



නිවහ මග

ආරියරත්න හේටුපතිරත්න



නිවහ මග

ආරියරත්න හේටුපතිරත්න

නිවන මග

ආරයරත්න හේටාපතිරණ

නිවන මග

- කතී : - ආරයරත්න හේවාපතිරණ
විස්/1/10, ද කොයිසාපුර
මොරටුව
දුරකථන :- 0777 459143
ඊමේල් : digugamanka@gmail.com
- ප්‍රකාශය - එන් ධම්මි හේවාපතිරණ
විස්/1/10, ද කොයිසාපුර
මොරටුව
දුරකථන :- 077 3732028

ISBN 978-955-50918-2-4

ප්‍රවීම මූල්‍ය 2017 සඡප්තැම්බර්

පරිජනක පිටු සකක්ෂාත් - නිවිලක් ප්‍රත්වර්ස්

මූල්‍ය - නිවිලක් ප්‍රත්වර්ස්
නො 34 ආතර් පෙදෙස
කළුදෙමුල්ල
මොරටුව
ගාබා - කුරුණෙෂගල
077-5236024

කනුවරයාගේ වෙනත් කළති:

- දිගු ගමනක අතරමගේ -** ප්‍රථම මුද්‍රණය 2008 අප්‍රේල් මස
- ගමන නිමවය** - ප්‍රථම මුද්‍රණය 2011 දෙසැම්බර් මස
දෙවන මුද්‍රණය 2016 ඔක්තෝම්බර් මස
- ආලෙකා උද්‍යාපාදි** - ප්‍රථම මුද්‍රණය 2014 මැයි මස
දෙවන මුද්‍රණය 2015 ඔක්තෝම්බර් මස
- නිවන මග** - ප්‍රථම මුද්‍රණය 2017 සැප්තැම්බර් මස

පිළිගැන්වීම

“ සිත ” සිතුවීල්ලක් මස

සරබෑවක් නොවේ,

තමන් නොරැවටෙන,

අනුන් නොරවටන,

ප්‍රජාවන්තයන් උදෙසා.....

පුදකරම් මෙය.

ආරයරන්න හේවාපතිරණ

පටුන

පිට අංකය

භූමිකා	I
කතුවරයාගේ සටහන	VI
පෙරවදුන	VIII
පරියෝගන්	1 - 6
අරිය පරියෝගන්	7 - 17
ඩුපරිවරිටය	18 - 19
ආය්දී සත්‍යය	20 - 33
අධිවචන	34 - 43
පිවිසුම	44 - 54
පසේ බුදුවරු	55 - 90
වශ්‍යනය හා කය	90 - 117
මග සළකුණු	118 - 165
ආහාර අශ්‍රාව	166 - 203
නිවහ මග	204 - 337
තත්ත්වවබෝධය	338 - 344
පසුවදුන	345 - 346

හුමිකා

”සහස්සම්පි වේ වාචා
අනත්ට පද සංහිතා
විකං අත්ටපදා සෙයෙත්
යෝ සුත්වා උප සම්මති ”

අර්ථ රහිත පදවලින් යුත්
දහසක් වචනයනට වඩා,
සංසිද්ධීමට හේතු වූ, වික
වචනයක් ව්‍යවද ඉතා උතුමිය.

(ධම්ම පදය)

හුදු දහමින් පැහැදිලිකර දෙනු ලබනුයේ පරමාර්ථ
සත්‍යයයි. කියල් ධර්ම ස්වභාවයන්හි අතිතයනාවය
පිළිබඳවයි.

අතිතය බව, සඳහා ලිකව පවතින කිසිවක් නොවන බව
වටහා නොගැනීමය යනු අවිද්‍යාවෙහි ගැලීමයි. මූලවට
පත්වීමයි. සත්‍යය නොදැන සසරෙහි වැටී අයසට පත්වීමයි.

ආයෑ සත්‍යය නොදත් “ බාලයා ” තමන් රැවටී ඇති
බව නොදතිනි. විවෘත බාලයන් අසුරු කරන්නවුන් ද,
රැවටීමට අනුගත කරවති.

බාලයන් අසුරුන් සසර දුක මස, සසර ව්‍යුත්තියක්
ලැබීමට අසමත් වෙති.

පන්ධිතයාය යනු බුදු දහම වටහාගත් තැනැත්තාය. ඔහු අනිතඟ, දුක්ඛ, අනිතඟ බව දෙනි. වැහැදින් සම්මතයෙහි නොගැලෙනි. මුලාවට පත් නොවෙනි. නොරුවවෙනි. ධර්මානුකුල දිවි ගෙවනි.

තමන් නොරුවවුන - බැවින් අන් අයට රුවටීම්වල අනුගත නොකරනි. දහම පැහැදුලිකර දෙනි. සසර දුකෙන් ගැලුවීමේ මගට යොමු කරවති. ව්‍යුත්තිය පෙන්වා දෙනි.

ධර්මාවබොධය ලබාදීමේ උත්සාහයෙහි තිරතවන බුද්ධ ග්‍රූවකයාහාර, ලොකික බොහෝ දේ අනහැරෙන්නේය. ව්‍යවහාර සඳහාතෙන් ජනය ධර්මතාවය වටහා ගැනීමේ උත්සාහයේ තිරතවන බුද්ධ ග්‍රූවකයන් හට සිවුපසයෙන් සංග්‍රහ කරනි.

සඳහාතෙන් වෙතින් අනුග්‍රහය ලබමින් “මගුලු” බවනා බුද්ධ ග්‍රූවකයින් - තමන් විසින් අවබෝධ කරගත් ආය්ධී සත්‍යය, දේශණා කරමින්, සඳහාතෙනියන්වද, දුකෙන් මුදවමින්, ව්‍යුත්තිය සඳහා යොමුකරවති.

තට්ටාගතයන් වහන්සේ විසින් දේශණාකොට වදුරා ඇති “මහා මංගල” සුතුයෙහි ප්‍රථම ගාචාවෙන් පැවසෙනුයේ මෙම ස්වහාවයයි. අවාසනාවකට මෙන්, මේ වනවිට සිදුවෙනුයේ මෙයට හාස්පසින්ම වෙනස් ක්‍රියාවලියකි.

සිදුහත් බෝධිසත්ත්වයන් වහන්සේ විඳු බෝරැක මුලදී තාෂ්ණාවෙන් යුතුවූ සියලු කෙලෙස් සිදුදමා-සම්මා සම්බුද්ධත්ත්වය ප්‍රතිඵ්‍යුතුකරමින් තමන් වහන්සේ විසින් අවබෝධකරගත් ධර්මය-සියලු ලේ වැකියන්ගේ සසර ව්‍යුත්තිය උදෙසා දේශණාකොට වදුරා ඇති සේක.

තාత්ත්වයෙන් බැහැරවීම විහි මූලිකාංගය වෙයි. විහෙත් අද ද්‍රව්‍යෙහි, නුදි ජනය, බුදුන් ව්‍යුල දහම සරණ යම්ද කියමින් බෝරැක වෙත පැමිණ-යිති.විති.පුදුපුජා කරති. ප්‍රාර්ථනා කරති. ව්‍යවාකාරව්‍ය අපේක්ෂාවන් ඉටුකර දෙනු ලෙස ඉල්ලමින් බැඟැපන් වෙති.

අවිද්‍යා අදුරෙහි ගැලී සිටින නුදි ජනය, ඉන් මුදවා, සත්‍යවබෝධය බ්‍රහ්මමේ වගකීම හාරණන් ඇතැම් කොටස් තම වගකීම හා යුතුකම පසෙක ලා-අසරනා ජනයාට තව තවත් මුළුවට පත්කරමින් සිදුකරනු ලබන ක්‍රියාමාර්ගයන් සඳහම විරෝධ - අගතිකාම් දේ බව වටහාගෙන නොතිබීම, බහු ජනයාගේ ව්‍යුත්ති මග වසාලීමට හේතුවෙති.

“ සග උතුමන් බොහෝ මෙනි	වෙත
දිරාගිය තුන් සිවුරු	පොරවති
දහන් අද බාල	සඹැහැති
සිවුරු බෝ ගස් වලට	පොරවති ”

මේවා බුදුන් ව්‍යුල දහමට අයන් දේ නොවෙති. මිච්ච දාෂ්ධීක ක්‍රියාවෝ වෙති. සම්මා සම්බුද්‍ර පියාණන් දෙසා ව්‍යුල ආයසී දහම නිවැරදිව, පහසුවන්, වටහා ගතිමින්, ව්‍යුත්තිය ප්‍රගාකර ගැනීමේ හැකියාව තිබියදී, අභ්‍යාහුකරනුයෙන්, වැරදි මග ගමන් කරන නුදි ජනයා අතුරෙන් - වික් අයෙකු හෝ සඳහම් මගට යොමුකරවීමේ අරමුණෙන් යුතුව මෙම ග්‍රන්ථය සකස් කළේම්. මෙය පර්හරණය කිරීමෙන් කවරෙකු හෝ ආයසී සත්‍ය පිළිබඳ යට්ටවබෝධය ලබහුයේ හම් විය මාගේ උත්සාහයෙහි සාර්ථක ප්‍රතිව්‍යුත්ක වෙනු ඇත.

කිසිවෙකු අහස දෙසට ඇගිල්ල දිගුකොට සඳ පෙන්වන වටකදී,බලන්නා විසින් සඳ දෙස නොව, පෙන්වන්නාගේ ඇගිල්ල දෙස බලන්නේ හම්, හෙතෙම දැකිනුයේ, දැකියයුතු සඳ නොව, පෙන්වන්නාගේ ඇගිල්ලය.

මේ පොතෙහි දැක්වෙන කරුණු කාරණාවන් පසෙක ලා, විහාරා, ව්‍යාකරණ, අක්ෂර වින්යාසයන් පිළිබඳව කිසිවෙතු දැක්නට යන්නේ නම්, විවත් තැනැත්තාද, සඳ දෙස නොබලා- ඇගිල්ල දෙස බලන්නා හට නොදෙවෙනි වෙන්නෙකි.

මග්‍රෑල ලාභී බුද්ධ ඉංචියන් වහන්සේලා අද ද්‍රව්‍යෙහිද නැතුවා නොවේ. වර්ද වී ඇත්තේ, උන්වහන්සේලව හඳුනා ගැනීමට ප්‍රමාණාවත් දහම් වැටහිම බොහෝ ජනයා තුම නැති කමය.

ල් විකකි. අනෙක් කරුණා නම්, මග්‍රෑල ලාභී බුද්ධ ඉංචියන් වහන්සේලා සමාජ - සම්මතයන් හි ගැටෙමින්, සමාජයෙහි අනුගත නොවීමය.

උන්වහන්සේලා බුදු පියාණන් දෙසා වදාල දහම අනුව පවතිනි. දහම දකිනි. වටහනි. භූද්‍යකලා වෙති. විමුක්ති සුවය විදිනි. නිවෙති.

සටහා කෙරුවෙම් ජය ලුඩනව - ලැබුනේ ජයකෑ'යි සිතිම්	මුඛදී
ප්‍රකුට වැටුහුන් ඇක්ඩ්වන මට - එදු කිසියම් තැහක	වැරදි
මද ජයක රික ගනන කිතුවද - වෙහෙකගෙන තව තවන	වැරදි
ජය ලුඩා භැඳ මුළුල කටහින - එදු සිට මට ඇත්තේ	වැරදි

'කතුව' කියමින වැළැඳු ගතදෙය - තව දුකක මික 'කතුව' නොම විය	විය
එවත ආයා හඩායෙමෙන - තව තවන මට 'දුකම' කිම්	විය
'කතුව' ලුඩනව වෙර දැරීමට - 'දුකම' මුල බිව මට පසක	විය
'දුකම' තෙතුව අතැර දැමුවෙම් - විතැනදී මට සතුව හමු	විය

මටග කියලු වැඳුනුවන්හි -	ගතද ,සිහ,කන,නහය,දිව	අදක
විජද සැපදුක,විදින සැපදුක -	දරා සිටියෙම් සැබිධිවක	ලෙක
සිට් මුලාවෙන බැහැර වුයෙම් -	වැළඹි සිහියෙන බැඳුම් ලෙව	දෙක
අන් කිසිත නැත යෙත වී එක -	සිතින බැහැගෙන සම්මුතිය	මික

තාශේනුවෙන් තොර ප්‍රාර්ථනාවන් නැත.

ප්‍රාර්ථනාව කොතනෙදි? එතෙන තත්තා ඇත. වචන පරිභරණයෙන් (වචී සංස්කාර) තොරව, හව සකස්වීමක්ද තොවේ.

වචන ආසුරුකරම්න්, සිතුවලි පන්තේවන කළ, සමාධිය තොවැටහෙයි. විවිධ නිවන දුරය.

තත්තාව නැමැති මාරයා විසින්
බලාපොරෝත්තුව නැමැති රැහැණින්
විශ්වාසය නැමැති කුල්තෙනි
සත්ත්වයාව බැඳ තබයි.

මෙම පොත සංස්කරණය කිරීමට මම විළැඳීමන් සමගම හටගන් හව ක්‍රියාවලිය, පොත මුද්‍රණය කරවා, නිකුත් කිරීමන් සමගම අන්හෙළම්.

තව දුරටත් තොසිනම්. තොලියම්. නතරවෙම්.

ආරයරත්න හේවාපතිරත්න

2017.08.31

කතුවරයාගේ සටහන

මෙම පොත මූල්‍යාංශකර ඔබ අතට පත්කිරීම පිණිස,පෙර පිනැති,දැනුද පින් උපයන,පරිත්‍යාගීලින් කිහිප දෙනෙකුගේම නොමුදුරු අනුග්‍රහය මාවත ලැබීම සහනයක් විය. විවත් පරිත්‍යාගීලින් කිසිවෙකුත්, පරිත්‍යාගය ඉදිරියෙහි තම හම භූවාදක්වනවාට නොකැමැති බැවින්, මෙහිලා - ඔවුන්ගේ හම් සඳහන් නොකරමි.

අනුග්‍රහය සඳහා ඉදිරිපත් වී, කිසිදු අනුග්‍රහයක් නොදුක්වමින් කර ඇර ගිය පිරිස්ද මට හමුනොවුයේ නොවේ.

කවර ආකරයේ බාධක පැමිණියේ, වුවද, පොත විළුදුකේවීම සාර්ථකව ඉටුකිරීමේ ගක්තිය මා සතුවිය පොත විළුදුකේවීම්

වාද්‍යව - ශ්‍රී ලංකාරාමාධිපති, ශ්‍රී ලංකා රාමස්ක්‍රියා නිකායේ-නිකාය සංවර්ධන සභාවේ නියෝජන ලේඛකාධිකාර ප්‍රජන පාද වාද්‍යවේ ධම්මවංශ මහා ස්වර්චරයන් වහන්සේ විසින් සකස්කර දුන් “පෙරවදන” “නිවන මග ” පොතෙහි අති හරවත්බව වටහා ගැනීම පිණිස පාධකයාහට ලැබුනු සවිමත් අත්වැළකි.අ)ලෝකයකි.

‘පෙරවදන’ මා වෙත ලැබෙන තෙක් මම උන්වහන්සේව දැක හෝ දැනු හඳුනාගෙන නොසිටියෙමි. පෙරවදන ලැබීමෙන් අනතුරුව එක වරක් හෝ දුරකථනය ඔස්සේ හෝ කථාකරන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව මා තුළ ඇත්තේ නිරාමිශ්චි සතුවකි.

මෙවන් සම්බන්ධතාවයක් ගොඩනගා දෙනු ලැබුයේ, බලපිටියේ මහලදුව ශ්‍රී තරුණෝදයාරාමාධිපති, ශ්‍රී සුගත ප්‍රජා සංචර්ධන පදනමෙහි විධායක අධ්‍යක්ෂ ප්‍රජා පාඨ, ආචාර්යී මහලදුව නභාදුරතන මහා සට්‍රීචාර්යන් වහන්සේ විසිනි.

විපමණාකින් නොනැවතුන උන්වහන්සේ “නිවන මග” පොත සඳහා පසුවදානක්ද සපයා දීමට තරම් කාරණික භාවයක් දැක්වීම ඇගය කළ යුතුය.

“නිවන මග” කාතිය උදෙසා “පෙරවදන්” හා “පසුවදන්” සපයාදුන් ප්‍රජා පාද මහා සට්‍රීචාර්යන් වහන්සේලා දෙනම වෙනම පුණ්‍යානුමේදානා පෙරදැරිව මම නමස්කාර කරමි.

පැමිණි බාධක මැඩි - ජයග්‍රහණය පිතිස මා හට අතහිත දුන් “හසුන් ප්‍රනාඩු” සිසුවා පිළිබඳව හා සම්බන්ධි කරනු කටයුතු වලදී අම්ල සහයක් බ්‍රාඳන් සේ. විපේරත්න සිල්වා මහතා පිළිබඳවද මෙහිලා සඳහන් කරනුයේ කාතගුණ පුර්වක හැඟීමෙන් යුතුවය.

“නිවලක්” පින්ටර්ස් අධිපති පිවන් ජයරත්න මහතා සහ ඔහුගේ කායීම් මත්ත්විලයද සිදුකළ කැපවීම ඇඟැසීමට ලක්විය යුත්තේය. විවත් කැපවීමක් නොවන්නට - මෙවන් කෙටි කළක්තුලදී - පොත මූල්‍ය ද්‍රව්‍යයෙන් බිහිනොවෙනු ඇතේ. කෙසේ හෝ මැවතුද - ඔවුනගේ අරමුණකරා පැහැ වුවේය.

ශේෂය ඇත්තේ “නිවන මග” කාතිය කියවන තුද්ධිමත් පාධකය තුළය. ඔවුන් අතුරෙන් කටයුතු හෝ වේවා ආර්ය ධර්මය පිළිබඳව වැටහිමෙන් යුතුව තත්ත්වාවබෝධය බවනුයේ නම් අප හැම දෙන වික්ව දැරුණ උත්සාහය නිර්ව්‍යක වූයේ නොවේ.

පෙරවිදින

සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනු කරන ලද ධර්මය “පෙර නොඅසු වරු” ධර්මයයි. මෙයට වසර 2601 පෙර මෙම නවතම දැනම් දේශනු කිරීමේ අවස්ථාව හා දේශනය ගැන දීමෙනක්ක පවත්තන සූත්‍රයේ දක්නට ලැබේ. කාමසුබල්ලිකානුයෝගය හා අන්තකිලමටානුයෝගය යන අන්තද්වය පැවත්ද විසින් නොසේවනය කළයුතු වෙයි. එකල පිළිගත් පරිදි මෝක්ෂය හෙවත් ව්‍යුත්තිය පිණිස හම් පංච ඉජියන් සතුවට පත් කිරීමට ප්‍රමාණවත් යැයි පිළිගත් ශුමත් සම්පුදු ද විය. අපිත කේශකම්බලගෙන් ඇටරු පසුව වාර්වාක දැඹිනය තෙක් සංවර්ධනය වූ, කිසිදු විකල්නදානුවාදී හැරීමක් ලබා නොදුන් අතර හොතිකවාදයම ප්‍රකාශ විය. අද දක්වාම විවිධ රුපයෙන් මෙම වාදය ලොව පවතී. මෙම කාමසුබල්ලිකානු යෝගය ලාමක, ග්‍රාම්‍ය, පාටිග්‍රන්‍යයන් වඩන, අනායෝ, අවධික්ම කරන (නිනො, ගමෙමා, පොරුජ්ජනිකො අනරයො අනංත සංහිතො) මගක් බව බුදු රජාණන් වහන්සේ වදුලහ. අත්තකිලමටානුයෝගය දුක්ඛ වූ ද අනාර්ය වූ ද අනර්ථ සංහිත වූ ද මගකි. (දක්බො අනරයො අනත්තර් සංහිතො).

මේ අන්ත පිළිකෙටු කළ බුදු රජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදව දේශනා කළහ. විය වායිභාවෙන් ද මධ්‍යම ප්‍රතිපදවයි. දුර්ගනයෙන් ද මධ්‍යම ප්‍රතිපදවයි. විනම් අද දක්වා සියලු ආගම්වල පිළිගැනෙන දුර්ගනය වික්කො ගාස්වතවාදීයි. නැත්තම් උච්චෙදවාදීයි. වර්යා වශයෙන්ද වික්කො කාමසුබල්ලිකානුයෝග නැත්තම් අත්තකිලමටානුයෝගයි.

ඩුලු රජාණන් වහන්සේ දේශනා කළ වතුරාර්ය සත්‍ය දේශනාව භුදු දැරූගනයක් ම නොවේ. ලොව පවතින දැරූගන, දැරූගන සඳහා මිස වර්යාව සඳහා නොවේ. මෙම දේශනාව කිසිසේත්ම ආගමක් ද නොවේ, ආගමක සාකච්ඡා කෙරෙන “ආත්මය ” ඩුලු දහමින් ප්‍රතික්ෂිපත්ත වෙයි. එහි දැක්වෙන සර්වබලධාරී, සර්වවහාපී, සර්වත්‍රික දෙයක් හෝ බලයක් හෝ මහාත්මයක් හෝ ඩුලුරජාණන් වහන්සේ නොපිළිගනිති. එබැවින් මේ දහම දේව වාදයක් නොවේ. නිර්මාණවාදී ඒකකයක් නැති ආගම ලොව දුබඩි. ආත්මයක් නැතැයි කියන කිසිම ආගමක් ලොව නැත. අපි පිළිගන්නේ ආගමක් නොවන බව බොද්ධයෝ දනිති. “ ලංකාවේ අනු ආගම හැඳින්වීමේද බොද්ධයන් කියනුයේ ” අපි ඩුද්ධාගමේ ත්‍රේගෝල්ලා ආගමේ ” කියාය. ඩුද්ධාගම යයි වනාවහාරයට කිවත් ආගමේ නොවන බව ද කිමෙන් මෙය පෙනේ.

වතුරායින සත්‍යය ඩුලු දහමේ හදවතයි. ඩුලු දහමේ හදවතයි. සාමූහිකිංසික දේශනයයි. නිපිරවටිට ද්වාද්සාකාරයෙන් විමසන, දකින, වඩන තැනැත්තා තිලක්ෂණය, පටිච්චසමුජාදය වැනි අනුව වශය ඉගෙන්වීම් අනුව සින වැකීමට (සම්මා සති) පෙළ ගැසෙයි. එබැවින්

1. දුක්ඛ ආයින සත්‍යය
2. දුක්ඛ සමුද්‍ය ආයින සත්‍යය
3. දුක්ඛ නිරෝධ ආයින සත්‍යය
4. දුක්ඛ නිරෝධ ගාමණී ආයින සත්‍යයයෙන් බාහිර වූ ඩුලු දහමක් නැත. සුතු පිටකයේ හා අනිධර්ම පිටකයේ සංග්‍රහ වන්නේත්, පසුකාලීන අවවා, රිකාවලු විස්තර වන්නේත්, විනය පිටකයේ සංග්‍රහ වන්නේත් වතුරායිය සත්‍ය ධර්මයේ විකාශනයයි.

බුදුවරයකු අවබෝධ කර ගන්නේ තිපිරිවටට ද්වාද්‍යකාකාර වූ වතුරායිජ සත්‍යයයි. ධම්මවක්ක පවත්තන සූත්‍රයේ “ ප්‍රබිබේ අනුස්සූතෙසු ධම්මෙසු ” යන හැඳින්වීම දෙලුය් ස්ථානයක සඳහන් වෙයි. දුක්ඛ ආර්ය සත්‍යය ඉපදීම, වයසට යෑම, මරණය, අප්‍රියන් හා වික්වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම, සමස්ත පාච උපාදුනක්කඩියම දුක් බව පෙන්වා දෙයි. වෙනත් සූත්‍රයන්හි මෙම එකක ගෙනුන වැඩි වී ඇත. දුක් යනු සංඛ්‍යාවෙන් මේ ප්‍රමාණයක් දැක්විය නොහැකි තරමිය. මක්නිසාද යන් යමක් අනිත්‍ය නම් ඒ සියල්ල දුක් බැවිති, බුදුරජාණන් වහන්සේ ජාති, ජරා, මරණ අප්‍රිය සම්පයෝග, ප්‍රිය විප්පයෝග, යම් පිවිවිං නැලහති, යයි දේශනා කළ සියල්ල “ සංඛ්‍යාත්තේන පක්‍රිපාදනක්ඩා දුක්බා ” යන සංක්‍රාපය තුළ පවතින දේයි.

ඉපදීම, ජරාව, මරණය ආදි අවස්ථා සාමාන්‍ය ව්‍යවහාරයෙන් විතර වූ ගැහුරු අරුතෙකින් යුත්ත බව අරියපර්යේෂණ සූත්‍රයේ විස්තර වේ. විහි ජාති, ජරා, වහාධි, මරණ, සේක, සංකිලේෂ ආදි සියල්ල විස්තර කර ඇත්තේ සාමාන්‍ය ව්‍යවහාරයේ ජාති, ජරා, මරණ ස්වහාවයම මත නොවේ. උඩාහරණ ලෙස ජාති ධර්මය යනු ප්‍රත්‍යාදින්, දැකිදැස්සන්, විවිධ බැවලුවන්, කුකුලන් උරන්, ගෙව ඇත් අස් වෙළුමුන්, රන් රදී, පාවකාම ගුණ ආදි තන්හාවෙන් බැඳුනු දැ “ජාති”ය ලෙස දැක්වෙයි. තමන්ම ජාතිය ස්වහාව කොට ඇත්තේ ජාතිය ස්වහාව කොට ඇති දෙයක් සෙවීම ආනාර්ය පරියේෂණයයි. මේ අනුව ජාති හෙවත් ඉපදීම යනු තාශ්ණාව නිසා ඇති වන බ්‍රහ්මයන්හි මත්‍යීම බව පෙන්වා දෙයි.

මෙමලෙස පෙර නොඅසු විරශ දුක්ඛ ආයේෂී සත්ත්‍යය, ආර්ය සත්ත්‍යය යැයි දැනීගැනීම. දුක්ඛ ආයේෂී සත්ත්‍යය පිරිසිද දතුශ්‍රිත යැයි දැන ගැනීම හා වීම ආයේෂී සත්ත්‍යය පිරිසිද දැනීගත්තා යයි දැන ගැනීම ඒ සත්ත්‍යයේ පරවාන තුනයි. පරවාන නම් සත්ත්‍ය කාත්‍ය හා කාත යන කදුණුයන්ය.

1. " ඉදං දුක්ඛං අර්ය සවිච්චන්ති මේ හික්ඛවේ පූබෙබ අනනුස්සුතෙසු ධම්මෙසු වක්බු උදපාදී, කදුණු උදපාදී, පරිභ්‍කදා උදපාදී, විජ්‍රා උදපාදී, ආලෝකා උදපාදී "

මහතෙනි මට, මේ දුක්ඛ ආර්ය සත්ත්‍යය යැයි පෙර නො අසු විරශ ධර්මය කෙරෙනි ඇස පහළ වය. කදුණුය පහළ වය. ප්‍රඟාව පහළ වය. විද්‍යාව පහළ වය. ආලෝකය පහළ වය.

2. දුක්ඛ ආර්ය සත්ත්‍යය පිරිසිදුව දතුශ්‍රිත යැයි (පරිභ්‍කදායන) ඇස පහළ වය.

3. දුක්ඛ ආර්ය සත්ත්‍යය පිරිසිදුව දැන ගත්තා යැයි (පරිභ්‍කදාත) ඇස පහළ වය.

සාමාන්‍යයෙන් ව්‍යවහාරක දුර්ගනවලද වය මැනවින් දතු යුතු යැයි දැන ගත යුතු වුවත්, 'මම දැනීගෙන අවසන් කෙළෙම්, මම හාවතකර අවසන් කෙළෙම්, මම අවබෝධ කරගෙන අවසන් කෙළෙම්, මම වයිනාවක් ලෙස දුර්ගනය වඩා අවසන් කෙළෙම්'යි යන ප්‍රකාශයක් නොකෙරේ. කෙසේ පැවෙළන තර්ක ඉදිරිපත් කළත්, විය හාවතයට නොගනී. මරණයේ යට්‍ය තත්වය ගැන කෙසේ පැවෙන, සියුම් ගාස්ත්‍රිය, විද්‍යාත්මක තර්ක කරන ව්‍යවහි දුර්ගනිකයෝ තම හිතවතුව මළ පසු හඩති. වැළපෙති, යම් තම් පපුවේ වේදනාවක් දැනුනොත් මැරෙයි දැයි බිය වෙති. ප්‍රත්ත්‍යාශයේ සහ දැනුමේ වෙනස මෙයයි.

1. දුක අත්වීමේ හේතුව මෙය හෙවත් තාශ්ණාව යැයි දැනීම, දුක්බ සමුදාය ආර්ය සත්‍යයේ සත්‍ය ස්වභාවයයි.

2. විය හෙවත් තාශ්ණාව ප්‍රහිණ කළ යුතුයි දැනීම විහි කාත්‍ය ස්වභාවයයි.

3. විය හෙවත් තාශ්ණාව ප්‍රහිණ කළ යැයි දැන ගැනීම විහි කාත්‍ය ස්වභාවයයි.

1. දුක්බ නිරෝධය මේ යැයි දැනීම විහි සත්‍ය ස්වභාවයයි.

2. මේ නිරෝධය සාක්ෂාත් කර ගතයුතු යැයි දැන ගැනීම විහි කාත්‍ය ස්වභාවයයි. (සවිපිකාතඩ්බ්ලු)

3. මේ නිරෝධය මම සාක්ෂාත්කර ගතිම් - ස්වභාවය විහි කාත්‍ය ස්වභාවයයි. (සවිපිකාතඩං)

දුක්බ නිරෝධ මාර්ග සත්‍යයේ දී

1. විය දුක්බ නිරෝධ මාර්ගය හෙවත් ආර්ය මාර්ගය නිරෝධය සඳහා වන මාර්ගය යැයි දැන ගැනීම විහි සත්‍ය ස්වභාවයයි.

2. ඒ මාර්ගය වැඩිය යුතුයි (භාවේ තඩ්බ්ලු)

3. ඒ මාර්ගය වැඩිම අවසන් කළේමයි යන ස්වභාවය විහි කාත්‍ය ස්වභාවයයි. (භාවිතං)

මෙහි සත්‍ය ස්වභාවය ගැන කට්‍යා කිරීම දහම් පොත පරිශීලනය කරන ඇයෙකුට අපහසු නොවේ. සාමාන්‍ය දැනුම ඇති ඕනෑම පුද්ගලයෙක් වනුරාය්‍යීය සත්‍යයේ “ සත්‍ය ” ස්වභාවය පිළිගෙනයි.

වෙනත් කිසිම ආගමිකයෙක් වුව දැක්බ ආර්ය සත්‍යය, සත්‍යය නොවේ යයි නොකියයි. සමූද්‍ය සත්‍යය හා නිරෝධ සත්‍යය ඔවුන්ට නොවැවහෙනු ඇත. විහෙන් ආයිෂ මාර්ගයේ ඇති ලක්ෂණ හා විශ්‍රාත ඔවුනු වුව පිළිගෙනි. ආර්ය අඡ්චාංගික මාර්ගයේ ඇති සැලසුම, සුම්බේදය, මනෝ විද්‍යාත්මක වට්නාකම නොපිළිගන්නා කිසිදු උගෙනෙකු නොකිටිය හැකිය. විහෙන් මේ කිසිවෙක් ආයිෂ ග්‍රාවකයකු නොවේ. මන්ද ඔවුනු භුදු දීර්ඝන හඳුරනු, දීර්ඝනවලින් විනෝද වන, තර්ක විතර්ක තුළින් කාලය කා දුමන පිරිසක් විමයි.

නියම ආර්ය ග්‍රාවකයකු බවට පත්වීමට හෝ පත්වු බව නිවැරදිව ප්‍රත්‍යාග්‍ය කර ගැනීමට හෝ අත්‍යවශ්‍ය වන්නේ නිපරිවරිට ද්වාද්‍යාකාරාරය ප්‍රාත්‍යාරිති කිරීමය. ඒ සඳහා කෙනෙක් ඉපැරණි සාංසාරක ප්‍රහුතුව තිසා බාහිය දුරැවීරය පත්‍රිවර්යාය ලෙස ධර්මාවබේදය ලබයි. තවත් කෙනෙකුට බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව අසා දහම් අවබේද කළ හැකිය. තව කෙනෙකුට බුදුරජාන් පිරිනිවන් පෑ නමුත් වනුරායින සත්‍ය ධර්මය අසා විශේෂයෙන් පංචලපාදුන්ක්ඩය තේරැම් ගැනීමෙන්, පධන් වීර්යය වැඩිමෙන් ධර්මාවබේදය ලැබිය හැකිය. කෙසේ වුව මිනිස් සිතට වැටහෙන ධර්මය බැවින් සත්‍යවබේදයට මිනිසෙකු ලෙස ඉපදිම වඩාත් ප්‍රායෝගික වෙයි. වර්තමානයේ වුව ධර්මාවබේදය කළ හෙවත් නිවන සාක්ෂාත් කළ හෙවත් අරහත්ත තත්ත්වයට පත් වූ උතුමන් සිටිය හැකිය. මන්ද බුදු දහම “අකාලික ” බැවිනි.

ආර්යරත්න හේවාපතිරණ මහතා විසින් රුවන “නිවනමග ” නිර්වාන මාර්ගය ගැන ලියවුනු ඉතා අන්තර්ස් ග්‍රුප්‍රායකි, මේ ලේඛක මහතා මම දැක හැන. මා සමග කට්ටා කර නැත. ජායාරූපයක්වත් දැක හැන. විහෙන් මේ ග්‍රුප්‍රායකින් මා විනුමා හඳුනා ගතිම්.

යමෙක් ධර්මය දන්නේද මහු මා දන්නේය. ” යෝ බම්මං පස්සනි - සේ මං පස්සනි ” යනු බුදුරජානාන් වහන්සේ වදුල න්‍යායයි. යමෙකු හඳුනාගැනීමට බුදුරජානාන් වහන්සේ දේශනා කළ න්‍යායයන් ඇත. කෙනෙකුගේ නැණුවත් බව වටහාගත හැක්කේ සාකච්ඡා කිරීමෙනි. වයන් සුලු කළක් නොව දීර්ඝ කාලයක කරනු ලබන සාකච්ඡාවලුනි. සංයුත්ත නිකායේ කොසල සංයුත්තයේ සන්නපටල සූත්‍රයේ මේ න්‍යාය දැක්වා ඇත.

නව කත්‍රාවක් වැනි නිර්මාණාත්මය පරිසරයකින් සරල සුමග භාෂාවෙන් මේ කානිය ඇරෙහිදී ඉතා උසස් දීර්ඝනයක් හා ගැටලු නිරාකරණ කුමයක් සුවිශේෂ කොට දැක්වූ මිලින්ද ප්‍රශ්නයේ මෙන් සාකච්ඡාව කෙරෙයි. නම දායකයන් සමග දීර්ඝ සාකච්ඡාවක යෙදෙන දුලඩ ගතායේ ලොකු භාමුදුරුවේ සියලු ලොකු භාමුදුරුවරුන්ට ආදෑශයක් වෙති. ව්‍යුත් වර්තනය මෙහි කත්‍රාවරයායි. නව නිර්මාණ රටාවකින් යුත් මේ ග්‍රුහ්‍යයේ ව්‍යුත් සාකච්ඡාව ඉතා ගැහුරු ධර්මයක් සරලව, සුමෙල, ගාස්ත්‍රීයව, සරල සිංහල භාෂාවෙන් කෙරෙන ත්‍යකි. මෙහි සැම කරුණෙක්ම මූල ග්‍රුහ්‍ය පරිවයෙන් යුත්තයි. මැඹ්‍යධිම නිකායේ සූත්‍ර රාජීයක් සමග සියලු නිකාය පොත්වල සූත්‍ර ධර්ම ඇසුරු කරගෙන ඉතාමත් සිත් කාවදින ගෙවුලයකින් හා පරිනත බුද්ධියකින් කරනු ඉදිරිපත් කර ඇත.

වර්තමානයේ දැක්නට ලැබෙන ධර්ම ප්‍රවාරමය උන්දුව ගැන අප සතුටු විය යුතුය. නව විද්‍යාන්මක උපකරණ වල ද සහාය ලබා ගනිමින් අන්තර්ජාලයේ වේර්වාදී ත්‍රිපිටිකය අවුවා විකා සහ නව ලේඛන දැක්නට ලැබෙයි. වේර්වාදී නොවන සම්පූද්‍ර ගැන ද පහසුවෙන් කරනු ලබා ගතහැකියි. ව්‍යෙන් ප්‍රධාන ගැටලුව වන්නේ ධර්මය විකාති කරන අවස්ථා බහුල වීමයි.

සද්ධම්ම ප්‍රතිරූපක සුත්‍ර ගත කරනු ලබනී මහතා උප්පට දක්වයි. මෙවා රත්තරන් අතුරුදෙහන් කළහැක්කේ බොරු රත්තරං ඇති කිරීමෙනි. (ප්‍රතිරූපක) විලෙස සද්ධර්මය අතුරුදෙහන් කළ හැක්කේ සද්ධර්මය වෙනුවට ප්‍රතිරූපක ධර්ම ඇති කිරීමෙනි. පධිච්, ආපෝ, තේපෝ, වායෝ බාතුන් ගෙන් සද්ධර්මය අතුරුදෙහන් නොකෙරේ. විය කරනුයේ හිස් පුරුෂයන් සහුන් ඇතිවිමෙනි.

මේ ගැඹුරු අදහස වර්තමානයේ විශේෂ සැලකිල්ලට ගතයුතු දෙයකි. සද්ධර්මය නිවැරදිව හා ඉතා සරල උපමාවන් දක්වමින්, මෙම කාතියේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යයි. විහෙත් වරක් නොව කිහිපවරක් කියවා මෙම කාතියෙන් ලබා දෙන ආලේෂය ලබා ගතයුතු වෙයි.

වර්තමානයේ ධර්මාවබේධය බාධක වන්නේ කුමක්දැයි මෙහි ඉතා ගාස්ත්‍රීය කරනු දක්වා ඇත. වතුරායීය සත්‍යයේ පැනෙන තිපරිවටිට ද්වාද්‍යාකාරය එෂ් එෂ් සත්‍යයනි දී වරදවා හැකිරීමකට බොඟ්ධයේ පත්වී කිවිත්දැයි විමසා බැඳු ය යුතු වේ. විනම් මැනවින් පිරිසිදු දත් යුත්තේ (පරික්‍රීකෙදායෙන) දැකයි. අතහැර යුත්තේ (පහාතබ්බ) සමුදාය ආයීය සත්‍ය වූ තණ්හාවයි. සාක්ෂාත් කළ යුත්තේ තිරෝධයයි. වැකිය යුත්තේ මාර්ගයයි. බුදු දහම වඩා වේගයෙන් ආගමක් බවට පත් වෙමින් පවතින බැවින් අද බොඟ්ධයා උත්සාහ කරනුයේ “ දුක ” ප්‍රහිණා කිරීමටය හෙවත් හැති කිරීමටයි. එෂ් සඳහා යායුදා හා ප්‍රජාවලම නිමග්න වෙයි. මැනවින් දත්‍යතු දෙය වන්නේ (පරික්‍රීකෙදායෙන) දුක වුවත් වත්මන් බොඟ්ධ උගතුන් උත්සාක වනුයේ තිරෝධය හෙවත් නිවන යනු කුමක්දැයි පිළිසිදු දැන ගැනීමටයි. එෂ් සඳහා දීර්ඝ සංවාද වලට පැටලි ලියති.

කියති. වාදකරති. තරහමෙති. සුන්ඩ වූ හේතු ප්‍රතිඵල රහිත වූ, සාපේෂණය නොවූ නිවන් ස්වභාවය පිළිසිදු දැන ගැනීමට ගන්නා උත්සාහය දිස අවබෝත ධර්මවල යෙදීමක් බලු වී ඇත. දුක භැසීමට වැඩිය යුත්තේ ආර්ය මාර්ගයයි. නමුත් තාෂ්ණාව හෙවත් සමුද්‍ය සත්‍ය ම වැඩීමට වෙර දරති. අභ්‍යන්තරය මමංකාරය තණ්ඩාවේ ලක්ෂණ ලෙස නොදැකිති. මේ නිසා දුකම මාර්ගය ලෙස වඩිය.

මා සිතන ලෙස යායුතු මග අපට පෙන්වා දෙන උසක් රචනයක් ලෙස මෙම ගැස්ත්‍රීය කාතිය ප්‍රායෝගික ප්‍රහුණුවට ගැනීම ධර්මාබේදකාම් සන්පුරුණ පින්වතුන්ගේ නිවන සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාව ලැඟා කරවීමට හේතු වනු ඇත.

මෙම ප්‍රතිච්‍රිත බුද්ධිත්වය නොපතන්නේ නම් හෝ මේ නවයේ ධර්මාවබේදය නොලැබෙන්නේ නම් හෝ මෙහි කතී, අරියරත්න හේවාපතිරණ මහතා මතු බුද්ධිත්වයකු සම්පයේ මාගේ සූජන් ධර්මය සරල බකින් අවබේද කරගන්නා වූ ග්‍රාවකයින් අතර, අග්‍රස්ථානය ලබන ග්‍රාවකයා ලෙස විවරණ ලැබේමට කුසලතා වේවායි පත්මි.

වාද්‍යවේ ධම්මවංස මහා ස්ථිවර
ශ්‍රී ලංකා රාමක්‍රිස්ක්‍රි නිකායේ
නිකාය සංවර්ධන සහාවේ නියෝජන ලේඛකාධිකාරී
වාද්‍යව - ශ්‍රී ලංකාරාමාධිපති.

පසුවදින

වසර කිහිපයයකට උඩිදී තම විසින් රචිත “දිගු ගමනක අතර මගේ” කාතිය මා අතට පත්කළ මෙම පොතේ කතුතුමා, අප අරමේද සුහද පිළිසඳුරක යෙදුනෙමු. ඊට වික කලකට පසු විතුමා විසින් රචිත “ගමන නිමවය” කාතිය සඳහා අපහට පෙර වදනක් ලියා දීමට ආරාධනා ලැබුවෙමි.

විතුමාගේ නවතම කාතිය වූ “ නිවන මගට ” පසුවදනක් ලියන්නේ ධර්මය ප්‍රිතිය කොටගෙනය.

දිසක හයකට වශේ කාලයක් සමාජයේ විවිධ වාත්තීන්හි නියයැලී, මහත් වූ සමාජ අවබෝධයක් සේම, හැල හප්පිලු මදින් ලබාගත්, මහත් වූ පිටත පන්තරයක් විතුමාට ඇතේ. විශේෂයෙන් ලංකාවේ පාරම්පරික වෙදකම, ජේනාතිර්වෙදය, යන්ත්‍ර මන්ත්‍ර ගාස්ත්‍රවේදීන් විකතුකොට සංවිධානයක් පිහිටුවා විහි ප්‍රතික සංවිධායකයාට මහත් සේවයක්ද කර ඇත. වාත්තීය සම්ති ණයකයෙකු වශයෙන්ද කටයුතුකර තිබ්මද වෙනම අත්දැකීමකි.

සංසාර පිනට පිටතයේ සැදුස්සමය නිසිනැන තබමින්, විවාර පුර්වක මහසින්, තම පිටතය සිංහාවලෝකනය කළ කතුතුමා, සිත දහමට යොමුකොට, සංසාර බන්ධනයෙන් නිදහස් වී ලබන, පරම සුවය සොයා යන ආය්ස් ගමනක ලක්ෂණ පෙන්තුම් කරමින් සිටි.

තමන් අත්වදින දහමේ සුවය, ආතුර වී ගිය ලේකකයාට, අනාතුරව පිටත්වීමට උදාව් කිරීමකි.

සුතු දේශනා බොහෝ අතෙන්, තෝරා බේරා මේ මාර පාශයෙන් නිදහස් වීමට අවසි දහට, නිසි දහම කියාදීම අතිඳුෂ්කර කාර්යකි. පරතොශේෂයන්, යෝනිසේෂ්මනසිකාරයන් විකතෙන් කරමින්, ගොඩනගා ගත් නිවරදි ද්‍රැණිය නිවනට මග පෙන්නයි.

වම පදනමේ පිහිටි ආරයරත්න හේවාපතිරණයන් "නිවන මග" කානිය තුළින් ආරය මාර්ගයට යන ධර්මකාමී බවතුන්ට උතුම් ධර්ම සංග්‍රහයක් කිරීමට ගත් උත්සාහයක් ලෙස මේ කානිය දැකිමි.

ආචාර්ය මහලදුවේ තන්දරතන මහා සර්චර
ශ්‍රී සුගත ප්‍රජා සංවර්ධන පදනම,
ශ්‍රී තරෑණේද්‍යාරාමය
මහලදුව - බලපිටිය
දුරකථන - 091-2255739
071-8309491

පරියේෂණ

මධ්‍යමිකරුවා කවරෙක් දැයි නොදුන්නේ වුවද, දැකී සුලගක් සමඟ වැස්ස ඇටුවූ ඇතේ. විද්‍යාත්මක කොට්ඨාසින් අකුණු සර පහත් වෙමින් අභ්‍යන්තර තිරිරුම් දුන්නේය.

සුලග වැස්ස විද්‍යාත්මක අකුණු සර තිරිරුම් දීම වැනි හේතුව්ල ධර්ම ස්වභාවයන් කෙරෙහි නම් තැබීම, කවරදාක කවරකු විසින් සිදුකළේ දැයි නොදුන්නා නමුදු සම්මුතිය අනුව විය වැසි දිනයක් විය.

පැවති දැකී වර්ෂාව හේතුවෙන් පහසුල වත්තේ කිසිවෙකු හෝ නොවුයේ වුවද-පහසුලෙහි බණ්ඩුවේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු කිහිපයෙනු විය.

ධර්මාසනයේ නොවුයේ වුවද, ධර්ම ගාලාව තුළ පසෙක තිබු වෙනත් අසුනක නායක හාමුදුරුවන් වැඩිසිටිනි. සෙසු පිරිස උන්වහන්සේ ඉදිරිපිට තිබු මිටි අසුන් වල වාඩිව් සිටියේය.

කොපමණ තදින් වැසි පැවතියේ වුවද, එ් පිළිබඳව ධර්ම ගාලාවහි සිටි කවරකුගේ හෝ ආචාර්ය එ් දෙසට යොමුව් නොතිබුණි. බාහිරව පවතින අප්‍රමාණ සිදුවීම් සම්භයක් මධ්‍යයේ වුවද-නායක හාමුදුරුවන් වහන්සේගේ ධර්මාවවාදයන් කෙරෙහි පමණක් සිහිය පවත්වා ගැනීමට තරම්ම මුවහු දියුණු සිතැන්තොම වූහ.

ස්වාමිති, සසර දුකින් මිදෙන්නට නම් අපි හාවනාවන්හි නිරතවිය යුතුම වන්නේ දැයි විනැන සිටි අයෙකු විමසිය.

විහෙම දෙයක් හැහැ. සිදුකළ යුත්තේ සිත සහ්සුන්ව තබාගැනීම යි. හාටනාව යනු හිත්ද වේදයෙන් පැවත විනු ලබන්නකි.

සිදුහත් කුමරු විසින් අධ්‍යාපනය කොට ඇත්තේ ද, එවකට පැවති වේද ගාස්ත්‍රීය කුම වේදයන් බව පැහැදිලිය.

රාමයන්ගේ පුත්‍රයන් වන ආලාරකාලාම, උද්දකරාම වෙතින් ද සිදුහත් බෝධිසත්ත්වයන් ඉගෙන ගෙන ඇත්තේ, වේද ගාස්ත්‍රීය කුමවේදයන් අනුව යෙදුන හාටනාවන්ය. සියලු ආකාරයේ ධඟානයෝද, ධඟාන ව්‍ලයෝද, ව්‍ල සමාපත්තින්ද එ් අනුවම ගොඩනැගුණේ වෙයි.

මේ සියලු කුමවේදයන් අත්හල බෝධිසත්ත්වයන් වහන්සේ විසින් තම උත්සාහයෙන් මහන් කැපවීමෙන් ප්‍රත්‍යාශකරමින් වදුරා ඇත්තේ, තමන් වහන්සේ විසින් සිදුකළ අරිය පරියෙෂණය අනුව ජාති ජාති වශයෙන් පෙරැමිපුරමින් බ්‍රාහ්මි ග්‍රැන්තින් කෙරෙන් මතුකර ගත් ආර්යා සත්‍යයයි.

විතන් පටන්, සම්මා සම්බුද්‍ර පියාණන් වහන්සේ විසින් යෝග ධඟාන, ධඟානව්‍ල ප්‍රතිකෙෂ්පකර ඇති බව උන්වහන්සේ විසින් දේශීත සූත්‍ර දේශානුයන් තුළින් මැහැදිලි වෙනවා. බුදු පියාණන් විසින් වදුල දහමෙහි දැක්වෙනුයේ හාටනාව නොව “සමට- වදුර්ගණා” ප්‍රත්‍යාවෙක්ෂණය හා ප්‍රත්‍යාවෙක්ෂණයයි.

සිත සමටකර ගැනීමෙන් පසුව මිස වදුර්ගණ වැඩිම දුෂ්කරය. සිත සමටයට පත්කර ගැනීම දුෂ්කර කාර්යයකි. විඛැවින් බුදුලියාණන් වහන්සේගේ අනුගාසනාවන් පරිදි-සිත සමටයට සූදුනම් විය යුතුය. ව්‍ලඡිය යුතුය.

හේතුප්‍රතිභාස ධර්ම ස්වභාවයන් කෙරෙන් සැකසෙන, හේතුප්‍රතිභාසයන් පිළිබඳව වැටහිමෙන් යුතුව, එවන් ධර්ම ස්වභාවයන් සහ හේතු ප්‍රතිභාසයන් විම්පුමට ලක්කරමින් වටහාගත යුතුය. ඒ සඳහා සැකසෙන ක්‍රියාවලිය විද්‍රේණුවය, තත්ත්වාවබෝධය ලැබිය හක්කේ ඒ අනුව මිස හාවනානුයෝගී වීමෙන් නොවෙයි.

භාවනා කුම වන්මන් බොද්ධ ග්‍රූහ්‍යනට ඇතුරුව ඇත්තේ පසුකලෙක දී ධර්ම ඉන්ට කරනායේ යොදනුවුන්ගේ වැටහිම් අනුව පමණක්ම බව බුදුන් වදුල සූත්‍ර දේශනාවන් දැනුලගත් අය වටහා ගන්නවා. භාවනා බහුලිකතා ලෙසින් බුදුන් වහන්සේ වදුල පාධයෙහි අරැක “නිරතුරුවම පරිභරණය කරන්න” යනුයි. විහෙන් විය භාවනාව ලෙසින් අද අර්ථ ගන්වනවා. හේතුවිලදහම නොදැන සම්මත ලේකිය දෙස බලනවිට කවුරුන් තුළින් මෙවනී වැටහිම් ස්වභාවයන් ඇතිවනවා.

සත්ත්වයේ බිජිවෙනවා. ඒවන්වෙනවා. මියයනවා. බිජිවෙමින් ඒවන්වෙනවා. පරියේෂණයන් පවත්වනවා. නිර්මාණයන් කරනවා. සම්මුත ඇතිකරනවා. තරග කරනවා. ජය ගන්නවා. පරාජය වෙනවා. ලෙඩිවෙනවා. සුවවෙනවා. ව්‍යවධාකාරයේ විද්‍රේම් ඇති කරනවා. විදිනවා. විද්‍රවනවා තව තවත් පරියේෂණ කරනවා. සොයාගන්නේය’ ශි පිළිගැනීම් ඇති කරනවා).

විහෙන් ඒ කවර දෙයක හෝ නිතඟ පැවතෙන්වීමක් නොවනුයේ, වෙනස්වීම්වලට බැඳුන්වෙනවා. පැවතීමක්, පවත්වා ගැනීමක් නොවනුයේ තව තවත් සොයම්න් හඟා යනවා.

විහෙන් එ් කිසිවක හිතය රැදිමක් නැහැ. සොයාගත් දේ නොරැදෙන වට් ඇතිවන ස්වභාවය දුකය.

කවර ආකාරයකින් හෝ "දුක" ඇතිවේමේ හේතුව සොයා ගැනීමට අදාළ වූ සත්ත්වයින් අනාය්‍යී වූ පරිජ්‍යණයන්හි නිරත වෙනවා. පරිජ්‍යණ පවත්වමින් තව තවත් දුකට සම්පූර්ණ වෙනවා. මියයනවා. බිජිවෙනවා.

මෙවත් පසුබිමක උපත ලබන ගොනම බෝධිසත්ත්වයන් වහන්සේ සම්මතයෙන් බැහැරවෙමින් ලේඛ සම්මතයන් පිළිබඳව විමසන්නට වුනා. පරියෝග්‍ය කරන්නට වුනා. දිගුකාලීනව ලැබූ කුටුක අන්දුකිම් රාජියකින් අනතුරුව ගොනම බෝධි සත්ත්වයන් වහන්සේ සත්ත්වයාගේ "දුකට" හේතු- ප්‍රතිඵලිය දර්ම ස්වභාවයන් ස්ව උත්සාහයෙන් ප්‍රතිඵලියකර සියලු දර්ම ස්වභාවයන් පිළිබඳ තත්ත්වාවබෝධය ලැබීමට උපයෝගී කරගත් අරිය පරියෝග්‍ය, සියලු ලේඛ සත්ත්වයන්ගේ විමුක්තිය උදෙසා දේශනාකාට වදුරා තියෙනවා).

උත්ත්වහන්සේ විසින් සිදුකළ අරිය පරියෝග්‍යයෙහි ප්‍රතිච්‍රිත පරාමාර්ථ සත්ත්ත වැටහිමයි. මෙසේ වටහාගත් "ආරිය සත්ත්ත" වතුරාය්‍යීය සත්ත්ත ලෙසින් පැහැදිලි කරමින් දේශනාකර තියෙනවා.

සිදුහත් බෝධිසත්ත්වයන් වහන්සේ විසින් අනුත්තර වූ සම්මා සම්බුද්ධත්ත්වය ප්‍රතිඵලිය පිණිස සිදුකරන ලද ගෙවීම්ත්තයෙහි යෙදුන ආකාරය-සත්ත්වය වටහාගත් ආකාරය

පැහැදිලි කරමින් ” රම්බක බමුණා හට දේශනාකොට වදුල ”
අරයපරියෝග්‍ය සූත්‍රය තුළින් දැකගන්නට පුළුවනි.

විජිදී සිදුහන් කුමරු විසින් ගිහිගෙය හැරයාම පිළිබඳව
පැවසෙන්නේ බොද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන අති-
ගයෝක්තියෙන් ගහන කරුණුවලට වඩා වෙනස් ආකාරයකින්.

අරයපරියෝග්‍ය සූත්‍රයෙහි සඳහන් කරණු “මහා
සච්චිවක සූත්‍රයෙහි ”ද එෂ් අයුරින්ම දැක ගන්නට පුළුවනි.

අද ද්‍රවසේ අපහට- බුද්‍රන් වදුල ධර්මය නිවැරදිව වටහා
ගැනීමට ඇසිරැතාවයන් ඇති බව රහස්‍ය තොවේ. සම්මා
සම්බුදු පියාණන් වහන්සේ විසින් සියල් සත්ත්වය හට
පහසුවෙන් අවබෝධකර ගතහැකි අයුරින් දේශනාකොට ඇති
ධර්ම කාරණාවන්, පසු කාලීනව විකෘත්ව තිබෙන විවිධ අදහස්
හා මතවලින් ආවරණයකර තිබීම සාධාරණ තොවේ. එවතින්
මතවාද නිරවුල්කර ගැනීමකින් තොරව ධර්මාවබෝධය ලැබීම
දුෂ්කරයි.

කුඩා අවධියේ සිටිම අප බොද්ධ සාහිත්‍යමය කරණු
මිස්සේ බුද්ධ වර්තය පිළිබඳ දැනුවත්වී තියෙනවා. එෂ් වුනත්
බුද්ධ වර්තය හා උන්වහන්සේගේ දේශනාවන් අනුව බොද්ධ
සාහිත්‍යයෙහි දක්වා ඇති කරණු බොහෝමයක්
අතිශයෝක්තියෙන් ගහනබව සූත්‍ර පිටක ග්‍රහ්න්යන් හාවතා
කිරීමේ පැහැදිලි වෙනවා.

විත්තවිකාරයන්ගේන් බැහැර තොවූ සාහිත්‍ය කරවා හා
කලාකරුවන් විසින් සිදුහන් වර්තය හා බුද්ධ වර්තය නුවා-

දක්වමින් නිර්මාණයකර ඇති, ලිඛිත හා රැසමය සංකල්පනාවන් තුළ අතරම් වන පාටිග්සනය-සත්‍ය වටහාගත තොහැකිව මංමුලාවට පත්වන බවක් පෙනෙන්නට නියෙනවා.

සාහිත්‍යමය කරණුවලින් මිලි- බුදුපියාණන් වහන්සේ විසින් දේශනුකර වදුල දහම් කරණු නිවැරදිව වටහා ගැනීමට, නිදහස්ව සිතීමට සූත්‍ර දේශනුවන් මහත් සේ උපකාරී වෙනවා. එම නිසා අපි අරයපරියෝගනා සූත්‍රය දෙසට යොමු වෙමු.

අරියපරියේෂණ

ඉක්බිති හාගේවතුන් වහන්සේ රම්මක බමුණුගේ අසපුවට පිවිස පත්වන රැඳ අසුනෙහි වැධිහුන් සේක. වැඩහිදු හාගේවතුන් වහන්සේ හිජ්‍යාන්හට ආමන්තුණය කළ සේක.

“මහණෙනි දැන් ඔබලා කුමන කරාවක නිරනවෙමින් සිට විය නතර කළහුදු”

වහන්ස, අප විසින් හාගේවතුන් පිළිබඳව සිදුකළ දැහැම කරාව නතර කරනු ලදීම් ශේෂකරණ ලදී.

මහණෙනි, මැණවි. මහණෙනි, යම් ලෙසකින් ඔබහැම දැහැම කරාවකින් යුක්තව පසුවූයේ ද, විය ගුද්ධාවෙන් ගිහි ගෙයින් නික්ම සපුන්ගත වූ, තුළපුතු වූ ඔබහැමට සුදුසාය. මහණෙනි, රැස්වූ ඔබහැම විසින් දැහැම කරාව හෝ (අරියතුළුණිම්හාවය) සිහියෙන් යුතු නිහඹබව යන දෙක කළ යුතුය.

මහණෙනි අරියපරියේෂණය - අනාර්යය පරියේෂණයයි මේ සේවීම් දෙකකි.

මහණෙනි, අනාර්යය පරියේෂණය කුමක්ද?.... මහණෙනි, මේ ලේකයෙහි අනෙකුම් පුද්ගලයක්, තමන් පාතිය ස්වහාවකාට ඇත්තේ පාති ධර්මයක්, පාතිය ස්වහාවකාට ඇත්තක්ම සොයයි. තමන් ජරාව ස්වහාවකාට ඇත්තේ, ජරා ධර්මයක්, ජරාව ස්වහාවකාට ඇත්තක්ම සොයයි. තමන් ව්‍යාධිය ස්වහාවකාට ඇත්තේ, ව්‍යාධි ධර්මයක්, ව්‍යාධිය ස්වහාවකාට ඇත්තක්ම සොයයි.

තමන් මරණය ස්වභාවකොට ඇත්තේ, මරණ ධර්මයක්, මරණය ස්වභාවකොට ඇත්තක්ම සොයයි. තමන් ගේකය ස්වභාවකොට ඇත්තේ ගේක ධර්මයක්, ගේකය ස්වභාවකොට ඇත්තක්ම සොයයි. තමන් කෙලෙසන ස්වභාව ඇතියේ, කෙලෙසන ස්වභාව ඇත්තක්ම සොයයි.

මහත්‍යානී, කුමක් ජාති ධර්මය යයි කියන්නේ දී?

දු දරුවන් ජාති ධර්මයෝයි. දූසයන් දුකියන් ජාති ධර්මයෝයි. ඇති මිතුදීන් ජාති ධර්මයෝයි. සියලු සිවපාවන්, පක්ෂීන්, උරගයින්, කාමීන්, ධනධාන්‍ය, ගේදෙර, වතුපිටි, ප්‍රාණී හෝ වේවා, අප්‍රාණී හෝ වේවා, ජාති ධර්මයෝයි. මහත්‍යානී, මේ සියලු පක්ද්වකාමයෝ උපද්‍රව ගෙනෙන්නේය. උපධින්ය. ජාති ධර්මයෝය. මේවා කෙරෙහි තාණ්ණාවෙන් බඳුනා වූ, මූලාවට පත්වුනාවූ, බසුගන්නා වූ, මෙලෙට වසන්නවුන් ජාතිය ස්වභාවකොට ඇත්තේ ජාති ධර්මයක්ම සොයයි.

මහත්‍යානී කුමක් ජරා ධර්මයයි කියන්නේදී?

මහත්‍යානී කුමක් ව්‍යාධි ධර්මයයි කියන්නේදී?

මහත්‍යානී කුමක් මරණ ධර්මයයි කියන්නේදී?

මහත්‍යානී කුමක් ගේක ධර්මයයි කියන්නේදී?

මහත්‍යානී කුමක් සංක්ලේෂ ධර්මයයි කියන්නේදී?

අඩු දරුවන් දැකි දූස්හු, විලි බැටලීලෝ, කුකුලන්, උරන්, ඇතුන් ගවයින්, අශ්වයින්, වෙළඳුන්, රන්, රදී මේ සියලු ජරා, ව්‍යාධි, මරණ, ගේක, සංක්ලේෂ උපධිහු වෙන්,

මේ ලොව වසන සත්ත්වයන් මේවායේ බැඳුනේ, මූලාවට පත්වූයේ, බැසගත්තේ, උපධිවූ ක්ලේශ ධර්මයක්ම සොයයි. මහණුනි, මේ වනානි අනුර්ජය පරියේෂණයි.

මහණුනි, ආය්ස්වූ සේවීම කුමක් දී?

මහණුනි, මේ ලෝකයෙහි අභ්‍යාමේක්, තමන් පාතිධර්මයෙහි වූයේ, පාති ධර්මයෙහි ආදිනව දැන, පාතියක් නැති, අනුත්තර වූ, බැඳීම් නැති කළ ලෙසින් ගැනෙන නිර්වාණය සොයයි.

හෙතෙම ජරාධර්ම වූයේ, ආදිනව දැන, ජරාවක් නැති අනුත්තර වූ නිර්වාණය සොයයි.

මහණුනි, වනාධිධර්ම වූයේ, මහණුනි, මරණධර්ම වූයේ, මහණුනි, ගෝක ධර්ම වූයේ, මහණුනි, සංක්ලේෂ ධර්ම වූයේ,

මෙවන් ධර්ම ස්වභාවයන් හි ආදිනව දැන, බැඳීම් රහිතවූ අනුත්තර වූ නිර්වාණය සොයයි. මහණුනි, මේ අරිය පර්යේෂණයයි.

මහණුනි, මම බුද්‍යාච්ච පෙර, බෝධිසත්ත්ව ඇවධි-යෙහිදී පාති ධර්ම වූයෙම්, පාති ධර්මයක්ම සේවීම්. ජරා ධර්ම වූයෙම්, ජරා ධර්මයක්ම සේවීම්. වනාධි ධර්ම වූයෙම්, වනාධි ධර්මයක්ම සේවීම්. මරණ ධර්ම වූයෙම්, මරණ ධර්මයක්ම සේවීම්. ගෝක ධර්ම වූයේ ගෝක ධර්මයක්ම සේවීම්. සංක්ලේෂ ධර්ම වූයේ සංක්ලේෂ ධර්මයක්ම සේවීම්.

මහණුනි, එම තුළ මෙවන් අදහසක් පහළ විය, කුමක්-

නිසා මම ජාති, ජරා, මරණ, වන්දි මරණ ගේක සංක්ලේෂ ධර්ම වූයෙන්, විවැහි ධර්මයක්ම සොයන්නේදී?

විවන් ධර්මයන් අසුදුරුකළ මා, එච්චායේ ආදීනව දැන, විවන් ධර්ම ස්වභාවයන් හා නොබඳුන අනුත්තර වූ, බැඳුම් වලින් නොරවූ, තිර්චානාය සොයන්නේ හම් මැනව කියාය.

” මහත්තානි එ් මම පසුකාලයේ යොවුන් වූයෙනි වූයෙමි. ඉතා කිව් කෙස් අභ්‍යන්තේ පළමුවන වයස වූ සොදුරු යොවුන් බවන් යුතු වූයේ මා කෙරෙන් වෙන්වීමට නොකැමැතිව කළුල් පිරි මුහුණින් යුතුව, මගේ මධ්‍යියන්, බිරු, නැඳුකෙන් හිතම්තුරන් හඩුදී, මගේ දෙනෙන්හිද පිරුණු කළුමින් යුතුව, මාලිගයෙහිදීම කෙස්, රුවුල් බා කහවතින් සැරසී ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි.”

එ් මම මෙසේ පැවිදි වූයෙමි. කශෙළය කුමක්දැ'යි සොයනු සූල් වූයෙමි. අනුත්තර වූ, උතුම වූ ගාත්තිපදය සොයමින් ආලාරකාලාම කරා පැමිණියෙමි.

මහත්තානි, විහිදී මා තුළ මෙවන් අදහසක් පහළ විය.

මා කෙරෙනි පැහැදුන ආලාරකාලාමයන් ඔහු සමග වෙසෙමින් සිසු පරපුර දැනුවත් කිරීමට ආරාධනය කරනු ලැබිය.

මහත්තානි, විහිදී මා තුළ මෙවන් අදහසක් පහළ විය.

මේ ධර්මය සහර කළකිරීම සඳහා නොවේ, නොඇලීම සඳහා නොවේ. නිවන සඳහා නොවේ, කෙලෙස් සහ්සිලුවීම-

පිළිබඳ විශේෂ දැනීම සඳහා නොවේ, සම්බෝධිය සඳහා නොවේ. මේ ධර්මය ආකිකද්වකද්කුයතනයෙහි ඉපදීමට ම වෙයි. ආකිකද්වකද්කුයතනයෙහි ඉපදීම පිණිසම වෙයි.

ශ්‍රද්ධාව ඇත්තේ ආලාරකාලාම හට පමණක් නොවේ. මා තුළද ඉද්ධාව ඇත. ආලාරකාලාම හට පමණක් වියන් ඇත්තේ නොවේ. සිහිය ඇත්තේ නොවේ. සමාධිය ඇත්තේ නොවේ. ප්‍රයුව ඇත්තේ නොවේ.

මා තුළද වියන් ඇත්තේය. සිහිය ඇත්තේය, සමාධිය ඇත්තේය, ප්‍රයුව ඇත්තේය.

ආලාරකාලාම තෙමේ යම් ධර්මයක් තම විශිෂ්ට ඇතුනායෙන් දැන ප්‍රතිසජ්‍යකාට, රේට පැමිණු වෙසේම්දි කියන්තේ නම්, මා හටද කිරීවාණු පදාය වටහාගැනීම පිණිස හැකියාව ඇත්තේය. ප්‍රයුව ඇත්තේය.

මහත්තානි, ඒ මම ආලාරකාලාමගේ ධර්මය ගාන්ත පදායට ප්‍රමාණ නොකාට, ඒ ධර්මයෙහි කළකිරී වෙන්ව ගියෙමි.

මහත්තානි, ඒ මම කුසලය කුමක්දු'යි (කිංකුගලුගැවෙයි) සොයන්නට වූයෙමි.

අනුත්තර වූ ගාන්ත පදාය සොයමින්, උද්දකාරාම ප්‍රතිකරා පැමිණු, රාමපුත්‍රය හට මෙසේ පැවසීම්.

අවැත්ති, මම මේ ගාසනයෙහි බණ්ඩර රකින්හර කැමෙත්තේමි.....

හෙතෙම එයට එකග වෙමින් ඔහු සතු දැනුම මාහට ලබා දෙන්නට විය. යම් ගාසනික තුවනුයි පුද්ගලයෙකු, කෙටි කළකින්ම ස්වකිය ආචාරීයවරයාගේ බර්මය තමන්ම විශිෂ්ට ඇතුණුයෙන් දැන, ප්‍රතිජ්‍යාකර එහිම වාසය කරන්නේද?....මේ බර්මය එබදු යැයි හේ මාහට පැවසීය.

මමද, ඔහු විසින් පවසනු ලබන ත්‍යායෙකින්ම සියල් දැරූත්තේම්. වික්ද්‍යාත්‍යාචන්ද්‍යතනය ඔහු වෙතින් මම පුගුණ කළේම්. නෙවසක්ද්‍යන් සක්ද්‍යතනය පුගුණ කළේම්.

එශේත් මහණුනි, මා තුළ මෙවන් හැඟීමක් පහළ විය.

මේ බර්මය සසර කළකිරීම පිණිස නොවේයි. නිරෝධය පිණිස නොවේයි, කෙලෙස් සංසිදුවීම පිණිස නොවේයි, අනියුව පිණිස නොවේයි, සම්බේධිය පිණිස නොවේයි, නිවහ පිණිස නොවේයි. එය තුදෙක්ම වික්ද්‍යාත්‍යාචන්ද්‍යතනය ඉපදීම පිණිස පමණක් වේයි.

නෙවසක්ද්‍යන් සක්ද්‍යතනයෙහි ඉපදීම පිණිස පමණක්ම වේයි.

මහණුනි, ඒ මාහට මේ අදහස ඇතිවිය. ග්‍රද්ධාව, වියසී, සිහිය, සමාධිය, ප්‍රයුව රාමයාහට පමණක් නොවේ, මා තුළද ග්‍රද්ධාව, වියසී, සිහිය, සමාධිය ප්‍රයුව ඇත්තේය. එහෙයින් මා පමාවනුයේ කුමක් නිසාදී?

මහණුනි, මම රාමගේ බර්මයෙහි නොසැහුනේ, විතැනින්ද බැහැරවේ, නිර්වානපදාය සොයාගන්නා අවශ්‍යෙන් ඉදිරියට ගියෙම්.

මහත්‍යානී, ඒ මම කුසලය කුමක්දු'යි සොයන සුල් වූයේම්. අනුත්තර වූ නිර්වාණපදය සොයමින් මගබ දැනවිවෙහි පිළිවෙළින් සංර්සරමින් උරුවෙලා ජනපදයෙහි සේනානි ගමකරා පැමිණියේම්.

විහි සිත්කල් භුමිභාගයද, සොයුරු වන්ලැභයේද, වැඩිතලාවෙන් සකෙසුන මනාකොට ඇති, ඉදිරියට ගෙවා බස්නා නඩියද, භාත්පස සර්සාර ගමද දිවිම්.

මහත්‍යානී, ඒ මට මේ අදහස විය, මේ භුමිභාගය රමණීයය. ව්‍යුත්තිය කැමති කුලපුතුයෙකු හට විය සොයා ගැනීමේ වියස්ථීයෙහි නිරතවීමට මෙය සුදුසු ය.

මහත්‍යානී, ඒ මම ව්‍යුත්තිය සේවීම පිණිස වියස් වැඩිමේ අරමුණින් යුතුව විනිම රුදුනෙම්.

මහත්‍යානී, මෙසේ ව්‍යුත්තිය සේවීමේ උත්සාහයෙහි නිරතවූ මම-මහත්‍යානී, බුදුවීමට පෙර සිට බෝධිසත්ත්වයෙකුව සිටිමින්, සියලු විතර්කයන් කොටස් දෙකකට බෙදිය යුතුයැ'යි සිතිම්. ඒ අනුව කර්ම විතර්ක (විෂය-විතර්ක) ව්‍යාපාදු(ද්වේෂ විතර්ක) අනුහට දුක්දීම තමහට දුක් පමණුවා ගැනීම (හිංසා විතර්ක) යන මේවා වික් කොටසකටද,

නෙශ්තුම්ජ (හුදකළාව විසීම-තනිව විසීම) මෙත්-අහිංසා යන විතර්ක අනෙක් කොටසට ද වෙන්කළේම්.

ඉන්පසු ඉතා සුපර්ක්‍රාවෙන් යුතුව වාසය කිරීමේද මුළුන් දැක්වූ විතර්ක තුනෙන් කිසියම් විතර්කයක් මාතුළ පහළ වෙයි.

විවිධ වැරදි සිතුව්ල්ලක් මා සිතතුල අභි වූ බවක් මට වැටහුණි. විය මාගේ දුක පිණිස ද, අන්‍යන්ගේ දුක පිණිස ද, හේතු අභිකරන්නක් බව සිහිවිය. මෙයම මා සොයන අනුත්තර වූ සම්බේදින්න්වයට බාධාවක්වෙනු ඇති.පුදුව වැකීමට අවහිරයක් වනු ඇත. මෙසේ හැගෙන්ම, මා තුළ පහළ වූ එක්ම විතර්ක, මගේ සිතින් දුරුවන බව වැටහෙන්නට විය.

මහත්‍යානි,සරත් සාතුවෙහි සතර දිගින්ම ග්‍යාය හෝග පසුනා කළේහි, ගෙවපල්ල ඉතා පර්ස්සම්පින් තම ගෙවරුල රැකිබලා ගනියි. කෙවලක් ගෙන ඉන් පහර ගසම්න් හෝ ගෙවයින් කෙතට යා නොදී වළක්වයි. ඔහු එසේ කරනුයේ ගෙවරුල කෙතට අනුල වුවහොත්,ගෙවයින් විසින් සිදුකරනු ලබන හානිය වෙනුවෙන් තමනට දැඩුවම් විදිමට හෝ අලාභය ගෙවීමට සිදුවන බව දැන්නා හෙයිනි.

මමද විලෙසින් කාම, ව්‍යාපාද, හිංසා ආදි හැඟීම් අසුරු කිරීම අනතුරුදායක බව විපත්තදායක බව වටහා ගතිම්.

එසේ අනුව විවන් හැඟීම මා සිත තුළ පහළවන්ම, සිතෙහි පවතින්ට හෝ වැඩින්නට අවසර නොදෙමින්, එවා හටගන්නා අවස්ථා වෙනිදීම නැතිකර දැමීම්,විනාශ කළෙම්.

විසමයෙහි මම ඉතාමත් දැකි හික්ම්මකින් සහ සන්සුන් බවකින් යුතුව විමස්ලිමන්ව වාසය කළෙම්.

විවන් කළේහි තෙන්තුම්‍ය,අව්‍යාපාද, අහිංසා යන විතර්ක තුනෙන් විකක් මා තුළ අභි වෙයි. එසේ අනුව මම මෙසේ සිතම්.

කුජල විතර්කයක් මා තුළ ඇති විය. විය මාහට හෝ අන් අයහට දුක් ඇතිකිරීමට හේතු නොවෙයි. මෙය සත්ත්වයාගේ යහපත හා අනිවාද්ධියට හේතු වෙන්නේ ය. හිචනට ද හේතු සලසන්නේය.

මෙසේ වැටහෙන කළ මූල් රාත්‍රිය හා මූල් දූහවලත් එ් පිළිබඳව කළේ නමුද බියක් ඇති නොවෙයි. එ් හෙයින් විවන් හැඟීම් කෙරෙහි විමසීමිලුමත් වීමි. අසුරු කළේමි.

විසේ වුවද, බොහෝ වේලාවක් සිනිම හේතුවෙන්, මගේ කය වෙහෙසට පත් වෙයි. වීවිට සිත ද ස්ටීර්ව නොපිහිවයි. විවන් අයුරත් සිත අස්ටීර වනවට සමාධිය නොපවතින. බවද වැටහුණි.

විහෙයින් විවන් යහපත් විතර්කයන් මා සිතතු දැයි ලෙසින් ස්ටීර කළේමි.

ග්‍රීස්ම සාතුවෙති අවසාන දිනවල මිනිසුන් තම තමන්ගේ හෝග අස්වැන්න කපා, තම නිවෙස් වලට ගෙන ගිය පසුව, ගොපල්ලා තම ගෙයින් නිදහසේ කශමට හරයි. ඔහු ගසක් යටට වී හෝ කෙළිබුමකට වී හෝ ඉදානිට ගෙයන් දෙස බලනු මිස අන් කිසිවක් නොකර නිදහසේ සිටියි.

විලෙසින් මමද නෙක්බම්මවාදී කුජල විතර්කයන් ඇතිවාන කළේහ මේ “කුජල බර්මයෝය” ලෙසින් පමණක් සිහිය පිහිටුවමි. ඉන් බැහැර වීමේ අවසිතාවයක් නොවිය.

(ද්වේස් විතක්ක සූඛය)

මෙලෙසින් විවධ දුෂ්කරතාවයන් හමුවේ එවා මැඩගනීමින් සියලු විතර්කයන් මඟි, සියලු සංස්කාරයන් ප්‍රහිණ කරමින් සම්බුද්ධත් වය ප්‍රත්‍යාග්‍යකර ඇති සේක.

තපස්රැකීම මූලිමතින්ම තිරප්රේක දෙයකි. විය හැතිවියේ ද, විමුක්තිය ලබාගත හැකිය. කිසිවෙකුහට කාමලපහේගයන්ගෙන්, සිතෙහි වූ කාම විකාරයන් - අනිලාෂයන් සහමුලින්ම විනාශකර දැමිය හැකිනම්, මහුව සිරුරට දක් නොපමුණුවාම තත්ත්වාවබෝධය ලබාගත හැකිවේ.

සත්ත්වයාහට පළමුකොටම පහරදෙනු ලබන්නේ, කාමලපහේග පිළිබඳ (කෙලෙස්) නැමැති මාර සෙනගය, ඔවුන් යටත්කොට තවත් ඉදිරියට යනුයේ අරතිය (නොසනුව) පහළ වෙයි.

ඉත් අනුරුදව කුසැඹින්ත/පිපාසය ආදි සේනාවේ විකිනෙකා පරයමින් ඉදිරිපත් වෙයි.

තාශ්ණාව - අලුසකම - බිය - සැකය - අනිමානය - ලාභ ප්‍රසංග බොරවෙන් බ්‍රහ්න කිරේතිය - ලෙසින් දස්මරැන් වෙනුයේ, සත්ත්වයා හට පහරදී තම වසයයට නතුකර ගන්නේය. මේ සියලුම කෙලෙස් විකාරයෝය.

එ් සියලු සංස්කාර ක්ෂේෂයන් ,ලපධින් විනාශකාට මිස අනුත්තර වූ තත්ත්වයට පත්විය නොහැකිය. විහෙයින්ම බුදුරජාණන් වහන්සේ සියලු මාරපිරස් පරාපරය කළසේක.

(උන්වහන්සේ එ් විත්ත විකාරයන් ජයගත් බව පමණක්)
මේ මාර පරාපරයේ අදහස වශයෙන් තෝරැම් ගැනීම විය යුතුය.
එසේ නොමැතිව - විවිධ ප්‍රකාශ, විතු රූපාදියෙහි කලාත්මකව
මව ඇති කානීම දෙයකි නොරැවටිය යුතුය.

(මහා සච්චාර්ජ සූත්‍රය)

ත්‍රිපරිවර්වය

දුකඩ ආයත්සීයත්වය

වෙනස්වෙන්නා වූ ධර්මස්හාවයන් කෙරෙහි පිහිටා සකස්කරන්නා වූ සංස්කාරයන් කෙරෙන්, කිසියම් සතුවක්, සොම්භසක්, වින්දුනයක්, විදුමක් බෙන්නේ නම්, සිදුවන්නේ නම් එ් ආශ්චරුදායෝග.

වෙස්වීම ස්වහාවයකොට ගත් ධර්මස්වහාවයෝ නිරන්තරයෙන්ම වෙනස්වීමට ලක්වෙන්නේය. විවන් වෙනස්වීම් වලට ලක්වන ධර්මස්හාවයන් උපාදනය කරමින්, අල්ලා ගනිමින්, මත පිහිටමින් සිදුකරනු බඩන සියල්ම සකස්කිරීම්, සංස්කාරයන් වෙනස්වීමට බඳුන්වන්නේය. සංස්කාර, සකස්කර ගත් ධර්මස්වහාවයන් වෙනස්වන විට පහැවන දුකක්, දෙම්නස්සයක්, කම්පනයක්, වේදනාවක් වෙනම්, එ් ආදිනව යෝගෝ.

ආදිනවය වේදනාකාර වනවිට, දුක ඇතිකරන විට, වැඩින් බැහැරවීමේ ඕනෑකම සකස්වෙයි. සංස්කාරවෙයි. ධර්මස්වහාවයාගේ යටාහුත ස්වහාවයන් නොවැටහෙනා බැවින් ආදිනවය වූ, දුක බැහැරලිම පිණිස වෙනස්වෙන්නා වූ ධර්ම ස්හාවයන්ම අල්ලා ගනිමින්, සකස්කර ගනිමින් සංස්කාර කරමින්

දුකට හේතුකාරකයක්ම වැළඳගන්නේ ය. උපාදුනය කරන්නේ
ය. දුකම විදින්නේ ය.පවත්වා ගන්නේ ය.

ධර්ම ස්වභාවයන්ගේ ස්වභාවය වෙනස්වීමය.විහෙයින්
විවාහීනයේය.නිත්‍ය නොවෙන්නේය.නිත්‍ය නොවෙන බැවින්
දුක ඇතිවිමේ හේතුකාරකයෝය. මේ කවර ස්වභාවයක
වුවද,සත්‍ය ස්වභාවයක් සබඩා වූ පැවැත්මක් නොවෙන්නේය.

මහත්‍යානී, මේ වූකලී දුක්බාආයන්සත්‍යයයයි.“ ඉපදීමත් ”
දුකය. වහාධියන් දුකය. මරණයන් දුකය.අප්‍රියයන් හා වික්වීමත්
දුකය.ප්‍රියයන් ගෙන් වෙන්වීමත් දුකය. කැමති දැ නොලැබීමත්
දුකය.සැකෙවින් වස්ස, වේදනා, සංඛු, වේතනා, මහසිකාර
(පක්ද්වලපාඩානස්කන්ද) වශයෙන් සිදුවන සකස්කිරීම්,
සංස්කාරයෝම දුකය.

මහත්‍යානී,මේ දුක්බාආයන්සත්‍යයයි පෙර නොඇසුවිරිස
ධර්මස්වභාවයන් පිළිබඳව මට දැකිම ඇතිවය, අසේ පහළවිය,
හුවනා පහළවිය, ප්‍රශ්නව පහළවිය, යථාස්වභාවය පිළිබඳ
විද්‍යාව පහළවිය. අවිද්‍යාවේ අදුරෙන් මිදු ආලේෂය පහළවිය.

ආයුත්සන්නය

දක්බ සමූදාය සත්ත්‍ය

ධර්ම ස්වභාවයන් පිළිබඳ යථාවත්තේ තොමැතිවීම හේතුවෙන්, වෙනස්වන්නා වූ දර්ම ස්වභාවයන් කෙරෙහි, වෙනනා, හැරීම් ඇති කරමින් සිදුකරන්නා වූ ව්‍යෝගීකරණයන් ඔස්සේ උපධි (සම්මත) ලේඛය, සකස්වනබව වැටහිනු. නිත්ත්‍යනොවන, එවන් සංස්කරණයන් වැළඳුගැනීම හේතුවෙන් මුලාවක්ම ඇතිවන බව මට වැටහිනු, අනිත්‍ය වූ, දුකු වූ, අනාත්ම වූ දර්ම ස්වභාවයන් කෙරෙහි පවත්වන්නා වූ, පවත්වාගන්නා වූ හැරීම් සකස්කිරීම් ව්‍යෝගීකාර කෙරෙන් සකස්වන තත්ත්ව, ඕනෑම, හේතු ප්‍රත්ත්‍යකරමින් යළි යළින් කාර්යයන් කෙරෙහි ව්‍යුහයෙන් යුතු, ප්‍රත්ත්‍යවය ඇතිකරවන, ආස්වාදයන් විදිමේ දැකිකැමැත්ත අනුව පවතින ත් ත් ක්‍රියාදාමයන් (හව සත්ත්‍ය) හේතුහුත වෙමින් කාමතත්හ) (ආස්වාදය ලැබීමේ කැමැත්ත) ලබන්නා වූ ආස්වාදයන් දිගින් දිගටම පවත්වා ගැනීමේ කැමැත්ත. (හවතත්හ) ආස්වාදය වෙනස්වී ආදිනවය දුක් වනවිට ඒවායින් බැහැරවීමේ කැමැත්ත (විහවතත්හ) සිදුවන බව වැටහිනු.

දුක්ඩ නිරෝධ ආයත්සී සත්‍යය:

ධර්මස්වහාවයන් පිළිබඳව යට්ටාවබේදයෙන් තොරව සකස් වූ සංජු, වෙතනා (වච්චංස්කාර) පෙරටු කරමින් බිජිවන සිහිකම (තත්ත්ව) හේතුප්‍රත්‍ය කරමින් - නැවත නැවතන් කාර්යයන් හි - කටයුතුවල නිරතවන - පුනර්හවය අභිකරන්නේය. ආස්ථාදය විදිමේ කැමැත්ත (කාමතත්ත්ව) විදි ආස්ථාදයන් යම් යමින් ලැබීමේ, ඉදිරියටන් පවත්වා ගැනීමේ කැමැත්ත (හවතත්ත්ව) ආස්ථාදය නැතිවී - වෙනස්වී යැමී හේතුවෙන් පහළවන දුක නැතිකර ගැනීමේ, නිස්සරණීය කැමැත්ත (වහවතත්ත්ව) වැනි ත්‍රිවිධ තාත්ත්‍යාවන් ගෙන් සකස්වන සම්මත, වැරදි වැටහිම සහගත මතකය (විජ්‍යතාය) නැවත නැවතන් සතුවින් මෙහෙහි කරන්නට යැමෙන් කාමතත්ත්ව), හවතත්ත්ව), වහවතත්ත්ව) වැඩෙන්නේමය. පවතින්නේමය, ත්‍රිවිධ තාත්ත්‍යාවන් පිළිබඳ මතකයන් අනුව සංස්කාර, සකස්කිරීමේ (වලි සංස්කාර) ඇතිවෙන්නේය. නිත්‍ය නොවන්නා වූ ධර්ම ස්වහාවයන් කෙරෙහි, නිත්‍යලෙසින් පවතින අයුරින් මුළුවට පත්වෙන්නේය. විවන් මුළුවන්ම පරිඹිලනය කරමින් තව තවත් වච්චංස්කාරයන් ඔස්සේ නාමරුප ලෙසින් ගැනෙන සියලු ලේඛ සම්මතයන්, ලේඛ ස්වහාවයන් (ලපධි) සම්මතයන් ලෙසින් බිජිවෙන්නේය.

මෙලෙසින් ඇතිකරන්නාවූ සියලු මුළුවන් (ක්ලේෂයන්) හේතුවෙන් සත්‍ය ලෙසින් ධර්ම ස්වහාවය නොවැටහෙන්නේය.

නිරන්තරයෙන්ම වෙනස්වෙන්නාවූ ධර්ම ස්වභාවයන් අනිතභයෝග. දුක්බයෝග. කවර ආකාරයකින් හෝ සතභ ස්වභාවයකින් නොපවතින හෙයින් අනාත්මයෝග.

සතභ ස්වභාවය වටහා නොගැනීම හේතුවෙන් අනිතභවූ ධර්ම ස්වභාවයන් කෙරහි නිත්‍ය, සුඩ, ආත්ම වශයෙන් පිළිගැනීම් (දිටිදී) සම්මුති ඇතිකර ගතිමින්, එවා තුළන් ආස්ථාදය ලබන්නට යැමේ ප්‍රතිච්ලිය (ආදිනවය) “දුක” බව මාහට ප්‍රත්‍යක්ෂ විය.

මහනෝති, මේ දුක්බ සමුද්‍යාසීය සතභය’යි පෙර නොඅසු විරුද්ධ අයුරින්, ධර්ම ස්වභාවයන් හඳුනාගැනීමේ දහම් අසේ පහළවිය, තුවනු පහළවිය, ප්‍රයුත්ව පහළවිය, එනෙක් පැවති නොවැටහිම (අවිද්‍යාව) පහල්වී, වැටහිම (විද්‍යාව) පහළ විය. ආලෙෂ්කය පහළවිය.

මහනෝති, මේ දුක ඇතිවීමේ හේතු (දුක්බසමුද්‍ය) ප්‍රහාණය කළයුතු බව මට වැටහුණි.

මහනෝති, මේ දුක ඇතිවීමේ හේතු ප්‍රත්‍යත්‍යයන් අවබෝධයෙන් යුතුවම බැහැර කිරීමේ වියස් වඩන්නට වීමි.

වෙනස්වීමේ ධර්ම ස්වභාවයන් කෙරෙන් පතිතවන්නාවූ කියල් වේදනාවන්, හැඟීම්, සම්මතයන්, “සකස්කිරීම්” සංස්කාරයන් “ලපධින්” ක්ලේෂයන්, මනෝවකාරයන්ම බව මාහට ප්‍රත්‍යක්ෂවිය. ජාත්‍යාදී වශයෙන් පැවති “දුක” නැතිකිරීමට හැකිබව ප්‍රත්‍යක්ෂ විය.

මහත්‍යානි, දුක්ඛභකාරකවූ අධිවචන, වචනස්කාර - වෙනතා, සම්මුති, උපයි, ක්ලේෂයන්, තවදුරටත් මා තුළ නොවනබව පැහැදිලි විය. අනිතභවූ, වෙනස්වත්තාවූ, ධර්ම ස්වභාවයන් පිළිබඳව වැටහුණා බැවින් තවදුරටත් මායාකාරුවූ, මතෝව්කාර සංස්කාරයන් ප්‍රහිතාවූ බව ප්‍රත්‍යක්ෂවිය. "දුක්" නැතිකළ හැකියයි පෙර නොඇසුවිරී ධර්ම ස්වභාවයන් පිළිබඳ පෙනීම අතිවිය. දහම් අසැ පහළ විය. නුවනා පහළ විය. ප්‍රජාව පහළ විය. අවද්‍යාව දුරධී විද්‍යාවේ ආලේකය පහළ විය.

දුක්ඛභකිරෝධගාමනී ප්‍රතිපද්‍යායනී සත්‍යය

මහත්‍යානි, පක්‍රියාදානස්ක්‍රීයෝම දුකය. කායනී කටයුත්තෙහි බැඳෙන (හවය) යම් යලින් කාර්ය කටයුත්තෙහි බැඳීම් උපදාවන (ප්‍රන්ත්හවය) කවර හෝ කැමැත්තක් අතිකර නොගතයුතු බව වැටහුනේය. විවිධාකාරයෙන් සකස්කර ගත් සංස්කාරයන්නි ගැමෙමින් - උපාදනය කරගනිමන්, බිහිවෙන්නා වූ ආස්වාදයන් ලබාමේ කැමැත්ත (කාමතත්ත්ව) අතිකර ගත්තාවූ, ලකුවාවූ ආස්වාදයන් විදීම්, තවදුරටත් පවත්වා ගැනීමේ, ඉදිරියට ගෙනයැමේ කැමැත්ත, ඕනෑකම (හවතත්ත්ව) අනිතභවූ ස්වභාව ධර්මතාවයන් කෙරෙහි මුලාවට පත්වෙමන් බිහිකර ගත්තා වූ සංස්කාරයන් - ධර්මතාවයන්හි, ධර්මස්වහාව ලෙසින් නැතිවි, වෙනස්වී, විනාශවී යැමෙදී ගේජවන "දුක්" අතහැරීමේ කැමැත්ත, නිදහස් වීමේ කැමැත්ත නිස්සරණයෙහි කැමැත්ත (විහවතත්ත්ව) වැනි ත්‍රිවිධ තාන්ත්‍ර්‍යවෙන් කෙරෙන් සකසුන සම්මත වශයෙන් අතිකරගත් වැරදි වැටහිම (වියුත්ත්‍යය) තවදුරටත් මා තුළ පහළ නොවන බව මාහට ප්‍රත්‍යක්ෂවිය.

මහත්‍යානි, සියලු දුකට මූල්‍ය, සියලු සංස්කාරයන් මා කෙරෙන් ප්‍රහිණාවූ බැවි මාහට මැනවීන් වැටහිනා.

මහත්‍යානි, "දුක" නැතිකිරීම - පිළිබඳව පෙර නොඅසු වරේ, දහම් අසු මට පහළවිය. ප්‍රයුව පහළවිය, තුවනු පහළවිය, අවුදා අදුර පලවාහරම්න් විද්‍යාවේ ආලේශය පහළවිය.

මහත්‍යානි, සංස්කාරයන්හි ලා යම් ආකාරයක නොඅඳුමක්වේද, තාෂ්ණාවෙහි නොගැලීමක්, මිදිමක්, අත්හැරමක්, වෙන්වීමක්, නැතිකිරීමක්වේද, විය සිදුකළහැකි ප්‍රතිපදව ආර්යාජ්ධ්‍යාංගිකමාර්ග ප්‍රතිපදව බැවි මාහට පැහැදිලිවිය. දුක නැතිකිරීමේ මග, මාහට පැහැදිලිවිය. දුක නැතිකිරීමේ මග මාහට වැටහිනා. නිවැරදි වැටහිම (සම්ම) දිටියි) නිවැරදි සංක්‍රෑපනා (සම්ම) සංක්‍රෑප (සම්ම) නිවැරදි වචන (සම්ම) වාචා (සම්ම) නිවැරදි ක්‍රියාව (සම්ම) කම්මත්ත (සම්ම) නිවැරදි පිචන රථාව (සම්මාභාපිත) නිවැරදි සිහිය පැවැත්ම (සම්ම) සිහෙහි නිසුල බව, වින්ත ඒකාග්‍රතාවය (සම්ම) සමාධි).

මහත්‍යානි, යම්තාක් මට මේ වතුරායන් - සත්‍ය මෙසේ තුන් ආකාරයකින් වැකිගිය, විකක තුන බැඟින් දේළාසේ ආකාරයකින්, යුණයෙන් විග්‍රහ කරගත් දැකීම, ද්‍රෝණතාය මාහට නිසිඅයුරින්, තන්ත්වාවබෝධයකින් පිරිසිදු ලෙසින් ප්‍රත්‍යාග්‍ය නොවේද,

මහණුනි, එතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඩුන් සහිත ලේකයෙහි, මහනා බමුණුන් සියලු දෙව්මිනිසුන් සහිත ජනතාව හමුයෙහි අනුත්තර සම්බක් සම්බෝධිය අවබෝධ කළෙමැ, සි ප්‍රකාශ නොකළේ.

මහණුනි, යම්කළෙක මට මේ වතුරායීසන්නය මෙසේ තුන් ආකාරයකින් වැඩිගිය, විකක තුන බැඳීන්, දෙළාස් අපුරකින් නුවනින් විශ්‍රාන්ත ගත් ඇතුළු දුර්ගණ්‍ය, යට්ඨාත පරදී තත්ත්වාවබෝධයෙන් යුතුව ප්‍රත්‍යක්ෂවීදු,

මහණුනි, එකළුනි මම, දෙවියන් සහිත මරුන් සහිත බඩුන් සහිත ලේකයෙහි මහනා බමුණුන් සහිත, සියලු දෙව්මිනිසුන් සහිත ජනය කෙරෙහි අනුත්තර සම්ම) සම්බෝධිය අවබෝධ කළෙමැයි ප්‍රකාශ කළේමි.

මට ඇතුළු දුර්ගණ්‍ය පහළවිය. මාගේ අරභත්වල සමාධිය නොසැලේයි. මේ කෙළවර ඉපදීමය. දැන් පුනර්භවයක් නැතැයි හා ගෙවනුන් වහන්සේ වදුල සේක.

(ධම්මවක්කප්පවත්තන සූත්‍රය)

උපමාතුන

ලගු තවස්දම් හැර දැමීමෙන් පසුව, බෝධිසත්ත්වයන් වහන්සේගේ සිතෙහි පහළවු උපමා තුනක් පිළිබඳව මහා සච්චාච්චයෙහි දැක්වෙයි.

බූදන් වහන්සේ සච්චාච්චය සමඟ සිදුකළ සංවාදය මෙසේ වේ.

ව්‍යුත්තා සච්චාච්චය (අග්‍රීවෙසනය) කිසියම් මිනිසෙකු දැයෙහි වැට් පෙශීය කේටුවක් ගෙන, තවත් ව්‍යුත්තා කේටුවක්මත අතිශ්ලේෂෙන් ගිනි උපදාවා ගැනීමට වෙරදරන්නේ නම්, ව්‍යුත්තා සාහයක් සාර්ථක විය හැකි දී.

ස්වාමීනි, විනි ගිනි ඉපිද්‍රවීමක් සිදුකළ නොහැක්කේමය. කුමක් නිසාද යන්. විම කේටුදෙකම පෙශී අති හෙයිනි. ව්‍යුත්තා උත්සාහයක් වෙහෙස කරවු නිර්ව්‍යක විකක්ම වෙන්නේ ය.

අග්‍රීවෙසනය, ව්‍යුත්තායෙකුගේ, බුහුමණායෙකුගේ සිත හා කය කාමෝපහෝගයන් කෙරෙහි අද්‍රේ පවතින්නේදී? ඔහු සිත කාම අතිලාෂයන්හි ගැලී සිටින්නේද, ව්‍යුත්තා තැනෑත්තා කොතරම් වෙහෙස ගත්තේ වුවද, ඔහුට ඇතුළු දාෂ්ධිය හා ලෝකේත්තර සම්බෝධය ලබාගත නොහැකි වෙන්නේය.

අග්‍රීවෙසනය, මට අනෙක් උපමාවක් සිනිවෙයි.

පුලයේ නොගැවෙන, ව්‍යෙහෙත් තෙමුන කේටුවක් ගත් ඇයෙකු, විය වෙනත් කේටුවක ආතිල්ලීමෙන් ගිනි නිපදවීමට වෙරදරයිනම්, විනි ගින්දර හටගැන්විය හැකිදී?

ස්වාමිනි, නොහැකිය, ඔහුගේ ව්‍යවත් උත්සාහය ව්‍යාර්ථී වෙහෙස පමණක් ඉතිරි වෙන්නේය. ඒ වනාහි ඒ තෙම් ආති බඩානි.

අග්‍රීවෙසනය, ඒ අනුව කාමලපහේගයන් ආත්හර සිතා කය විනි නොඅලවා වසන ගුමණායාගේ හෝ බ්‍රාහ්මණායාගේ කාමංජිලාජයන් සංසිද්ධ නැතිනම් ඔහු කොපමණ වෙහෙස ගත්තේ වුවද, ඔහුට යුතුදාජ්ධය මෙන්ම, ලේකේත්තර සම්බෝධය නොවැටහෙනු ඇත.

අග්‍රීවෙසනය, මට තවත් උපමාවක් සිහිවෙයි, කිසිවෙක් ජූය නොතැවුරුණු, වියලු කේටුවක් ගෙන තවත් ව්‍යවභිම කේටුවක් මත ආතිල්ලීමෙන් ගිනි නිපදවාගන්නට වෙරදරයි, නම් ඔහුගේ ඒ උත්සාහය සාර්ථක විය හැකිදී? නොහැකිවයාදී?

ස්වාමිනි, විම තැනැන්තාහට ගිනි හටගැන්වීම සිදුකළ හැකි වෙන්නේය. කුමක් නිසාදයන්, ඒ කේටු මුල්මනින්ම වියලී ආති හෙයිනි.

අග්‍රීවෙසනය, ව්‍යෙශින් කවර හෝ ගුමණායෙකු හෝ බ්‍රාහ්මණායෙකුගේ සිතා භා කය කාමලපහේගයෙන් දුරව්‍ය පවතීදී?

විලෙසින්ම කාමජනිලාඡයෙන් සහමුලින්ම විනාශවියේද, ඔහු සිරැරට මහත් දුක් දුන්නත්, නොදුන්නත්, ඔහුට ඇතුළුණ්දීය හා ලේඛ්ත්තර සම්බෝධිය ලබාගත හැකි වේමය.

බුදු පියාණන් වහන්සේ විසින් අග්රිවෙසන (සවිච්ඡා) යන් හට පැහැදිලිකර ඇති ආකාරය අනුව කිසිවෙකු කාමලපහේයන් කෙරෙන් වෙන්වි, සිතෙහි පවතින සියල් කාම විකාරයන් ශේෂයකින් තොරව විනාශ කිරීමට සමත්වන්නේ නම්, ඔහු සිරැරට දුක් පැමිණවීමකින් බැහැරව, ධර්ම ස්වභාවයන්හි තත්ත්වාවබෝධිය ලබාධීමට සමත් වෙන්නේය.

වටහාගැනීම

දැන් ඔය ඇත්තන්ට වැටහෙනවා නේද, සම්මා සම්බුදු පියාණන් වහන්සේ, දුක්විදින සියල් සත්ත්වය දුකෙන් ගෙවා ගැනීමට සිදුකර තිබෙන කැපකිරීමේ තරම, කැපකිරීමකින් තොරව ව්‍යුත්තිය ලබාගන්නට බැහැ,

ඔය ක්වුරුත් විදින, විදින්නට අපේක්ෂාකරන, සියල් ප්‍රාර්ථනාවන් සම්මුතියයි. හඳුගේත්තු, සකස්කරගත්තු මේ හැම දෙයක්ම දුකට මග හදනවා.

ල් නිසා වියින් ගැලුවී ගන්නට එවන් සැප සම්පත් ප්‍රාර්ථනාවන් අත්තා යුතුයි.

ආය්දී සත්ත්‍යයෙහි “සතුට”-යනු පරමසත්‍යයයි, පරමාර්ථ සත්ත්‍යයයි, සම්මුති සත්ත්‍යයෙහි සතුට/සැපත, ආය්දීසත්ත්‍යයෙහිදී දුක බව, දුකට හේතුව බව පැහැදිලි කරනවා.

කටුරු, කටුරුනුත් සිදුකළ යුත්තේ, ආයත්සත්‍ය වටහා ගැනීමට කටයුතු කිරීමයි. එෂ්සේ සසර ගමන නවතාලීම පිණිස ආයත් අභ්යාංගික මගට අනුගත වීමයි. එෂ් හැරණු කොට සසර මගින් මිල්මට වෙන මගක් නැහැ...පැවසු නායක හාමුදුරුවන් වහන්සේ නිහඹ විය.

ස්වාමි, නිවන ප්‍රත්‍යක්ෂ කිරීමට අප පැවැදිවය යුතුමදී... විහෙම නැතිව මේ ධර්මය අවබෝධ කරන්නට ගිහියන් වන අපිට බැරදු'යි ධර්මණාලාවේ සිටි අයෙකු විමසුවේය. නායක හාමුදුරුවන් වහන්සේගේ මුවග සිනහවක් පහළවෙනු විනි සිටි සැවොම දුටුවෝය.

කටුද විහෙම බැහැ කියන්නේ?. විහෙම තත්ත්වයක් බුද්ධ දේශනාවල සඳහන් වෙතු නැහැ, බුදන් වහන්සේ විසින් තම පුරුම ධර්මදේශනාය පැවත්වූයේ කාහවදු'යි මෙවර නායක හාමුදුරුවන් විමසුවේ පැහැයි.

පස්වග මහතුන්හට හාමුදුරුවන්, සහාවේ පිළිතුර විය,

ඔව.... පස්වග මහතුන් කියා යෙදනේ, ඔවුන් බුදන්ගේ ධර්මය අසා, බුදන් වහන්සේගේ ග්‍රාවකයින් බවට පත්වනාට පසුවයි. ඉන් පෙර ඔවුන් පැවැදු වෙස්ගන් බමතුන් පිරිසක් පමණුයි. විපමණක් තොවයි, බුදුපියාණන් වහන්සේ විසින් තම ධර්මය දේශනා කළේ ගිහියන් හටයි. තම ධර්ම දේශනායට සවන්දන් බොහෝ දෙනෙකු සම්මුතිය බැහැරකොට විමුක්තිය උදෙසා බුදුපියාණන් වෙතින් පැවත්ද ලබා සසුන්ගත වුනා. ඔවුන් විසේ සසුන් ගතවූයේ ආයත්සත්‍ය ධර්මය පිළිබඳව වැටහිමකින් යුතුවයි.

විසේ සසුන්ගත වූ උන්වහන්සේලා, විද්‍යුන්වඩා රහන් එලයට වැළැමුණා. විම නිසා එෂ කාලයේ රහන් වහන්සේලා වැඩිහිටි බවක් ත්‍රිපිටක ග්‍රුහ්යජ්ඩි සඳහන් වෙනවා. සසුන් ගතවී මග විල ඔබම් විද්‍යාර්ථක වධන උන්වහන්සේලාන් වැඩිසිට නියෙනවා.

බුදුන් වහන්සේගේ දහම පිළිගත් - උන්වහන්සේ පෙන්වා වදා මගෙහි ගමන් කිරීමට පිවිසි සිවුවහක් ග්‍රාවක පිරිසක් අතිවුනා. ඔවුන් හිසු, හිසුනී, උපාසක, උපාසිකා ලෙසින් හැඳින්වුනා. ඒ සෑම දෙනගේ උන්සාහය වුයේ පරමාර්ථ සත්‍යය අවබෝධ කිරීමයි. මගේම ලදු ගිහියන් අපමණුවන් - බුදුන් ද්‍රවක ඉදාලා නියෙනවා. පැවැදිව සසුන්ගත තොවුයේ වුවද, බුදුපියානාන් වහන්සේ වෙතින් ධර්මය අසා ධර්මාවබෝධයෙන් යුතුව "නිවන " ප්‍රතිසංස්කෘත උතුමන් ව්‍යවකට සිටිය බව සූත්‍රවල සඳහන් වෙනවා.

මහත්‍යානී, උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නාවූ සත්ත්වයනට අනුග්‍රහ පිණිසත්, මේ ආහාරය සතරකි. කවර සතරක්ද? දළ හෝ සියුම් හෝ කඩලිංකාහාරය (කඩලිකොට හෝ සැපිමට ලක්කරණ). ස්පර්ශය දෙවැන්තය, මහෝසනේදාවනා තොවැන්තය, (සිතෙහි ඇති කරගත්නා - සිතුව්ලි ඇති ව්‍යවහාර හේතු වන මහෝහි කිරීම්) විශ්වාසය (පෙර දැන කියාගත් - කාම / හව / විනව තත්තාවන් යුතුවූ වැරදි වැටහිමෙන් යුතු සම්මතය) සිවු වැන්තය.

මහත්‍යානී, මේ ආහාර සතර උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නා වූ සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත් වේ.

මෙසේ වදුල කළ ආයුත්මන් මොලියවිග්‍රහ ස්ථ්‍රීලංකා නොමැඟ්‍ය භාෂණවතුන් වහන්සේ වෙතින් මෙසේ විමසන්.

විමසන් හා විසඳුම

වහන්ස,.... කවරෙක් විශ්වාස ආභාරය අනුහව කෙරේදී?

අචචත,.... ප්‍රශ්නය විමසන් ආභාරය සුදුසු නොවේ. ය'යි භාෂණවතුන් වහන්සේ වදුල සේක. කිසිවෙකු අනුහව කෙරේ ය'යි මම නොකියමි. ඉදින් කිසිවෙකු අනුහව කෙරේයේ'යි මම කියන්නේ නම්, විහිදි වහන්ස, කවරෙක් අනුහව කෙරේදෑ'යි යන ප්‍රශ්නය නිවැරදි වෙන්නේ ය. මම විසේ නොකියමි. විසේ නොකියන මගෙන් යමෙක් වහන්ස, විශ්වාසආභාරය කුමක් සඳහා වේදු'යි මෙසේ විවාරන්නේ නම්, මේ පැනය නිවැරදිය. විශ්වාසආභාරය මතු ප්‍රතිසන්ධිය - ප්‍රන්ත්‍යහවය, නාමරුප හටගැනීම පිණිස ප්‍රත්‍ය වෙයි. ඒ ප්‍රන්ත්‍යහවය ලෙසින් ගැනෙන නාමරුප අති වූ කළුනි ජ්‍යෙෂ්ඨතා වෙයි. ජ්‍යෙෂ්ඨතා හේතු ප්‍රත්‍ය වෙමින් ස්ථ්‍රීලංකය වේ ය'යි ...විහිලා විසඳුම සුදුසුය.

වහන්ස, කවරෙක් ස්ථ්‍රීලංකය කෙරේදී?

මේ ප්‍රශ්නය නිවැරදි නොවේ යැ'යි භාෂණවතුන් වහන්සේ වදුල සේක. ස්ථ්‍රීලංකය කෙරේයේ'යි මම නොකියමි. ඉදින් ස්ථ්‍රීලංක කෙරේයේ'යි මම කියන්නේමි. නම් විහිලා වහන්ස, කවරෙක් නම් ස්ථ්‍රීලංක කෙරේදෑ'යි යන මේ ප්‍රශ්නය නිවැරදිය. මම විසේ නොම කියමි. විසේ නොකියන මගෙන්, යමෙක් වහන්ස, කිහිම් ප්‍රත්‍යකින් ස්ථ්‍රීලංක වේදු'යි මෙසේ විවාරන්නේ නම්, මේ ප්‍රශ්නය නිවැරදිය. විහිලා ජ්‍යෙෂ්ඨතා ප්‍රත්‍යයෙන් ස්ථ්‍රීලංක වේ යැ'යි විසඳුම නිවැරදිය.

වහන්ස, කවරේක් විදිදි?

ප්‍රශ්නය නිවැරදි නොවේ ය'යි හාඡෙවතුන් වහන්සේ වදුල සේක. විදි ය'යි මම නොකියමි. ඉදින් විදි ය'යි මම කියන්නෙම් නම් විහිලා වහන්ස කවරේක් විදිද යන ප්‍රශ්නය නිවැරදිය මම විසේ නොකියමි. විසේ නොකියන මගෙන් යමෙක් වහන්ස, කිහිම් ප්‍රත්‍යයකින් වේදනාව වේදුයි යනුවෙන් විවාරන්නේ නම්, විම ප්‍රශ්නය නිවැරදිය. විහිදී ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ. වේදනා ප්‍රත්‍යයෙන් තාෂ්ණාව වේ යයි විසඳීම නිවැරදිය.

වහන්ස, කවරේක් තාෂ්ණාව කෙරේදි?

ප්‍රශ්නය නිවැරදි නොවේ. යැයි හාඡෙවතුන් වහන්සේ වදුල සේක. තාෂ්ණාව කෙරේ ය'යි මම නොකියමි. ඉදින් මම තාෂ්ණාව කෙරේයැයි කියන්නෙම් නම්, විහිදී වහන්ස, කවරේක් තාෂ්ණාව කෙරේදු'යි යන ප්‍රශ්නය නිවැරදි වෙන්නේ ය. මම විසේ නොකියමි. විසේ නොකියන මගෙන් යමෙක් වහන්ස, කිහිම් ප්‍රත්‍යයකින් තාෂ්ණාව වේදු'යි මෙසේ විවාරන්නේ නම්, විසේ විමසීම නිවැරදිය. විහිදී වේදනා ප්‍රත්‍යයෙන් තාෂ්ණාව වෙයි. තාෂ්ණාව ප්‍රත්‍යයෙන් උපාදාන වේ ය'යි විසඳීම නිවැරදිය.

වහන්ස, කවරේක් උපාදාන කෙරේදි?

ප්‍රශ්නය නිවැරදි නොවේ. යැයි හාඡෙවතුන් වහන්සේ වදුල සේක. උපාදාන කෙරේ ය'යි මම නොකියමි. ඉදින් මම උපාදාන කෙරේයැයි කියන්නෙම් නම්, විහිදී වහන්ස, කවරේක් උපාදාන කෙරේද යන ප්‍රශ්නය නිවැරදි වෙන්නේ ය. මම විසේ නොකියමි.

විසේ නොකියන මගෙන් යමෙක් වහන්ස, කිහිම් ප්‍රත්‍යයකින් උපාදන වේදු'යි මෙසේ විවාරන්නේ නම්, මේ ප්‍රශ්නය නිවැරදිය. විහිද තාණ්ණා ප්‍රත්‍යයෙන් උපාදන වේ. උපාදන ප්‍රත්‍යයෙන් හටය වේ ය'යි විස්මුම නිවැරදිය. මෙසේ මේ හුදුක් රැසේනි හට ගැනීම වේ.

විශ්වාස්,ස්පර්ශයනහ සයෙහිම නිරවණේ වරාග නිරෝධයෙන් - ස්පර්ශ නිරෝධය වේ, ස්පර්ශ නිරෝධයෙන්, වේදනා නිරෝධය වේ, වේදනා නිරෝධයෙන්, තත්තා නිරෝධ වේ, තත්තා නිරෝධයෙන් උපාදන නිරෝධ වේ. උපාදන නිරෝධයෙන් හට නිරෝධ වේ, හට නිරෝධයෙන් පාති නිරෝධ වේ, පාති නිරෝධයෙන් ජරා, මරණ, ගෝක, පරදේව දුකඩ ලුමනස්ස උපායාසයෙන් නිරද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැස් නිරෝධය වේ යැයි වදුල සේක.

(මොලය විශ්වාස සූත්‍රය)

අධිවචන

අවසර ස්වාමිති... බුදු දහම නිවැරදිව වටහාගේන්න උත්සාහ දරණ අපට, පාලි වචනවල තේරේම් හරයට වැටහෙන්නේ නැහැ. නාමරූප, විස්ස, වේදනා, සංඝ, සංඛාර, විජුන, කෙලෙස් - උපධි, හට වගේ වචන, ඉන් සමහරක් අපට වැටහෙන්නේ, බොහෝම සරළව වටහාගත හැකි ධර්ම කාරණාවන් දැනගැනීමේ මග, මේ වචනවලින් අනුරහිත..... විනි සිටි අයෙකු විමසීය.

භායක භාමුදුරුවන් කරණාවෙන් පිරි මුවන් යුතුව තම විකශ්‍රාත බව හිස සළමින් ප්‍රකාශ කළේය.

අද දෙසේ අපි අත්දැකිමින් සිටින ලෙස අනියේශයක් තමයි මේ වචනවල වැකිකම. විකම අරුතා දෙන වචන, වැකි, පද, බහුල වශයෙන් තිබීම. අනෙක පෙර භාවිතයේදී පැවති වදන්, වැකි යෙදුම්වලට නියමිත අර්ථය නොවන ව්‍යවහාර අර්ථයන් දක්වා තිබීම. වන්මත් අප කියවා දැනුම ලබාගනුයේ පාලි භාෂාවෙන් ලේඛන ගතකාර, පසුකාලයේ සිංහල බසට පර්වර්තනය කර ඇති බොද්ධ ග්‍රන්ථවලිනි. මේවා පර්වර්තනය කිරීමේ ද බොහෝම විකාතින් ඇතිවෙලා තියෙනවා. මේ හේතුවෙන් වටහා ගැනීමේ ලෙස අපහසුවක් ඇති වෙනවා. නාමරූප, විජුනය, උපධි, ක්ලේර්, කාය-පමණක් නොවේ, තව තවත් වචන රාජියක නියමිත අර්ථය විග්‍රහනාවේ තියෙනවා. නිවැරදි අර්ථය නොවැවනිම-යටාර්ථය ඉගෙනීමට, වටහාගැනීමට අපහසුයි ව්‍යවහාර තත්ත්වයක් තුළ වතුරායේ සත්‍ය වටහා ගැනීමේ දුෂ්කරතාවයන් පැහැනීනවා.

ල් වුහන් සුනිත - සේපාක වැනි දරුවන්හට තථාගතයන් වහන්සේ ධර්මය දේශනු කළ බවත්, එම ධර්ම වටහාගැනීමේ බුද්ධිය නිඩු මෙවත් මගල්ල බඩම්න් සසර ව්‍යුතක්තිය ප්‍රත්‍යාග්‍යා බවත්, අමතක නොකළ යුතුයි.

වතුරායේ සත්‍ය දූර්ශනය අතිශයින් සරලයි. විය සෑම තරාතිරමක බුද්ධිමත් මිනිසුන්හට වටහා ගැනීමට හැකි යැයි පැවසීම සත්‍යයක්. වරද සිදුවි තිබෙන්නේ තථාගතයන් වහන්සේ දේශනු කොට වදුල දහම පසුකාලීනව දේශනු කළ ආකාරයයි. දේශන ලෙසින් හෝ මුඛිතව සිදුකළ වගේම සිදුවන දේවල් තුළ නොයෙකුත් ආකාරයේ අපැහැදිලි කම් සිදුවෙනවා).

තථාගතයන් වහන්සේ විසින් ලේකාරම්භය පිළිබඳව අශ්‍රේප සූත්‍රයෙන් විස්තරකර දෙනවා. එම සූත්‍රයෙහි වික තැනක මෙහෙම දැක්වනවා.

“ බෝ සො වාසේට්ධි, සමුයෝ යං
කදුව් දිජස්ස අද්ධිනො අව්‍යායෙන අයං ලේකො
ව්‍යව්‍යවති ව්‍යව්‍යවමානො ලේකේ යෙහුයෙයන
සත්තා අනස්සර කාය ව්‍යවතා ඉත්තතං ”

ආගච්චධති තේ ධ හොත්ති මනොමයා
පිතිභක්බා සයං පහා අන්තලික්බවරා
සුහරිධියෙනා විරං දිජං මද්ධානං තිවිධින්ති

“ වාණිජ්ධයෙහි දිගුකළක් අවශ්‍යමෙන් කිසියම් සමයක ලෙව හටගන්නේද, එසේ වූ කාලයක් වේ.

ඒ ලෙව හටගන්නා සමයෙහි බොහෝ සේදින් සත්ත්වය බැබලීමෙන් යුතුව පැවති ස්කන්ධ ස්වභාවයෙන් වෙන්ව යලි සකස්වෙන්නේය. විසේ සකස්වෙමින් පහළවන මනෝමය ස්වභාවයෙන් ප්‍රතියෙන් ස්වකිය ප්‍රභාවය විනිදුවමින් අනත්ත වූ අනසෙහි ස්වයංපෝෂිතව බොහෝ දිගු කාලයක් පවතින්නේය.”

මෙහි දැන්වෙනුයේ ලෝක සම්මතය ආරම්භක අවස්ථාවේ පැවති ස්වභාවයන් ගෙනයි. මනෝමය ස්වභාවයෙන් පැවති විවිධාකාර- අප්‍රමාණ වූ විශ්‍රාජ්‍ය නොහැකි තත්ත්වයෙන් (පරම + අනු) (මහා+භූත) ඉතා සියුම් අයුර්න් පැවති බල ගක්ති ස්වභාවයන් පිළිබඳවයි.

අර්ථ ස්වභාවයේ ගක්ති ස්කන්ධයෙන් විකිනෙකා හමුවේ (විස්ස) සිදුවුන, ගොඩනැගුණ විවිධාකාර වෙනස්වීම් ස්වභාවයන් “පරිණාමය ලෙසින් අද දැවසේ හඳුන්වනවා.

මෙසේ කළුප කාලාන්තරයක් වෙනසට පත්වෙමින් ගොඩනැගි ස්කන්ධ ස්වභාවයන් මත පනවන සම්මතයන් නාමර්සපයන්ගේ ප්‍රතිච්ඡාලයක් “මිනිසා.” වත්මන් නාමර්සපී මිනිසා දෙස බලමින් හේතුප්‍රත්‍යයන් වටහාගන්නට බැහැ. ධර්ම ස්වභාවය - හේතුප්‍රත්‍යයන් වටහාගන්නවා නම් සම්මත “මිනිසා” නාමර්සපයන් බැහැරව, පරමාර්ථ ධර්ම ස්වභාවයන් විමසුම් සහගතව (විදුර්ගණාවෙන්) වටහා ගන්නට ඕනෑම්. ඒ සඳහා මහ ලෙඛ දේවල් සොයන්නට ඕනෑ නැහැ. වැරදි වැටහීම් වලුන් මිදිය හැකිනම් - නිවැරදිව ධර්ම ස්වභාවයන් වටහාගන්නට හැකිය.

උදහරණයක් වශයෙන් මෙය අග්‍රේප සූත්‍රයෙහි එහි “ආහස්සර” පාලි වචනය - ආහස්සර බඩ ලොව වශයෙන් තෝරා දී තියෙනවා. එම වචනය තුළ බුහ්ම හෝ බුහ්ම ලොවක් ගැන සඳහනක් නැහැ. විසේ තෝරාදීම- පරිවර්තකයා තුළ නිබුණ හැඟීමක්, මත්‍ය්විකාරයක් වෙන්න අභි.අනාත්ම වූ ධර්ම ස්වභාවයක් පිළිබඳව දේශනාය කළ තරාගතයන් වහන්සේ විසින් “නිත්‍ය ” ලෙසින් ගැනෙන මිත්‍යාවෙහි යලින් සත්ත්වය ගිල්වන්නේ නැහැ. “සිත් කළු වස්ත්‍රාහරණ ” අභිව සිටින්නාහු, ඉතා බොහෝ කළක් එසේ සිටින් වශයෙන් තෝරැමි කරනවා. එහෙම පාධ්‍යක් පාලි ගාර්ථ තුළ නැහැ.

මෙන්න මේ වගේ තත්ත්වයක් නිසා අද ධර්මය වටහාගැනීමේ අපහසු තාවයන් තියෙනවා. නොයෙකුත් මිත්‍යා මත , දිටිධි ඉගැන්වීම් මිනිසාගේ ධර්මාවබෝධයට අවහිරකම් කරනවා. මේ තත්ත්වය පිළිබඳව බුදුන් ද්‍රව්‍ය කරාඩහට ලක්වී තියෙනවා. ඒ පිළිබඳව අපි මේ සූත්‍රයෙන් වටහා ගනිමු.

වචන අවල

වික් කලෙක හාජේවතුන් වහන්සේ සැවැන්නුවර සම්පයෙහි වැඩිවසන සේක්.

විකල්හි ආයුෂ්මත් මහා කාජ්‍යප තෙරැණුවන් හාජේවතුන් වහන්සේ වෙත විළැකියහ..විකත් පසෙක ඩුන් ආයුෂ්මත් මහා කාජ්‍යප තෙරැණුවේ හාජ්‍යවතුන් වහන්සේට මෙය සැපැකළහ.

වහන්ස, යම් හෙයකින් පෙර ශික්ෂාපදයෝත් ඉතා මද වුහු නම්, ඉතා බොහෝ හික්ෂුන් රහත් බැවිනි පිහිටියාගු නම් රට හේතු කවරේදී? ප්‍රත්‍යා කවරේදී? වහන්ස, දැන් යම් හෙයකින් ශික්ෂාපදයෝත් ඉතා බොහෝ වෙත් නම්, ඉතා මද වූ හික්ෂුන් රහත් බැවිනි පිහිටත් නම් රට හේතු කවරේදී? ප්‍රත්‍යා කවරේදී?

කස්සප මෙය මෙසේම වෙයි. සත්ත්වයන් පිරහෙන කළුණි, සඳහම් අතුරුදෙහුන්වන කළුණි, ශික්ෂාපදයෝත් ඉතා බොහෝවෙයි. ඉතා මද වූ හික්ෂුන් රහත් බැවිනි පිහිටත්.

කස්සප, ලොව යම්තාක් සඳහම් පිළිරුවෙක් තුපදිද, ඒ තාක් සඳහම්හුගේ අතුරුදෙන් වීමෙක් නොවේ. කස්සප ලොව යම් කලෙක සඳහම් පිළිරුවෙක් උපදිද, විකළුණි සඳහම්හුගේ අතුරුදෙන් වීම වේ. කස්සප, යමිසේ ලොව යම්තාක් රන් බඳ දෙයක් නොහටගත් නම්, ඒ තාක් රන් අතුරුදෙන් වීමෙක් නොවේදී? කස්සප ලොව යම් කලෙක රන් බඳ දෙයක් හට ගනී නම්, විකළුණි රන් පිළිබඳ අතුරුදෙන් වීම වේදී? කස්සප විහැයින්ම ලොව යම්තාක් සඳහම් පිළිරුවක් තුපදිද, ඒ තාක් සඳහම්හුගේ අතුරුදෙන් වීමක් නොවේ.... කස්සප, යම් කලෙක ලොව සඳහම් පිළිරුවක් උපදිද, විකළු හි සඳහම්හුගේ අතුරුදෙන් වීම වේ.

කස්සප, පධිච්චාතුව සඳහම් අතුරුදෙන් නොකරේ, අපෝජ්‍යාතුව සඳහම් අතුරුදෙන් නොකරයි, තොපෝජ්‍යාතුව සඳහම් අතුරුදෙන් නොකරයි, වායෝජ්‍යාතුව සඳහම් අතුරුදෙන් නොකරයි, යම් කෙනෙක් මේ සඳහම් අතුරුදෙන් කරන්නේද, ඒ හිස් පුරුෂයෝ මේ සපුනෙහිම උපදිත්.

කස්සප, යම් සේ නැව වැඩිපුර බඩු ගැනීමෙන් ගිලේද, කස්සප එළෙසින් සඳහම් අතුරුදෙන් තොවේ.

කස්සප, පිරිනිමට හේතු වන මේ දහම් පසෙක් සඳහම් නුගේ නයිම පිණිස , අතුරුදෙන් වීම පිණිස පවතියි. කවර පසෙක්ද යත්; කස්සප, මේ සසුන්හි හික්ෂානිහු, හික්ෂානිහු, උපාසකයෝ, උපාසිකාවෝ, ගාස්තාන් වහන්සේ කෙරෙහි, ගොරව නැත්තාහු, යටත් පැවතුම් නැත්තාහු, වෙසෙත්.ධර්මය කෙරෙහි ගොරව නැත්තාහු, යටත් පැවතුම් නැත්තාහු, වෙසෙත්.සමාධිය කෙරෙහි ගොරවය නැත්තාහු, යටත් පැවතුම් නැත්තාහු, වෙසෙත්.කික්ෂාව කෙරෙහි ගොරව නැත්තාහු, යටත් පැවතුම් නැත්තාහු, වෙසෙත්.සමාධිය කෙරෙහි ගොරවය නැත්තාහු, යටත් පැවතුම් නැත්තාහු, වෙසෙත්. කස්සප, පිරිනිමට හේතුවන මේ දහම් පස සඳහම්හුගේ නයිම පිණිස, අතුරුදෙන්වීම පිණිස පවති.

කස්සප, මේ දහම් පසෙක් සඳහම්හුගේ පැවත්ම පිණිස,තොනයිම පිණිස අතුරුදෙන් තොවීම පිණිස පවති. කවර පසෙක්ද යත්; කස්සප, මේ සස්නේහි හින්ෂාහු,හික්ෂානිහු, උපාසකයෝ,෋පාසිකාවෝ,ගාස්තාන් වහන්සේ කෙරෙහි ගොරව අත්තාහු, යටත් පැවතුම් අත්තාහු, වෙසෙත්.ධර්මය කෙරෙහි ගොරව අත්තාහු, යටත් පැවතුම් අත්තාහු, වෙසෙත්.සමාධිය කෙරෙහි ගොරව අත්තාහු, යටත් පැවතුම් අත්තාහු, වෙසෙත්.කික්ෂාව කෙරෙහි ගොරව අත්තාහු යටත් පැවතුම් අත්තාහු, යටත් පැවතුම් අත්තාහු වෙසෙත්,

කස්සප මේ දහම් පස සඳහම්හුගේ පැවත්ම පිණිස, නොහැයීම පිණිස අනුරූදුන් නොවීම පිණිස පවති.

(සඳ්ධමම පතිර්සපක සූත්‍රය)

දැන් ඔය අත්තන්ටත් වැටහෙනවා අති ව්‍යු ද්‍රව්‍යෙන් තරුගතයන් වහන්සේ, රහතන් වහන්සේත් අතාගත තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම අදහස් පළ කරලා තියෙනවා.

බුදුන් වහන්සේ වදුල දහම අනුගමනය කරන්නට යන උදවිය විසින් පළමුකොටම වටහා ගතුයුතු කාරණාවන් කිහිපයක් තියෙනවා. එවා උන්වහන්සේ විසින් මෙසේ දේශනා කොට වදුරනවා.

**“තුළුපමිංච් හික්වව බිංච් දෙකක්කාට
හික්කරනත්වාය නො ගෙනත්වාය”**

මහත්‍යානි, ඔබ සැම කෙරෙහි කරණාවෙන් යුතුව දෙසනු ලබන මෙම දහම සකරෙහි අත්හැර්ම පිණිස මිස අල්ලාගැනීමට නොවේ.

මේ බව නොදින්ම වටහා ගන්නට ඕනෑ. වීහෙම නැති වුනොත් ගැඹුරු ධර්ම කාරණාවන් වලදී අතරමං වෙනවා. අනවශ්‍ය ලෙසින් බිය අතිකර ගන්නවා. ග්‍රහණය කරගෙන සිටින වත්මන් සම්පත් වශයෙන් පවතින මුලුව අත්හැරෙන වටත්ත්තාව මතුවෙමින් බිය උපද්‍රවනවා. එය ධර්මාවබෝධයට බාධාවක් වෙනවා. පසු බැසීමක් වෙනවා.

ල් නිසා ව්‍යවහාර තත්ත්වයක් උදෑනොවන අයුරින් තමන් කරන්නට යන කටයුත්ත පිළිබඳව වැටහිමක් තිබිය යුතුයි. ඒ අත්හැරේම මිස අල්ලාගැනීමක් නොවන බවටයි. තවාගතයන් වහන්සේ විසින් මේ දූහම දේශනා කොට විදුරනුයේ කාහවදී? කුවුරන් සඳහාදා.

පන්දුකුඩාව තස්සා යෝ ධම්මො
න යේ ධම්මා දුර්පන්දුක්ස්ස

මේ ධර්මය ප්‍රයුවන්තයා හට මිස ප්‍රයුව ණයෙන්තේ හට නොවේ..ප්‍රයුවන්තයා යනු වටහාගන්නාය. සිතන්නා නොවේ. ධර්මාවබේදය සඳහා සිහිය (සතිය) වැදගත් වහුයේ මේ නිසාය. සිහිය / සතිය / කළුපනාව පිළිබඳ යටාවබේදයෙන් තොරතුළේ, හැඟීමෙහි පට්ටුවේ සිතනවා. මන්දුන්දණා කරනවා), මෙනෙහි කරනවා, කළුපනා කරනවා. මේ සියලුළුන්ම තමන්තුර පවතින, පස්ද්වලපාදනස්කන්දය පෙරටුව බිජිවන සම්මතය මිස සංඛ්‍යාව නොවේ.

ප්‍රයුවන්තයා ඇසේ, කන, ණාස, දිව මනසිකාර පිළිබඳව වැටහිමෙන් යුත්තය. ඒ නිසා ඔහු ඉන්දියයන් ඇසුරු කරමින් බිජිවන රුප, ගබඳ, ගන්ධ, රස, ස්ථර්ය මැනවින් වටහා ගන්නවා.

විසේ වටහා ගනීමින්, ඒවායේ නොබැඳෙමින්, ඇසුරු නොකරමින්, ඒවායේ ණයෙනිවියාම වටහමින් සතිය (සිහිය) පවත්වනවා. කළුපනාවන් පසුවෙනවා මිස, කළුපනා කරන්නේ නිහැළ. කළුපනා කරන්නවා/ සිතන්නට ඇත්තේ තමන් තුළ පවතින මුලාව - වැරදි දැක්ම බව ඔහු දන්නවා.

විතිසා ඔහු මුලුවට පත් තොවෙමින් සතිය/සිතිය/ කළුපනාව තොසැලෙන අයුරුන් පවත්වනවා.

මේ කටයුත්ත සඳහා වචනා ගැනීමේ හැකියාව දියුණු කළ බුද්ධියක් තියෙන්න ඕනෑ. ඉන් ඔබ්බට දියුණුව ප්‍රයුත්ව පවතින්නව ඕනෑ.

විවත් බුද්ධියක් ප්‍රයුත්වක් හැත්තාහට, තම සසර ගමන යහපත් අයුරුන් පවත්වා ගැනීමට සකස්කර ගැනීමට මග පෙන්වා දීමක් සිදුකරමින්, අනාගත ජාතියකදී හෝ සත්‍යවෛදිකර ගැනීමේ ප්‍රයුත්ව දියුණු කරගැනීමේ මගට යොමු කරනවා හැර කළහකි අන්යමක් හැනැ.

සසර දුකෙන් විතර වීමට, නිවන ප්‍රත්‍යෘෂිකර ගැනීමට බුද්න් වහන්සේගේ ග්‍රාවක භාවය ලබන්නවුන් මෙයේ හැසිරිය යුතුයි.

“ අකද්දකදාහි ලාභුං පතිසා -අකද්දකදා, නිබ්බාන ගම්මි
විව මේතං අනික්ධිය - හික්බු බුද්ධස්ස ග්‍රාවකේ
සංස්කාරං නාහි නින්දෙයින- විවේකාමහු බුජහියේ ”

සසරෙහි ගැවසෙමින්, දිව්‍ය, බුහුම, මිනිස්බව පැනීම ධන, බාහ්‍ය, හවහෝග සම්පත් වැනි ලෞකික සැප සම්පත් පැනීම - විවත් ප්‍රාර්ථනා. පෙරදුරුව, දූනමාන පිංකම් වත් පිළුවෙත් පැවතෙන්වම, මෙම ජාතියෙහි පමණක් තොව, මතු ජාතින්හිදු ලැබේමේ ලාභාපේෂාවෙන් යුතුව සිදුකරන කටයුතු ක්‍රියාවලිය විකාශක්. සසර දුකෙන් ගැලුවී විමුක්තිය ලැබේම සකස්වන නිවන අවබෝධ කළ හැකි මග අනෙකක්.

මේ බව පුණුවෙන් වටහාගත් හිසුන් - බුද්ධගාච්ඡාන්
ලාභ සත්කාරයෙහි නොරැවටි - ඉජියයන් අසුරන් බැහැර වී
නොවයිරෙනා සිහියෙන් (සතියෙන්) යුතුව සංසුන්ව වෙසෙති.

පිවිසුම

තරාගත සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ විසින් ස්වේතස්සාහයෙන් වටහාගත් දහම සියල් ලෝකවාසී සත්ත්වයින්ගේ සසර දුක අවසන් කරලීම පිණිස මහා කරණාවෙන් යුතුව පැහැදිලි කරමින් දේශනුකොට වදුරා ඇති සේක.

උන්වහන්සේ දේශනු කොට වදුරා ඇත්තේ විශ්වාසය මත පදනම් වන දර්ශනයක් නොවේ.

දේශවාදයක් නොවේ.

න්‍යායබර්මයක් නොවේ.

මනේ විද්‍යාවක් නොවේ.

ආගමක් නොවේ.

ධර්මතාවයන්ගේ පැවතීම ස්වහාවයන් කෙරෙන්, තමන් වහන්සේ විසින් ප්‍රත්‍යාපනය කළ ධර්මය'යි.

මෙම ධර්මය කිසිවෙකුහට ඉගැන්වීමේ හෝ වටහාදීමේ හකියාවක් නොවන හෙයින්, තමන් විසින්ම ඉද්ධාව- ඕලය වඩමින්, තමන් විසින්ම අවබෝධකළ යුතුව බුද්ධ දේශනුවයි. සසර ඇතිකර දුන් අයෙකු නැත. එය සකසාගනු ලැබුයේ නොදුනුවන්කමින් හෝ තමන් විසින්මවන හෙයින් එය නැතිකර දැමීම තමන් විසින්ම සිදුකළ යුතු වෙන්නේය.

තුම්මෙහි කිවිවං ආතප්පං
අක්බාතාරෝ තරාගතා
පටිපන්නො පමොක්බන්ති
මොක්බන්ති මාර බණධනා

න්‍යාගතයන් වහන්සේ විසින් මග පෙන්වා දෙනු ලබන සේක. තොප විසින්ම දුක නැතිකළ යුතුවේ. පමාවකින් තොරව මෙම මගට පිවිසෙනුයේ මාරුයාගේ බඳීමෙන් ගැලවෙන්නේය.

ධර්මාචර්යෙන් තොර සත්ත්වයේ ඇසට ආහාර ලෙසින් රූප සොයමින් දුවති. කනට ආහාර ලෙසින් ගබා සොයමින් දුවති. ණාසයට ආහාර ලෙසින් සුවද සොයමින් දුවති. ද්වට ආහාර ලෙසින් රස සොයමින් දුවති. කයට පැවතෙන්ම පිණිස සුව පහසුව සොයමින් දුවති. සිතට සැනසුම සොයමින්, සේවීමේ හැරීම (සිත) කරත්ව ගෙන දුවති. සේවීම තමන් කරත්ව ගත්, වැළඳගත් හැරීම (සිත) ම බව වටහා නොගනිති.

සොයන්නාවූ ආස්වාදයන් නොලැබුනේම නොවේ. ලංකී අතේ. විහෙත් විවත් ලබාම කෙරෙන් තාප්තිමත් නොවීම හේතුවෙන් සේවීම ප්‍රත්‍යක්ෂණමින් (පවත්වා ගනිමින්) තව තවත් සොයමින් දුවති.

ලංකා ආස්වාද විදිති. විදිමින්ම විය මෙහෙනි කරති. සතුටුවෙති, ආස්වාද දර්මතාවය අනුවම ක්ෂය වෙති. දුබල වෙති. ආස්වාද විදිමින් සිටින සත්ත්වය හට ක්ෂයව් යෑම වැටහෙයි. ආස්වාදුනක දෙය නැති වෙයෝ'යි බිජ උපදිති. නැති වී යන ආස්වාදය කෙරෙන් ඇතිවූ බිජද මෙහෙනි කරති. මෙහෙනිකරමින් පවත්වති. පවත්වා ගනිති.

ආස්වාදය නැතිවීමත් සමගම “දුක” උපදිති. විසින් කම්පනයට පත්වන සත්ත්වය දුකම මෙහෙනිකරති. විභිම ගැලෙති, විදුවති.

හටගන් බියද ධර්මතාවය අනුව නැතිවී යන බව නොදත් හෙයින් - බිය පිළිබඳව මෙහෙති කරමින්, බියම පවත්නා ගන්නා අයුරුන්ම නැතිවීමේ ධර්මතාවයට යටත් වූ “දුක” ද වැළඳ ගනිති. මෙහෙතිකරති. පවත්වා ගනිමින් දුකම විදිනි.

ධර්ම ස්වභාවයම වෙනස්වීමය, වෙනස්වන ධර්මතාවය තුම වෙනස් නොවන්නක් සඳකාලික කිසිවක් නොමැති බව වටහාගැනීම “ධර්මය” වටහා ගැනීමයි, දැනගැනීමයි.

ප්‍රයුවන් සත්ත්වයෝ, ඇතිවන කිසිදු ධර්ම ස්වභාවයක් කෙරෙනි නොබැඳෙනි. අනුගත නොවති, නොරුවටති.

ධර්මය වැටහිම හේතුවෙන් ධර්ම ස්වභාවයන් කෙරෙන් ඇතිවන ආස්ථාද නොවති. ආස්ථාදයන් නොවන හෙයින් බිය ඇති නොවති. දුක ඇති නොවති, ඇති වීමක් නොවන බැවින් පැවතිමක්ද නොවති.

ධර්මාවබේදයෙන් යුත් ප්‍රයුවන් සත්ත්වයෝ උපේක්ෂා සහගත වෙති. එහි කිසිදු විදුමක් නොවති.

මෙලෙකින් සිදුවන ධර්ම ස්වභාවයන් වටහා ගතයුත්තේ ආස්ථාද මායාව ඇසුරුද කරන්නට සූදනම්වන තමන් විසින්මය. ධර්ම ස්වභාවයන් සත්‍ය වශයෙන් ඇතිවන මුලාවට හසුවෙමන්, ආස්ථාද ඉඩන්නට යන තැනැත්තා විසින්ම මිස අනෙකෙකු නොවේ.

මමය-මගේය වශයෙන් හැරීම ඇතිකරගත් පානත්ජනය-තමන් විසින් අන්විදුමට පත්වෙනු ඉඩන බිය, දුක, උපද්‍රවයනට හේතුවන (උපධි) ගේක කාරණාවන් ගෙන්

බැංකරවීම සිදුකර ගතයුත්තේද-තමන් විසින්ම ධර්මය අවබෝධකර ගතිමින්-ධර්මානුකූල ප්‍රතිපදුවකට (සකස්වීමකට) යොමු වීමෙන් පමණි. ධර්ම ස්වභාවයන් පිළිබඳ අත්දැකීම් බහුල ප්‍රයුළුවන්තයින්, ධර්මය දැන, ධර්ම ස්වභාවය ලෙසින් සකස්වන සසර ඕිෂයෙහි නොවැටී විතෙර වෙති.

තට්ටාගත සම්මාසම්බුදු පියාණන් වහන්සේ විසින් වැටහිමෙන් යුතුව සියල් ලේඛ සත්ත්වයාගේ ව්‍යුත්තිය උදෙසා දේශන්‍යකර වදුල “ධර්මය” වියයි.

කාලාමයෙහි, මෙය පිළිබඳව ඔබ - කෙසේ සිතහ්නෙහිද ? . ලේඛ සත්ත්වයාගේ සිතතුල උපදිනුයේ, ඔහුට වඩා පිණිස හෝ අවධා පිණිස වෙන්නේදෑයි තට්ටාගතයන් වහන්සේ විමසු සේක.

වහන්ස, අනිත පිණිස වේය'යි කාලාම පිළිතුරු ලෙසින් පැවසීය.

කාලාමයෙහි, ලේඛයෙන් මධ්‍ය ලදයේ, ලේඛ සිත් අයිතියේ ඔහුට බොහෝ කළක් අවධා පිණිස, දුක් පිණිස වේ නම්, හෙතෙම විවැනි දේ අන් ආය හටත් උගන්වයි. එච්චයේ පොළඹවනු බවයි.

විසේය වහන්ස,

මෙලෙසින් පවත්වාගත් - උගත් දෙය දුක පිණිස, අවධා පිණිස පවතින්නේද? . නැතහොත් විසේ නොවන්නෙහිද?

වහන්ස, පවත්වාගත් උගත් විවැකී දේ අවබි පිණිස, දුක පිණිසම පවතින්නේය.

කාලාමයෙනි, මෙසේ යමක් අසන්නට ලබුන්දී?.. ඔබ විය අසන්නට ලබුනු ආකාරයෙන් නොගත යුතුය. පරම්පරා කඩාවෙන් පැවතියේ වුවද විය නොපිළි ගත යුතුය. මෙය මෙසේ වූ ලෙසින් පිළිනොගනුව, අප අතර පවතින ලෙසින් පිළිනොගනුව, තර්කයන් අනුව, න්‍යායන් අනුව පිළිනොගනුව, පවතිනාකාරයෙන් සිතා පිළිනොගනුව. පුරුෂයෙකු විසින් පැවසු හෙයින් පිළිනොගනුව, මේ මහනා අපට ගුරු වේය'යි හැමින් පිළිනොගනුව.

කාලාමයෙනි, මේ දෑහම් අකුසුල්ය. මේ දෑහම වරද සහිතය, මේ දෑහම තුවනුයේතන් විසින් හෙළා දැකිනු ලබන්නේය, මේ දෑහම උගත්තේ - විභිම පැවත්තේ "දුක" පිණිසම, අවබි පිණිසම පවත්නාහ'යි යම් කලෙක ඔබ විසින්ම වටහාගනුයේ, දැනගනුයේ හම්, කාලාමයෙනි, ඔබ ඉන් බැහැර වන්න. මෙසේ යමක් පවසන ලද්දේ නම් විය මේ සඳහාම දෙසන ලද්දෙම්.

කාලාමයෙනි, කුමක් සිතන්නෙහිදී? බුද්ධිමත් ඇයෙකු - මුලවෙහි නොවැටුන්, නොරැවටුන සිත ඇතියෙකු වූයේ - යම් කරනුක් මහුව දිගුකළක් සිත සුව පිණිස වේ හම්, සොරකම් නොකරයිනම්, ප්‍රාණාශාතය නොකරනුයේ පරදාරයෙහි නොයෙදෙනුයේ, මුසාබස් නොකියනුයේ, අන් අයවත් විළෙසින් පුරුදු - පුහුණු කරවයි.

ස්වාමිති විසේය,

කාලාමයෙනි, කුමක් සිතන්නේහිදී? මේ ධර්මයන් කුසල් වෙන්නේ
හෝ අකුසල් වෙන්නේදී?

වහන්ස, කුසල් වෙති.

සතන හෝ අසතන වෙන්නේදී?

ස්වාමිති, සතනම වෙන්නේය.

බුද්ධිමතුන් විසින් හෙපා දැකින්නේ ද?.... අගය කරන්නේද?....

වහන්ස, බුද්ධිමතුන් විසින් අගය කරනු ලබන්නේමය.

පර්පූර්ණව, මැනවින් දැනගත් දෙය සිතෙහි සතුටට හේතු
වෙන්නේ හෝ දුකට හේතුවෙන්නේ ද?

පර්පූර්ණව මැනවින් දත් දෙය සිතෙහි සතුටට හේතුවන
බව මගේ වැටහිමයි ස්වාමිති.

කාලාමයෙනි, ඔබ යම් කමෙක මේ ධර්මයේ කුසලයන.
මේ ධර්මයේ තිවරදිය. මේ ධර්මයේ බුද්ධිමතුන්ගේ
ආගයීමට ලක්වෙන්නේය. මේ ධර්මයේ ඉගෙනගත්තා වූ, මේ
ධර්මයෙනි හැකිරේන්නා වූ තැනැත්තේ සැපතට පත්වෙති,
සතුටට පත්වෙති, ලෙසින් ඔබටම වැටහෙනු යේ නම්, පැහැදිලි
වෙනුයේ නම්, කාලාමයෙනි ඔබ එළු අනුව සකස්විය යුතුය. වාසය
කළ යුතුය.

(කාලාම සුතුයෙනි)

මෙසේ කාලාම සූත්‍රය ඔස්සේ සම්බුද්ධ පියාණන් වහන්සේ විසින් බො දෙනුයේ නිදහස්ව, නිවැරදිව, වටහාගැනීමේ අවස්ථාවකි. නානාප්‍රකාර සම්මුති සිතුව්ලිවලුත් ගැවසුන, හැඟීම්වල වෙළුන, කිසිවෙකුගේ යටහට පත්නොවී, තමන් විසින්ම සාංසාරක පවත්වාගත් වැටහිම මතුකර ගනිමින්, ඒ ඔස්සේ ව්‍යුත්තිය උදෙසා බුදුපියාණන් වහන්සේ විසින් දේශනුකොට වදුල ආරයෘත්ධාංගික මාර්ග උපදේශයන් ඇසුරු කරමින් “නිවත” ප්‍රත්‍යස්ථා කිරීමට නිදහස ලබාම වනි ප්‍රතිච්ලයයි.

මහත්‍යානී, ආයත්සීයන් දක්නා පූල, ආයත්සී ධර්මයෙහි දික්ෂා, ඉෂතවත් ආයත්සී ග්‍රාවකතෙමේ මෙනෙහි කළයුතු ධර්ම දැනී. මෙනෙහි නොකළයුතු ධර්ම දැන්නේ, යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම්, ඒ ධර්මය මෙනෙහි නොකරයි. යම් ධර්මයක් මෙනෙහි කළයුතුනම්, ඒ ධර්මය මෙනෙහි කරයි.

(සඩ්බාසව සූත්‍රය)

යමෙකු උදෙසා කියන්නේ නම්, මනාකොට කියනදේ “නොමුලවන ස්වහාව අති සත්ත්වයෙක්, ලේඛයෙහි බොහෝ දෙනාහට සැප පිණිස, මෙවට අනුකම්පා පිණිස, දෙවි මිනිස් හට යහපත පිණිස, සිත සුව පිණිස, උපන්” යන ඒ වචනය මා උදෙසාම කියන්නේය.

මහත්‍යානී, යම් කිසි මහතා කෙනෙක් හෝ බමතු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්ථාදාය, ආස්ථාද වශයෙන්

ද, ආදිනවය ආදිනවය වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද තතුසේ නොදතිදීද? ඔහු ව්කාජ්තයෙන් - තමන් කාමයන් විමසා බලා ප්‍රත්‍යාග්‍යෙන් දැන ඒ අනුව විනි අන් අයවත් දැනුවත් කරන්නේය'යි පවසනුයේ වුවද - විවැන්නක් දැකිය හැකි නොවෙයි.

මහණුනි, යම් කිසි මහතා කෙනෙක් හෝ බමුණුකු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්ච්චර්ය ආස්ච්චර්ය වශයෙන්ද, ආදිනවය - ආදිනවය වශයෙන්ද, නිස්සරණය - නිස්සරණය වශයෙන්ද තත්ත්වවබෝධයෙන් යුතුවූයේ ඔහු ව්කාජ්තයෙන් - තමන් කාමයන් ප්‍රත්‍යාග්‍ය වශයෙන් දහ්නාහාය. විවත් අයෙකු අනෙකුත් අයහට කාමයන්ගේ යට්ටා ස්වභාවයන් වටහා දෙන්නේ යැයි පවසනුයේ - විවැන්නක් දැකිය හැකිය.

සියල් සම්මතයේ සකස්කර ගත් (සංස්කාර) දේය. නාමරුපයෝය.

අරමුණක් ප්‍රවත්ත්ම - නිරද්ධ වෙයි.

අරමුණක් නොවූයේ - නිරද්ධ විමක් අදුල නොවේ.

ඇතිවූවක්ම - නැතිවෙයි.

නැතිවූවක්ම-ඇතිවූයේ නොවෙයි. ඕනෑම(තත්ත්ව) කෙරෙන් ඇතිකර ගන්නේ වේ.

සම්මතයක් ඇති නොවන්නට-හැරීමක් (සිතා) බිභා නොවේ.

හැරීමක්- (සිතා) නොපවතින්නට - සම්මතය නොපවතී.

දැල්වෙන පහන් සිල්වත්-ආලෝකයන් මෙන් වෙන්කාට දැකිමට අසීරු අයුරුන් විකිනෙක බැඳී සිටී.

ධර්මාවබෝධය ලත් ප්‍රයුවන්ත තෙමේ විළැක සිහියෙන් යුතුව මෙය විකිනෙක වෙන් වෙන් ලෙසින් වටහා ගනී.

මහත්‍යානි, යම්කිසි මහත්‍ය කෙනෙක් හෝ බමුණෙකු හෝ මෙසේ කාමයන්ගේ ආස්ථාදාය, ආස්ථාදාය වශයෙන්ද, ආදිනවය - ආදිනවය වශයෙන් ද, නිස්සරණය - නිස්සරණය වශයෙන්ද තත්ත්වවබෝධයෙන් යුතු වූයේ - ඔහු ත්කාත්තයෙන් - තමන් කාමයන් ප්‍රත්‍යාංශ වශයෙන් දත්තානුය. එවත් අයෙකු - අනෙකුත් අයහට කාමයන්ගේ යට්ටා ස්වභාවය වටහා දෙන්නේ යැයි පවසනුයේ විවත්තක් දැකිය හැකිය.

සියලු සම්මතයන්, සකස්කරගත් (සංස්කාර) යොය. නාමරෘපය. හේතුව - ඕනෑකමය. තත්තාවය. පැවත්ම, දුකය. හේතුව ලෙසින් තත්තාව - ඕනෑකම, ඇති නොවෙන්නට-පැවත්මක් (ප්‍රත්‍යාංශය) නොවේ; අරමුණක් වූවක්ම - දුක ඇතිකරම්න් පවතියි. දුක පවත්වම්න් ම නිරද්ධ වෙයි.

අරමුණ නොවූයේ - දුක හෝ පැවත්ම නොවේ. සම්මතය සකස්නොවන්නට - වෙතහා (සිත - හැඟීම්) වචනයෙන් සකස්කරගත් (වච් සංස්කාර) ඇති නොවෙයි. වෙතහා - (හැඟීම් - සිත) වචනයෙන් ඇති කරගත් (වච් සංස්කාර) නොවන්නට පවතින සම්මතයක් ද නොවෙයි.

දැල්වන පහත් සිල්වත් - ආලෝකයත් මෙන් - මේවා වෙන්කොට වටහාගැනීමට අසිරු අයුරින් විකිනෙක බැඳෙයි.

ධර්මාවබෝධ ලත් ප්‍රයුවන්ත තෙමේ එළඹී සිහියෙන් යුතුව මේවා විකිනෙකා වෙන් වෙන් ලෙසින් වටහාගනියි.

මහා අවුරු

දිනක් - තථාගතයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණී වික්තරා දෙවියෙක් මෙසේ විමසීමක් කරනවා.

අන්තො ජටා බණි ජටා
ජටාය ජටිතා පරා
තං තං ගෝතම පුවිජාමි
කො ඉමං විජච්‍යෙ ජටන්ති

අත්තූලතත් අවුල්ය, පිටතත් අවුල්ය, ප්‍රජාව (ජනය) අවුලෙන් අවුලට පත්වී සිටි.

ගොතමයන් වහන්ස, කවුරුන් විසින් මේ අවුල් ලිභාදෙනු ඇති ඇ'සි ඔබ වහන්සේ ගෙන් විමසනු කැමැත්තෙමි.

මේ පැනයට තථාගතයන් වහන්සේ ගාර්යාපාද තුතකින් පිළිතුරු සපයනවා.

සිලේ පතිවිධාය භරෝසපයද්දුනු
විත්තං පයද්දුනුකද්දුව හාවයා
දාතාපි නිපකො හික්මු
කො ඉමං විජච්‍යෙ ජටන්ති

හැගිමෙහි නොරුවවෙන, ප්‍රතිපත්තියෙහි පිහිටි පුජාවත් තැනැත්තේ, සිහි නුවණීන් යුතු වූ හික්මුවක් ලෙසින් මේ අවුල-නිරවුල් කරනු ලබන්නේය.

යෙසං රාගො ව දෙසො ව
අවල්පා ව වරාපිතා
බිණාසවා අරහන්තො
තෙසං විපටිතා ජටා

සිත කෙලෙසන රාග, ද්වේශ, මෝහ සියලු කෙලෙස් අයෙහිවමේ
හේතු හා පැවතීම පිළිබඳ මහා වැටහිමෙන් යුතුව අතහැර
දැමු - කෙලෙස් අසුරන් තොර එළ රහතුන් විසින් මේ අවුල ලිභා
දුමන්නේය.

යත්ව භාමණද් ව රූපකද් ව
අසෙසං උපරුපේකධිති
පටිංචං රූපකද්කද් ව
විත්වේ සා පිළිරුතෙ ජටාති

භාමර්පයන් කෙරෙන් බැහැර වී වෙර, ක්‍රේඩ, ද්වේශ, මද,
මාන සංයුදු මුළුමතින්ම නැතිකර දැමු කළ මේ අවුල
නොවෙන්නේය.

දැන් පිළිතුර බොහෝම පැහැදුලියි, ඔර්මතාවයන්
පිළිබඳව යථාවබෝධයෙන්- වැටහිමෙන් තොරව සකස්කර ගනු
ලබන - පවත්වාගනු ලබන - භාමර්ප සංයුදුවන් හි බැඳෙමින්
අසුරු කරමින් අවුල පවති.

මෙලෙසින් හටගැනී පවතින මෙම අවුලට හේතුව්
ධර්මතාවය පිළිබඳ තත්ත්වාවබෝධයෙන් යුතුව භාමර්ප -
කෙරෙන් බැහැරවී, තත්ත්වා - ක්‍රේඩ - වෙර - මද - මාන
මුළුමතින්ම විනාශකාට අත්හැර දැමුකළ මේ අවුල කිසිවක්
නොවෙන්නේය.

පසේ බුදුවරය

ස්වාමිති.... බණපොත් කියවන විට අපට හමුවෙනවා....පසේ බුදුවරයෙන් වහන්සේලා පිළිබඳව.... ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරදෙනවා නම්.... ශි විමසුමක් සිදුවිය.

පසේ බුදුවරයෙන් වහන්සේලා පිළිබඳව තරාගත දේශනායන්හි සඳහන් වෙනවා.“බග්ගච්චාන සූත්‍රය”පසේ බුදුවරයෙන් පිළිබඳ හොඳ විස්තරයක් දෙනවා. අපදුන පාලියෙහි බුද්ධ වර්ගයේ “පෛච්චකබුද්ධාපද්‍රනය” ලෙසින්ම දක්වනවා.... විතැති සිදුවන්හේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ විසින් බුදුපියාණන් වෙතින් අසූ පැනයකට පිළිතුරය පැහැදිලි කිරීමයි.... ආපි....විති....ලද්ධාතයකට යොමුවෙමු.

වේදේනිප්‍රතු - ආනන්ද ස්ථාවරයන් වහන්සේ බුදු පියාණන් හමුවෙහි පසග පිහිටුවා වැද නමස්කාරකාට මෙසේ විමසන්නේය.

විරයන් වහන්ස, පසේ බුදුවරය ලෙව පහළවත්, ඒ බුදුවරය කිනම් හේතුවකින් පහළවෙන්නේදැයි වටහාදෙන සේක්වා.

ආනන්දය, පෙර විසූ බුදුවරයන් අසුරකාට කරනලද ප්‍රත්‍යා සම්භාර ඇති, ඒ බුදුසසුන් හි නොලබන රුද නිවන් ඇති, ඉතා සියුම් තුවනීන් යුත් ඒ ප්‍රායෝගී ලබන්නට නොහැකිව ගිය නිවන පිළිබඳ හැඟීම මුල්කාට බුදුවරයෙන්ගේ අවවාද අනුගාසනාවන් රහිතව, ස්වල්පමාත්‍ර වුද අරමුණාක් හේතුකාට ගෙන පසේබුදු බවට පැමිණාත්යැයි මධුර ස්වරයෙන් වදුල සේක.

සකල ලේඛයෙහි සර්වජාතා ඇඟයෙන් හෙබේ බුද්ධ වූ මා හැර, පසේ බුද්ධවරයන් සමාන අනෙකෙක් හැන්තේමය. ඒ පසේ බුද්ධවරයන්ගේ ගුණයන් පිළිබඳව කොටසක් පමණක් මම දැන් මැනවින් තොපට දේශනා කරමි.

පරෝපදේශ රහිතව, තමන්ම අවබෝධකර ගත් පසේ බුද්ධවරයන්ගේ මිනිර වූ උදුන වාක්‍යයේ දැඩිවැඳ් බෑ මී වදයක් මෙන් මිනිර වෙති. අනුත්තර වූ නිර්චාන සංඛ්‍යාත ඕංශධය පතන සියලුළුම් මනාකොට පහන් සිතින් යුතුව විය ඉවත්තාය කරව.

විහි රැක්වූ පසේ බුද්ධ බවට පත් උතුමන් පිළිවෙළින් කළ යම් ප්‍රකාශයක් වෙන්නම්, කාමයන් පිළිබඳ ආදිනවද නොඇලුමේ කරඳුව, උන්වහන්සේලා පසේ බුද්ධ (ප්‍රතේභක බුද්ධ) සම්බෝධයට පත් වූ පරිදිද, පවසන ඒ ප්‍රකාශයන් පසවූ. ඇතුළුම් කටයුතු දෙයෙහි නොඇලෙන හැඟීම් ඇත්තාහු, ඇතුළුම් කටයුතු ලේඛයෙහි - නොඇලුන අදහස් ඇත්තාහ. රාගාදී කෙලෙස් භසා දාෂ්ඨී වලනයන් (මිටිනා දාෂ්ඨීන්) දිනා විසේම පසේ බුද්ධත්ත්වයට (ප්‍රතේභක බුද්ධ) පිළිවෙළින් පැමිතියන.

දැන් අපි මේ සූත්‍ර දේශනාවන් අනුව විමසා බැඳීමේදී ආයත්සිතය ප්‍රතිඵ්‍යුතු කරමින් සසරින් විතරවීමේ හකියාව ඒ සඳහා සිදුකළ පෙර ප්‍රහාතුව - ප්‍රත්‍යාචාර්ම හා ප්‍රජ්‍ය ඇතියටුන් හට විවරව පවතින බව පැහැදිලි වෙනවා.

භුද්ධ පංචැත්ත්සුයයන් පිහාම්තින් - විනෝදයෙන් පිවිතය ගතකිරීම මිනිසුන්ගේ අරමුණායි. විය විත් අන්තයක් (කාමසුබල්ලිකානු යෝග)

ව්‍යවභාකාරයේ වත් පිළිවෙත්හි තිරන වෙමින් පුද, පුජා උපවාසයන් පවත්වමින්, සිරැටට දුක් දෙමින් ආත්ම දුමහයක් සෙවීම, තපස් රුකීම වැනි දේ කෙරෙන් ව්‍යුත්තිය සෙවීම. යොගාවච්චයන්ගේ අරමුණයි. (අන්තකිලුමනානුයෝග)

මේ අන්තයන් දෙකෙන්ම අනර්ථයක් මිස කිසිදු ආකාරයක යහපත් සිදුනොවන බව ස්වකිය ප්‍රයුදුවෙන් වටහාගත් සම්බුදු පියාණන් වහන්සේ - අන්තයන් දෙකෙන්ම බැහැරව මධ්‍යම ප්‍රතිපද්‍රව (මැදිහත් පැවත්ම) දේශනාකාට තිබෙනවා.

ආයා ධර්මය දැනුලගත් නමුදු - කෙලෙස් දුරකොට ව්‍යුත්තිය වටහාගැනීම, ගිහිගෙයි වසමින් පාත්‍රීතනයින් අසුරුද කරමින් සිදුකළ නොහැකියි, “ගිහිගෙය කෙලෙස්” පළුබෝධයන්ගෙන් පිරි ඇතේ. පැවිද්ද අනසමෙන් පැහැදිලිය, ව්‍යෙහියින් ධර්මාවබෝධය-ආයා සත්‍ය අවබෝධය පිණිස භුද්‍යකලාව අතිශයින්ම මහෝපකාර වෙනවා.

භුද්‍යකලාවීමය කියන්නේ කිසිවෙක් - නැති පාල තැනක සිටිමින් ව්‍යවභාකාරයේ විත්තවිකාරයන් පැවත්වීම නොවෙයි. තනිවී සිටිමින් සිතුව්වූවලට අනුගත නොවී - සිතුව්වූ අසුරන් ආස්වාදයට යොමුනොවී සිත සමර්යට පත්කර ගැනීමය. විසේ නොවූයේ, බාහිර ලේඛකයාහට තනිවී සිටින අයෙකු පෙනිය හැකි නමුත් - එ් තැනැන්තා විත්තවිකාර අසුරුද කරන්නේ නම් මහු නමන් විසින් තමන්වම රවවා ගැනීමක් පමණයි සිදුකරනුයේ.

විනර්ක මුලාව

සියල්ල පවතිනුයේ ලේකයකය.

ලේකය පවතින නිසාය.

ලේකය යනු කුමක්ද?

ලේකය පවතිනුයේ කොහොද?

ලේකයෙහි මූලින්ම පහළ ව්‍යෝ ගැහැණියද -
පිරිමියාද?

ඡ්‍යුවනට ගැහැණිය - පිරිමියා ලේකින් හැඳින්වීම කළේ
කවුරුන්ද?

ගැහැණිය හා පිරිමියා විකවර පහළ ව්‍යෝ වේද?

විය විසේ වී නම් ගැහැණිය හා පිරිමියා වික්වීමෙන්
දරුවන් බිජිකිරීමට ව්‍යෝ කුමක් නිසාද?

මවක, පියෙකු කෙරෙන් දරුවන් බිජිව්‍යෝ නම්, විම
දරුවාගේ බිජිකිරීම සිදුකළ මවගේ, පියාගේ මවිපියන්
කවුරුන්ද?

විවෙන් මවිපියන් ව්‍යෝ නම්, ඡ්‍යුවන්ට බිජිකළ මවි
පියන් කවුරුන්ද?

මෙහි අගමුල සෙවිය හැකිද?

සෙවිය යුතුද?

ගැබවිවකි.... අවුලකි....

අවුල විනැනින් තොනවනියි.

ලේ'කයෙහි පළමුවෙන් අභිඛුයේ පැලය අභිජිත්මට හේතුකාරක බිජය වූ ඇටයදී?, ගෙඩියදී?, විසේත් නැතිනම් ගසදී?.

ගස නොමැතිව බිජය හෝ ගෙඩිය අභිජිය හකිදී?. ගෙඩිය හෝ බිජය නොමැතිව ගස අභිජිය හකිදී?.

පොල්ගෙඩිය තුළ වතුර රැඳුවීම කළේ කවුරඟන්දී?. කුඩා ප්‍රහාලමෙහි ඇට ගෙඩියෙන් බැහැරව තැබුයේ කවුරඟන්දී?.

අනස - පොලව - මුර - හඳ - තරු - සන්ත්ව - පක්ෂී - උරුග - කාම - ගංගා - අඹල - දෙළ - මුහුදු - මෙකී නොකී සියල්ල පළමුකොටම දැනගත්ත වුන්, හඳුනාගත්ත වුන් කවුරඟන්ද, නාමර්සප යෙදුයේ කවුරඟන්දී?, මෙවන් සියල්ල හැඳින්වීමට පහළ වූ මුල්ම වචනය කුමක්දී?,

විවෘත්තක් පහළ කිරීම පිණිස අභිඛු මුල්ම සිතුව්ල්ල / හැඟීම - කුමක්දී?.

මරණයෙන් පසුව උපතක් සිදුවේදී?, සිදුනොවේදී?,

පරලොවක් අභේතේදී?, නැතේතේදී?,

සම්මතය මුළුමනින්ම ගැටළුවකි. අවුලකි, අවුල් ජාලයකි.

මෙවන් අවුල් ජාලයක වෙළිඤිය සම්මතයෙන් හැඳින්වුන මිනිසා - මෙහි ආරම්භය බුහ්මයෙකුමත පැටවිය. අභාමෙකු දෙවියෙකුමත පැටවිය, තවත් ආය තවතවත් හේතු සාධක දැක්විය.

සිදුවී ඇත්තේ තව තවත් සම්මත අධිකර ගනිමින් ඒවා තුළ ගැලෙමින් දුක විදීම පමණකි.

මෙලෙකින් සසටරෙහි වැට් - තව තවත් සම්මතයන් අධිකර ගනිමින් - ඒවායෙහිම ගැලෙමින් සත්ත්වය විදින දුක වටහාගත් සිදුහත් බෝධිසත්ත්වයන් වහන්සේ සාංසාරකව තමන් විසින් වැකිදියුණු කළ ප්‍රශ්නව උපයෝගී කරගනිමින් සකස්කර ගත් සූත්‍රයක් - සම්කරණයක් ඔස්සේ මෙම අවුල නිරවුල් කරදී ඇතිසේක.

වත්මන් අපි, කිසියම් ගැටළුවක් නිරාකරණය-කරගතීමට අවශ්‍ය වූ වට් ගැටළුවට අදාළවන අයුර්න් සම්කරණයක් හා ආදේශකයන් උපයෝගී කරගනිමින් ගැටළුව නිරාකරණය කරගන්නා බව දැනිමු.

ගැටළුව නිරාකරණය වි, පිළිතුර ලැබුණ පසුව සම්කරණය හෝ ආදේශකයන් අත්තර දමනුමෙන බවද අපි දැනිමු. ගේඟ වෙනුයේ පිළිතුර පමණකි.

සසටරෙහි වැට් සත්ත්වය පත් වී ඇති ගැටළුව විසඳීම පිණිස තථාගතයන් වහන්සේ විසින් සකස්කොට ගෙන ඇති සූත්‍රය - පරිවිච සමූප්පන්න යයි.

ආදේශකයන් වී ඇත්තේ 'සිත' හා පක්ද්වලපාදන ස්කන්ධයන් වශයෙන් දක්වනු ලබන එස්ස (හමුවිම්) වේදනා (දැනීම්) සංජු (හඳුනාගැනීම්) වේතනා (හැඟීම්) අසුරු කරමින් මතකයන් ලෙසින් සිතුව්ලි සකස්කිරීම (මහසිකාර)

“ පබස්සර මදු හික්බමේ විත්තං
තංවුනෙ ආගන්තුකෙහි උපක්කිලෙසං
උපක්කිලිටිධිං - සංකිල්ටිධි ”

මහණුති, සිත ප්‍රහාස්වරයි. බැහැරින් පැමිණුන ආගන්තුක වූ
කෙලෙස් අපදුව්‍යයන් එහි අනුගත විමෙන් කිත්වට පත්වයි.

සිත ප්‍රහාස්වරය, ප්‍රහාස්වර යනු දිප්තියයි. ආලේකයයි,
වහි හඳුනා තැතිය, රුපයක් තැතිය ආලේකය හෝ දිප්තිය
නිර්වචනය කළ නොහැකි ස්වභාවයකි. නාමයන් වශයෙන් මිස
රුපයක් ලෙසින් ගත නොහැකිය. අර්ථය, විහෙයින් හඳුනාගත
හැකි කිසිවක් අශේ බවත් නොපැවසෙයි.

ස්පර්ශ (හමුව්‍යී) වේදනා (දුතීම්) සංජු (හඳුනා)ගතීම්)
අසුළුරන් හේතුකාරක මූල ධර්ම පදුරුරු ස්වභාවයන් කෙරෙනි
අසුළුරකාරම්න් - හඳුනාගතීම්න්, දුතීම්න් , හැඟීමෙන් - තිහැකම
(තත්තාව) පෙරටු කරම්න් රැස්කරගන්නා වැරදි වැට්ඩිම්
(විශ්වාශය) ඔස්සේ සකස්වන නාමරුප සම්මත ස්කන්ධයන්
කෙරෙන් මුළුව සකස් වෙයි. වහි වැළැය රුප, වේදනා, සංජු,
සංස්කාර, විශ්වාශයේය. අසේ-කන-නාසය -දීව වශයෙන්
සම්මතයෙන් සකස්කරගන් ගොඩකි, ස්කන්ධයකි.

අසේ - වර්ත්තු රුප

කන - ගබ්ද රුප

නාසය	-	ගේඛ රූප
දිව	-	රුක්‍රියා රූප
ස්කන්ධය	-	ස්කන්ධය රූප

මේ සියල්ල හේතුකාරක මූල ධර්ම ස්වභාවයන් අසුරකරමින් පවත්වාගෙන්නා වෙතනාවේය. හැඟීමිය, සිතුව්ලිය, වත්ත විකාරයෝය.

සත්‍ය ලෙසින් පවතින දේ නොවේය.
විහෙයින්ම අතිතයයෝය.
අතිවිමක් නොවී නැතිවිමක් නොවෙන්නේය.
අතිකර ගත් සම්මත සිතුව්ල්ල නැතිවී යයි.

ධර්මනාවය විසේය,

ධර්මනාවය පිළිබඳ වැටහිමෙන් තොර සත්ත්වයන් නොදැන්නාකම නිසාම, සම්මත අතිකර ගනිමින් සම්මතයම සොයනි. සම්මතයම පවත්වති. සම්මතයෙහිම පවතිනි.

අතිතය ගත් සම්මතය - ධර්මනාවය අනුව නැතිවී යන වට - වෙනස් වනවිට බිජ උපදේශීති.

අතිතය වූයේ වූවද - නැතිවී යානොදී රැකගැනීමට වෙර දරති. දුක විදිති දුක - ඉපදෙනුයේ විතැනය.

තවාගතයන් වහන්සේ විසින් පැහැදිලිකර දෙනු බෙඛුයේ සම්මත උපත නො සම්මත මරණය පිළිබඳ නොව,

බර්මතාවය පිළිබඳ පරමාර්ථ සත්‍යයයි.

සම්මත උපතක් - මරණයක් අතර පැවතෙමින් ආයුධී සත්‍යය වූ හේතුප්‍රත්‍ය වටහාගත තොගයිය. විහෙයින්ම මෙතෙක් පවත්වාගත් වැරදි පිළිගැනීම් කෙරෙන් වෙන්ව බර්මය වටහා ගැනීමට උත්සුක විය යුතුය.

තට්ටාගතයන් වහන්සේ විසින් පැහැදිලිකර වටහා දෙනුයේ බර්මතාවයවහ, වෙනස්වමයි. අනිත්‍යතාවයයි. සත්‍ය වශයෙන් පවතින, කිසිවක් තොමති වූයේ නමුදු - සත්‍ය වශයෙන් පවතින ලෙසින් ඇතිකර ගත් වැරදි පිළිගැනීම් සම්මතයෙහි පැවතිම, අසුරුදකිරීම වෙනුවට සැනෙකින් සිදුවන වෙනස්වමේ බර්මතාවය - ක්ෂණික මරණය අනිත්‍ය භාවය වටහා ගැනීමේ මගයි.

දිටියේ දිටිය මන්තං
සුතෙ සුත මන්තං
මුතෙ මුත මන්තං

දුටුනේ - දුටුවා පමණි, අසුතෙ - අසුතා පමණි, දැනුනේ - දැනුතා පමණි,

ඒ එ දෙය විනැනම අනෝසිව යන්නේය. විලෙසින් අනෝසිව යම පිළිබඳව අවබෝධයෙකින් තොරව - දකින අයෙකා දැනෙන සංජුවන් මත පැවතෙමින්, සිහිකරමින්, ඇති කරගත්නා සම්මතයම මුලුවය. අවුල හටගනුයේ විනැනය. ගට්ටාවබෝධයෙන් තොරව දිගින් දිගට අවලෙහි පැවතීම

හේතුවෙන් ලිභාගත නොහැකි අවුල් පාලයක් බවට පත් වෙන්නේය.

“ සත්‍ය වශයෙන් පවතින්නා වූ කිසිවක් නැතු. සුන්‍යතාවය, හිස්බව වෙනුවට, ආරෝපණයකරගන්නා අයෝනිසේමනසිකාර විකාර - සිතුව්ම්, වින්තවිකාර, මුලාව, රැවටීම හැර අන් කිසිවක් නොවෙන්නේය.

(පටිසම්භිං මග්ග සුතාය)

රාධය, නාමරුපයන්හි යම් කැමැත්තක් ඇඳුමක්, බඟදුමක් (රාගයක්) හින්සකමක් (තන්හාවක්) අරමුණුකර ගනුයේ “ සත්ත්ව ” වෙයි. සත්ත්ව යනු විශේෂයෙන් ඇඳුම, බඟදුම අති බවති.

(රාධ සුතායෙහි)

“ යම් සිතුව්ලුලක් (හැඟීමක්) නැවත නැවත මෙහෙනි කිරීමෙන්-සිහිකිරීමෙන්-ප්‍රාර්ථනා කිරීමෙන් - එවත් ධර්ම ස්වභාවයක් පවතින ලෙසින් - ඒ කෙරෙහි බඟදියාමක් (විසන්තිකා) ඇති වෙයි. වියම මුළාවය.”

ලේඛය අන්තර් උපද්‍රවන්නේය. ලේඛය ඉන් මුළාවට පත් සිත (විකල්වු සිහිය) (විශ්වානය) සසල කරන්නේය. සිතතුල භය ඉපදිමට හේතුව එයමය.

යට්ටාවබෝධය නොමැති ජනය - විය නොදුනී, නොවැටහෙයි.

ලේඛිවුයේ, ලේකේත්තර අර්ථය නොදුනී. යම් කලෙක සත්ත්වයා ලේඛයෙහි යටපත් වේද, විකල්ති අත්ධකාරය පැතිර ගියේ වෙයි.

විහෙකින් සත්ත්ව තෙමේ සියලු කළුනි සිහි අභිව, රාග, ද්‍රෝවීෂ, මෝහ, කාමයන් දුරකාරන්නේය.

මෙසේ ඒ මනේවිතර්කයන් දුරැවීමෙන් අදුරපහවී, ප්‍රජාවේ ආලේෂය අසුරෙන්, ප්‍රජාවන්තයා ජාති, ජරා, ව්‍යාධි මරණය (වතුරෝගය) තරණය කරන්නේය.

සිතුවුලු (භැගීම්) නොවෙනුයේ-වචනයෙන් සකස්වීම් නොවේ. වචනයෙන් සකස්කිරීම නොවෙනුයේ-නාමරූප නොවයි. නාමරූප-නොවෙනුයේ දැනීම්, භැගීම්, විදීම්, වැටහීම් වශයෙන් සිතුවුලු සකස්නොවයි. සිතුවුලු අභි නොවෙනුයේ-දකින්-අසන දැනෙහ කිසිවක් විද්‍යාමාන විමක් (වැටහීමක්) නොවේ.

තවාගතයන් වහන්සේ විසින් ආනන්ද තෙරැන්හට සිදුකළ පැහැදිලි කිරීම් අතරන් මහානිධාන සුතුයෙහි මෙසේ භමුවෙනවා.

ආනන්දය, යම් ආකාරයකින්, යමෙකුහට යම් විටෙක මම ය, මගේ ය'යි දැකිසේ භැගීමක් අභි නොවන්නේ නම්, සියලු ආකාරයෙන් මම ය, මගේ යයි ලෙසින් අභිවෙන දැකි භැගීම සහමුලන් භැතිකිරීම හේතුකාට ගෙන අයිතිකර ගැනීමක් පෙනෙන්නේ දී?

ස්වාමිති, වහන්ස ඒ කාරණය නොවේමයැයි ආනන්ද නිමියන් පිළිතුරු දෙති.

ආනන්දය, විහෙකින් මෙහි මම ය, මගේ ය'යි දැකිකාට ගැනීමක් වේදී? අයිතිකර ගැනීමට මෙයම හේතුවේ. මෙයම මුළු කාරණය වේ. මෙයම පැවත්ම (ප්‍රත්‍ය) වේ යයි වදුලසේක.

ආහන්දය, කවර ආකාරයකින් හෝ කිසිවෙකහුට කිසි තැනක තත්තාව නොවෙන්නේ නම්, සියල් ආකාරයෙන්ම තත්තාව හැතිකම -තත්තාව හැතිවීම හේතුකොට ගෙන, සේවීම පවතින්නේ දැයි අඡු සේක...

ස්වාමිති, වහන්ස මේ කරණ නොවේමය.

ආහන්දය එහෙයින්, මෙහි සේවීමට යම් මේ තත්තාවක් වේ නම්, මෙයම ඇතිවීමේ හේතුවයි. මෙයම පැවතීමට මූලික වෙයි.

ආහන්දය, නාමර්ප පැවැත්ම (ප්‍රතිඵ) කොටගෙන වැරදි වැටහිම් (විශ්වානය) වේ යයි මෙසේ කියන ලදී.

ආහන්දය, යම්සේ නාමර්ප දෙකෙහි පැවැත්ම (ප්‍රතිඵ) කොටගෙන විශ්වානය පවතිදී? ඒ කාරණයද මේ ආකාරයෙන් දත්තයුතු. ආහන්දය, මෙහි විශ්වානය නාමර්ප දෙකෙහි පිහිට නොලබන්නේ නම්, මත්තෙහි ජාති, ජරා, වනාධි, මරණ, දක් රාජියෙහි පහළවීමක් කොටඨැනක හෝ පෙනෙන්නේදී?

ස්වාමිති, වහන්ස මේ කාරණය නොවේමය,

ආහන්දය, ව්‍යබැවින් මෙහි යම් මේ නාමර්පයක් වේනම්; විශ්වානයට මෙයම හේතුවයි. මෙයම පැවැත්මෙහි මූලකාරණය වෙයි. මෙයම හටගනීමේ හේතුව වෙයි. මෙයම පැවැත්මෙහි මූලකාරණය වෙයි.

ආහන්දය, විශ්වානය - නාමර්පයට ප්‍රතිඵවීම (අනුගතවීම) - නාමර්ප විශ්වානයට ප්‍රතිඵවීම (අනුගතවීම) යන මෙපමණකින් උපදින්නේ හෝ දිරන්නේ හෝ මැරෙන්නේ හෝ

වුත වෙන්නේ හෝ නැවත උපදින්නේ හෝ වෙයි. මෙපමණකින්ම සම්මතකර ගත් දෙවියා-මිනිසා-සතා-ගැහැණිය-පිරිමිය යනාදී නාමමානුයකින් පමණක් ව්‍යාචභාරයට හේතුවෙයි.

මෙපමණකින් එෂ එෂ අදහස් හැඳවන ව්‍යාචභාර නම්වල පැවත්මක් - පවත්වා ගති, මෙලෙසින් ප්‍රයුදුවෙන් දත් යුතුයි.

මෙලෙසින් සංසාර ව්‍යුහ පවතියි. මෙසේ ව්‍යුදාන සහිත වූ නාමරෘප සංජු යම් මේ හටයන් පැනවීම් කාරක වේ.

වෙතනාහං හික්බලේ - කම්මං වදුම්
වෙතසින්වා කම්මං කරුතිවා- කායෙන වාචාය මනසා

මහත්‍යාචාරී, සිතුව්ලුල (හැඟීම) ම සියලු ක්‍රියාකාරකම් වලට හේතුවන බව පවසම්. සිතුව්ලු (හැඟීම) මූලිකකොට ගෙනම කය, වචනය, මතකය, සකස්කරම්න් ක්‍රියාකාරකම් පවත්වා ගත්තේය.

තමන් තුළ පවතින, පවත්වාගනු ලබන සිතුව්ලුවල වගකීම තමන් විසින්ම දැරීමට සිදුවෙනවා. එවා කුසල හෝ අකුසල විය හැකියි.

කුසල - අකුසල කවරේදෑ'යි ධර්මානුකුලව
වචනාගැනීමට තමන් දැනුවත්වය යුතුයි. බුද්ධිමත්වය යුතුයි.
එහෙම නැතිව සසර දුකෙන් එනෙරවීමේ මගට පිවිසෙන්නට
හැකිවෙන්නේ නැහැ.

සසරෙහි වැටුන සියලු සත්ත්වයාගේ අපේක්ෂාව සතුව විදිමයි.

දුකෙන් බැහැර වීමයි, ”දුකා ” පිළිබඳ හේතුව්ල බර්මතාවයන් පිළිබඳව වැටහිමෙන්-අවබෝධයෙන් තොරවූ සියල් සත්ත්වයෝ නිරතුරුවම පවතින්නේ, අසුරු කරන්නේ මුලාවයි.

මේ ආකාරයෙන් මුලාවම අසුරුකරන සත්ත්වයන් තුළ ලේඛ - ද්වේග - මද - මාන වැනි සියල් අකුසල් පහල වෙනවා. විහෙම ඇතිවන අකුසල් සිත්ති බැඳෙමින් ව්‍යිනෙකා පරදාවා - තමන් තැගී සිටින්නට නිසරු උත්සාහයන්හි යෙදෙනවා. අන් අයවන් පිඩාවට, දුකට පත්කරමින් නමනුත් පිඩාවට, දුකට පත් වෙනවා. මග සකස්කර ගන්නවා.

මේ තුමය වරදියි. ඒ නිසා වරදි මග පිළිබඳව වැටහිමෙන් යුතුව, ඉන් බැහැරවී, නිවරදි සහස්‍රන් පැවැත්මට හුරුපුරද වියයුතුයි. සිතුව්ලි කෙරෙහි අනුගතවේ නොසන්සුන් නොවය යුතුයි. නොසලි සිටිය යුතුයි. විහෙම සිටින්නට සිත සකස්කර ගන්නා අය තුළ අකුසල් සිතුව්ලි පවතින්නේ තැහැ. ඇතිවන්නේ තැහැ.

” අහිවාදන සිල්ස්ස - නිවිවා වද්ධා පවාසිනා වත්තාරා ධම්මා වඩිසින්ති - ආයු වත්තා - සුබං බිලං ”

කුසලය අගය කරමින් - නිරතුරුව කුසලසින් - වර්ධනය කරමින් පවත්වන්නා තුළ ආයුෂ ප්‍රසන්න බව නිරෝග සැපත, ගක්තිය ඇතිවන්නේය. පවතින්නේය.

සිතුව්ලි මූලිකවීමෙන් සියල්ල පවතින හෙයින් - නොසිනා සිටිමෙන් සියල්ලෙන් මිදිමේ හැකියාව පිළිබඳ වික්තරා දෙව්යෙක් තව්‍යගතයන් වහන්සේ වෙතින් විමසු ආකාරය සූත්‍ර

පිධිකයෙහි "මතොනිවාරණ" සූත්‍රයෙහි දැක්වෙනවා.

" යතො යතො මතො නිවාරයේ
න දුක්ඛමෙති නං තතො තතො
ස සඩ්බතො මතො නිවාරයේ
ස සඩ්බතො දුක්ඛ සමුච්චිති "

යම් යම් දෙයින් සිත වළකාගනු බඛන්නේද, වීවන් වීවන් දෙයින් ඔහුට දුක නොවේ. හෙතෙම සියල්ලෙන්ම සිත වළක්වනුයේ නම් ඔහු සියල් දුකෙන් මිදෙන් දී?

තතාගතයන් වහන්සේ මෙහෙම වදුරනවා

න සඩ්බතො මතො නිවාරයේ
මතො යත්ත මාගතා
යතො යතො ව පාපකං
තතො තතො මතො නිවාරයෙහි

සියල්ලෙහි යථාතත්ත්වය වැට්හීමේ මගට පිවිසි සිත නොවළකන්නේය. යම් යම් දෙයින් දුෂ්චරිත අකුසල් වෙනම් වියින් වියින් සිත වළක්වන්නේය.

අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං - අත්තනාව විශ්වාස්ථානි
සුද්ධ අකුද්ධ ප්‍රවිත්තං - භාන්සද්දමසද්ද විසෝධයේ

යමෙකු අකුසල් කරනුයේ - තෙමේම කෙළෙසෙන්නේය.
යමෙකු අකුසල් නොකරනුයේ හෙතෙම පිරිසිදු භාවයෙන් ශ්‍රීතුවේ.

කිංචර පත්වීම හෝ පවතුවීම සිදුවෙනුයේ තම තමන් කෙරෙන්මය.

කිසිවෙකු හට- අනෙකෙකු පිරිසිදු කළ නොහැකිය.

තරාගතයන් වහන්සේගේ දේශනාය පැහැදිලියි, තමන්ගේ ගැලවුම්කරුවා තමන්ම මිස, අනෙකෙකු නොවේ. කිසිවෙකු හෝ අන් කිසිවෙකුගේ ගැලවුම්කරුවෙකු නොවෙන්නේය.

තම මාරයා හෝ ව්‍යුත්තිදායක ගැලවුම්කරුවා වෙන්නේ - තමන් විසින්ම ඇතිකර ගන්නා සිතුව්ලියි. සසර දුක පැවතෙන්ම තම සිතුව්ලි අනුව පවතින ආකාරය නොදැන, සිතෙන - සිතෙන සිතුව්ල්ලෙනිම ගැලෙමින් මතකය සකස්කිරීම, පවත්වාගැනීම, අයේතිසේමනසිකාරයයි.වරද ආකාරයෙන් සිත පැවතේ- විමයි.

තමන් තුළ පවත්වාගනු ලබන, සකස්කරගනු ලබන සිතුව්ලි (හැඟීම්) අනුව සසර දුක ඇතිවෙන බව - සසර දුක පවතින බව වැටහිමෙන් යුතුව ලේඛ, ද්වේග, මෝහ, ත්‍යුහා, මද, මාන වැනි අකුස්ල් සිත් කෙරෙන් බැහැර වී සියලු සම්මත- සකස්කිරීමේ මායාව අනිතං වශයෙන් ප්‍රත්‍යාග්‍ය ඇත්තායෙන් යුතු වූයේ, කාමය නම් වූ සතුට ආස්ථාදාය සෙවීමෙනි, ගැලීමෙනි, සිතීමෙනි නොයදෙනි.

“ කාම සූතු ” නිර්දේශයෙනි මෙහෙම දැක්වෙනවා.

“කාමය තාගේ මුල දිටිම්,

කාමය තෝ විවධාකාර හැඟීම් සිතුවලි සංකළුපනා
හේතුකොට ගෙන උපදින්හෙකි.

තා කවරෙක් දැයි හඳුනා ගතිම්.

මම තවදුරටත් තා කෙරෙහි නොගැවටෙම්.

තා නොපතම්,

මා සිහියෙන් යුතුවන කළ තා ඩුපදින්හෙහිය.”

“ පස්ස්‍යාච තක්සා යං ධිංඡා
න යේ ධිංඡා දුර්පස්සායේක”

මෙම ගාලී පාධියෙහි අරැතෙවෙනුයේ “ මේ බර්මය
පැහැලි කිරීම ප්‍රයුවන්තයනට මස මේඛියන්ට නොවන බවයි ”.

ප්‍රයුවන්තයන් සසර දුක, වහි අඳතිවීමේ හා පැවතීමේ
හේතු වටහාගතිම්න් දුක වහසාලන මගට පිවිස ඒ සඳහා දැකී
කිපවීමකින් යුතුව - ඩුඩුකළාවී, වියසී දරනවා.

මේඛියන් සමාජ සම්මතය කරනබා ගෙන, සිතුවලි අතර
අතරමං වී, සතුට - ආස්වාදය සොයමින් මෝහාන්ධකාරයෙහි
ගිලෙනවා, මුවනට ඕනෑකරනුයේ සතන දැකීමට හේ
වටහාගතීමට නොවයි. මූලාවට පත්වී-වීම අදුරෙහිම ගැලී
වියින්ම ආලෝකය දැකීමටයි. අප ආලෝකය ලෙසින් දැකින
ආලෝකයත් මූලාවක් බව මුවනට වැටහෙන්නේ තහැක.

අප සම්මතයෙහි දිස්වන ආලේඛය සත්‍ය වශයෙන් පවතින්නක් නම්, තිත්‍ය වික්‍රී වෙන්නේ නම්, ආලේඛය පවතින දිවා කාලයේ වුවද විවිධ හේතුන් කෙරෙන් දුබල වෙමින්-රාත්‍රියෙහි දී මූල්‍යක්ෂණීම අදුරට ගටවෙන්නේ ඇයි?

ආයුෂී සත්‍යය දේශුණුයෙහිදී අදුර යනු තොදුන්නා කමයි. මුලුවයි. වහිදී ආලේඛය යනු මුලුවෙන් බජැරවීමයි. වැටහිම ඇතිවීමයි. ආයුෂී සත්‍යය වටහාගනුයේ, කිසිදු අදුරෙහි තොවැවෙයි.

අදුරෙහි දී නිපුවට පත්වෙන්නා සිහින දැකිම්න් පසුවයි. ඔවුන් සිහින දැකිනුයේ තින්දේදිය.

ප්‍රෘථිවේ ආලේඛය දැකගත් තැනැත්තේ තෝ තිදුවරන්නේය. තිවර්ම තිසා සිහින තොදුකින ඔවුනු මුලුවට පත් වෙන්නේ නැතිය.

මෝඩියා සසර දුක විදුම්න්, සසර දුකට හේතුකාරකයන්ම ප්‍රාර්ථනාකරදේදී. ප්‍රෘථිවන්තයා සසර දුකට හේතුකාරක දුරකාරම්න් තිරෝධය ප්‍රත්‍යන්ත කරනවා.

පැවැත්මේ හේතු

විස්ස — වේදනා — සංඟු — — වේතනා — මහිකාර
හමුවීම දැකිම හඳුනාගැනීම හැඳිම (සිත) සම්මත

සසර දුක පැවැත්මට - සකස්වීමට හේතු හඳුනාගැනීමේන් තොරව-ඉන් ගැලුවීගත තොහැකිය.

පාලියෙහි දැක්වෙන පදනම සරල අරුණ වටහා නොගැනීම තාම්ත්‍යකාරක සසර පැවැත්ම වටහා ගැනීමට පවතින ප්‍රධානතම බාධකයකි.

අසට රුප හමුවීමෙන් (ස්පර්ශ වීමෙන්)

කනට ගබුද හමුවීමෙන් (ස්පර්ශ වීමෙන්)

නාසයට ගඳ සුවද හමුවීමෙන් (ස්පර්ශ වීමෙන්)

දිවට රස හමුවීමෙන් (ස්පර්ශ වීමෙන්)

සිරුරට ස්වහාවයන් හමුවීමෙන් (ස්පර්ශ වීමෙන්)

මනසට හැරීම හමුවීමෙන් (ස්පර්ශ වීමෙන්)

විදුම් (වේදනා) සිද්‍යුවන්නේය. හමුවන්නේය. හඳුනා ගැනීමේ (සංජු) හමුවන්නේය. කුමක් හඳුනා ගන්නේදී?

හමුවීම (විස්ස) අනිතය බව හඳුනාගන්නේය. විදුම (වේදනා) අනිතය බව හඳුනාගන්නේය. අනිතය දේ මෙහෙනි කිරීම දුකට හේතුවන බව හඳුනාගන්නේය.

හඳුනාගැනීම හේතුව වහකර, ප්‍රත්‍යය සූනය බව වටහා ගන්නේය. හේතුප්‍රත්‍යය වැටහීමෙන්, හඳුනාගැනීමෙන් (සංජුවෙන්) ඔබිබට යැමකින් තොරව විතැනම හඳුනාගැනීම (සංජුව) නැතිවියාමට-ක්‍රියාවීමට හරහන්නේය. හඳුනාගන් (සංජුව) ක්‍රියායෙහිම විහි නිරද්‍යාවෙනුයේ, ඉන් ඔබිබට සකස්වීමක් තොවන්නේය. පැවැත්මක් තොවන්නේය. නවතින්නේය.

උපාදන ස්කන්ධයාගේ යටු ස්වභාවය වටහාගැනීමක් නොවූන් නම් - සංයුත්වට හඳුනාගැනීම අනුව හැඟීම් පැතිකරන්නේය. හැඟීමන් සමගම (තාශ්ණාව) ඕනෑකම පවතින්නේය. (තාශ්ණාව) ඕනෑකම හේතුකොට ගෙන හමුවීම වදිම,- හඳුනාගැනීම යලු යලින් මෙහෙති කිරීමේ ප්‍රත්‍යය ලෙසින් (තත්තාව) ඕනෑකම පවතින්නේය. සසර සැකසෙන්නේය. හේතු ප්‍රත්‍යය නොදැනාකමින් මුලාවෙහි ගැලෙමින් දුක පවත්වා ගන්නේය.

හේතුප්‍රත්‍යයන් පිළිබඳ වැටහීමෙන් යුතුවූයේ (සංයුත්වන්) හඳුනාගැනීමෙන් ඔබ්බට නොයන්නේය. හඳුනාගැනීම (සංයුත්ව) නිරද්‍යුධවී යන්නට හරහන්නේය. “දුක” නැතිකිරීමේ ඇරඹුම විතැනය. සංයුත් නිරෝධයයි. මෙසේ සම්මත පෘථිවීම පිළිබඳ අනවබෝධයෙන් සකස්වන මහස, ආයෝනිසේමනසිකාරයයි. වියාකාරයෙන් සකස් වූ තුවිධ තාශ්ණාවෙන් සමන්විත වූ “වරදි වැටහීම වියුණුය නම් වේ.

(තාශ්ණාව) ඕනෑකම, හේතුකොට ගෙන මුලාව පවතින්නේය. සසර සැකසෙන්නේය. හේතුප්‍රත්‍යය නොදැනීම හේතුවෙන් මුලාවෙහිම ගැලෙමින්-ගැවෙමින් “දුක” පවත්වා ගන්නේය.

හේතුප්‍රත්‍යයන් පිළිබඳව වැටහීමෙන් යුතුවූයේ හඳුනාගැනීමෙන් (සංයුත්වන්) ඔබ්බට නොයන්නේය.

සංයුත්වන් ඔබ්බට නොයන බැවින් හැඟීම් බිජිනොවන්නේය. හැඟීම බිජිනොවූයේ නම්, වවනයෙන් සිදුවන

සකස්කිරීමේ (වච්පාත්‍යකාර) ලෙසින් නාමරුප සකස් නොවන්නේය. නාමරුප - උපදි මෙහෙනි නොකරන, අසුරු නොකරන හෙයින් ඕනෑකම (තාශ්ණ්‍යව) නොමැති බැවින්, වැරදි වැටහිම (වශ්‍යතාය) නොපිනිවන්නේය.

” වැරදි වැටහිම ” (වශ්‍යතාය) නොවන කළ පවත්වා ගැනීමක් නොවනුයේ නවතින්නේය.

භාෂ්‍යනාගනීම (සංජ්‍යව) අසුරු නොකරනුයේ, ඉන් ඔබ්බර යැමක් නොවන්නේය. නොපවතින්නේය. නිරද්ධ වන්නේය. ” දුක ” නැතිකිරීමේ අරමුම විතනය. ඒ සංඡ්‍ය නිරෝධයයි.

වැටහිම

සම්මත ස්වභාවයෝය, හේතුප්‍රත්‍යයෝය, නිරන්තරවම සැමෙන ධර්ම ස්වභාවයන් හේතුවෙමින් ප්‍රත්‍ය ලෙසින් විස්ස (භමුවීම) වෙයි. වේදනා (දැනීම්) වෙයි. සංඡ්‍ය (භාෂ්‍යනාගනීම්) වෙයි. වේතනා (භැගීම්) වෙයි. සම්මත (මෙහෙනි කිරීම් - මක්ද්‍යභාෂ්‍යනා) වෙයි.

විස්ස, වේදනා, සංඡ්‍ය, මනසිකාර හේතු වෙමින් ප්‍රත්‍යය ලෙසින් වච්පාත්‍යකාර (වච්පාත්‍යකාර) නාමරුප බිජිවෙයි. ඒ වැරදි වැටහිමෙන් සකස්වන මනසිකාරයන් බැවින් අයෝනිසෝමනසිකාර නම්වේ. මිට්‍යභාෂ්‍යධින් වෙයි. මිට්‍ය දාෂ්ධියෙහිදී පක්ද්වලපාදනස්කන්ධයන් රුප වේදනා සංඡ්‍ය සංඛ්‍ය වශ්‍යන ලෙසින් සම්මත වෙති.

කන බිජිවිය. කන හේතුප්‍රත්‍යයෙන් රැස්ප, වේදනා, සංජු, සංඛාර, විජුන සකස්වෙති, නාසය බිජිවිය. නාසය හේතුප්‍රත්‍යයෙන් රැස්ප, වේදනා, සංජු, සංඛාර, විජුන සකස් වෙති, දුව බිජිවිය. දුව හේතුප්‍රත්‍යයෙන් රැස්ප, වේදනා, සංජු, සංඛාර, විජුන සකස්වෙදි, ස්කන්ධය (කාය ස්වහාවයන්) හේතුප්‍රත්‍යයෙන් රැස්ප, වේදනා, සංජු, සංඛාර, විජුන සකස් වෙති.

හේතුප්‍රත්‍ය ධර්මස්වහාවයන් වැටහීමෙන් තොරතු, පාර්ග්පනයින් අයෝනිසේමනසිකාරයම “ සිත ” ලෙසින් පිළිගෙනිති. පැවතෙන්ම (හවය) ම පුර්වතා කරති. හවය අතිවන්නට, පවතින්නට හේතුවන කාර්යයන් (හව කර්මක්‍රියා) ම පවත්වති. වැකිදියුණු කරති. උපදිති, මියයති, යම් යලිත් උපදිති, යම් යලිත් මියයති. දුක විදිති. සසර පවත්වා ගැනීමෙහි අරමුණෙහිම බැඳෙති. දුක හැතිකරන්නට සිතති. ගැලුවෙන්නට චෙරදරති. විහෙන් හිටැරදී දැක්ම-හිටැරදී වැටහීම තොමැති හෙයින් ගැලුවීමකින් තොරව, අයෝනිසේ - මනසිකාර මාර්යාව කරතබා ගෙනම, ගැලුවීමේ මග යැයි සිතම්න් කටුඥකුල් වන්‍යාහැධි තුළම දුවයම්න් විපනවම පත් වෙති.

මුලින්ම රුවටෙනුයේ තමන්ය. විහෙන් තමන් රුවටි අති බවක් තොටැවෙන බැවින් ආස්ථාදයම අරමුණුකරමින්, දැක්වම්න් අන් අයවද තමන් සිටින මුලාව තුළටම ඇදු ගනිති.

විවන් මුලාව කෙරෙහි ආකර්ශන්‍ය වෙන්නවුන් වෙන් නම්, එම මුලාවට පත්වූවනගේ සතුවට හේතුවනුයේ, තමන් සමග වික්වූවන් මිතුරන්සේ සළකන්නේය. සතුවූවන්නේය.

මුලව පිළිබඳව වැට්ටීම අභිජ්‍යයේ හෝ නොඩුයේ වේවා, කිසිවෙකු මුලවට පත්ව සිටින්හාගේ හැඟීම් කෙරෙහි අනුකූලතාවය නොදක්වන කළ, අපේක්ෂා සහගතව තම හැඟීම් දක්වූ තැනැත්තා හට අනුකූලතාවය නොදක්වූ තැනැත්තා සතුරෙකු සේ පෙනෙයි. තමනට බාධා අභිකරන්නෙකු ලෙසින් සිතයි. වියම බියට හේතුවක් කරගනිති.

මුලව, මුලවක්ම මිස සඇබෘතක් නොවන බැවින්, හැඟීමට අනුව ආස්ථාද පිණිස වික්වුයේ වුවද, ආදිනවය දුක සහිතව හෙයින් සතුට යැයි සිතමින්, වැළඳගත් දුක් ගොන්න අතහැර ඉන් ගැලුවීමට පිණිස තිස්සරණය සොයන්නේය.

විහෙන් ආය්නී සත්තාවබේදය නොවනතාක් කවරෙකු හට හෝ අයෝනිසේමනසිකාරයන්හි ගැලුමින්, පැවතෙමින් දුක ජයගත හැකි නොවන්නේමය.

විස්ස වේදනා සංඛ්‍ය වෙතනා මනසිකාර පක්ද්ව උපාදානස්කභයෝය. ඉපදිමේ හේතුප්‍රත්‍ය මෙතැනය.

ධර්මස්වහාවයෝය. ධර්ම ස්වහාවයෝ තිරන්තරයෙන්ම විකිහිකා හමුවීම (විස්ස) වේ. හමුවීම හේතුප්‍රත්‍ය වෙමින් කම්පන (වේදනා) අභිවේ. හමුවීම දැනගැනීම හේතුප්‍රත්‍යය වෙමින් හදුනාගැනීම (සංඛ්‍ය) සකස්වෙයි. මෙසේ සෑමතික ආකාරයෙන් සකස්වන හේතුප්‍රත්‍ය ස්වහාවයන් ස්ථානයෙනිම තිරඳේද වෙති. කිසිවක සඳකාලික පැවත්මක් නොවෙති.

මෙසේ බිජිවෙමින් නිරද්ධිවන ස්වහාවයන්ගේ ක්‍රියාකාරී බව අතිශයින්ම වේගවත් බැවින්, නිරද්ධිවන ස්වහාවයන් ඇසුරු කරමින් තව තවත් අපමණුවත් ස්වහාවයන් බිජිවෙන්නේය.

සිංහල (භැංගම් - හාඳුනාගැනීම්) බිජිවන ස්ථානයෙහිම නිරද්ධිවන තමුන්, බැඳීම් පවතින ස්වහාවයෙන් හාමර්ජප වශයෙන් ගතිමින්, මෙහෙති කරන්නට යැමෙන් ආත්ම ස්වහාවයක් පවතින්නේය.

පෙනෙනුයේ, බලන නිසාවෙති, නොබලනුයේ පෙනීමක් නොපවතින්නේය. බලනුයේ රුවටුන නිසයි. මූලාව උපාදුනයකර ගත් නිසයි, අල්ලාගත් නිසයි.

අසන නිසා ඇසෙනවා මිස, නොඅසන කළ ඇසීමක් පැවතිය නොහැකිය, ඇසෙන නිසා අසන්නේ රුවටිමට මක්වූ නිසයි. උපාදුනයකර ගත් නිසයි.

විදින නිසයි දැනෙන්නේ, දැනෙන නිසා විදින්නේ මුලාවට හසුවූ නිසයි. විදින්නට පෙළඳුන නිසයි.

මෙවන් ධර්මස්වහාවයන් කිසිවක් සත්‍ය ලෙසින් පවතිනුයේ නොවුවද, එවා කෙරෙන් බැහැරවීම පාරීග්‍රනයාහට ඉතාමත් දුෂ්කර කාර්යයකි. විසේ වෙනුයේ ධර්ම ස්වහාවයන් හා හේතුප්‍රත්‍යයන් පිළිබඳව යට්ටාවබෝධය නොමැතිකම (අවිද්‍යාව) නිසාය.

ආයනීසත්‍ය (ස්වහාවයේ සැබෑස ස්වහාවය) නොදැන්නාකම හේතුවෙන් අවිද්‍යාවෙති ගැලීන සත්ත්වය අනත්ත අප්‍රමාණ කාලයක් සසැරෙහි වැවෙමින්, හට කර්මයන්ති

නිරතවෙමින්, බිජිකරගත් මූලාච අත්හරිත්හට බියවෙති, අවිද්‍යාවේ දුරක්ෂීම දුකක් සේ සළකති. එහිම පවතිති. දුකම වැළඳ ගනිති.“දුක” වැළඳ ගනිමන්ම එහි සැපය සොයති.

දුක අතහැරීම සැපත බව - අවිද්‍යාවෙන් බැහැරවීම දැකෙනි අවසානය බව පාරිග්‍රහනයින් හට නොවැටහෙති.

ආයත් සත්‍යයෙහි “දුක” පාරිග්‍රහනයාහට සැපතකි, පාරිග්‍රහනයාගේ සම්මත සතුව - ආයත් සත්‍යයෙහි “දුකය” යෝනිසේමනයිකාර (නිවැරදිවැටහිම) ත් අයෝනිසේමනයිකාර (වැරදි වැටහිම) ත් එකට පවතිනුයේ නොවේ. එකක් පවතින විට අනෙකා සැගවෙන්නේය.

කම්බිපොටක් අඟ ගැටුගැසු ගිනිබෝලයක් වේගයෙන් කරකැවීමේදී-වීම වේගවත් කරකැවීම හේතුවෙන් ගිනි වලුල්ලක් සේ උපමාකරගත හැකි නමුද, ධර්ම ස්වභාවයන්ගේ ක්‍රියාකාර වෙගය, විසේ වටහා ගැනීමට නොහැකිය. වැටහිම වැඩිදියුණු කර ගැනීම පිණිස විවත් උපමාවක් තුළින් හෝ ධර්මස්වභාවය වටහා ගැනීමට වියත්කළ යුත්තේය.

ධර්මස්වභාවය පිළිබඳ ක්‍රියාවලිය අවබෝධවූයේ, විස්ස වේදනා සංඛ්‍ය නිරෝධයම වටහාගන්නේය. (යෝනිසේමනයිකාරය)

ඡලය යැයි සම්මතයකි. ඡලතලයක් මත, බැහැරන් වන ඡලබිඳුවක් පතිතවෙන්නේය.

පළතලයන්, ජලඩිවත්, අතර ස්පර්ශය ඇති වෙන්ම කම්පනයක් පැනනගිනුයේ, ජලතලයමත තරංගයන් බහිවෙන්නේය.

ධර්ම ස්වභාවය වටහාගත් ප්‍රෘතිවන්තය, ජල තරංගයන්හි නොරුවවෙන්නේය. විදෙස නොබලන්නේය. විහැයින්ම හෙතෙම මුලාවෙනි නොවැවෙනුයේ ජලතලය මත පතිත වන දියඩුව, ස්පර්ශ, කම්පන, සංයු සමගම ජලයෙහි මුශු වී, යලි කිසිදු දැකිය නොහැකි අයුරුන් නිරද්ධවන ආකාරය වටහාගත්නේය. නිරෝධයම දැකිනුයේ සූත්‍රන්තාවයන්, හේතුව්ල ප්‍රත්‍යාග්‍යන් ප්‍රත්‍යාස්‍ය කරන්නේ ය. මෙසේ නිරෝධය වැටහෙමින් සකස්වන හැඟීම, නිවැරදි සිහියයි. (සම්ම)සතියයි.) යෝනිසේමනසිකාරයයි.

විස්ස වුයේ වුවද, වේදනා වුයේ වුවද, සංයු වුයේ වුවද, වෙතනා වුයේ වුවද, ජලයවුයේ වුවද, දියඩුව වුයේ වුවද, සම්මා සතිය වුයේ වුවද, නිරෝධය වුවද, යෝනිසේමනසිකාරවුයේ වුවද, ධර්ම ස්වභාවයන් කෙරෙහි සකස්කර ගත් නාමරුප (ව්‍ය සංස්කාර) පමණක්ම බව ප්‍රත්‍යාස්‍ය වෙන්නේය.

වෙතනා (හැඟීම්) ව්‍යිසංස්කාර (නාමරුප) බිභිවන, නිරද්ධවන ආකාරය වටහාගනුයේ මුලාවෙනි නොවැවෙති.

බිභිවන ආකාරය (හේතු ප්‍රත්‍යා) ජලතලය මත තරංගයන් ඇතිවීමට හේතුකාරකවුයේ වුවද,-ජලතලය ස්පර්ශකරන්ම යලි කිසිදුක එම ජලඩිව, නැවත ජලයෙන් වෙන්කර දැකිය නොහැකි අයුරුන් කිදුවූ නිරෝධය ප්‍රත්‍යාස්‍ය කරනුයේ- ජලතලය මත තරංගයන් පවතින ලෙසින් ඇතිවන හැඟීමන්-වචනයෙන්

සිදුවන සකස්වීමත් තේතුප්‍රත්‍යය වෙමින් බිජිවන මායාකාරු නාමරෘපයන් වැළද නොගන්නේය. නිරෝධ ස්වභාවයම ප්‍රත්‍යක්ෂ කරන්නේය. නිවැරදිව වටහාගත්තේ වෙන්නේය. සම්මාද්‍රවිධිය පහළවුයේවේ. සම්මාද්‍රවිධිය (නිවැරදි වැට්ඩිම) වැඩින් වැඩින්ම, තත්ත්වාවබෝධය ලැබීමෙන් මාරුයාගේ පාශයෙන් ගැලුවෙන්නේය.

“අසේ” ය’යි සම්මතයකි.

අසේ කෙරන් රුප දැකින්නේ යැ’යි ද සම්මතයකි. අසේන්-බාහිර රුපයන් හමුවීම (විස්ස), විදිම (වේදනා), හඳුනාගනුයේ (සංඝු), පුරුව මතකූක්තිය අනුව (වෙතනා), හැඟීම් පහළවුයේ,(අයෝනිසේමනසිකාර) රුපයන් දැකින්නේය. බලන්නේය. පෙන්නේය. අසුරු කරන්නේය. බැඳෙන්නේය.

පෙනුනේ වුවද- අසුරන් වුවද- දැනුනේ වුවද- ඒ කවරෙක් වුවද වීම ස්ථත්‍ය පමණි. ඒ සැහෙකින්ම විවත් සංඝු බැහැර වෙන්නේය. වෙනස් වෙන්නේය.

ආයනී සත්‍යය විසේය, විහෙන් ආයනී සත්‍යය නොදත්- නොවැටිහුන පාටිගේරනය-සංඝුමත සංඝු බිජිකරමත්, නාමරෘප අනුගතකරමත්, අධ්‍යන්ධවම අයෝනිසේමනසි-කාරයන් පවත්වති. ඒවායේ ගිලෙති. මුලාවට පත්වෙමත් -මුලාවම සත්‍යයලෙස දැකිති. පිළිගනිති, වැළඳගනිති, නිත්‍යවුයේ සදාකාලිකව පවතින දේ ලෙසින් ගැවටීමට පත්වති. ආස්වාදය බවති, “දුක”ට පත්වති.

බිජිරන්හට අසේන්නේ නැති යැ’යි සම්මතයකි. විහෙන් බිජිර වුයේ වුවද ඔවුනු සංඝු අසුරකාරති.

සංඡු කෙරෙන් අයෝතිසේමනසිකාර පවත්වති.

“අසැ” පියාගෙන සිටියේ වුවද, අයෝතිසේමනසිකාර රුපයන් පෙනෙති, බිජිකෙරෙති. අසැමේ අවශ්‍යතාවයක් නොවුයේ වුවද, අයෝතිසේමනසිකාර ගබ්දයන් බිජිකරි. ව්‍යවධාකාර වූ ගබ්දයන් ඇසෙති, ගබ්දයන් අසති.

මේවා කිසිවක් (සංඡු) හඳුනාගැනීම් (වෙනතා) හැඟීම් අධිවචන, ව්‍යවසංස්කාර-නාමරුප-අයෝතිසේමනසිකාර අසුරු නොකරන්නා හට, සත්‍යය වශයෙන් පවතින රුප නොවනබව වැටහෙති, ගබ්ද නොවනබව වැටහෙති, ගන්ධ නොවනබව වැටහෙති, රස නොවනබව වැටහෙති, නිත්‍ය ලෙසින් පවතින හමුවීම් (ස්පර්ශ) නොවනබව වැටහෙති.

ආය්‍යී සත්‍යය (ධර්ම ස්වභාවයන්-හේතුප්‍රත්‍යය) පිළිබඳව තත්ත්වාවබෝධය නොවැටහීම “ දුක ” අනිවීමට, දුක පැවතීමට හේතුප්‍රත්‍යය වන අයුරු වටහති, වටහාගනිති.

පාරිජ්‍රන සත්ත්වයින් අයෝතිසේමනසිකාරයන් පවත්වම්න් “ දුක ” විදිනවිට-ප්‍රයුවන්තයින් යෝතිසේමනසිකාර (සම්ම) දුටියි (නිවැරදිව දැකිම) යෙන් සත්‍යය අවබෝධකරම්න්, සියලු “ දුක ” නසා, සසර ඕස්ථයෙන් ව්‍යෙරව නිවන ප්‍රත්‍යයුතු කරති. නිවති. දහමෙහි ස්වභාවය එළෙසයි.

පහත් සිල්වෙනි දැල්වීමට-පැවත්මට හේතුප්‍රත්‍යයන් වන තෙලුන් වැටියන් දැවී නිමවත්ම පහන්සිලිව නිවත්තෙය. නිවුතු පහන්සිලිව කොහො ගිය දැයි සෙවීමක් නොවන්නේය.

සොයන්නේ වුවද, විය සොයන්නා හට වෙහෙසක් මස සොයාගැනීමක් නොලැබෙන නිරර්ථක ව්‍යායාමයක් පමණි.

විජුණාය

අසේත්, බාහිර රුපයත්, ස්පර්ශ වීමෙන් බිජිවන සංඡුව හඳුනාගනුයේ වැරදි වැටහිමෙන් සකස්වූ විජුණාය නම්වූ ප්‍රථ්‍ය මතක ස්වභාවයෙනි. අසේ, රුප දකින්නේ නැතැ. අසේ, රුප හඳුනාන්නේ නැතැ. රුප කෙරෙන් අසේ වැරදි වැටහිමෙන් සකස්වන විජුණාය ලබන්නේ නැතැ, දුක විදින්නේ නැතැ, අසේ ඔස්සේ පිවිසෙන සංඡුවන් හඳුනාගනුයේ වැරදි වැටහිම (විජුණා) ස්වභාවය කෙරෙනි.

අසේ, කන්, නාසය, දිව, ස්කන්ධය වේවා,

රුප, ගබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වේවා,

හැඟීම්, සිතුවිල්, මෙනහිකිරීම්, මක්ද්සුභා)

වශයෙන් සකසුන පංචලපාදුනස්කන්ධයන්

හේතුප්‍රත්‍යයෙනි, පංචලපාදුනස්කන්ධයෙන්

සකසුන ප්‍රථ්‍ය මතකය හෙවත් කාම තත්තා

හට තත්තා, විහව තත්තා ස්කන්ධයෙන් නිර්මිත

දැන ගැනීම, හඳුනාගැනීම, දුටිධිය, පිළිගැනීම නම්
වූ විජුණ ස්වභාවයයි,

බුද දහම වූ කලී සිත (මනස) හදන දහමකි. සිත හදනුයේය යනු හටගන්නා ආකාරය නොවැටහිම හේතුවෙන් අනන්ත වූ අප්‍රමාත්‍ර කාලයක් සකසෙහි වැටෙමින් “දුක ” විදිමින් ඉන් ගෙලවීගත නොහැකිව සසර සැරසරන සත්ත්වයා හට, සසරන්

ගැලුවිගත හැකි නිවැරදි මග වටහා දීමය, කියාදීමය එ් අනුව මනස (සිත) සකස්කිරීමේ මග කියා දීමය .

විජුණුය ලෙසින් ඇතිකර ගත් වැරදි වැටහීමෙහි තාෂ්ණය උපදාවති. එ්වායේහිම බැඳෙති.

සම්මතය බිජිකරති. සම්මතයන්හිම-ගැලෙති, සම්මතයම ආස්වාදය කරති. සම්මතය වෙනස්වන විට දුකට පත්වෙති. ඇතිකර ගත් සම්මතය වෙනස්වී, විනාශයට පත්වීම හවතාගත තොහඹි වනවිට වෙනත් සම්මතයක් උපදාවා ගනිති. නැතහෙත් අන් සම්මතයක් හා බැඳියති.

නිත්‍යවශයෙන් පවත්නා කිසිවක් තොවනබව තොවැටහීම, හේතුප්‍රත්‍යාග කරමින් අල්ලාගන්නේය, අත්හරන්නේය, අල්ලාගන්නේය. අල්ලාගත් දෙය හැතිකර ගන්නට තොකැමති වෙන්නේය. අල්ගත් දෙය රැකගැනීමට උත්සුක වෙන්නේය. රැකගැනීමට දුකම විදින්නේය, සටන් විදින්නේය, සොරකම් කරන්නේය, බොරු කියන්නේය, සත්ත්ව සාතනයන් කරන්නේය, කවර ආකාරයෙන් ක්‍රියාකලේ වුවද සම්මුතිය වෙනස් වන්නේය. සකස්කර ගත් දේ කැඩි බිඳි විනාශ වී යන්නේ ය, විනාශය පිඩාකාර වනවිට මෙතෙක් කළේ අල්ලාගෙන සිටි සම්මත භාමරුප ස්කන්ධයන්ගෙන් ඉවත්වීමට වෙර දුරන්නේය. ආස්වාදය සොයනුයේ කාමත්ත්ඨාවය. ලැබූ ආස්වාදය දිගින් දිගිම පවත්වා ගැනීමට වෙර දුරනුයේ හවත්ත්ඨාවය. කාම වුයේ වුවද/ හව වුයේ වුවද/ පිඩාකාර වනවිට එ්වා බැහැරකිරීමේ වෙරදරනුයේ විහානයන්හාවයි. ඉගෙනීම යනු මනස (සිත) සකස්කිරීමේ ආරම්භක කියාවලුයයි.

සංසාරගත වූ සත්ත්වයෝ කවර ලෙසකින්, කිහිම් කාලයක සිට මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රවේශ වූයේ දැයි කිවහැකි කිසිවෙකු නොවන්නේය.

වෙනස්වීම ධර්මස්වහාවය වූ ස්වහාවයන් කෙරෙන් සැකසෙන ස්වහාවයන් අනුව ව්‍යවහාරයේ වෙනස්වීම - කෙරෙන් හසුවෙමින් සසර සැරසරන සත්ත්වයින්, ව්‍යවහාරයෙන් හැඟීම් උපද්‍රවති. ත්වායෙන් ගැලෙනි, උගෙනිති. ස්වහාවයේ තිරීමින ස්කන්ධයන් කෙරෙන් නම් යොදති, රුප ලෙසින් දකිති. සබඳ ලෙසින් පිළිගනිති, විශ්වාස කරනි. විශ්වාසයන් ඇති කරනි.

තව තවත් සත්‍යාචාරයෙන් ඉගෙනගනිති. (සංඛාර) ඉගෙනගනිති. උගන්වති, පරයේෂණ කරනි. ත්වායේ ප්‍රතිඵල පිළිබඳව වර්ණනා කරනි. අන් සත්ත්වයින්වද ත්වා කෙරෙන් ආකර්ශන්‍ය කරවති. බැඳෙනි, අත්හරති, දුක විදිති. දුකෙන් මිදුමට මංපෙන් සොයනි. මංපෙන් තහති. විහෙන් “දුක ” හටගැනීමේ පරමාර්ථ සත්‍ය නොවැටහෙන බැවින් “සතුට ” යැයි සිත්මන් “දුක ” යලි යලින් වැළඳගනිති.

ඉගෙනගනිති, ඉගෙනීම ඔස්සේ පිළිගැනීම් ඇති- කරනි. දාෂ්ධිගතවන තමාගේ දැක්ම, පිළිගැනීම තිවැරදිය’යි සිත්මන් විහිම බැඳෙනි. තම දැක්මට අනුකූල නොවනවුන් පිළිකෙවි කරනි. සතුරන් සේ සලකති. තම දැනුම අගයකරමින් තම දැනුම ඉගෙනගත යුතුය. විහෙන් විය සම්මුති සත්‍ය නොව, ආයන් සත්‍ය විය යුතුය.

පර්යේෂණකළ යුතුය. විහෙත් විය අනාර්ථය පර්යේෂණ නොවිය යුතුය.

පරමාර්ථ සත්‍ය නොදැන සම්මුති සත්‍යයෙහි ආස්ථාය ලබන්නට යැමෙන් සිදුවෙනුයේ "දුක " විදිමට හව ක්‍රියාවන්හි තිරත්වීම පමණි. "හවය " යනු සම්මුති සත්‍යයෙහි ගැලෙමින් විවිධ ක්‍රියාවන් අරඹමින් එවායේ තිරත්වීම වේ. සම්මුතියෙහි නිත්‍යභාවයක් නොමැති බවින් ක්‍රියාකාරකම් අරඹමින් (හවයන් අති කර ගනිමින්) (හවයන්හි) තිරත්වීමින් , කිසිදු දැකිය නොහැකි ව්‍යුත්තියක් සොයා යති , සොයා යති ,

"දුටුව සිත විදුෂ සිත ඒ සැහින් නිම වෙලා
මතකයන් ගේජ වී හව ගමන දිගුවෙලා
සසරගති නොම හැඳින තත්ත්ව පොදු බැඳුන්
ඩුද්ධිමත් ව්‍යුසකින් දුක් විදිනි මෝඩියෝ ."

සම්මුතියේ ස්වභාවය වියයි. ඒ අනාර්ථ පර්යේෂණයයි. බුද්ධියාන් වහන්සේ දේශනාකොට වදාරා ඇත්තේ පරමාර්ථ සත්‍ය ස්වභාවයයි. වතුරායී සත්‍යයයි. උන්වහන්සේ වම සත්‍යය අවබෝධකිරීම පිණිස උපයෝගිකොට ගෙනඇත්තේ අරුයපර්යේෂණයයි.

ආනන්ද සුත්‍ය

අවබෝධීනි, භාග්‍යවත්වූ, සියල්ල දැන්නා වූ, අරහත් වූ සම්මා සම්බුද්ධියන් වහන්සේ විසින් පක්දේවකාම ගුණයන්ගෙන් සත්ත්වයන් වශයුද්ධියට පත්කිරීම පිණිස, ශේෂ පරිදේවයන්ගේ පහකිරීම පිණිස, දුක්ඛබඳෙමනස්සයන් ගෙන් බැහැරවීම පිණිස, ගැලවීම පිණිස, නිර්වානය සාම්‍යාත්කර ගැනීම පිණිස, ව්‍යුත්ක්තිය වටහාගැනීම පිණිස, බොහෝ සෙයින් දෙසා වදුරුණුලද සේක. එ් ආශ්චර්යීය, අද්භුතය.

අසේ - කන - නාසය - දිව - ස්කන්ධ - මහස යනුවෙන් ආයතනයේය.

හමින් එ් අසේම භාවිත වෙයි. එ් රුපයෝම වෙයි. එ් බැව් එ් රුපයෝම නොදන්නේය.

එ් කනම භාවිත වෙයි. එ් ගබඳයෝම වෙත්, එ් බැව් එ් ගබඳයෝම නොදන්නේය. එ් තැහැයම භාවිත වෙයි. එ් ගජයෝම. වෙත් එ් ගජයනය නොදන්නේය. එ් දිවම භාවිත වෙයි. එ් රසයෝම වෙත්. එ් රසයන නොදන්නේය. එ් කයම භාවිත වෙයි. එ් ස්පර්ශයෝම වෙත්. එ් ස්පර්ශයන නොදන්නේය.

මෙසේ කි කළුහි ආයුෂ්මන් උදුසි තෙරණුව්, ආයුෂ්මන් ආනන්ද තෙරණුව් ඩට මෙසේ කිය.

අච්චෙන්හි, ආහන්දයෙති, සවිත්තක වූයේම එ' රුපායතන නොදැන්නේ වේදී? නොහොත්, අවිත්තකව සිට නොදැන්නේ වේදී?

අච්ච, සවිත්තක වූයේම එ' රුපායතන නොදැන්නේය. අවිත්තක වූයේ, නොදැන්නේ නොවෙයි.

අච්චෙන්හි, කෙබඳ සංජු අධි, එ' රුපායතන නොදැන්නේ වේද,

අච්චෙන්හි, මේ සස්නේති මහණ සර්වප්‍රකාරයෙන් රුප සංජුවන්ගේ ඉක්මවීමෙන්, සියල් පිළිගැනීම් අන්හැර දැමීමෙන්, නාහාත්ත්වසංජුවන් මෙනෙහි කිරීමෙන් ආකාශයඅනන්තය'යි ආකාසාවක්ද්කදායතනය උපයා වෙසෙයි.

අච්ච, අසැ, කන, නාසය, දිව, කය, මනස, මෙබඳ සංජු අධියේත් එ' ආයතන නොදැන්නේය.

තවද අච්චෙන්හි, මහණ සර්වප්‍රකාරයෙන් ආකාසාව-කද්කදායතනය ඉක්මවා, විජුනය අනත්තයයි. වික්දන්ත්වායතනයට පැමිණා වෙසෙයි.

අච්චෙන්හි, මෙබඳ සංජු අධියේත්, එ' ආයතන නොදැන්නේය.

තවද අච්චෙන්හි, මහණ සවර්වප්‍රකාරයෙන් විකද්කදාන්ත්වායතනය ඉක්මවා ''කිසිත් තැනැ'යි ආකිකද්විකද්කදාවායතනයට පැමිණා වෙසෙයි.

අභිජන්හි, මෙබදු සංඝේ අභියේත් එ් ආයතන නොදැන්නේය.

අභිජන්හි, මම එක් කලුත් සාක්ෂිත තුවර පැහැඳුවන වහායෙහි මිගුණයෙහි වෙසෙම්.

අභිජන්හි, විකල ජට්ංචර තුවර වැසි, මෙහෙතා මා වෙත විළුවුතුය. විළැඳූ මා සකසා වැදු විකත්පස්ව සිටිමින් මට මෙය කිවාය.

වහන්ස, ආනන්දයෙහි, යම් මේ සමාධියෙක් රාගයෙහි නැග නොසිටුනේ වේද, දේශයෙහි බැස නොසිටුනේ වේද, සංස්කාර වශයෙන් සකසුන කෙලෙසුන් මධ්‍ය වලකාසිටියේ නොවේද? . වමුක්තියෙහි පිහිටියේ නොවේද? ස්ථීත වූ බැවින් සතුවුවූයේ නොවේද? සතුවුවන බැවින් ආඇවෙන් බැඳීයන්නේ නොවේද? . විහි වැවෙන්නේ නොවේද?

වහන්ස, ආනන්දය, මේ සමාධිය කිහිම් විළ අභියේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදුරනු ලද ද?

අභිජන්හි, මෙසේ කි කළුහි ජට්ංචරානිය මෙහෙතාට මම මෙසේ කිම්.

“බුහුන” (නැගෙනිය) යම් මේ සමාධියෙක් රාගය ලෙසින් පෙරට නොව්නුයේ වේද, දේශ වශයෙන් බැස නොසිටියේ වේද, සියලු ආකාරයෙන් කෙලෙසුන් සහ්සිලුව, සියලු සංස්කාරයන් ප්‍රත්‍යාපනයෙකාට වලකා සිටියේ නොවේද, වමුක්තියෙහි සිටියේ

වේද, සතුටුවූයේ වේද, සතුටු බැවින් පසුතැවිල්ලට පත් නොවනුයේදී?

හැගෙනිය, මේ සමාධිය අරහත්ත්වය ව්‍යුලය කොට ඇතැයි හා ගෘවතුන් වහන්සේ විසින් වදුරණු ලදී.

අච්චෙන්නි මෙබඳ සංඡු අච්චියේදී, වනාහි එ් ආයතන නොදන්නේය'

වියුතුනය හා කය

වියුතුනයත්, අපේ මේ කයත්, සම්බන්ධවෙන ආකාරය පැහැදිලිකරලා දෙන්න පුළුවන්ද, අපේ හාමුදුරුවනේ.... අසුවේ ධර්මණාලාවෙහි සිටි අයෙකු විසිනි.

පුළුවනි. එක විකක් ගැහැරු විෂයයක් වුනත් උත්සාහ කරලා බැලුම්.

එක පැහැදිලි කරන්න අපි මෙහෙම උපමාවක් ගනිමු.

වික්තරා තැනැත්තෙක් සිටිනවා. ඔහුව හඳුනාගැනීම සඳහා අපි ඔහුට "වියුතුනය" කියා කියමු.

මේ වියුතු මහත්තයා පිවත්වත්තේ හැඟීම්, සිතුවලි, සංක්ලේෂනාවන් ආහාරය ලෙස ගෙනිමිනුයි. මේ ආහාර තැනිවූයේ නම් වියුතු මහත්මයාට පවතින්න හැකියාවක් නැතිව යනවා. එ නිසා වියුතු මහත්මයාගේ සිරිත ඔහුගේ ආහාර නිරතුරුවම අසුරු කිරීමයි. පරිහරණය කිරීමයි.

වික්තරා අවස්ථාවකදී වියුන මහත්මයා යමක් දකිනව). ඔහුගේ පෙර හඳුනාගැනීම අනුව එක මෝර්ටර් රථයක්, වාහනයක්. මේ වාහනය තමන් සතුකර ගැනීමේ ඕනෑකමක් (තාශ්ණාවක්) වියුන මහත්මයා තුළ ඇතිවෙනව). ඇති වූ ඕනෑකම (තන්හාව) වැළඳගතිමින් වියුන මහත්මයා වාහනයට ඇතුළු වෙනව).

වාහනය අලිත්ම විකක්. ඒ වුනත් එක තිබෙන තැනින් අගුලක්වන් එකට හෙල්ලෙන්න බැහැ. මේ වාහනයේ නම හැටියට “කය” කිය ඇපි දැනට කියමු.

මේ කයට ඇතුළුවන වියුන මහත්මයා, “ කය ” පන්නේවනවා, තමන් සතු කුමන ආකාරයේ හැකියාවක්, ගක්තියක්, ක්‍රියාවලියක් තිබුණාත්, කය නැමති මේ වාහනය වියුන මහත්මයාගේ අනිමටයට අනුව ක්‍රියාකරනවා.

වියුනු මහත්මයාට “ සතුට ” ලෙසින් සිතුව්ලි පහළ වෙනවා, එය එවායේ ආස්වාදය ලබනවා, ආස්වාදය විදිනවා.

“ කය ” නමැති වාහනයෙහි පැවත්මට තෙල් - ඉන්ධන - වතුර වගේ ආහාර ඕනෑක වෙනවා. වියුනු මහත්මයාන් මේ සියලු දේවල් කාය වාහනයට ලබා දීමට කුමවේදයන් සකස්කරමින් ලබාදෙමින් - වාහනය ආරක්ෂා කරනවා. පවත්වාගෙන යනවා.

පොලිජ්කරමින්, අලිත් ඇඟ්‍රම් අන්දවනවා, සේදනවා, නාවනවා, වයර් මාරකරමින් අලිතින් සපන්තු මේස්

දුනවා, වාහනය අතගාහවා, ආදරය කරනවා, බාහිර ලේඛයාහට පෙනෙන්නට උපාරැවෙන් ගමන්බිමත් ගෙන යනවා. තමන්ගේ නොවන වාහනයක් දුක විදිමින් පවත්වනවා, තමන් විදින්හේ දුක බව ඕනෑකමේ (නණ්ඩාවේ) ආචරණාය නිසා විශේෂ මහත්මයාට තෝරෙන්නේ හැඟී.

මෙහෙම යනකොට වාහනයෙහි සීරීම්, තුවාල අධිකාරීවෙනවා. එනකොට විශේෂ මහත්මයා දුකට පත්වෙනවා. අනෙකුම වෙළුවට කේපයටත් පත්වෙනවා. කොහොම වුනත් සිදුවුන තුවාල, සීරීම්වලට විශේෂ මහත්මයා ගොඩ වෙදුකම් කරනවා. එහෙමකරු අදෙපලිද වසාගන්න බජ්‍රවූනොත් වාහන වෙදුමහත්මයෙක් ලැඟට ගෙනගොස් වෙදුකම් කරනවා, එහෙම වෙදුකම් කරන සමහර අවස්ථාවලදී, වාහනය ගෙන යන්නට නොහැකිව විශේෂ මහත්මයාට ලෙඩිවූ වාහනට තුළටම වී ඉන්නට සිදුවෙනවා. මේ මොනවා වුනත් විශේෂ මහත්මයා වාහනය අතහරින්න කැමති හැඟී.

ඒ තරමටම ඒකෙන් ලැබෙන සතුවය'යි සිතත හැඟීමට, සිතුව්ලේට හසුවෙලා, මුලාවට පත්වෙලා "සැප" සිතුව්ලේල ආහාරයට ගිතිමත් විශේෂ මහත්මයා ආස්ථාද ලබනවා, විදිනවා, සැනපුම් සියෙක ගමනක්යෙමේ ඕනෑකමක් විශේෂ මහත්මයාට අධිකාරීවෙනවා. ඔහු ඒ සිතුව්ලේ ආහාරය භුක්ති විදින්න පටන් ගන්නවා.

පටන්ගන්නවා යනු ආරම්භ කිරීමයි, ක්‍රියාකරකමයි "හවය" කියන්නේත් එවජී අවස්ථාවනටයි.

වාහනය මෙහෙයවන වියුතුන මහත්මයාට තමන් සතු පෙර වැටහිම අනුව ගමනාන්තයට යනවා. ගමනාන්තයට ඉගාච්චේ සතුවත් ආභාරය ලෙසින් භූක්ති විදිනවා.

වාහනය ක්‍රියාත්මක ව්‍යෝ විහි ඇති යාන්ත්‍රික ක්‍රියාවලිය (වින්පිම) නිසා බව වියුතුන මහත්මයා දන්නවා. ඒ ව්‍යනත් විම වින්පිම සවිච් තිබූ වශයෙන් එහාට අගලක්වන් තොගිය බව වියුතුන මහත්මයා වටහාගත්තේ නැහැ. ගමන ගියේ රෝද හතර කැරකැවීම නිසා බව වියුතුන මහත්මයා දන්නවා, රෝද හතර ගියේ ඒවා සවිච් ඇති ඇක්සලය වටා පමණක් බව ඔහු වටහාගත්තේ නැහැ. මේවා මෙසේ සිදුවියේ වුවද සැතපුම් සියයක් ගියවවට ඇතිකර ගත් හැඟීම - සිතුව්ල්ලම වියුතුන මහත්තයා තදින් බද ගන්නවා. වැළඳ ගත්තවා,

ගමන ඇතිවියේ, ගමන ගියේ, ගමන අවසන් ව්‍යෝ තමන් ඇසුරකුල සිතුව්ල - වින්තවිකාරයන් කෙරෙන් මිස, වෙන අත් කිසිවෙකින් තොවන බව වියුතුන මහත්මයාට වැටහෙන්නේ නැහැ, ඒ තරමටම ආස්ථාදයට රුවටිලා, සින්කමට නතුවෙලා.

තමන්ගේ වාහනයට ආකාකරන වියුතුන මහත්මයා ඇතැමිවට අන්අයගේ වාහන කෙරෙහිද හැඟීම් උපද්‍රවනවා, විවන් වාහනවලට ගොඩවන්නට හිතනවා. ඇයිතිකර ගත්තන් හිතනවා, විකවර වාහන දෙකක සිටින්නට බැරකම නිසා තැවෙනවා, භූල්ලනවා.

කළක් පරිහරණය කිරීම හේතුවෙන් වාහනය සොලවා ගන්න බඳු තත්ත්වයක් අඟි වෙනවා. වාහනය දැන් විශ්දාන මහත්මයාගේ මෙහෙයුවේමට අවහන නැතැය. එකතැන් වූ වාහනය ගැන විශ්දාන මහත්මයා බොහෝම දුක්වෙනවා. කෙහෙමහර පන්ගන්වන්නට වෙහෙසෙනවා. දුක්ම වාහන වෙදැදුරන්ගේ සහය පතනවා.

කෙසේ හෝ වෙදැදුරක් යම්ත් වාහනය පන්ගන්වා දෙනවා. විශ්දාන මහත්මයාහට සතුවුයි. ඔහු යම්ත් වාහනය මෙහෙයුවනවා. හැබයි පෙර තරම් පහසුවෙන් නොවෙයි. කෙදුරලි හඩවල්, ගස්සීම්, අනපේක්ෂිත නතරජීම් සිදුවෙනවා. විහෙන් විශ්දාන මහත්මයා වාහනය මෙහෙයුවනවා.

වික්තරා අවස්ථාවකදී යම් පන්ගන්වය නොහැකි අයුර්න් “කය” නැමති අඛලන් වාහනය නතරවෙනවා. තව දුරටත් මෙම වාහනය මෙහෙයුවන්නට නොහැකි බව වැටහිමෙන් යුතු විශ්දාන මහත්මයා යම් පන්ගන්වය නොහැකි වාහනයෙන් පිටවෙනවා.

දැන් වාහනය වික තැනක. විශ්දාන මහත්මය ඉන් බැහැරක.

ඔහු තම අභිමර්ය පරිදි මෙහෙයුවේ පිණිස වෙනත් වාහනයක් සෙයා ගැනීමේ අපේක්ෂා සිතුවිල්ල අනුහට කරනවා.

විශ්දානය හේතුන් අනුව සකස්වන, ප්‍රත්‍යවන ස්වභාවයකි. විශ්දානයට කියාදිය හැකි අයෙක් නැත.

විජුනයද අයෙකු නොවන හේතුප්‍රත්‍යයකි. කළුප කාලුන්තරයකට පෙරදී සිට සකස්වෙමින් වැඩිගිය ධර්ම ස්වභාවයකි. විජුනය විය නොසිදි පැවත්මට හේතුවනුයේ පෙර දැනීමට අනුව පහළ වන සිතුව්‍යිය. හැඟීමිය.

පෙර මතකයන් ලෙසින් පවත්වාගෙන එනු ලබන සිදුවීම් ලෙසින් හැඟෙන සිතුව්‍යි මත පවතීමින්, අගයමින් යම් යම්ත් එච්චා මෙහෙහි කිරීමිය. පවත්වාගැනීමිය, විසේ මෙහෙහි කරමින් තව තවත් සිතුව්‍යි එච්චාට වික්‍රාමින් පෙර මතකයන් පෝෂණය කරමින් එමත වර්තමානය ගොඩනැගීමිය.

විජුන මහත්මයා වෙනත් වාහනයකට නොයනුයේ හේ නොසොයනුයේ විජුන මහත්මයාගේ පැවත්මට හේතුප්‍රත්‍ය ලෙසින් ගොඩ නැගූන - සකස්වූන වැටහීම අනුවය. මහසිකාරය අනුවය.

සිතුනා-අතිත මතකයකි. (විජුනය) විතැන වර්තමානයක් නැහැ. විහෙත් අතිත මතකයන්හි අනුගත වෙමින් සිත්තන්තට යැම, සිතුව්‍යි පැවත්වීම, හේතුප්‍රත්‍ය වෙමින් වර්තමානය සකස්වෙනවා. වටහාගත යුත්තේ විතැනයි “සිහිය” දියුණුකළ යුත්තේ විතැනයි. “සිහිය” දියුණුකළ යුත්තේ ඒ සඳහායි.

විළැඳී සිහියෙන් යුතුවූ විට පහළවන පෙර සිදුවීම් පිළිබඳ සිතුව්‍යි වැටහෙනවා. විවැනි සිතුව්‍යිවලට අනුගත නොවීම, ආයත්සිතය අවබෝධකළ බුද්ධ ග්‍රාවකයින්, සමට විද්‍රෝහනා වඩුමින් පුරුදු පුහුණු වෙනවා.

ල් නිසා අභිවහන සිතුවලි , හැඟීම් , වේතනාවන්හි නිරෝධයම දැකිනවා. වටහා ගන්නවා. අභි වූ සිතුවලි-හැඟීම් අනෝසි වනවට පැවත්මට ශේෂයක් නැහැ. නවතිනවා. පැවත්මකට හේතුන් නැතිවන වට.....

පහතෙහි දැල්වීමට හේතුවූ වැටියද තෙල්ද නොවන කළ පහත නිවියන්නාසේ , තවදුරටත් ගින්න දැල්වී සිටීමට “ දර ” නොවනකළ ගින්න නිවියන්නාසේ ,”

වියුන ගේ පැවත්මට හේතුප්‍රත්‍යවහන හැඟීම් - සිතුවලි - විත්තවිකාරයන් සිහිකිරීම් - (මෙහෙහි කිරීම් මක්ද්දනාකිරීම්) තවදුරටත් සකස්නොවන හෙයින් පෙර මතකයන් (වියුනය) පැවත්මට ආහාර නොමැතිව හින්වී සුන්‍ය වෙනවා. එපමණයි.

සත්ත්වයෙකුගේ බිජිවීම පිළුබඳව තවාගත සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ විසින් දේශෙනු කොට වදුරා අභි “ මහා නිධාන ” සුතුයෙහි මෙසේ දැක්වෙනවා.

මවි කුසකට වියුනයක් ප්‍රවිෂ්ධ නොවයේ නම් කළලය සත්ත්වයෙකු ලෙසින් බිජිවීමක් නොවන්නේය.

කළලය සත්ත්වයෙකුවූයේ කිසිවෙකුගේ මෙහෙයවීමකින් නොරව එහි පහළ වූ වියුනය හේතුවෙනි. වියුනය කළලය තුළ පහළ නොවන්නට , බිජිවන සත්ත්වයෙකු නොවන බවට වෙනත් කරඹු සෞචීමක් අවශ්‍යය වන්නේ නැහැ.

හේතුප්‍රත්‍යයන් අනුව ධර්මස්වහාවයන් කෙරෙන් සිපපාතිකව පහළ වූ විශ්දනය, කළමනා ඇසුරු කරමින් සත්ත්වයෙකු ලෙස වැඩි - බිජිවි උද්ගතවූ හේතුන් හා එචාට ප්‍රත්‍ය වෙමින් සැකසුන ස්කන්ධය කවර හෝ අවස්ථාවක අත්‍ය වහුයේ, පක්ද්වලපාදුනස්කන්ධයන් අනුව සැකසුන විශ්දන ත්‍රියාවලිය ගොඩනැගී පැවති හේතුප්‍රත්‍යයන් අනුවම යලි සිපපාතිකව ප්‍රතිසන්ධයක් කවර හෝ ආකාරයේ ස්කන්ධයක් ඇසුරු කරමින් ලබනවා.

විවන් ප්‍රතිසන්ධයක් සිදුවීමට හේතුප්‍රත්‍ය වෙනුයේ පෙර ස්කන්ධයන් ඇසුර කරමින් පැවති ආසුවයන්, ඇසුරු කිරීම් අනුව සකස්වන සිනසකම (තාෂ්ණාව) මයි. පූර්ව මතකයන් වූ විශ්දන මයි.

විලෙසින් තාෂ්ණාවන් පැවත්වීමට හේතුවූයේ ඒවිතය නම් වූ මින්න දාෂ්ධියෙහි සැබඳ ස්වහාවය නොදැන සිටිමය. ව්‍යවහාර දාෂ්ධින් (පිළිගැනීම්) ඇසුරකරමින්, හේතුව්ල ධර්ම ස්වහාවයන් වටහාගෙන නොත්තිවීමයි. අනවබෝධයෙන් සකස්කරගත් (මනස්+ආකාරය) ආයෝනිසේමනසිකාරය පවත්වා ගැනීමයි. මේ පිළිබඳව මහා නිධාන සුතුරෙහි දැක්වෙන මෙවත් කරනු හමුවෙනවා.

ආනන්දය, විහෙයින් මේ නාමරෘප නම් වූ යමෙක් ඇද්ද, ස්පර්ශයට මෙයම හේතුය, මෙය නිධානය, මෙම සමුද්‍යය, මෙයම ප්‍රත්‍යයය,

විශ්දන ප්‍රත්‍යයන් නාමරෘප වේ යැයි මෙස්ම කියම්...

විජුන පච්චාත්‍යා නාමරූපස්ත්‍රී ඉතිබො
පහෙතා ව්‍යුත්තා හිඹදානැද ඉමිනා - පෙතා
පරියායෙන වේදීතාබිඩ්

යට්‍යා විජුන පච්චාත්‍යා නාමරූපය විජුනය්
ව හි ආනජද, මාතු කුව්පස්ස්ම් හ
මිතක මිස්සට් අපි නු බො නාමරූපය
මාතු කුව්පස්ස්ම් සමුච්චිත සට්‍රාති ?

නො හෙ තිං හැනෙත

විජුනය් ව හි ආනජද දහරසේස සතො
වොවිපි ජපිස්ස්ස්ට් කුමාර කස්ස වා කුමාරකායවා
අපි නු බො නාමරූපය වුද්ධිං විරැළහිං
වෙපුල්ලං අපජ්ප සව්‍යිථාති

නො හෙ තිං හැනෙත

තස්මාති, අනජද විසේව හෙතු වීතා නිදුනය්
විස සමුද්‍යෝ විස පච්චාත්‍යා
නාම-රූපස්ස යදි දං විජුනා

ආනන්දය යමිසේ විජුන ප්‍රත්‍යයෙන් නාමරූප වේද, විය
මේ කරුණෙන්ද දතුග්‍රහුයි.

ආනන්ද, විජුනයද මවු කුසට නොබස්නේ නම් (මවි කුස
ප්‍රතිසන්ධි වශයෙන් පහළ නොවන්නේ නම්) භුදු නාමරූපය
(කළලාදී වශයෙන් මිශ්‍රව) මවු කුස පහළ වන්නේදී ?.

වහන්ස මෙය නොවන්නේය,

ආහන්දය, වියුත්තය මටු කුසට බසේ (ප්‍රතිසන්ධිවශයෙන් පහලට) පහවන්නේ නම් (නිරද්ධ වන්නෙම්) නාමරුප මෙබදු (පරිපූර්ණ ස්කන්ධ) බව පිණිස වන්නේදී?

වහන්ස මෙය නොවන්නේය,

ආහන්ද, ලදුරුවුම කුමරෙක්හුගේ හෝ කුමාරයකගේ හෝ වියුත්තන්නේ නම්, නාමරුපය වැඩිමට, නැගීමට, විපුලවට පැමිණාන්නේදී.

වහන්ස මෙය නොවන්නේය,

ආහන්දය, විහෙයින් වියුත්තය යන මෙයම නාමරුපයට හේතු වේ. මෙයම නිදුන වේ. මෙයම සමුදාය වේ. මෙයම ප්‍රත්‍යය වේ.

කිසිවකුගේ හෝ ඇරුයුමකින් තොරව මවිකුස කළලයක් ඇසුරුකොට ප්‍රතිසන්ධිය ලබනා වියුත්තය පිහිටුයේ සුඩිත මුදින තැනක නොවේ. මට යැයි පැවසෙන කාය ස්කන්ධයෙහි අපවිතුදේ ලෙසින් ගැනෙන - මල මුතුයෙන් පිරැණු බඩවල් මුතුගෙය ඇසුරේ පවතින ග්‍රේහාෂයක් තුළය.

ප්‍රතිසන්ධිය ලැබීමට පෙර නිඩු අත්දැකීම් මනකයනට අමතරව මවගේ ගැබනු ල සිටිමින් විවිධ අලුත් අත්දැකීම් ලබමින්, නැගීම් සකසමින්, දිනෙකදී කුඩා බිජිදෙරක් තුළින්

සතර අතින් සිදුවන තෙරපීම් හා පිඩිනයනට ලක්වෙමින් තමන් විතෙක් මව කුස තුලදී නොවිදි ඇත්තේම පරිසරයක-වේදනාවෙන් යුතුව හඳුගෙනම බිජිවන්හේය.

විවන් බිජිවමක්ම සත්ත්වයෙකු ගේ උපතක් වශයෙන් සම්මුතියකි, සම්මුති උපතට පෙර සිටම සත්ත්වයා ප්‍රතිසන්ධිය ලබා පිවිතය අරඹා තිබූ බව ඔවුනු දනිති. විහෙත් එ් පිළිබඳව නොතකා හරිති.

අතපය සෙලවීම - හැඳිම හා මලමුතු පහකර ගැනීම උපන් මොහොතේ මිනිස් සත්ත්වයාගේ හැකියාව වෙති. තිරිසන් සතුන් මෙයටවත් වෙනස් ආකාරයක හැසිරීම් වලින් යුත්තවනුයේ බිජිව පුළු මොහොතැකින් නැගීසිටීමට හා ගමන් යෙදීමේ හැකියාව ඔවුන් සතුය.

මෙසේ බිජිව කවර හෝ සත්ත්වයෙකු වේවා, කිරි උරාඩීමේ කාර්ජය සිදුකරනුයේ තම පුර්වමතකයන් කෙරෙන් සකස්වන විශ්වනයාගේ මෙහෙයවීම අනුව මිස වෙනත් අන් කුමවේදයකින් නොවේ.

ආනන්දය, මනුෂ්‍යයෝදු, දෙවියෝදු, විනිපාතිකයෝදු, යන හානන්තකාය සකද්දි වූ යම් ආකාරයෙන් විශ්වනයක් (මතකයක්) හටගැනීමක් වේද, යමෙක් විය දැනීනම්, විහි සමුද්‍යත් (විය පහළ වන හේතුවත්) දැනීනම්, විහි නිරෝධයත් දැනීනම්, විහි ආස්ථාද්‍යත් (රසයත් - වන්දනයත්) දැනීනම්,

විහි ආදිනවයන් (දේශයන්) දැනීනම්, විහි නිස්සරණයන් (විධින් බැහැර වීමත් , අත්හැරමත්) දැනීනම් ඔහු විසින් විය අභින්දානයට සුදුසුදී. (මමය - මගේ වශයෙන් පිළිගන්නව- සතුවුවන්නට සුදුසුදු)

ස්වාමිති, විසේ කරන්නට නූසුදුසුමය,

ආනන්දය, යම් කලෙක මහනු මේ විශ්වනායාගේ පහලවීමට හේතු වූ ආයතන දෙකෙහිද - සමුද්‍යන් අසතංගමයන් ආස්වාදයන්, ආදිනවයන්, නිස්සරණයන් යට්පරදී දැන විහි බැඳීම් (උපාදන) රහිතව මිලුනේ වේද.

ආනන්දය, ඒ මහනු (ප්‍රජා විමුක්ත) ප්‍රජා බලයෙන්- භාමර්ප කයින් මිලුනේ යැයි කියනු ලැබේයි.

(මහා නිධාන සුත්‍රය)

විකත්පස්වහුන් ඒ මහනු හාගේවනුන් වහන්සේට මෙසේ කියා සිටියේය.

වහන්ස, යම් හෙයකින් මෙහි විකෙක් කාය ස්කන්ධයෙහි වෙන්වන මරණීන් මතු ගන්ධබිඛ කායික දෙවියන්ගේ සහාවට පැමිණේ නම් වියට කිමෙක් හේතුදී. කිමෙක් ප්‍රත්‍යදී.

මහනු, මෙහි විකෙක් කයින් සුසරින් කෙරෙයි, මනසින් සුසරින් කෙරෙයි. ඔහු විසින් ගන්ධබිඛකායික දෙවියේ දිර්ණායුම්කාය සුඛ බහුලය'යි අසන ලද්දේ වෙයි. ඔහුට මෙබදු සිතක් වෙයි.

” මම කය වෙන්වන මරණයෙන් මතු ගන්ධඩ්බකායික දෙවියන්ගේ සහාවට පැමිණුන්නේ නම් ඉතා මැනවී ”

හේ කයින් වෙන්වන මරණයෙන් මතු ගන්ධඩ්බකායික දෙවියන්ගේ සහාවෙහි පහළ වේ.

මහතා, යම් හෙයකින් මෙහි විකෙක් කයින් වෙන්වන මරණයෙන් මතු ගන්ධඩ්බකායික දෙවියන්ගේ සහාවට පැමිණ් නම් වියට මේ හේතුයි. මේ ප්‍රත්‍යයිජි.

(ගන්ධඩ්බකාය සංස්ක්තය)

රූපහවයට උත්පත්ති වශයෙන් පැමිණි යම් සත්ත්ව කෙහෙක් වෙද්ද, අරූපහවයෙහි උපන් යම් සත්ත්ව කෙහෙක් වෙද්ද, “නිවන” නොදුන්නාවූ ප්‍රතරුත්පත්තියට පැමිණුන්නේ වෙත්.

යම් සත්ත්වකෙහෙක් රූප ධර්මයන් පිරිසිද දැන, අරූප ධර්මයෙහි නොපිහිටියාහු, නිරෝධයෙහි කෙලෙසුන් කෙරන් මිදෙන්ද, ඒ ක්ෂේත්‍රාස්ථාවයෙන් මරණය ඉක්මියේ වෙත්.

ආස්ථාව රහිතවූ සමඟක් සම්බුද්ධයන් වහන්සේ උපධි රහිතවූ නිර්වාණය, කයින් ස්පර්ශකොට, උපධින්ගේ බැහැර ලිමේ කාරණය ප්‍රත්‍යෘෂාකොට, ගොක් රහිතවූ කෙලෙස් රූස් රහිතවූ නිර්වාණ පදනය දෙසන සේක්.

(ගාන්තකර සූත්‍රය)

මහත්‍යානි, වික් ක්ලේශ ධර්මයක් පහකරවූ. මම තොපට අනාගාමී භාවය පිණිස ඇපවෙමි. කවර වික් ධර්මයක්ද යත්, මහත්‍යානි, “මාන” නම් වූ විකම ධර්මය පහකරවූ. මම තොපට අනාගාමී භාවය පිණිස ඇපවෙමි.

යම් මානයකින් මත්වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විද්‍යාකුණායෙන් බලන්නාහු එෂ් මානය සමඟක්පුජුයෙන් දැන සහමුලින් පහකෙරෙන් “මානය ” පහකළාහු, කිසි කලෙකත් මේ ලේකයට පෙරලා නොවත්.

(මාන සුත්‍රය)

වැටහිමක හැටි

වික්දුකුණායාං අනිදස්සනා - අන්ත්තා සබාධ තෝ පහා

විත්තී ආපෝ ව පධ්‍යව තේපෝ වායෝ හ ගාධති

විත්තී දිජකුද්ධා රස්සකුද්ධා - අත්තුප්‍රේලං ගුහා ගුහා

විත්තී භාමකුද්ධා රුපකුද්ධා - අසෙසං උපරැජ්ජධති

වික්දුකුණායාස්ස නිරෝධෙන - විනෝඩා උපරැජ්ජධති

මෙහි අරුතත් :- කාමතන්හා, හවතන්හා, විහවතන්හාවන් සපිරි, වැරදි වැටහිමෙන් උද්‍යත මතකය (වික්දුකුණා) නොපෙනී යැමෙන්, අහෝසිවෙමෙන් යථාහුත ස්වහාවයන් පැහැදිලි වෙන්නේය. විවිධ ජලය, පාරීවිය, ගින්න, වාතය වැනි භාමරුප කිසිවක් නොවෙන්නේය.

දිගු බව, කෙටි බව, කෙසග බව, තර බව, ශ්‍රහ අශ්‍රහ වවිසංස්කාර වූ නාම සංයුත්, රුප සංයුත් ගේෂයකින් තොරව අහෝසි වෙන්නේය.

ත්‍රිවිධ නාෂ්ත්‍රාවන්ගෙන් සපිර වැරදි වැටහීම් ප්‍රතිපයෙන් සකැසුන වික්ද්‍රිතාත්‍යය අහෝසි වීමෙන් සියලු සංස්කාරයන්, සකස්කිරීම් නිරද්‍රිඛ වෙන්නේය. අහෝසි වෙන්නේය.

පාරේචිය - ගින්න - ජලය - වාතය - අහස - දිගුබව - කෙටිබව - කෙසග බව - තරබාරු බව - ශ්‍රහ - අශ්‍රහ නාමරුප සංයුත්වේය. අප දැනුලගන් දේය. මතකයේ ඇති දේය. නාම රුප සංයුත්වන් දැනුලගත් නොවූයේ හම්, විවන් නාමරුප සංයුත්වන් නොවේය.

(කෙවකිඩිසුතුය)

දැනුලගන් ලෙසින් සකස්වූ මතකයන් (වියුත්තාය-මනසිකාරය) යම් යමින් මෙහෙහි කරමින්-සිහිකරමින් පවත්වා ගැනීමෙන් සසර නමැති මුලුව සකස් වෙනවා..... දැන උගත් දේ වුනත් යම් යමින් මතක් කිරීම -සිහිකිරීම මෙහෙහි කිරීම, නොකරනවානම් - විවන් මතකයන් ගිලිහි යනවා, අමතක වෙනවා, මේ අත්දැකීම ඔය ඇත්තත් දැනටමත් බ්‍රභා ඇති.... බොහෝ දෙනෙකු දුක් විදින්නේ අමතක කරන්න බැරකම නිසා). අමතක කරන්න හැකි අය විවන් දුක් විදින්නේ නැහැ.

අසැ, කන, නාසය, දිව, ගේරය, ස්කන්ධය, අසුරු කරමින් ඇතිත මතකයන් ලෙසින් ඇතිකර ගත් වැරදි වැටහීම් (වියුත්තාය) ක්‍රියාත්මක වෙනවා).

ල්ව) හේතුහුත වෙමින් හැඟීම් (වේතනා) අඳතිවෙනව). ධර්ම ස්වභාවය නොවැවෙනෙනතාක් කළේ පාරිජ්පතයා අතින මතකයන් හා හැඟීම් අනුගමනය කරමින් සංසාරය ගෙත්තම් කරනව).

මහණුනි, මේ ලේකයෙහි, බුද්ධාදී ආය්චීයන් නොදක්නාපුලි-ආය්චී මාර්ගයෙහි අදක් වූ අනුශෑතවත් පාරිජ්පත තොමේ පාරිවිය, පාරිවිය ලෙසින් - තණ්නා මාන - දිටියි මකද්කදුනාවෝ-වෙන් වෙන් සංයුත් වශයෙන් හඳුනයි. මම පාරිවියෙහි සිටිම්, පාරිවිය මගේ, යනාදී වශයෙන් සිතයි. අනිතන්දනය කරයි. ඒ කවර හෙයින්ද යන්, පාරිවිය පිළිබඳව ඔහුගේ නොදැනීම යැයි කියමි.

පධිව- ආපෝ - තේපෝ - වායෝ - හුත මෙකි නොකි කවර දෙයක් පිළිබඳව හෝ හැඟීමක්, දැනීමක්, පිළිගැනීමක්, සිතීමක් අඳතිවයේ හෝ අඳතිකරගනුයේ, හෙතෙම අවිද්‍යාවහි ගැල්පැති හෙයිනි. ධර්ම ස්වභාවයන් නොදත් හෙයිනි.

සංයුත්, හඳුනාගැනීම කොතනෙදි? විනි නොගැටිය යුතුය. නොබලිය යුතුය, විනි ගැටුනේ, බැඳුනේ, හසුවන්නේ මුළුවටය. මාරයා හටය.

රහත්බව වුවද, ආත්ම දැජ්ධියෙන් ගත්කළ අඳති වෙනුයේ මුළුවටය, රහත්බව නමැති ණාමරජපයෙහි උපාදනය නොවය යුතුය.

අනවබෝධය නිසා හටගන්නාවූ හැඟීම් උපදිති, උපකාරකවූ හැඟීම් වැඩෙනි. ධර්මතාවයන් පිළිබඳ වැටහිමෙන් යුතු තැනැත්තේ හැඟීම් තුපදිවයි. ඉපදුනේ වුවද නොබැලේයි. හැඟීම් වැකිමට ඉඩ නොතැබයි.

මහතෙනි, අරහත් වූ සමඟක් සම්බුද්ධ තථාගතයේද පාරිවය කවරේදු'යි විශිෂ්ට යුතුනයෙන් දැනියි. පාරිවය නිත්‍ය වූ සදුකාලිකව පවතින ලෙසින් මෙහෙනි (මක්ද්සදුනු) නොකරත්. පාරිවය පිළිබඳව ඇගයිම් නොකරත්. එම කවර හෙයින යත්; දැකි ඇත්මෙන් යුතු හැඟීම- තාශ්ණ්‍ය (තාශ්ණ්‍යව) දුකට මුලවේ. හවයෙන් පහළවීම සිදුවේ. හවයක් උපද්‍රවන්නාහට ජරා, මරණ, වේ යැයි ප්‍රත්‍යාස්‍ය වශයෙන් අවබෝධය ලබා ඇති හෙයිනි.

මහතෙනි, යම් හෙයකින්ම තථාගතයන් වහන්සේ සර්වප්‍රකාරයෙන්- තාශ්ණ්‍යවන් ස්ථයකිරීමෙන්- අත්හරේමෙන් - අනුත්තර සම්මා සම්බෝධය මැනවින් අවබෝධක සේක වන හෙයිනි.

ඡලය, ගින්න, නාමරුප, සම්මතඛර්ම ලෙස ප්‍රත්‍යාස්‍ය යෙන් දැනිත්. නිර්වාණය, නිර්වාණය ලෙසින් විශිෂ්ට යුතුනයෙන් දත්තෙයින්, නිර්වාණය සදුකාලික ලෙසින්, නිත්‍යව පවතින්නක් වශයෙන් මෙහෙනි (මක්ද්සදුනු) නොකරයි. නිර්වාණයෙන් පැවත්මක් ඇතිලෙසින් මෙහෙනි නොකරයි. නිර්වාණයෙන් බැහැර නිර්වාණයක පැවත්මක් ඇතැයි මෙහෙනි නොකරයි.

නිර්වාණය අඟයීමට ලක් නොකරයි, නිර්වාණ නාමරුපයෙහි තත්තා සහගත බැඳුම් අතිවිම, ජාති, ජරා, මරණයට හේතුවන බව ප්‍රතිඵලිය දැන, සර්වප්‍රකාරයෙන් තාශ්ණාව (කිහිකම) සහයකිරීමෙන්, නොබැඳෙමින්, අත්හැරමෙන්, අනුත්තර සමඟක් සම්බෝධය මැනවින් අවබෝධකාට අති සේක් හෙයිනි.

අනවබෝධය කෙරෙන් හටගන්නාවූ හැඟීම් උපදිති, හැඟීම් වැඩිනි, දුකට හේතුවනි, විහෙන් වැටහිමෙන් යුතු තැනැත්තේ හැඟීම් තුපදවයි. හැඟීමිනි නොගැලෙයි, හැඟීම් ඉපදෙශ්වුවද එ්වායේ නොගැලෙයි. මුලානාවයි, නොබැඳෙයි, හැඟීම් වැඩියාමට ඉඩ නොතබයි.

පාර්ශ්චනයින් මෙහෙහි කළයුතු ධර්මයන් නොදුනි. මෙහෙහි නොකළයුතු ධර්මයන් නොදුනි. විහෙයින් මෙහෙහිකිරීම් යෙදුමින්ම හෙතෙම දුක උපදුවාගනී. දුකට පත්වේ. දුකම විදුවයි.

මේ ස්කන්ධයම (කය) නිසා ආයතනයන් සයකින් යුතුව සකස්වූ, ඒවින ප්‍රතිඵලන තැවීම් මාත්‍රයක් යැයි බුද්ධ ග්‍රාවකයා දුනි. හේ කාමාග්‍රාවයෙන් මේ සංයු සහගතය ගුන්‍ය යැයි දුනි, භාවාසුවයෙහි මේ සංයු සහගතය ගුන්‍යයැයි දුනි, අවිද්‍යාසුවයන් සංයු සහගතය ගුන්‍යය යැයි දුනි. විසේ චුවත් අගුන්‍යතාවයක්ද වේ.

කිමෙක්ද යත්; මේ කය (ස්කන්ධය) කෙරෙන් පවතින ඡඩායනහයන් පැවත්ම යුතු වූ, එවිත ප්‍රත්‍යය තැවෙම් මානුයක් බව දැනී. මෙසේ වහි යමක් තැද්ද - වියින්ම ඒ ගුන්‍යයේ'යි නුවත්ත් දැනී. වහි ඉතිරිව යමක් ඇත්ද, විද්‍යාමන වූ (පෙනුන) සම්මතය ඇතිය'යි දැනී. වියද ගුන්‍ය වී යනු දැනී.

ආනන්දය මෙසේ ඒ මහත්තාවට තිරවුල්ව යට්ඨත ගුණය උපක්ලේශයන් ගෙන් තොරව ගුන්‍යතාවය වැටහේ.

(මූල පරියය සූත්‍රයෙහි)

භාග්‍යවතුන් වහන්සේ බුද්‍යායින් ලෙව බලනසේක්, රාගයෙන් උපන්ද, ද්වේෂයෙන් උපන්ද, මෝහයෙන් උපන්දයි නොයෙක් සිතැව්‍යියෙන් තැවෙන - නොයෙක් දැව්‍යුල්ලෙන් දැවෙන සත්ත්වයන් දුටුසේක්මය.

මේ ලෙව හටගත් සිත්ව්‍යි ඇත්තේ වෙයි, දුක් පහයින් මධ්‍ය ලද්දේය. පහයින් උපදනා වේදනා නැමති රෝගය, තමා වශයෙන් කියයි. යම් යම් අයුරකින් සිතන්නේද, වියින් අන් සැටියකින්ම වියවේ.

තමන්ගේ හිත සූචයෙහිම ඇඟුන සත්ත්වය ලෙව තමා සිතන සැටියෙන් අන් පරද්දකින් වනසුලිය. ලේවයි තෙමේ මධ්‍ය ලද්දේ, අවිද්‍යාමාන වූ අනිවාධියක්ම කැමති වෙයි. යම් කාමාදි හවයක් කැමතිවේද, විය බියකි. යම් අනිත්‍යාදියකින් බිය ගනිද, විය දුකකි. කාමහවාදි- හවයාගේ දුරුලීම පිණිසම මේ මගබඩසර පුදුනු ලැබේ.

මේ පක්ද්වලපාදුනස්කන්ධයන්හි යම් කැමැත්තක්, බඳුමක්, ආලයක්, සෙනෙහසක්, ගැලීසිටීමක් වේද විය දුක්ඛ සමුද්‍යයි (දුක ඇතිවීමයි).

මේ උපාදුනස්කන්ධ පසෙහි යම් ජනුරාග නැතිවීමක් ජනුරාගය දුරවීමක්, ජනුරාගය (කැමැත්තෙන් මත්වී බඳුම) දුරකිරීමක් වේද, විය දුක්ඛ නිරෝධයයි. (දුක නැති වීමයි).

(මහා හත්වීපදෝපම සූත්‍රය)

ආනනුදය, මෙසේ මේ වේදනාව නිසා, තාම්ත්‍රාව වේ, තාම්ත්‍රාව නිසා අරමුණු සෙවීම වේ.

අරමුණු ලැබීම නිසා (ලාභ / ප්‍රගංසා) අරමුණු ඉව්-අනිව් පිළිබඳ විතර්ක ඇතිවේ. නිගමන නිසා ජනුරාගය ඇති වේ. ජනුරාගි වස්තුව කෙරෙනි දැකි ඇල්ල්ම ඇතිවේ.

ජනුරාගය නිසා - මමය, මගේය, වශයෙන් හැරීම් ඇති වේ. මමය මගේය වශයෙන් තත්ත්ව හරතව, අධිතිකර ගැනීම සිදු වේ.

මෙසේ පරිග්‍රහය (අල්ලා ගැනීම) හේතුවෙන් මසුරුබව ඇතිවේ.

මසුරුබව නිසා රැකගැනීමට යෑම සිදුවේ. රැකගැනීමට යෑමේදී, දඩුමුගුරු ගැනීම, අව්‍යාච්‍රාම, කළහ, වාද්‍යවාද, විරෝධතා, ඇතුළුම් බැණුම්, කේලම්, මුසාබස් දෙශීම්. නොයෙකුත් අකුසල් ද්‍රහමිහා පහළවෙන්.

(මහ නිධාන සූත්‍රයෙනි)

ආනන්දය, නාමර්චප ප්‍රතිඵයෙන් යමිසේ ස්පර්ශය වේද, වීය මෙකරුණෙන් දත් යුතුය.

ආනන්දය, යම් ආකාරයන් ගෙන් වර්ගකිරීම්-වෙන්කර දැක්වීම් (ලිංගයන්) සංජු දී විකශන්තාවයන් යම් නිමිත්තයන් ගෙන් යම් උද්ධේශයන් (පැවසීම්/ ඉගැන්වීම්) ගෙන් නාම ධර්මයනට පැහැවීම් වෙන්නේද,

ල් ආකාරයෙන් වෙනස් බැව් (ලිංගයන්) ල් ල් නිමිතියන් , සංජුදී විකශන්තාවයන් නැති කළුනි, රුපකාය - හැඟීම් - ස්පර්ශය වස්තුකොට ගෙන කිසිවත් ඇති ලෙසක් ගැනෙන්නේද?

වහන්ස එවැන්නක් නොවන්නේය.

(මහ) නිධාන සූත්‍රයෙනි)

මහත්‍යානී, යම් මහත්‍යාක් රහන් වූයේ, ගෙවූ ආසුව අත්තේ, වැස නිමකළ බඩිසර අත්තේ, කළපුත්ත සිදුකර අවසන්වූයේ, සියල් ක්‍රේශයෙන් බැහැරවූයේ, හට බඡධනයන් කෙරෙන් මිදි “ රහන්බවට ” පැමිණි හෙතෙම පාරීවිය, පාරීවිය වශයෙන් විශිෂ්ට ඇත්තයෙන් දැනි. පාරීවියක් පිළිබඳව නොහැරියි. පාරීවියක් පිළිබඳ ඇගයිමක් නොකරයි. ඒ කවර හෙයින්ද යත්; ඔහු පාරීවිය නම් සම්මතයන්, නාමර්චප සංජුවන්, පිළිබඳව ප්‍රතිඵක් ඇත්තයෙන් දැන්නාගුද හෙයිනි.

(මූලපරිකාය සූත්‍රයෙනි)

මෙනෙහි (මක්ද්කදානා) නොකිරීම

විකල්හි වික්තරා මහතෙක් හාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණ මෙසේ විමසන්නේය.

වහන්ස, නිවන්කරා යොමුකළ සිතැනිව වාසයකළ හැක්කෙහිදී? හාග්‍යවතුන් වහන්සේ මට විබඳ දහමක් සැකෙවින් දේසන සේක් නම් මැනවී.

මහතා, තණ්හා - මානයෙන්, තාත්ත්‍යාචන් උඩිගුව බඳී-සිත්තුයේ - මාර පාශයෙහි බඳුනේ වෙයි. බඳුම් සිතිවිලුයෙන් යුතු නොවත්තුයේ, නොසිත්තුයේ, මාර පාශයෙන් මිලුනේ වෙයි.

හාග්‍යවතුන් වහන්ස, දන්නා ලදයේ. සුගතයන් වහන්ස, වැටහුන්ය.

මහතා, මවසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ථය තෙපි කෙළෙසකින් විස්තරාත්මකව දනිතිදී?

වහන්ස, රූපය මෙනෙහි කරමින් බැඳෙනුයේ මාරපාශයෙහි බඳුනේ වෙයි. රූපය මෙනෙහි නොකරනුයේ, නොබැඳෙනුයේ - මාරපාශයෙන් මිලුනේ වෙයි.... වේදනාව.... සංයුත්ව....සංස්කාර....වියුත්තය.... මෙනෙහි කරනුයේ මාරයාගේ පාශයෙහි බඳුනේ වෙයි. මෙනෙහි නොකරනුයේ - මාරපාශයෙහි නොබැඳුනේ වෙයි. වහන්ස, හාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ හාෂ්තයාගේ අරුණ මෙසෙයින් විස්තර වශයෙන් මම දනිමි.

මහතා, මැනවී - මැනවී, මවසින් සැකෙවින් දේශන්‍යාකළ හාෂ්තයාගේ අර්ථ මෙසෙයින් තෙපි විස්තර දකිවූ නම් එමනාය.

මහතා, රුපය මෙනෙහි කිරීම් (මකද්සැනා) ලෙසින් හඟිනුයේ මාරපාශයෙහි බැඳුනේ වෙයි. නොහඟිනුයේ මාරපාශයෙන් මිලුනේ වෙයි.

වේදනාව - සංජුව - සංස්කාර - විජ්‍යාය අඟ්‍රේමෙන් මෙනෙහි කරනුයේ මාරයාගේ පාශයෙහි බැඳුනේ වෙයි. නොහඟනේ, මාරපාශයෙන් මිලුනේ වෙයි. මහතා මවසින් සැකෙවින් දේශීන ධර්මයාගේ අර්ථය මෙසෙයින් විස්තර වශයෙන් දත්තයුතු.

විකල්හි එ් මහතා, භාග්‍යවතුන් වහන්සේගේ භාෂ්‍යය පිළිගෙන, භාග්‍යවතුන් වහන්සේ වැඳු, පැදැකුණුකොට තික්ම ගියේය.

ඉක්බිති එ් මහතා- විකලුවය, ගණයා කෙරෙන් වෙන්ව - රහතුන් වහන්සේ අතර අන්තරයෙක් (තවත් අයෙක්) වූයේයි.

(මකද්සැනා සූත්‍රයෙහි)

සම්මත ලේකයෙහි නොදැන්නා දේවල් අනත්තයි. එ්වායින් අපට සිදුවන විදිමක් නොවෙන්නේය. විදිම අරුධෙන්නේ දැනගත් තැන සිටයි.

දැනගනුයේ කෙසේදී? . කවුරුන් විසින් හෝ පවසනු ලබන හෙයිනි. හඳුන්වාදෙනු ලබන හෙයිනි.

හඳුන්වාදිමක් - පැවසිමක් නොවනුයේ, දැනීමක් හෝ දැනගත්නා බවක් වැනි කිසිවක් අඟිවෙන්නේද නොවයි.

දැනගත්නේ කෙසේදී? . දැනගැනීමේ ආරම්භයක් සිදුවූයේ කවදුදැ'යි පැවසිමේ හැකියාවක් - කිසිවකු හටත් නොවන්නේය.

ධර්ම ස්වභාවයන්ගේ ක්‍රියාවලියන් අනුව අනත්ත අප්‍රමාණ ඇතා කාලයක - වසර කළේප කොට්ටේ, ප්‍රකොට්ටේ ගණනාවක සිට සිදුවන වෙනස්වීම් අනුව සැකසුන ව්‍යවහාර ස්වභාවයෝය, නිර්මාජයෝය, වර්තමාජයේ දී මෙවන් සිදුවීම් “පරිනාමය ” ලෙසින් හඳුන්වනු ලැබේයි.

විහෙන් ගැටළුව විය නොවේ. ධර්මස්වභාවයන් කෙරෙනි පිහිටිම්න්, හඳුනාගනීම් - හඳුන්වාදීම් - පැවසීම් සිදුවයේ කෙසේදී? . යන්නය. මූල්‍ය වචනය වූයේ කුමක්දී? . විය පවසනු ලැබුයේ කවුරුන් විසින්දී? විය වටහාගනු ලැබුයේ කවුරුන් විසින්දී? - ඉගෙනගනු ලැබුයේ කවුරුන් විසින්දී?

මෙවන් පැනයනට පිළිතුරු සෙවීම නිර්ව්‍යකය.

සිදුනත් බේසනානත් වහන්සේ ගිහිගෙයින් නික්මී- තම උත්සාහයන් - ප්‍රයුවන් අවබෝධකාට, සකල ලේඛවාසී - සියලු සත්ත්වයින් වැටි සිටින මූලාවන් ගෙවා ගනීම්, පත්ව සිටින දුක නැතිකරුම් පිණිස දේශනුකාට වදුල ධර්මයෙහි අන්තර්ගතය “හේතුව්වයයි.” හේතුව්ල ධර්මයයි. හේතුව කෙරෙන් ව්‍යුත බිජිව් ප්‍රත්‍යවශ්‍යයන් පැවතීමයි.

“ සොයන්නාහට හමුවෙයි, නොසොයන්නාහට හමුනොවෙයි, නොලැබේයි ”

සොයන්නේ කුමක්දී?

අඟත්තේ යෑයි හැඟීමක් අඟතිවූ නිසාය.

හමුවුයේ කුමක්දී?

වෙනස්වන්නා වූ ධර්ම ස්වභාවිය ස්කන්ධයන් කෙරෙහි, නාමරුප ලෙසින් වවත්‍යෙන් සකස්කොට ගත් සම්මතයක් - පිළිගැනීමක් පමණි.

විවන් හැඟීමක්, හමුවීමක්, පිළිගැනීමක්, සොයාගැනීමක් සබඳවන්ම වෙන්නේදී? . පවතින්නේදී? . පවත්වාගත හැකිවෙන්නේදී?

තොහැකිය,

වෙනස්වන්නාවූ සම්මත කෙරෙහි පනවාගන්නා ලද හඳුනාගැනීම, ස්වභාවයේ - ධර්මනාවයේ වෙනස්වීම අනුව හැතිව යන්නේය. එවිට වෙනස් වූ ස්වභාවයන්මත වෙනස් නාමරුප හඳුනාගැනීම් පනවාගත යුතුය. එහෙත් ඒවාද වෙනස්වන ධර්මනාවයම - ස්වභාවයම බැවින් වෙනස් වෙනස් වන්නාවූ ධර්ම ස්වභාවයන් මත පැනවීම් - අනෙවිම සිදුකරම්න් නැවත්මකින් තොරව ඇදියාමක් සකස්වන්නේය.

මෙවන් පැනයක් ඇස්කීමටත්, පිළිතුරු සැපයීමටත් ඩේතුහුන වූයේ මොනවාදී?

හැඟීමක් භා ඒ ඒ ස්වභාවයන්මත පනවනලද නාමරුපයි.

ඒ ඒ නාමරුප හඳුන්වාදීමේ දී උපයෝගීවූයේ මොනවාදී?

ඒ සඳහා උපයෝගී වූයේ වවත්‍යයි. වවත උපයෝගීකර ගනීම්න්, නාමරුප සකස් කිරීමයි.

”වචනය“ අසෙක්ම ඔබ තුළ පවතින සම්මතය, පිළිගැනීම අනුව මතුවන විත්තවිකාරයන් (මහස සකස්වී ඇති ආකාරය - මනසිකාරය) මතකයන් හැරැණුකොට කවර හෝ වචනයක් විනි අරුණ නිර්වචනය කරමින් විශ්‍රාභකර දැක්විය හැකිදී?

විවෘත්නක් කිරීමේ හැකියාවක් ඇති ආකාරයක් නොපෙනෙයි. නොවැටෙනෙයි.

අප අතර සිදුවූ සංවාදය තුළ පැවතියේ මොනවාදී?.....

හුදු “වචන ගොඩක්” පමණයි, වචනයෙන් සකස්වූ “නාමරුප” අසුරුකර ගත් හැඟීම් රැසක්ම, විත්තවිකාර රැසක්ම පමණයි.

දැන් වීම සංවාදය තියෙනවාදී?

හැහැ.... සංවාදයක් තිබුණාය කියන හැඟීමක් හැරැණුකොට, වෙනත් දෙයක් හැහැ.

අප අතර පැවති සංවාදය කොහේ සිට පැමිණියේ දී? මේ වනවිට සංවාදය ගොස් ඇත්තේ කොහාටද ? . සංවාදයට සිදුවූයේ කුමක්දූදී පැවසිය හැකිදී?

විය නිර්වෑක උත්සාහයක්. ඒ පිළිබඳව සෙවීමක් හෝ කථාකිරීමක් අවශ්‍යය හැහැ. විහෙම නැතිව විය පිළිබඳව තව තවත් කථා කරන්නට යනවා නම්, ඒ හේතුව අනුව වීලුය වන්නේ තව තවත් ව්‍යුහසංස්කාර් නාමරුප විත්තවිකාරයන් රැසක අතරම්වීම පමණයි. ඒනිසා තවදුරටත් නොනැවති, වචනයෙන් සකස්කිරීම් හෝ නාමරුප ලෙසින් විත්තවිකාරයන් තුළ අනුගතවීමේ තින්කමක් හැහැ.

දැන් වැටහෙනවාදී? “ හේතුව්ලය ” බුදුන් වහන්සේ විසින් ග්‍රාවකයින්හට දේශණ්‍යාකොට වදුල දාහමෙහි අන්තර්ගතය බව.

ධර්මතාවයන් නොවැටහීම හේතුවෙන් ඕනෑකම (තාෂ්ණාව) ඇතිවෙනවා. තිවිට “ප්‍රාර්ථනා” කරනවා. තාෂ්ණාවෙන් තොර ප්‍රාර්ථනාවක් නැහැ. ප්‍රාර්ථනාව හවකාරකයක් මිස - හවනිරෝධ කරවන්නක් නොවේ.

ප්‍රාර්ථනා කරමින් සසර විමුක්තිය සෙවීම දැලකින් සුළග බඳින්නට වෙරදුරුම වැනි නිශ්චිල ක්‍රියාවක්.

උපාදුනස්කජධ (හැඟීම් - සිත) කෙරෙන් ඕනෑකම (තාෂ්ණාව) ඇතිවූවිට සිතුව්ල සකස්කරමින් (සංස්කාර) පවතින ලෙසින්, හැඟීම් අතර ක්‍රියාවන් (හවයන්) ගොඩනගමින් එවායෙහිම අතරම් වෙනවා...

අතරම්වීමට හේතුව නොදැන්නාකම-නොවැටහීම හේතුවෙන්-නැවත්මකින් තොරව දුවයනවා. සංසාරය පවත්වනවා.

ධර්ම ස්වභාවයන් පිළුබඳව වැටහීමෙන් යුතුවූයේ සිහිය (සතිය) ඩී. වේතනා (හැඟීම්) නොවේ.

(වේතනා) හැඟීම් වූ කළී - සංක්‍රාපනා හා බිජිවන ව්‍යුහයාරයේය. නාමරුපයේය. මාරයේය.

සිහිය පවතිනුයේ, බිජිවන්නාවූ (වේතනා) හැඟීම් - මාරයාව හඳුනාගනුයේ - වේතනා සංක්‍රාපනා සිතුව්ල වැනි අධි වවනයෙන් පහළවන මාරයාහට මූලා නොවන්නේය.

සිහිය (සතිය) හමුවෙනි හැඟීම් (වෙතනා) අධිවචන බිජිවෙන්නේ වුවද, එවායේ පැවත්මට අනුබලයක්, ඇසුරකිරීමක්, ගැටීමක් නොවෙනුයේ. නිරැද්ද වෙන්නේය. සූත්‍ර වෙන්නේය.

වෙතනා කෙරෙන් බිජිවන විතර්කයන් සිහිය (සතිය) කළඩය. දුබල කරයි.

විසේ වෙනුයේ වෙතනා (හැඟීම - මාරයා) පිළිබඳ නිවැරදි වැඩිම නොවන බැවති.

“මම” යනුවෙන්, මගේය යනුවෙන්, සංක්‍රාපනාව, හැඟීම, වෙතනාව පහළවුයේ - පහළවනුයේ “දුකය.” දුක අතිවීමේ, පැවත්මේ හේතුවය, මාරයාය,

“මම” ලෙසින් හැඟීම - වෙතනා - සංක්‍රාපනා බිජි නොවන්නට, සත්ත්ව පුද්ගලයෙක් නොවෙන්නේය. ව්‍යවත්තක් නොවනුයේ දුක විදිමක්, පවතින “දුකක්” නොවෙන්නේය.

වෙතනා (හැඟීම) කෙරෙන් බිජිවන විතර්කයන් ඇසුරු නොකර, සිහිය (සතිය) පැවතෙනුයේ - විතර්ක ස්පර්ශ නොවෙනුයේ සමාධිය වේ.

ආයෝසනය වටහාගත් ප්‍රයුත්තේන ඉළුවකයින් උපාදුනස්කජ්‍යතාවනට (හැඟීම - සිතට) නොරුවෙටි. අනුගත නොවති, සිතුවුම් නොතහති. ධර්මනාවයන් පිළිබඳව වැඩිමෙන් යුතු - එළඹී සිහියෙන් අතිත්‍යතාවය වටහති. නිරෝධය වටහති. සූත්‍ර ප්‍රතිස්ථාපන කරති.

මග සළකුණු

“ අත්තා නං උපමං කරවා ”

“ තමන් විසින් තමන්වම ” උපමාවට ගතයුතුය. මේ තරාගත සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ විසින් දේශනාකාට වදුල උපදේශයකි.

බිජිදෙකු ලෙසින් උපන් කුඩාදරුවා දැන්නාදේ පිළිබඳව ආයනී සතනාවබේදයෙන් තොරවූ කිසිවෙකුහට විස්තර කළ නොහැකිය.

බිජිදු දරුවා කිසිවක් නොදැනා බව බොහෝ දෙනෙකුගේ අදහස හෝ පිළිගැනීම විය හැකිය. විහෙන් විවන් හැඟීම, පිළිගැනීම සාවද්‍යඛව වැටහෙනුයේ බිංදු තුලද ව්‍යවධාකාරයේ ක්‍රියාකාරකම් පවතින බැවති. බිංදු කුසැගිනි - වේදනාවන් හැඳුනාගනී. මවගේ තනයෙන් කිරී උරා බොයි. තවත් තවත් රිසිවුයේ හෝ නොවුයේ හඳුයි. සිහින දුකිමින් සිනහසෙයි. මේවා සාංසාරකව දැනකියා ගත් මතක (විජුනා) ස්වභාවයේය.

සිවුපාදී සතුන්, උරගයින්, කාමීන්, ඉපදී සුල් මොහොතකදී ඇවිදිති. කුරුලී පැටවුන් අත්හදි ගසති. කේෂයෙන් පිටතට පැමිණී සමන්වුන් ඉගිල යති. මේ ආකාරයේ ව්‍යවද සිදුවීම් උපන් මොහොතෙහි සිට සිදුවෙති.

උපන්වත් මොහොතෙහි සිට ස්ථානායක් ස්ථානායක් පාසා ව්‍යවද සම්මතයන් ඉගෙන ගනිති. වටහා ගනිති. මනස සකස්කරති. සිතුව්ම් උපද්‍රවති, සිත සකස්කරති,

ඒවායෙහි ගැලෙති, බැඳෙති, අැලෙති, මෙහෙහි කරති, මෙහෙහි කරමින් පවත්වති, පවත්වා ගනිති.

අතිතය ලෙසින්ද මෙහෙහි කරති. වර්තමානය ලෙසින් ද මෙහෙහිකරති, අනුගතය වෙනුවෙන් සකස් වියයුතු ආකාරයන්ද මෙහෙහිකරති, මෙහෙහිකරමින් සිතුව්ලි ලේකතුල අතරම්වති. සිතුව්ලි කෙරෙන්ම ආස්ථාදයන් විදිති, සිතුව්ලි කෙරෙන්ම ආදිත්වයන් විදිති, සිතුව්ලි කෙරෙන්ම නිස්සරණය (ගැලුවීම) කොයති. එහෙත් සිතුව්ලි ස්වභාවයන්හි ගැලීමෙන්-ඒවා ගෙවාගෙනවා මිස, ගැලුවීමක් නොවති. නොවැටහෙති.

සිතුව්ලි කෙරෙන්ම “මම” ලෙසින් සිතුව්ලි ඇතිකරති. පවත්වති, “මගේ” ලෙසින් සිතුව්ලි ඇතිකරති. පවත්වති.

සිතුව්ල්ලක් මිස සංඛෝතක් නොවන “මම” පෙරපුවෙමින් “මාව” රුකුරවන්නට සිතුව්ලි සකස්වති. අන්දයව පරදවන්නට සිතුව්ලි සකස්වති. පවතින මූලාව වටහා නොගතිමින් මූලාවෙහි බැඳුන “මම” මදර මැර උපදිති.

උපන් මොහානෙහි බිජිද කිසිවක් නොදුන්නේ යයි, සිතන සම්මත සමාජය තුළ, වයසෙන් වැඩෙන්ම බොහෝ දේ ඉගෙන ගනිති. පෙර උගත් දේ මෙහෙහි කරති. මක්ද්සදහා කරති. සසර පුරුදු දක්වති.

ඉගෙනගන්නවාය යනු මහස සකස්කිරීමයි. හිත හැඳිමයි. තම තමන් ගේ කැමැත්ත යනු තාශ්ණ්‍යවයි. තම තමන් තුළ ඇතිවන කැමැත්තට (තාශ්ණ්‍යවට) අනුව සිතුව්ලි මහසිකාර සකස්කරති. වැටහීම (විශ්වනය) පවත්වති. පවත්වා ගනිති.

සත්‍ය වශයෙන් නොපවතින - බිඳවටෙන, අනුරූදහන්වන සම්මත සමුදායක්, පවතින ලෙසින් පවත්වා ගන්නට නිසරු ලෙස චෝදාති. රැවටෙනි. මුලවට පත්වෙනි.

පක්ද්වලපාදනස්කජඩයන්හි රැවටීමකට හසුවීමකින් නොරව, දැනගැනීමක් හඳුනාගැනීමක්-දකුගැනීමක් නොවෙනි. දැනගත්-දකුගත්, විදුගත් ලෙසින් ඇතිවන සිතුවලිම මෙහෙනි කරති. විලෙසින් සිහිකිරීම, මෙහෙනිකිරීම, හේතුප්‍රත්‍යාවෙමින් වෙනස්වීමට ලක්වූ අතින ස්වභාවයන් මෙන්ම, වෙනස්වීමට ලක්වන වර්තමාන ධර්ම ස්වභාවයන්ද, නොවෙනස්ව පවතින (ආන්ම) ලෙසින් සිතුවලි ඇතිවෙනි. පවත්වති, පවත්වා ගනිති.

මෙහෙනිකිරීම - මක්ද්සදණා කිරීම නොවෙනුයේ පවතින කිසිවක් නොවන බව නොවටහති.

“ සතුට ” ඔබ දැනගත්තේ “ සතුට ” හමුවූ මොහාගෙහි දිද,

නැති.....

සතුට ලෙසින් කවද හෝ පෙර අවස්ථාවක ඇතිකර ගත් හැඟීමක මතකය (විශ්වනය) සිතුව්ල්ලක් ලෙසින් ඇතිවීමය.

සංජුව ඇති වූ ස්ථානයෙහි - වියට අනුගතව පහලවන සිතුව්ල්ල “ සතුට ” වෙති.

ආයුභී සත්‍ය වටහා නොගත් පාර්ශ්වනයින් සිතුව්ල්ලෙහි ආස්ථාදය ලබති. විදිති. ආදිනවයන් ලබති, විදිති, විඳවති, නිස්සරණයට යොමුවෙති.

කුඩා දියදහරාවක් ලෙසින් පහලවන සිතුව්ල්ලෙහි අනුගත වෙමින්, තව තවත් සිතුව්ලි ඇතිකරමින්, ඒ කෙරෙහි බැඳෙමින්, පවත්වා ගනීමින් (මහා ඕස්සයක්) අප්‍රමාණ වූ සයි පහරන් යුතු මහා ජලකළක් සකස්කරනි. ඕනෑකම (තණ්හාව) හේතුවෙන් සිතුව්ල්ලක් වූ “ මම ” සිතුව්ලි මහෝසයක වැටෙමින් - ගැලෙමින් නොදින්නා වූ “ සතුට ” සොයමින් වෙහෙසෙනි. වැරිසිටින අභ්‍යන්තරෙන් ගොඩිඩ්මට පවතින හැකියාව නොවැටහිම හේතුවෙන් සිතුව්ලි “ මම ” සිතුව්ලි “ සතුට ” සොයමින් සිතුව්ලි සයුරක ගිලෙනි. සතුට සොයමින් “ දක ” විදිනි.

හේතුප්‍රත්‍යවන සිතුව්ලි - නාමර්සප ධර්ම ස්වභාවයන් වටහා නොගනිනි.

සිත්තන්නට යැමෙන් ඇතිවෙනුයේ තවත්ත් සිතුව්ලිය. සිතුව්ල්ලක් නොවී තාශ්ණාව (ඕනෑකම) නොපවති.

සිතුව්ල්ල කෙරෙහි ඕනෑකම (තාශ්ණාව) ඇතිවුයේ, තව තවත් සිතුව්ලි පැවතෙමින් තාශ්ණාව වැඩෙනි.

කිසිවක නොගැරී, ව්‍යුත්ති ” සිහිය ” පවතින කළ - සියල් සිතුව්ලි - සිත්, ඇතිවී නැතිවී යන අයුරැ වැටහෙනි.

සිහිය - සතිය . සිතුව්ලි, භා අනුගත නොවන, බැවින් නොබැඳෙන (විරාති) බැවින් පහළවන සිතුව්ලි, පැවතිය නොහැකිව සුන්හ වෙති. නැතිවී යති. අහෝස වෙති.

වැකිගිය ප්‍රජාවෙන් ගේත්මත් වූ “ සිහිය ” කිසිවක නොපවති.

අතිත සිතුවලි අසුරුදෙනාකරති, සිහිනාකරති, මෙහෙහි නොකරති, වත්මන් සිතුවලි හා නොබැඳෙති, අසුරුදෙනාකරති. සත්‍ය ධර්ම ස්වභාවයන් වටහති.

“ දිටිධී - සුත - මුත - විජුත ”

දුටු දේ දුටුවා පමණි.

“දිටිධී දිටිධී මත්තං ”

අසුරෙන් අසුරානා පමණි.

“සුතෙ සුත මතතං ’

දැනුනේ දැනුනා පමණි.

“මුතෙ මුත මත්තං ”

බඳීම්, සිහිතබාගැනීම්, සිහිකිරීම් නොවෙති. අතිත සිතුවලි මෙහෙහි නොවනකළ වර්තමානය ලෙසින් අරිවීමට හේතුප්‍රත්‍යයන් නොවෙති.

වර්තමාන පැවතීමට හේතුප්‍රත්‍යයන් නොවනකළ වෙනත් කිසිදු පැවත්මකට හේතු ප්‍රත්‍යයන් නොවෙති, නවතිති.

සසර තරණය

ගර්රය නම් වූ ස්කන්ධය වෙළඳ නගරයක් වැනිය. කාම / නව / විහව / තණ්හාවන් ගෙන් පරිනත විජුනය විනි අධිපති මායාකාර වෙළෙන්දාය. මාරයාය.

නැසි වැනසි යන පෙනුපිඩක් බලු රුප-මිරුවක් වැනි සබඳතොවන වේදනා, අභ්‍යුතන කිසිවක් නැති - හිස් බුබුලක් වැනි සංඝු , අරටුවක් (හරයක්) නැති කෙසෙල්කඳක් වැනි සංස්කාර, අයේනිසේමනසිකාර සිතුවලි - හැඟීම් වශ්‍යතායේ (මාරයාගේ) සහයක පිරිසය.

අසේ, කන, නාසය, දිව , සිරද යනු මෙම වෙළඳ නගරයෙහි පුද්ගලික කටයුතුය.

විනි විවිධ රුපයෝග.

විවිධ ගබඳයෝග.

විවිධ ගන්ධයෝග.

විවිධ රසයෝග.

විවිධ ස්පර්ශයෝග.

ල්වා හමුවෙනිදී මුලා වූ සිහිය අභියුත් හට අභිවන

විවිධ ආස්වාදයෝග.

විවිධ ආදිනවයෝග.

විවිධ නිස්සරණයෝග.

“ වෙතනා ” (සංක්ලේෂනා) වින්ත ස්වභාවයෝග. වෙතනා කෙරෙන්ම අසුරකර ගත් වැරදි අවබෝධයෙන්, අවිද්‍යාව පෙරවු වූ සම්මතයන්, වචනයෙන් සකස්කරගත් (ව්‍යුහසංස්කාර)

නාමර්ජ අභුරෝග් මෙම නගරය ගොඩනැගී ඇත. වෙතනා (සංක්ලේෂනා) ඇති වූ සඳහින්, පෙර මතකයන් ලෙසින් වැරදි වැටහිමෙන් යුතුව (විශ්වනය) සකස්වී ඇති අයුරින් (මනසිකාර) එවාට අනුරූප ස්වභාවයන් ක්‍රියාත්මක කරන්නේය. ක්‍රියාත්මක විමේ වේගය හේතුවෙන් වෙතනාවන්, මනසිකාරයෙන් වෙන් වෙන්කාට, දැක හඳුනාගන තොහැකිවීමෙන්, විනි පිවිසෙන්නා එවායෙහිම අතරමංවෙති. වික් වෙතනාවක් (හැඟීමක් / සිතක්) ඇතිකාට මනසිකාරයෙන් ක්‍රියාත්මක වීමේදී - ව්‍යුතින්ම වෙතනාවන් තව තවන් වෙතනාවන්හි ගැලෙන්නේය. විහැඩින්ම අරුණුමක් අවසානයක් තොපේනෙන්නේය. මායාවක්ම ඇතිවෙන්නේය. මූලාවක්ම පවතින්නේය.

නිවැරදි දැකීම ඇතිවුයේ, අවධ්‍යාව දුරැව්, සම්මත ස්වභාවන්ගේ යථාභාත තත්ත්වය පිළිබඳ ප්‍රකාන් ප්‍රත්‍යාශය ලත් “වෙතනා” අයෝතිසේමනසිකාරයන් වෙනුවට යෝතිසේමනසිකාරය ලෙසින් සම්මා සතිය (සිතිය) උපදාවා ගනියි.

විවන් වෙතනාවන්ගේ රැකවලා “සිතිය” වෙන්නේය. විතයේ සිට ව්‍යුතැපි සිතියෙන් යුතු හැඟීම (සිත) සම්මතයෙහි තොගයේ “සමාධිය” ලෙසින් ප්‍රත්‍යාශ ඇතුළයෙන් යුතු වෙයි.

පරමසත්‍ය වූ වෙනස්වීමේ ධර්මතාවයන් (සම්මත) පිළිබඳව ප්‍රත්‍යාශ ලෙසින් වටහාගත්, යථාවබේදයෙන් යුතු ප්‍රඥුවන් නාගතෙමේ (රහනුන්) නගරයෙහි පවතින, දිස්වන කිසිවක් කෙරෙහි තොරුවටෙමින්, තොගැලෙමින් - තොඳුවෙමින්, ආපදුවකින් තොරව- තමන් විසින්ම ඇතිකර ගත්තා වූ මම නැමති මාරුයා හා ගේරුරය නම් වූ වෙළඳ නගරය පසුකරන්නේය.

ආයත් සතනය පිළිබඳ අවබෝධ ඇතුනෙන්, නිස්සාර බව ප්‍රත්‍යක්ෂ කරනුයේ මාරුගාගේ ග්‍රහණයෙන් මිදෙන්නේය. නිරැද්දීම වෙන්නේය.

ගොනුවෙන සිතුවලි

බිඳුවෙන් බිඳුව විකතුවන ජලය, කුඩා දිය දහරක් බවට පත් වී -අනුතුමයෙන් විශාල වෙමින්, මහා ජලකළක්ව මුහුදට වික් වෙති.

විනි බියකරු බව බොහෝය, වන්ඩ බවද විසේමය, නිරතුරුවම කැපැඩුව ස්වහාවයෙන් යුක්තය. ශේෂාකාරය. ඒ විනි පවතින අතිවිශාල ජල ප්‍රමාණය ප්‍රත්‍ය වෙමිනි. ජලයම හේතුව විය.

අසීමින වූ සිතුව්‍යිලිත් මහා සාගරයක්-බැඳුය.

කුඩා දියදහරක් (පොතයක්) කුමයෙන් ගලාගොස් එකරුණ වෙමින් මහා ජලකළක් (මහෝසයක්) ලෙසට පත්වන ලෙසින්, සුල් වූ හැඟීමක් - සිතුව්‍ල්ලක් වැඩියාමට හැරමෙන් අඟ - මුල නොපෙනෙන පිටත ගමන-සසර සකස්වෙන්නේය.

“මුහුද” ජලය විකතුවීමෙන් සකස්වුවකි. සියල් දෙසින් ගලාඩින විවිධ ප්‍රමාණයේ ජලදහරාවන් විහිදී එකරුණ වෙයි.

විනි පවතින ජලය මෙන්ම සිදුවන ක්‍රියාදාශකතාව විශ්වාසීනි.

විටෙක සහ්සුන් ස්වහාවයකින් පැවතියේද, තවත් විටෙක මහා කැපැඩුව ස්වහාවයට පත්වෙන්නේය. සංසුන් බවත් දක්වන අවස්ථාවනිදී වුවද, කුඩා කුඩා වශයෙන් හෝ රුහු අතිවිමද, කැපැඩුව ස්වහාවයන් ද පවතින්නේය. වෙනස්වන ස්වහාවයන් අසුරෙහි ස්වහාවයම විය වේ.

වැටක හෝ ජලාගයක අඟ්‍රත්තේද ජලයයි. විහෙන් විනි මහමුහුද තරමට ජලය නොවෙනුයේ-මහුදෙහි පවතින ස්වභාවයන් මෙන් දරණු පැවත්මක් නොවනබව වැටහෙනු ඇති.

පොකුණක් වැනි තැනක ආඟ්‍රත්තේද ජලයයි. විනිද සුල් සුල් ලෙසින් කැඹැඩුම් ස්වභාවයන් දැකියහැකි නමුදු මහමුහුදෙහි මෙන් දරණු රළපහර නොවන්නේය. මුහුදුමෙන් බියකරු ද නොවන්නේය.

ලිඳක ආඟ්‍රත්තේද ජලයයි. විහෙන් විනි මුහුදුමෙන් රං කැඹැඩුම් නොවන්නේය.

වැටක, ජලාගයක අඟිනි ආකාරයේ කැඹැඩුම් ස්වභාවයන්ද නොවන්නේය. පොකුණක අඟිනි කැඹැඩුම් ස්වභාවයද නොවන්නේය. ලිදෙහි වුවද කැඹැඩුම් ස්වභාවයන් නොවන්නේ නොවයි. මුහුදෙහි මෙන් හෝ වැටක මෙන් හෝ පොකුණක මෙන් හෝ ලෙසින් ජලය රැස්වීමක් ලිදෙහි නොමැතිවීම විනි හේතුව වෙන්නේය.

කුඩා බඳුනක අඟිනි ජලයෙහි, පෙරකි ආකාරයේ කැඹැඩුම් ස්වභාවයන් හෝ අවදුනමක් නොවනුයේ, විතන අඟිනි අවම ජල ප්‍රමාණයේ සීමිතකම හේතුවෙන් බව පැහැදිලිය.

ඡ්‍රේනිය නැමති සසර ඔකෑයද සැකසෙනුයේ මෙලෙසින්මය, කුඩා කුඩා භැගීම-සිතුවුම් අඟිනිකරමින්, ව්‍යාපවත්වමින් වැඩි දියුණුවන්හට ඉඩසළසමින්, භැගීම සමුහයක්, මහාසයුරක් ලෙසින් රැස්කරගැනීම හේතුවෙන් අනත්ත,

අප්‍රමාණ වූ කැඳුවීම් - හැඳහැපේම් වලින් පිරිගිය පිටතය පරක්තෙරක් නොපෙනෙන කරදරකාර ස්වභාවයනට නතු වෙන්නේය.

සිතුවුලි-හැඟීම් වැඩිවන පුමාණයට-ව්කරාඹිවන පුමාණයට අනුව පිටතයෙහි අභිවන කැඳුවීම් ස්වභාවයන් ද විළෝසින්ම වැඩිවෙන්නේය. පවතින්නේය.

සත්‍යලෙසින් නොවන- නොපවතින ස්වභාවයන්, සත්‍ය දේ ලෙසින් පිළිගැනීමෙන් සකස්වන සිතුවුලි- හැඟීම්, - මෙහෙහි- කිරීම් අනුව සිතෙහි අභිවන කැඳුවීම් ස්වභාවයන් විටෙක දැරුය නොහැකි ස්වභාවයනට ද පත්වෙන්නේය.

උපදුවයනට හේතුවන(උපධි)-මුළාවට හේතුවන සංස්කාර - සකස්කරගැනීම් ලෙසින් අභිකර ගන්නා සිතුවුලි පිළිබඳව වැටහිමෙන් යුතුව, සිතුවුල්ලෙහි නොගැලෙමින් සිතුවුලි - හැඟීම් නොවඩීම් - මෙහෙහි නොකරමින් සිහිය (සතිය) පවත්වාගන්නට හුරුවේම තුළින්, සියල් කැඳුවීම් ස්වභාවයන් - වේදනාවන් පහවයනුයේ, නිසසුල වෙයි.

ස්වභාවයේ ස්වභාවය හා සිතුව්ල

ස්වභාවයකි. වචනයෙන් සකස්කරමින් නාමරූපීව “ මහ මුහුද ” යයි කියති. මහමුහුද යනු එකත්ත්වයෙන් ගතයුත්තක් නොවේ, අනත්තයකි. අපමණාවත් වූ ස්වභාවයන් කෙරෙන් සපිරි ස්කන්ධයකි.

මුහුදෙහි නිර්මාණකරණ කවරෙන්දී?

විහි ක්‍රියාදාමයන් මෙහෙයවන්නේ හෝ මෙහෙයවන්නවුන් කවුරුන්දී?

මහ මුහුදෙහි අයිතිකරණ කවුරුන්දී?

ධර්ම ස්වභාවයන් පිළිබඳව නොදැනුවත්කම පෙරටුකර ගත් ජනයා විසින් මුහුදේ අයිතිය, ක්‍රියාකාරකම්, මෙහෙයවීම තමන් හෝ නූත්‍රු-නොදන්නා දෙවියනට, බුහුමයනට පවරයි. පරපුරෙන් පරපුරට ඇතිකර ගත් විවන් කළේපනාවන් සිතුව්ලි උගන්වති. මහත් හක්තියෙන් යුතුව පිළිගනිති, පවත්වා ගනිති.

ධර්ම ස්වභාවය ලෙසින් මුහුදෙහි රු ඇති වෙති ජලකද ගොඩබුමට ගසාගෙන පැමිණෙති. ආපසු මුහුදටම ගලාගෙන යති.

ස්වභාවයකි. සත්ත්වයාය, මිනිසාය ලෙසින් වචනයෙන් නාමරූප සංස්කරණය කෙරෙති. සත්ත්වයාය, මිනිසාය යනු එකත්ත්වයෙන් හෝ එකාංගයක් නොවති. නානාත්ත්වයෙන් සපිරි අනත්ත වූ ස්කන්ධයකි.

ආශ්වාස ලෙසින් නාමරූප වූ ස්වභාවයන් පවතිති.

ප්‍රාග්ධ්‍රාස ලෙසින් නාමරුප වූ ස්වභාවයන් පවතිනි.

මේවායේ අයිතිකරුවා කටුරුන්දී?

මේවා මෙහෙයවන්නේ හෝ මෙහෙයවන්නේ කටුරුන්දී?

ධර්ම ස්වභාවයන් පිළිබඳව යථාවබේදයෙන් තොරව, මිනිසා සත්ත්වය වශයෙන් පැවැත්මකට හේතුව්, සත්ත්වයර්ම ස්වභාවය නොදුන්නාකම පෙරට කරමින් තමන් හෝ, නොදුන්නා හඳුනානොගත්, හමුනාවන, නුදුව ”මම ”ය මගේ ලෙසින් විත්තවිකාරයනට (සිතුව්ම් වලට) අසුවෙමින්, පැවතෙමින් කළුපනාවන් අභිකරමින්, සංසාරයක් ලෙසින් මනේ විකාරයන්ම පවත්වති.

මහත්‍යානී, අශ්‍රාතෙවත් ප්‍රහුදුන් තෙමේ මුහුද - මුහුද යයි කියති.

මහත්‍යානී, මෙය බුද්‍යසක්හෙනි මුහුද තොවේ.

මහත්‍යානී, මෙය දියරුසක් ලෙසින් වචනයෙන් සකස් වූ නාමරුප සමුහයකි.

මහත්‍යානී මිනිසාගේ (සත්ත්වයාගේ) අස මුහුදකි. යමෙක් එ් රුපමය වේගයන් ඉවසා සිටියේනම්, වචනාගනු ලැබුවේ නම්,

මහත්‍යානී, මේ තෙමේ රුප සහිත, දියසුල් සහිත, සැබුමසුන් සහිත රකුසන් සහිත ”අස ” නැමති මුහුද තරණය කළේ යැයි කියනු ලැබේ.

තරණය කළ, පරතෙරට පැමිණි එ් බමුණු තොමේ ගොඩඩීම සිටී.

මහනෝති, කන, නැහැය, මහනෝති, මිනිසාගේ දිව මූහුදුකි. විනි රසයට මුවාවූ වේගය ඉවසානම් - හසුනොවුයේ නම් මහනෝති, මේ තොමේ රළ සහිත, සුලි සහිත, සඳහා මසුන් සහිත, රකුසන් සහිත දිව නැමති මූහුද තරණය කළේයයි කියනු ලැබේ.

රාග-ද්වේෂ- මාන- මොහයන් තරණය කළ පරතෙරට පැමිණි එ් බමුණු තොමේ “නිවන” නමැති ගොඩඩීම සිටී.

කය....මහනෝති, මිනිසාගේ සිත මූහුදුකි. විනි ධර්ම ස්වහාවය වේගය වේ. යමෙක් එ් ධර්ම ස්වහාවයන් හඳුනාගනී නම්, තේවායේ තේවායේ නොරුවටේ නම්, පිළිනොගනී නම්,

මහනෝති, මේ තොමේ රළ සහිත, දියසුලි සහිත සඳහාමසුන් සහිත රකුසන් සහිත, සිත (සිතුව්ලි) නමැති මූහුද තරණය කළේ ය'යි කියනු ලැබේ. සියලු ආසුවයන් තරණය කළ පරතෙරට පැමිණි එ් බමුණු (රහන්) තොමේ (නිවන නමැති) ගොඩඩීම සිටී.

හෙතෙම මාර්ගෘහනයෙන් නිවන් අවබෝධකල්, වසය නිමවු බඩුසර ඇතියේ, මෙව කෙළවරට ගියේ, නිවන් නැමති පරතෙරට පැමිණියේ ය'යි කියනු ලැබේයි.

(සමුද්‍ර සුනුයෙකි)

මම නොදුන්නා මම....

අපේ හාමුදුරුවනේ....මම කටුද කියා....මට වටහාදෙන්න....

භායක හාමුදුරුවන් වහන්සේ මද සිනහවක් පාමින් පිළිතුරු සපයන්නට විය.

ල්ක වටහාගන්න සිනක....මමය....කියනා....මම විසින්මයි, තමන්....නමන් වෙතින්ම විමසා බලුන්න, මම කටුද....මම කටුද කියා මම දැන්නවාදී?... මම ඉන්නේ කොහොද....මම හමුවෙලා තියෙනවාද....මම....මමය කියලා දැනගත්තේ කටදුද....යි කියා. මේවාට පිළිතුරු තියෙනවාදී'යි විමසිලුමන් වෙන්න....මම නොදුන්නා මම විත්තවිකාරයක් බල එච්චට ඔබහට වැටහේව..

ධර්ම ස්වභාවයන් හේතුකොට ගතිමින් පවතින විස්ස, මේදනා, සංඡු, මේතනා, මහසිකාර, (හමුවීම - දැන ගැනීම-හදුනාගැනීම -සිතීම) පංච උපාදානස්කජඩයන් අනුව සංස්කරණය වූ අසැ,කන,නාසය, දිව,ග්‍රීරකුඩාව පක්ද්ව ඉන්දියයන් අසුරින් බිජිවන-ධර්ම ස්වභාවයන්ගේ වෙනස්වීම්, වෙනස්වීම් අනුව නිර්මාණයවන විත්ත ස්වභාවයක්, විතත්තවිකාරයකි "මම."

වෙනස්වන්නාවූ විත්ත ස්වභාවයන් අනුව වෙනස් - වෙනස් ආකාරයෙන් මතුවන "මම" කිසිදු නිත්ත ලෙසින් දැකිය හැකි සත්‍යය ස්වභාවයක් නොවේ.

මේ ධර්මතාවයන් නොවැටහිම-අවිද්‍යාව හේතුවෙන් වවිසංස්කාරී නාමරූප මම මුවාවෙහි - මාරයා දුක ලෙසින් සැගවී සිටිනවා, ධර්ම ස්වභාවයන් අනුව හැඟීම සිතුවලි ලෙසින් මතු වෙනවා.

බිජිල අවධියෙහි නොදත් බොහෝ දේ වැඩිවියට පත්වීම නම් වූ සම්මත ස්වභාවයතුම දැන ඉගෙනගන්නවා. ඒ මෙතැනිදී.

වසර කළුප කේරී ගහනකට පෙර සසරෙහි වැටුන සත්ත්වයා, විතැන් පටන් වැකිගිය මනසිකාර ස්වභාවයන් අද අතිවුවක් නොවේ.මේ මොහොතොහිදී අතිවුවක් නොවේ. එනිසා වත්මන් ස්වභාවයෙහි ගැලෙමින් පවතිමින් වැරදුන ආරම්භය සෙවිය නොහැකියි. වටභාගත නොහැකියි. ඒවා වටභාගතීමට ආරම්භය වෙත යැමි හැකියාවක් ඇත්තේ නැහැ. විලෙසින් ආපසු යායුතුවෙන්තේ ද නැහැ.සිදුවිය යුත්තේ වත්මන් තත්ත්වයෙහි පවතින මුලාව වටභාගතීමින්. ඒවායෙහි නොගැලීසිටීමින්, මේ මොහොත අතිවන,-වෙනස්වන ආයුරු වැටහෙන ආකාරයෙන් විමසුම් සහගත වීමයි. විමසා බිඳීමයි. විදුර්ගණා කිරීමයි.

ව්‍යව ධර්මතාවයන්ගේ හේතුප්‍රත්‍ය (අතිවීම,පැවතීම) වැටහෙනු ඇති. හේතුප්‍රත්‍යයන් වැටහෙනවට පිටිනය නම්වූ මුලාව සකස්වූ හේතු හා පැවතීම (ප්‍රත්‍යය) අවබෝධයෙන් යුතුව අත්හැරෙනවා.

ආය්දී සත්‍යය, හේතුව හා පැවත්මයි, හේතුව අහෝසි- වීමෙන්, පැවත්ම අහෝසි වෙනවා.

මම හේතුව වනවට, මාරයා-දුක පවතිනවා.මම නොවනුයේ - මාරයා හේ දුක නොවනු ඇති.

සිහිකම (තන්හාව) හේතුවනම් - දුක පවතිනු ඇති.

සිහිකම (තන්හාව) හේතුවලෙස නොවනුයේ - දුක පැවතීමක් නොවේ.

හේතුව ඇහෝසිවීමෙන් ව්‍යුය පැවතීමකින් නොරව අහෝසිවීම මස, කර්මව්‍යුයකට යටත්ව, සියල්ල කර්මයෙන් විසඳෙන බවක් තට්ටාගත දේශන්‍යායෙහි අන්තර්ගතය නොවේ.

සිහිය....."මම" නමති නාමරුප සංස්කාරයෙහි මුලාවත්ම-මාරයාගේ ග්‍රහනයට හසුවෙනවා. දුකම වැළද-ගන්නවා. ඉන් ගැලවීමේ මගක් නොවැටිම හේතුවන් "දුක" ම විදිනවා. ඇතිවි තැනිවියන වික හැඟීමක් අනිතය වශයෙන් නොදුකින වාරයක් පාසාම, ඔබ ව්‍යමහැගීම (සිතුවිල්ලසිත) නිසා දුක ද, ලේකයද, අයිතිකර ගන්නවා, හැඟීමක් අනිතය වශයෙන් දුකින මොහොතක් පාසාම ඔබ දුක ද, ලේකය ද අත්හර දමනවා. ඔබ පමණක් නොව, මා ද මට අයිති නැත. මම, මාවද අත්හර දමනතුරු මේ සසර ගමන තැවතීමක් නිහැර.

තට්ටාගත සම්මා සම්බුද්ධියාණන් වහන්සේ විසින් සියලු සත්ත්වයාගේ හිතසුව පිණිස වනුරායී සත්‍ය ලෙසින් දේශන්‍යාකාට වදුරා ඇත්තේ මේ දුකෙන් මිදිමේ මගයි.

උන්වහන්සේ විසින් දේශන්‍යාකාට වදුල ආයනී මාර්ගය අනුගමනය කිරීමේ ද පහළවන ප්‍රෘතිවේ ආලේකයෙන් සිහිය අවදිවෙනවා.

විසේ අවදිවන සිහිය (සිත) මම නමැති විත්තවිකාර මාරය කෙරෙන් වෙන්වී විමුක්තිය ප්‍රත්‍යාග්‍ය කරනවා. “ මම ” ය කියන මට්ඨා සිතුව්ල්ලෙන් බැහැරවී “නිවන” අවබෝධ කරනවා.

“ යම් තැනක සිටියෙකු හට ත්‍රිවිධ තාෂ්ණාවන් මෙහෙනි කිරීමෙන් ඇතිවත්නා වූ, හට ක්‍රියාකාරක හැරීම් නොපවතිද, මෙහෙනිකිරීම් (මකද්දනා) වල වැසියාමක් නොපවත්වන සියලු ආපුවයන් (කෙලෙස් - සම්මත) අත්හළ (ස්ථාය කළ) මූණිවත රැකින එ් ප්‍රයුවන් බුද්ධ ඉළුවකයා සංසිදුනේ ය'යි කියනු ලැබේ.

මහනා, කුමක් හෙයින් මෙලෙසින් කියන ලද්දේ ද යන්;

මහනා,මේ ස්කන්ධය මම ලෙසින් සිතයි.මෙහෙනිකරයි.

මේ මම වෙමි ලෙසින් සිතයි,මෙහෙනි කරයි.

මම අනාගතයෙහි වෙමි ලෙසින් සිතයි, මෙහෙනි කරයි.

මම අනාගතයෙහි නොවෙමි ලෙසින්ද සිතයි.
මෙහෙනි කරයි.

මම රුපවත් ලෙසින් සිතයි, මෙහෙනි කරයි.

මම අරුපවත් ලෙසින් සිතයි, මෙහෙනි කරයි.

මම සංයුත්වම් ලෙසින් සිතයි, මෙහෙනි කරයි.

මම අසංයුත්වම් ලෙසින්ද සිතයි මෙහෙනි කරයි.

මම සංයුත්වන්නේත්, අසංයුත්වන්නේත් වෙමි
(නොවසංයුත්නාසංයුත්) ලෙසින් සිතයි, මෙහෙනිකරයි.

මහනා, මෙනෙහිකිරීම (මකද්සිභතය) රෝගයකි.

මෙනෙහිකිරීම (මකද්සිභතය) වේදනා උපදුවන ගෙවියකි.

මෙනෙහි කිරීම (මකද්සිභතය) තියුණු උලකි.

මහනා, මෙනෙහිකිරීම (මකද්සිභතයන්) හැරදුමේ මෙන් ආශ්‍රාවයන් සංස්කෘතිය ප්‍රජූවත් වූ එ් බුද්ධිග්‍රාවකයා, සංසිඳුන් තුපදි-නොදිරයි, නොමියයයි. කෙලෙසුන් කෙරේන් නොසැලෙයි. නොවෙහෙසෙයි.

මහනා, යම් හේතුවකින් උපදානේද? එච්චන් හේතුවක් ඔහුට නැත. තුපදිනුයේ කුමක් දිරන්නද? නොදිරනුයේ කුමක් මියයන්නද. නොමියයනුයේ, කෙලෙසුන් කෙරේන් කුමකට සස්කල වෙන්නද. කේපවෙන්නද. කේපයට පත්නොවනුයේ, කුමකින් වෙහෙසට පත්වෙන්නද?

මෙනෙහිකිරීම (මකද්සිභනා) නොපවත්වන, යම් තැනක තැවතුන - ආසුවයන් (කෙලෙස් සම්මත) සම්බුද්ධ ප්‍රාග්‍රාවක තෙමේ සංසිඳුන් යායි කියනු ලැබේයි.

මෙසේ යමක් කියන ලදි, එය මේ කරණු වටහාදීම පිණිස පවසන ලදී.

මහනා, මවසින් සැකෙවින් කියනලද මේ මූලහේතු පැහැදිලිකර දැක්වීම ඔබ විසින්ද උගත යුතුය.

(බ්‍රහ්ම විභංග සූත්‍රය)

අවිද්‍යා සඡය

ධර්මය තේරුම් ගැනීමේද හේතුප්‍රහය පිළිබඳව දැනුවත්වීම බොහෝම වැදගත් වෙනවා. එෂ් නිසා මේ සියල් සංසාරක පැවත්මට හේතුවන පක්ද්වා පාදනස්කඟඩ සරල අපුරුණ් වටහාගන්නට උත්සාහකරමු.

විස්ස - වේදනා - සංජු - වේතනා - මහසිකාර වශයෙන් පාලියෙහි හඳුන්වනවා. විස්සය - ස්පර්ශය ලෙසින් බොහෝ ආය දක්වනවා. ස්පර්ශය සඳහා කවර හෝ ආයතන දෙකක් හෝ කිහිපයක් වියයුතුයි. විහෙම නැතිව ස්පර්ශය ගැන කරාකරන්න ඕනෑම කමක් නැහැ. දැන් අපි මෙහෙම විශ්‍රාභ කර ගනිමු.

විස්ස - හමුවීම , අසුරුද කිරීම

වේදනා - දැනීම

සංජු - හඳුනාගැනීම

වේතනා - හැරීම, සිත, කළුපනාව

මහසිකාර - සම්මතයන් සකස් කර ගැනීම.

මේ මහස සකස්වන ආකාරයයි. සිතුවූ සකස්වන ආකාරයයි.

සම්මතයතුළ රුප - වේදනා - සංජු සංස්කාර - විශ්‍රාභන් සකස්වනවා, පවතිනවා අවිද්‍යාව වැඩෙනවා.

කළුප කාලාන්තර අප්‍රමාණ සංඛ්‍යාවකට පෙර සිට ක්‍රම ක්‍රමයෙන් වැඩෙමින් පිවිය ලෙසින් පහළ වූ ස්වභාවයන්

අභුරකරමින් “සම්මත”යන් මතකය (විශ්වනය) ලෙසින් වැඩිමින්, වත්මන් ස්වභාවයට ලැබාවි තිබෙනවා. අතිනයේ නොතිබූ බොහෝ සම්මත නිර්මාණයන් වර්තමානයේ සිදුවෙනවා, අනාගතය නම් වන සම්මතයේදීන් සිදුවේවි.

ව්‍යෛ වගේම අතිනයේ පැවති බොහෝ සම්මත දේ මතකයෙන් බැහැරවි නැතිවි ගිහින්.

ලපන් මොහොතොහි බ්ලේඩු තුළ කිසියම් දැනීමක් - පෙර පාති මතකය (විශ්වනය) අනුව පවතිවි. ව්‍යෛ වගේම කොහෝ හෝ ප්‍රතිසන්ධිය ලැබූ මොහොතේ සිට, කොහෝ හෝ උපත සිදු වූ මොහොතොහි සිටමත්, ඉගෙනීම කරනවා. මතකශක්තිය වර්ධනය කරනවා. මියයන තොක්ම ඉගෙන ගන්නවා ඉගෙන ගනිමන් මතකශක්තිය (විශ්වනය) වර්ධනය කරනවා. පිටත්වන කාලය පුරාවටම මතකයන් උපයෝගිකරමින් විවිධ සම්මතයෙහි පවතිනවා. සම්මත පිටතයම පවත්වනවා.

වෙනස් නොවන ව්‍යුත ධර්මනාවය වෙනස්වීමයි. වෙනස්වීම කිසිදු වෙනස් නොවනවා වගේම, වෙනස්වීමෙහි ආරම්භයක් හෝ නැවත්මකුත් නැහැ, ආරම්භයක් නම් ව්‍යුතන සම්මතයක් පමණයි. අවසානයක් නම් ව්‍යුතනත් සම්මතයක් පමණයි. මේක හරිම අවුලක්. පටුවැවුල්ලක්. මේ අවුල මිහා ගැනීමට මගතමයි තව්‍යාගතයන් වහන්සේ විසින් දේශන්‍යාකර වදුරා ඇත්තේ.

පංචලපාදුනස්කජ්ඩයෙන් සකස්වී පංචුඡ්ඩිය සම්මත අභුරට පත් වූ “සින ” අවුල් වූ සිහිය (හැඟීම්) අනුගතවෙමින් රැසප ඇතිකර ගනියි. විදියි. වේදනා ඇතිකර ගනියි. විදියි.

සංජු අධ්‍යිකර ගනිදී.විදියි. සකස්කරගැනීම් (සංස්කාර) අධ්‍යිකර ගනිදී. විදියි. තුවිධ තාත්ත්‍යාචන් කෙරෙහි වැරදි වැටහිමෙන් අධ්‍යිකරගත් මතක ගක්තිය (විජුනය) පවත්වා ගනිදී.

හමුවීම - අසුර (විස්ස) - දැනීම (වේදනා) හඳුනා ගැනීම (සංජු) අනුව බිජිවන සිත (වේතනා) - සිහිය) අසුරන් හැරීම් - සිතුව්ලි - මනස හටගන්නා ආකාරය (මනසිකාර) පිළිබඳ වැටහිමකින් නොරව පවතිනුයේ අයෝනිසේමනසිකාරයයි. පැවතෙන්මේ ස්වභාවයයි.

හමුවීම - දැනීම - හඳුනාගැනීම් අසුරන් හටගන්නා සිත (සිහිය - සතිය) හටගන්නා ආකාරය වැටහිමෙන් යුතුව - සම්මතයෙහි අනුගත නොවන, සම්මත මූලවෙහි නොවතෙන අයුරන් සකස්වනුයේ යෝනිසේමනසිකාරයයි.

රුප - සත්ත්ව, පුද්ගල, මෝක, ස්කන්ධ පිළිබඳ සම්මත.

වේදනා - ව්‍යවධාකාරයේ - දැනීම්, විදීම් පිළිබඳ සම්මත.

සංජු - අසේ,කන, නාසය, දිව,විදුලිය, කුළග, ආස්වාදය, ප්‍රාස්වාසය, උණුසුම, සීතල, රදීම, සුවය.....මේ ආකාරයේ අපමණාචන් සංජු පිළිබඳ සම්මත.

සංස්කාර - සකස්කිරීම්, නිර්මාණයකිරීම් වචනයෙන් කායිකව - මනසින් සකස් කිරීම් පිළිබඳ සම්මත.

විජ්‍යානය - අනිතය-දුක්ඛ-අනාත්ම වශයෙන් වටහාගත යුතු, ධර්ම ස්වභාවයන්-නිතය, සුඩ, ආත්ම ලෙසින් ඇතිකරගත්-පවත්වාගතු බඩන වැරදි වැටුණීම.

අස්සන් - බාහිර රූපයන් හමුනොවන්නට - දැකීම පිළිබඳ හැඟීම (විජ්‍යානය) බිජිවන්නේ නෑත.

හමුවීම (එස්ස) නොවෙන්නට දැනීමක් (වේදනා) නොවෙන්නේය. දැනීම (වේදනා) නොවෙන්නට හඳුනාගැනීමක් (සංඝු) නොවෙන්නේය. හඳුනාගැනීමක් (සංඝු) නොවෙන්නට හැඟීම් (වෙනනා) නොවෙන්නේය.

හැඟීම (වෙනනා) නොවන්නට සිහිකිරීම මතකය (විජ්‍යානය) නොවෙන්නේය. මතකය විජ්‍යානය නොවන්නට මෙහෙහි කිරීමේ සම්මත නොවන්නේ ය. මෙහෙහිකිරීම සිහිකිරීම නොවන්නට මතකය (විජ්‍යානය) පැවැත්මක් නොවෙන්නේය.

මෙහෙහිකිරීම, සිහිකිරීම හේතුවෙන් මතකය (විජ්‍යානය) පැවතෙමින් (ප්‍රතිය) සකස්වෙමින් ආත්මලෙසින්, නිතය වූ සදුකාලික ස්වභාවයක් ඇතිවෙන්නේය. මෙයම සසරගමන ඇතිවීමට හේතුවත් පැවතිමත් (ප්‍රතිය) වෙන්නේය.

“විජ්‍යානය” සම්මත ඇසුරෙන් පවතින මතකයයි. සම්මතයෙහි පවතිමින්, රැඳුමින්, සිහිකිරීම මෙහෙහි කිරීම නොවනකළ මතකය (විජ්‍යානය) පැවැත්ම (ප්‍රතිය) සඳහා හේතුන් නොවන හෙයින් වහි ව්‍යුත ලෙසින් මතකය (විජ්‍යානය) ක්‍රියවෙන්නේය.

මෙලෙසින් සම්මතයම තණ්හාවට හේතුවෙන්නේය. මතකය (විශ්වාසය) පැවත්මට හේතුවෙනබව වැටහෙනි. හේතුව ආතිනොවනකළ පැවතීම (ප්‍රතිඵලිතය) නොවන බවද මැනවින් වැටහෙනි.

” මහතා, ඉදින් රුප බාතුව පිළිබඳ සම්මතය හිතුළුවට ප්‍රතිත්වාවේද, අරමුණා සිදෙයි විශ්වාසයට ප්‍රතිෂ්ඨා නොවේයි.

ඉදින් මහතා, වේදනා, සංඝා, සංස්කාර විශ්වා බාතුන් පිළිබඳ සම්මතයෙහි බැඳීම (රාගය) ප්‍රතිත්වාවේද, වීසේ බැඳීම් (රාග) ප්‍රතිත්වායෙන් අරමුණු සිදෙයි. මතකය (විශ්වාසය) ප්‍රතිෂ්ඨා නොවේයි. ප්‍රතිෂ්ඨා රහිත ඒ මතකය (විශ්වාසය) නොවැඩිනුයේ ප්‍රතිසන්ධිය සකස්නොකාට ක්‍රියාත්මක වේ. සසර්න් මිළුන්වේයි. මිළුන හෙයින් නොපවතියි, සැල්මට පත්නොවේයි. සංත්‍රාසයක් නොවනුයේ, තෙමේ ම පිරිනිවේයි.

ජාතිය (යලි ඉපදිම) ක්‍රියාත්මක. මගබඳසර වැස නිමවන ලදී. කරණීය (කළයුත්ත) කරනුදී. මේ අරහත්ත්වය පිණිස අන් කිසක් (කළ යුත්තක්) නැතැයි දැනුගතී.

මහතා, මෙසේ දන්නාහට, මෙසේ දක්නාහට, - විදුර්ගනාවට අනතුරුව ආශ්‍රාවක්ෂය (අරහත්ත්වය) වේ ය'යි වදුල සේක.

(උදාන සූත්‍රයෙහි)

කල්පනා මිතුය

පාසල්වයේ සිට දැන හඳුනුම්කම් ඇති මිතුරන් දෙදෙනෙකු දිගුකළකට පසුව විවේකිව කට්ඨඩක තැනකදී හමුවිය.

ඉන් එක් අයෙකු ධනවන් වන්පාර්කයෙකි. අනෙක් තැනැන්තා ධර්මාවබේදයෙන් යුතු, දැහැම් පුද්ගලයෙකි. ඔහුගේ නම ධර්මදූස.

ධර්මදූස.....පිවිතේ කොහොමද.....දැන් මොනවද කරන්නේ.....යි ධනපාල ඇසුවේය.

මම බොහෝම විවේකසුවයෙන් අද දවස ගතකරනවා යි සැහැල්ලු හඩිනින්ම ධර්මදූස පිළිතුරු දැන්නේය.

බලනවකො ධර්මේතමුසේ ඔහොම කියනකොට.....මට තමුසේ ගැන රෝෂ්ජනාවකුත් ඇති වෙනවා.....මම හිතාගෙන හිටියේ භූගක් කරදර ඇති'යි කියලා.....ල් ව්‍යුතන් ධර්මේ හරිම සැහැල්ලවෙන්නේ කට්ඨඩලේ.

ධනපාල.....මයාට, මට වඩා මිලමුදල් තියෙනවා. හොතිකසම්පත් තියෙනවා, දිදුරුවන් ඉන්නවා.....වන්පාර තියෙනවා.....සේවක සේවකාවන් ඉන්නවා.....ඉතින් සැප සම්පත්ය කියන මේ සියල්ලටම හිමිකම් කියන මිත්, ඇයි මා සතු විකම දේවන සරල බව ගැන රෝෂ්ජයා කරන්නේ.

මට සැප සම්පත් නියෙන බව අඟත්ත ධර්මේ.....ල්ත් මේවා රැකිගත්තේ කොහොමද.....අනාගතයේදී පවත්වා ගත්තේ කොහොමද කියලා හිතනකොට මට හර දුකක් ඇති වෙනවා..... හයක් ඇතිවෙනවා, වීහෙම වෙනකොට මේ සැප සම්පත්වලින් ලැබෙන සතුට විදුගත්තට හැටියක් හැකුව යනවා.

ධනපාල....ඉතින් ඕක මිය තරම් හිතත්ත....පසුතැව්ල වෙන්න දෙයක්ද?

අයි නැත්තේ..... මං කොපමණ අමාරැවෙන්ද මේවා ගොඩනගුවේ.අනාගතයේදී මේවා නැතිවී යනවානම්..... පිළිතුරු පුණි තොකළ දහනපාල දිගු සුසුමක් හෙලිය..... මද නිහැඩියාවකින් පසුව-යලින් දහනපාල කට්ටකරන්නට විය.

ධර්මදාස.....අයි.....මගේ හැඟීම බොහෝම සරල විදිහට.....සුල්කොට හිතත්තේ.....පුල්වන්කමක් නියෙනවානම් මම පසුතැව්ල වෙන්නේ නැහැ....යි දහනපාල පැවසුවේ කෙදිරුල් භඩකිනි.

එකට හොඳම විසඳුමයි දහනපාල.....අනාගතය අත් හරන්න.....යි දර්මදාස පැවසුවේ කිසිදු වෙනසකින් තොරවය.

ධනපාල කළබලයට පත්විය. තරමක් හෝ ආවේගීම් වූ ලෙසක්ද පෙනෙන්නට තිබුණි.

තමුසේ හර කට්ටකක්නේ කියන්නේ.....අනාගතය අතහැර කොහොමද අයිසේ දියුණුවෙන්නේ.....අනාගතයක් නැතිනම් පීවතයක් කොහේද.....

නමුසෙට නම් කියන්න ලේසියි.....මොකද, නැතිවෙන්න තරම් දෙයක් නමුසෙට නැති නිසා. මට විහෙම නොවෙයි...නේ.....'යි පවසන වට ධනපාලගේ හඩ උච්ච ස්වභාවයක් ගෙන නිඩුණි.

ධනපාල.....මම වරදක් කිවිවේ නැහැ. හැමෝම ආනාගතය ගැන භයවෙනවා. අනාගතය ගැන දුක් විදිනවා..... කෙටයෙන්ම අනාගතය ගැන සිහින දකිනවා. ඒ නිසාම කිසිවෙකු ආනාගතය කියන මායාව අත්හරින්නට කැමති නැහැ..... අනාගතය ගැන ඇතිකරගත් මුලුව නිසාම, කියල්ලෝම අනාගතය සරුකර ගන්නට සිතමින්, නොයෙකුත් කටයුතු අරඹනවා. කටයුතුවල නිරතවෙනවා. දුක්ගොඩික් උපද්‍රවනවාකරදර රාණියක පටලවෙනවා.....අනාගතය කියන මායාවතුළ මොනතරම් රැවටිලුවලට පත්වෙනවාද කිවිවොන්අනාගතය අත්හරින්න කිය-කියන කෙනෙක් එක්කත් තරහවෙනවා. ඒ අය තේරෙම් ගන්නේ නැහැ.....ශ් අය අනාගතය කියන, නොපෙනෙන අභස් මාලිගාවලට ඉනිමං තනන බව.

ධර්මද්‍යාසගේ කර්ම නිමකරන්නට ඉඩනොදුමින්..... ධනපාල..... කර්මකරන්නට විය.

අනාගතය ගැන නොසිනුවා නම්, අනාගතය අත්හරයා නම්.....කොහොමද.....මම.....අද මේසිටින තත්ත්වයට වීන්නේ. විකාර කරා.....යි ධනපාල පැවසුයේ වියවුලට පත් වූවෙකු ලෙසිනි.

ධනපාල..... කළබලවෙන්න ඕන් නැහැ.....මිය අනාගතය ගැන හිනුවා, අනාගතයට සිහින දුටුවා.....

ල්වායේ ප්‍රතිච්‍රිත වශයෙන්.....මඩ උපයා සපයා ගත් හෝතික සම්පත්වලින් සතුවුවීම පැත්තකට දුලා අනාගතයේ..... එහෝතිකසම්පත් රැකගත්තා ආකාරයන් සිතමින් දුක් විදුනවා.....එහෙම දුක් විදුමින් තවත් අනාගතය ගැන හිතනවා.අනාගතය ගැන හිතමින්-වර්තමානයන් අපායක් කරගත්තා.....දුකෙන් ගැලවෙන්නට හැකි පාර පෙනිපෙනී..... දුකම වැඳුගෙන, වැරදිපාරේම යනවා.....තව කාටවත්..... වෙන කාටවත් නිවැරදි කරවන්න බැහැ.නිවැරදි-මග කියාදුන්තත් - ගමන්කරන්නා.....නිවැරදි මග නොයනවානම් මොනවා කරන්නද..... වරද නිවැරදිමග පෙන්වාදුන්කෙනාගේ නොව.....නිවැරදි මගෙනි ගමන් නොකරන්නාගේ බව...මූල වටහාගත්ත ඕනෑම්.....ධර්මදුසුගේ හඩ පැහැදිලිය. ඔහු නොසැලුන්ය.

ධනපාල නොසන්සුන්ය. සැලෙන්නට විය.

ධර්මදුසු.....කියන එකේ අත්තක් තියෙනවා වෙන්න පුළුවනි.....එත් කාටද එහෙම කරන්න පුළුවන්.....සි දනපාල විමසුවේ උපහාසය මුද හඩකිනි.

කරන්න බැරිකමක් හැහැ.....කරන්නට පුරදුවෙන්න ඕනෑ.....එහෙම හැතිවනාම කරන්න බැහැ තමයි.....හඩයි කරන්න බැරිකම කියාගෙන මුලාවට පත්වුනානම කරදරයේ වැටෙන්නෙන් තමන්මයි අනාගතය කොහොම වුනත්.....ධනපාල රීයේ.....හෙට ද්වස ගැන හිතුවනේ.....දැන් හෙට ද්වස පහළවෙලාහඩයි හෙට ද්වස ලෙසින් නොවයි.....අද ද්වස වෙලා.....කිසිලෙසකින් හෙට ද්වස තුළ

ඔබට පවතින්න ලැබෙන්නේ නැහැ. ඔබ විදුවත් සිටින්නේ අද දුවස තුළයි. ඔබ සිටිය දුවස රෝගී වෙලා නැතිවෙලා..... වීතන ඔබන් නැහැ. හෝ දුවස ගැන තියපු බලාපොරුත්තුව සුංවෙලා..... ඔබ ඉන්නේ අද දුවස තුළයි. වර්තමානය තුළයි. වීතෙම ඉදෑගෙන..... අනාගත මිරිගුව දකිනවා..... ඒක කිසිදුක සැබැචක් වෙන්නේ නැහැ..... රුවටීම පමණයි.

මම විකාග නැහැ ධර්මදුස්..... අනාගතයක් තියෙන්නට සිනේ..... වීතනයි පිවිතය සාර්ථක වෙන්නේ..... අරමුණු අැතිවෙන්නේ..... අරමුණුක් නැති පිවිතය නිසරුයි. කිසිම වැදුගත්කමක් නැහැ. දියුණුවෙන්න නම් අනාගත සැලසුම් තියෙන්න සිනේ..... යි දහපාල වේගයෙන් කියාගෙන ගියේය.

හර... හර... දහපාල..... ඔබ ඔය ක්‍රියාකාරන අනාගතය හොඳයි කියලා හිතෙනවානම් ඒක පාවත්වාගත්තට උත්සාහ කරන්න..... හඩුයි මේ ගැනත් විකක් හිතන්න..... දහපාල දැන් ඉන්නේ මා සමග..... මේ වර්තමානයයි. ඔබට මියයන්න සිදුවන්නේ..... වර්තමානය තුළ නොවෙයි. වර්තමානය ගතකරමින් ඔබ ඔය ගොඩනගන්නට..... දකින්නට උත්සාහකරන අනාගතය තුළයි. ඒ ගැන නොවැටහීම පිළිබඳව ඔබ කවදහරි පසුතැවැලු වෙයි..... අනාගතය ගැන සිහින දකින්නන්..... වර්තමානයේදී දුක් විදුම්න්, අනාගතය සොයම්න්.... නොදන්නා අනාගතයකදී මියයනවා... වීසේ මියයන මොහාතේදීන් තමන්තුළ පවතින්නේ අනාගත සිහින තිසා වුතියන් සමගම යළින් කොහො හෝ ප්‍රතිසභ්ධියක්.....

උපතක් ලබනවا.....මේ අකාරයෙන් අනාගතය පවත්වාගන්නට උත්සාහ දරාව..... පවත්වාගනීව. කර්මහව සකස්කරාව. කර්මහව ක්‍රියාත්මකකරාව. දැසපෙනෙදේ අභියෝගු වගේ... ආගේකය තිබියදී...අලුරෙනිම ගමන්කරාව...මම අශ්චර්යාව වතුරවල එගට ගෙනාවා.....අශ්චර්යා කැමතිනම්..... වතුර බොත්ත පුළුවනි. බ්‍රිතියා..... නොබ්‍රිතිය කියා මට වෙනසක් නැහැ.....යි කියමින් ධර්මදාස නිහඹ වය.

ධනපාල පුදුමයෙන් මෙත් ධර්මදාස දෙස බලා සිටියේය. තම දෙනෙතට කදුව් ගෙවා බවක්ද..... දහනපාලහට වැටුනුනේය. ධර්මදාසගේ අදහස්වලට විරෝධීවිම පිළිබඳව පසුතැව්ල්ලක්ද, දහනපාලගේ සිත තුළින් මතුවන්නට වය.....දැක් උත්සාහයකින් පසුව.....යලිත් දහනපාල කට්ටුකරන්නට වය.

අඟත්තටම ධර්මදාස.....මොකක්ද මේ පීටිතය..... මොකටද මේ දුක විදින්නේ.

ධර්මදාස හිස හිසවා දහනපාලදෙස බැලීය..... දහනපාල පීටිතය ගැන දැන්නේ නැතුවද මේ තරම් වෙහෙසෙන්නේ..... පීටිතය කියන්නේ..... "දුක"..... වය කිසිවෙකු විසින් ලබාදෙන්නේ හෝ කිසිවෙකු සොයා එන්නේ නැහැ. පීටිතය (දුක) නිර්මාණය කරගනු ලබන්නේ තමන් විසින්මයි. මේ බව වටහා ගැනීම සත්‍ය දැකිමයි..... තමන් විසින් සිදුකරන ක්‍රියාව..... කර්මය..... තමන් විකාශනය කළ හඳුනි දෝංකාරය වගේ ආපසු තමන්කරම වනවා..... අපි කරන්න ඕනෑ..... මේ සත්‍ය වටහාගෙන, දුක අඟතිනොවන.... නොපවතින අයුරින් පීටිතය

පවත්වා ගැනීමයි.....කොපමණ ලැබුණත් තාත්ත්ත්‍යයක් නැති..... සිතුව්ලිවල ගැලෙමින්.....සතුට සොයන්නට යෑම මුලුවක්..... මේ සත්‍ය තෝරැමිගන්න ඕනෑ. කොපමණ සොයනවාද..... විපමණටම දුක හමුවෙනවා..... සේවීමක් නැති තැන..... නැවත්මක් වැටහෙනවා.... දුක විදින්දය විසින් සිදු කරන නිශ්චිලත්‍ය වැටහෙනවා.මම නවතිනවා හරු....මට ඒ අයට නතරකරන්න බැහැනේ.... ව්‍යෙහෙම වුනත් දුක විදින අයගේ යහපත පිණිස මා දුන්නාදෙය පවසනවා. විපමණය..... ධර්මදූසගේ හඩි තරමක් තියුණුය.

මද වේලුවක් කඳුව්පිරි දෙනෙනින් යුතුව ධර්මදූස දෙස බලාසිටි දිනපාල එක්වරම ඉදිරියට පැන ධර්මදූසව වැළඳ ගනීමින්.....ධර්මදූස.....ඡබනම් කළුෂානා මිතුයෙක්..... අත්තටම කළුෂානා මිතුයෙක් මට වැටහෙනවා.....මට වැටහෙනවා.....මම අභධයෙක් වගේ.....දුක..... විදුප් බව..... තවත් නම් මම ඒ වගේ මුලුවට පත්වී " දුක " විදින්නේ නැහැ.....මට පුලුවති අතහරන්න.....ව් වගේම..... අල්ලගන්න උත්සාහකරමින් " දුක " විදින අයගෙනත් වැටහෙනවා..... මේ අති..... අත්තටම මේ අති.

සිත්‍ම සිහිනයක් විය.

දිප්තිමත්ව නිදහස්ව පැවති “ සිහිය ” වෙනස් වෙමත් ව්‍යවධාකාර වූ ධර්ම ස්වභාවයන් රුසක මැදුවිය. අරමුණු කිසිවක් නොවුයේ වුවද, ධර්මතාවයන් ඇසුරෙහි පැවතිමේ දී අරමුණු බිජිවන්නට විය. ඒ ඇසුරෙහි ව්‍යවධ සම්මත සකස් වීමත් සමගම දිප්තිය දුරදැවම්න් “ සිහිය ” හැඟීම් බවට පත් වෙමත්, සිතුවලි උපද්‍රවම්න්, පැවති යට්‍රා ස්වභාවයෙන් බැහැර වී “ සිත ” බවට පත්විය.

විනෝක් කිසිදු අරමුණාක් නොපැවතේ සිහියට කුතුහළයක් ඇතිවෙයි. ස්කන්ධයන් පිළිබඳව විමසුම් සහගත වීම හේතුවෙන් කුතුහළය වඩා වඩා වැඩිවන්නට විය.

සිහියෙහි පාලනයෙන් බැහැර වූ සිත හැඟීම් වලට අනුකූලවෙමත් විමසුමෙන් නොරව ස්කන්ධයක්තුවට පිවිසෙන්නේය. සැලකිලිමත් නොවීම හේතුවෙන් ස්කන්ධය තුළට පිවිසි ආකාරය සිතට වැටහුනේ හැත.

කායස්කංධය තුළට පිවිසි සිත, මහත් සේ පුදුමයට පත් වෙනුයේ, වියතුල මත්පෙර කිසිදු අවස්ථාවක නුදුව වමත්කාරයක් අත්විදින්නට විය. ස්කංධයේ වික් තැනෙක සිදුරු වලින් පහළවන ව්‍යවධාකාර රුප දැකින සිත එවායින් ආස්වාදය විදින්නේය. තවත් තැනක සිදුරුවලින් බිජිවන ගබඳයන් අසන සිත එවා කෙරෙන් ආස්වාදය විදින්නේය.

තවත් තැනක සිදුරුවලින් ව්‍යවහාරයේ ගඟ, සුවඳ බිභිකරන්නේය. විසේ බිභිවන ගඟ සුවඳ විදීමින් සිත ආස්ථාදය ලබන්නේය.

තවත් තැනක සිදුරුකින් ව්‍යව රසයන් ඇතිකරන්නේය. ව්‍යව ගබඳයන් බිභිකරන්නේය. සිත විවත් රසයන් අත්විදීන්නේය. ගබඳයන් අත්විදීන්නේය. ආස්ථාදය ලබන්නේය.

එ්වායෙහි බැඳුන සිත ස්කජඩය තුළම රුදෙන්නේය. විනි රැඳීම ප්‍රියකරන්නේය, විනිම බැඳියන්නේ ය.

“කය” මෙසින් හැඳින්වෙන ස්කජඩය තුළට ව්‍යව සිදුරු වලින් පහළවෙන්නා වූ ස්වහාවයන් නැතිවී යන්නේය. ව්‍යව සිත විදීමින් සිටින ආස්ථාදයන්ද නැතිවී යන්නේය. විකල සිත තුළින් ආස්ථාදය නැතිවීම පිළිබඳව “දුක” හටගන්නේය.

සිත ඉන් පසුබව වෙන්නේ නැත. සිත ආස්ථාදයම අයය කරන බවති. දුක අමතක කරුම්ව වෙනත් ආස්ථාදයක් ලබන්නට පෙළැවැන්නේය. ආස්ථාදය ලබන්නේය. යම් යම්ත් දුක මතුවෙන්නේය.

දුක නැතිකරගැනීම පිණිස, සිත යම් යම්ත් ව්‍යවහාරයෙන් ආස්ථාදය සොයන්නේය. ආස්ථාදය ලබන්නේය.

කවර ආකාරයෙන් ආස්ථාද උපයාගනු ලබුයේ වුවද, ධර්ම ස්වහාවය අනුව ඒවා ඒ ඒ තැන්හිම තිරඳුවවෙන්නේ වය.

ආස්වාදයෙහි ගැලුන සිත, ආස්වාදයෙන් බැහැර කිසිවක් නොසිතනුයේ දුක නැතිකිරීම පිණිස, දුක උපදාචන හේතුන්ම වැළඳගන්නේය. අවිද්‍යාවෙහිම ගැලෙන්නේය.

සිත මෙසේ ස්කංචයෙහි සිදුරුතුලින් පහලවන විවිධ ආස්වාදයන් විදින තමුද, කායස්කංචයට ඒ කිසිවක් වැටහෙන්නේ නැතිය. ධර්මතාවයන් ක්‍රියාත්මක වෙමින් පවතියි. කායස්කංචයට සිතීමේ හැකියාවක් නැත. සිතෙහි පහලවන සිතුවලි අනුව ස්කංචයෙහි විවිධ වලනයන් ඇතිවෙන්නේය. විහෙන් ඒවා කායස්කංචයේ ඕනෑසකම මත නොවන්නේය. විසේ වලනයවන බවක් හෝ ස්කංචය නොදුන්නේය.

හේතුන් ප්‍රත්‍යක්‍රියාත්මන් ඇති වූ ස්කංච ස්වභාවයන් සුලුවෙන් හටගෙන තුමයෙන් වැඩිගොස් අවසානයේ දිරාපත් විමර්ශන්ගත්තේය. ධර්ම ස්වභාවයන් අනුව මෙසේ ස්කංචය දිරා පත්වනුයේ, කැකී බිඳී සුණුවසුණුවී අත්‍යුත්‍යාවන්නේය.

කායස්කංචයට කිසිවක් නොවැටහෙනබව, සිත වටහාගත්තේ නැත. දැනෙහි, විදින සැම සියලුදෙයම ස්කංච කෙරෙන් තමන්හට ලබාදෙන ලෙසින් වැටහෙන්නේය. විහෙයින් ස්කංචයෙන් බැහැර වීමේ කැමෙන්තක් සිතතු ඇතිවන්නේද නැත.

කය බිඳීයෘතන් සමගම සිතට ඇතිවනුයේ බිඳීකි. දැකි දුකකි. විහෙන් “ සිත ” පසුබව විමර්ශන් සුදුනම් නැත. මේ කායස්කංචයෙන් බැහැර තවත් කායස්කංචයන් පවතින බව සිත දන්නේය.

විහෙයින් පවතින ස්කජධය හැසි වැනසි සුනුවසුනුවී යත්ම, කිසිදු පැකිලිමකින් තොරව වෙනත් කායස්කජධයකට පිවිසෙනුයේ, තම ආස්ච්චයන් සෙවීම අරඹන්නේය. විනිම නිරනවන්නේය.

මෙසේ නිරන්තරයෙන් බැංකින්, අත්හරමින් පිඩාවට පත්වූ සිතට කායස්කජධයෙන් බැහැරවීමේ සිතක් පහල වෙයි. විහෙන් කායස්කජධයෙන් බැහැරවීමට නම් ඇතුළුවූ ආකාරය සොයාගත යුතුය. සිත විමසුමකින් තොරව කායස්කජධයට ඇතුළුවී සිටි බැවින් ඇතුළුවූ දෙරටුව සොයාගත නොහැකිව කායස්කජධයතුලම සිරවී සිටින්නට සිදුවෙයි.

නිදහසේ සිටි ආකාරය සිතට මෙනෙහිවෙන්නට වය. කායස්කජධයෙන් බැහැරවීමේ අවශ්‍යතාවය වැඩින්නට පටන්ගෙන ඇත. සිත මෙනෙහි කිරීමේ නිරනවන්නට වය. සිනිය බලවත් වය.

කායස්කජධයතුලට වැඳිදිගින් දිගටම ආස්ච්චය බැන්නට ඇතිවූ ඕනෑකම (කාම තණ්හා) සිතට වැටහෙන්නට වය. විදින්න ලැබෙන්නා වූ ආස්ච්චය නිරන්තරයෙන් පවත්වා ගැනීමට ඇතිවන කැමැත්ත (හට තණ්හා) සිතට වැටහෙන්නට වය.

බඩන්නා වූ ආස්ච්චයන් වනාශවී යනවිට යම් යම්න් ඒවා ලැබීම පිණිස කායස්කජධයතුලම පවතින්නට, කායස්කජධයන් තුළම පවතින්න ඇති වූ කැමැත්ත (වහා තණ්හා) සිතට වැටහෙන්නට වය.

නිදහසේ සැරසැරේ කිසිදු ආකාරයක හැඟීම්, දැනීම්, විදිම්, අරමුණු නොමැතිව සිටි තමන්ගේ විමසිලුමන් නොවීම හේතුවෙන්, ඇතිවී, වැඩි, විනාශවී යන කායස්කඩයක්තුලට වැදිමෙන් තමන් සිදුකරගත් භානිය වැටහෙන්නට විය. කිසිදු හැඟීමක් දැනීමක් වැටහිමක් ලැබිය නොහැකි, ඇතිවී වැඩි දිරාපත්වී විනාශවන කායස්කඩයක්තුලට වැදි තමන් තුම්බන්ම බිජිවන දැනීම්, හැඟීම්, විදිම්, -කායස්කඩය විසින් ලබාදෙන ලෙසින්, තමන් තමන්හටම රුවටි ඇතිබව, තමන් විසින් තමන්වම රවඩාගෙන ඇතිබවක් සිහියට වැටහෙන්නට විය. සිත නිත්‍යමෙශ පවතින්නක් වශයෙන් පහළවන හැඟීම ම මුලාව බව වැටහෙන්නේය.

පහළ වූ නොමනා ලේතනා / සිතුව්ලි / හැඟීම හේතුවෙන් පංචස්කඩයක්තුල සිරවි, පංචලපාදුනස්කඩයන් විදිමින් - ලබමින්, ආස්වාද කරමින්, සැපත ලබන්නට දැරුණ සියලු උත්සාහයන් අනායන්පරික්ෂණයන් බව සිහියට වැටහෙන්නට විය.

සිත තමන් විසින්ම තහාගත් මනසිකාර, මායාවන් හඳුනාගත්තේය.

මනසිකාර මායාවන් ඇතිකරලුමට හේතුවූ සම්මුති - හැඟීම් - සිත - සිතුව්ලි - හඳුනාගත්තේය.

තමන් කායස්කඩයට අනුලි වූ දෙරුවුව " ලේතනාව " ම බව වටහාගත්තේය.

නිවැරදි වැටහිමන් සමගම, විතෙක් තමන් කෙරෙහි පැවති මුලාවෙන් බැහැර වූ "සිත " යලි ප්‍රකාන්මන් විය.

යට්ටාවබෝධයෙන් යුතුව විළැකි සිහිය “ ටෙනනා ” දේරවුවෙන් බැහැර වූයේ යැව් නොරවවෙන අයුරිනි.

තියෙනවාද.... විහෙමදෙයක්

භාමුදුරුවනේ.....තිවන දකින්නේ කොහොමදී? පැනයඅසු අයදෙස මදවේලාවක් බලාසිට භායක භාමුදුරුවන් වහන්සේ නිහැයියාව බිඳ දැමීමේය.

තිවන.....අති තැනක් නැහැ,අති තැනක් නැති නිසා නිවන කොහොන්වත් නොයන්න බැහැ.....තිවන පවතින්නේ තමන් තුළම මස, බාහිර කොහොවත් නොවෙයි.....ල් නිසා තමන් විසින්ම තමන් තුළින්ම නිවන වටහාගන්න ඕනෑ..... වික ද්‍රව්‍යක ඉද්‍යන් සිරදුස මහන්මය, අපි මූණාගැහුණෙ නැහැ නේදී?

විහෙමය භාමුදුරුවනේ.....මම හරිම අමාරු වැඩිකට කරදීලයි නිටියේ.

සිරදුස මහන්මය.....අද මෙහි අවශ්‍ය ඉන්නේ.....ල් අමාරු වැඩි අතහැරලදී? ඉවරකරලදී?

ඉවරකරලා අපේංභාමුදුරුවනේ.

අමාරකාරය ඉවරයි.තවත් ඒ ගැන නිතේ කරදර තියෙනවද.....

අපොයි නැහැ භාමුදුරුවනේ ඒ කරදරය ඉවරයි. දැන්නම හරයට “තිවන්” ගියා වගෙයි..... සිරදුස කිවේය.

සිරදුස මහන්තය ඔන්න හරතැනට ආවා.....තිවන් ගියාවගේ, සිරදුස මහන්තයේ....මහන්තය ගිය.....මිය..... “තිවන්” කොහොද තිබුනේ.....

නායක හාමුදුරුවන් වහන්සේගේ පැනයෙන් ධර්මණාලාවෙහි සිටි සියල්දෙනම විප්ලූසරව වීකිනොකා දෙස බලන්නට විය.....සිරදුස බැඟැපත් අයුරන්.....නායක හාමුදුරුවන් වහන්සේ දෙස ආසිජිය නොසලා බලාසිටිය විනා කිසිවක් කට්ටා නොකළේය.

මිය ඇත්තේ දන්නවා..සිරදුස මහත්තය...බොහෝම අමාරු කටයුත්තක් කරලා තියෙනවා. ඒ කටයුත්ත.....හුගක් පිඩාදුයක වෙළත් තියෙනවා.....කොහොම වුනත් වැඩේ ඉවර කළා කියන්නේ.....ඒ වැඩින් ඉවත්වුනා කියන විකනේ, ඉවත් වුනේ.....අතහැරුණා, අතහැරුණා තැනේ ද..... සිතට දැනුන නිදහස....සහනය.....නිවන ලෙසින් තමන් නොදැනුවත්වම ප්‍රකාශකළා.....අත්හරීම.....අල්ලා නොගැනීම “ නිවන ” බව...මිය ඇත්තො අනුමානලෙසින් දන්නවා...හබඳයි ප්‍රත්‍යක්ෂකරුගෙන තැහැ. නිවන විග්‍රහ කරගැනීමට අනුමාන යුතුය මදි.... ප්‍රත්‍යක්ෂකරුය ඇතිවෙන්න ඕනෑ. ප්‍රත්‍යක්ෂකරුය ඇතිකර ගන්නට නම් ධර්මනාවයන් - කෙලෙස් - පිළිබඳව දැනගන්නට ඕනෑ....වටහාගන්නට ඕනෑ.... ධර්මනාවය වෙනස්වීමේ ක්‍රියාවලියයි.නැවත්මකින් නොරව වෙනස්වෙනවා).මේ වෙනස්වීමේ ස්වභාවයන් කෙරෙන් අන්කාකාර සංජුවන් ඇතිවෙනවා. ලේඛාරම්පයේ සිටම මෙවති සංජුවන් රුපවශ්‍යයෙන් - නම් යොදුම්න් සම්මතයන් ඇතිකරලා තියෙනවා. සම්මතයන් ඇතිකරනවා. සියල්ලම පවතින්නේ සම්මතය තුළයි. සම්මතය සකස්වෙන්නේ වචනයෙන්. වචස්කාර කියන්නේ වියටයි.

මේ වවනයෙන් අභිකර ගත් සම්මතයන්, සත්‍යය හෝ නිත්‍ය නොවෙයි. ධර්ම ස්වභාවයන් අනුවම තිරන්තරයෙන් වෙනස්වීම්වලට ලක්වෙනවා.

වවනයෙහි අරැන තති වවනයෙන් අරැන්ගන්වන්න බැහැ. වවනය අභෙස්ම-තමන් විවන් වවනයකට අනුරූප වශයෙන් සකස්කරගත් මනස (මනසිකාරය) අනුව මත්‍යේ රුපයන් අභිවෙනවා.විත්තරප අභිවෙනවා.මේවා තමයි නාමරූප.....දැන් අපි මෙහෙම බලමු.....ලියනවා.....මේ වවනය නිර්වචනය කරන්න පුලුවනිදි?.....බැහැ.....නැඩැයි ලියනවා.....ලෙසින් වවනය අභෙස්ම තමන්තුල සකස්වී අභි මනසිකාරයනට අනුරූපීව - විත්තරප අභිවෙනවා. මත්‍යේ අභිවෙනවා..... ඒ අනුව යම් යම් ආකාරයෙන් - යම් යම් ආකාරයන් වටහාගන්නවා.

පවසනු බෙන්නේත්, වටහාගනු බෙන්නේත්, සම්මතය මිස සත්‍යවූ දෙයක් නොවෙයි. සම්මතයෙන් බැහැරව කිසිවක් නැහැ.....මේ බව වටහාගන්න, විමසා බලන්න ඕහෝ.....විමසා බැලීමක් නොවන්නේ නම්.....සත්‍ය ස්වභාවය වටහාගන්න බැහැ.....සත්‍ය වටහා නොගත්කළ පවතින්නේ මුලාවයි.....මේ මුලාවන් බැහැරනාව් “ දුක ” නැතිකරන්න හෝ මාරයාගෙන් ගැලවෙන්න බැහැ. කවද හෝ දවසක දුකත්, මාරයාත්, සම්මත අසුරන්ම පවතින බව වටහාගන්න ඕහෝ. විතැහදි තමයි අත්හැරන්නේ.....අත්හැරන්නේ කුමක්ද.....අත්හැරන්නේ සම්මතයයි. සම්මත අසුරකිරීම, අල්ලාගැනීම කෙරෙන් පැවතීම සිදුවෙනවා. මුලාවම පවතිනවා.....සම්මතය අත්-හැරයාමෙන් පැවතීම නැතිවෙනවා. මුලාව දුරුවෙනවා..... නැවතීම “නිවන්” වැවහෙනවා.

දැන්.....මේ ආයසීසත්‍යය වටහාගැනීමට අභි
අපහසුව - බාධකය කුමක්ද?." වචන " මයි.වචන මයි.....
වචනවල එරිලා.....වචනවලම පැවලිලා.....එ්වායෙහිම
ගිලිලා.....තට්තා සම්මාසම්බුද්ධ පියාණන් වහන්සේ විසින්
වචනයෙන්ම පැහැදිලිකර වදුල දේශනා, පසුකාලීනව සකස් වූ
වචනවලින් ආචරණාය වෙලා.....මූල්දේශනායන් වටහාගැනීමට
අපහසුවන අයුරින් සැගවිලා ගිහින්.....කුමන ආකාරයෙන් වයිසි
ගිහින් තිබුණාත්, පෙරිපත් ඇති ප්‍රජාවත් වූ බුද්ධ ග්‍රාවකයින්,
ධර්මතාවයන් තුළින් බුද්‍යන්වදුල දහම වටහාගන්නවා.
සම්මතයන් කෙරෙන් බැහැරවී තිවන ප්‍රත්‍යාපන කරනවා.

අපේ හාමුදුරුවනේ.....ඔබ වහන්සේ පැහැදිලිකලා
වගේම.....අපි වචන අතර නිරවෙලා.....ලගතුන් වියතුන්
පවසන ආකාරයට මිස, ඉන් බැහැරව කිසිවක් සිතන්හට හෝ
කියන්හට අපි මැලිවෙනවා.....කොතැනක හරි වරදක් ඇති
බවක් දැනෙනවා.....එ් ව්‍යනත්, එ්ගැන ක්‍රාකරන්න බයයි.....
අනෙක්අය අතර මෝඩියොකුගේ තත්ත්වයට වැටෙයි
කියලා.....

කොහොම ව්‍යනත් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අනුව මගේ
පමණක් නොවේ.....මෙහි සිටින අපතුල මෙතෙක් පැවති හය
නැති වෙලා.....එ් නිසාය මම මේ ආයාවනය ඔබ වහන්සේහට
කරන්නේ...අප කෙරෙහි අනුකම්පාවන් ...කෙලෙස් ...ලැපධි
...සිහිය වගේ වචනවලින් අර්ථවත් වෙන්නේ මොනවාද'යේ
පැහැදිලිකර දෙනු මැනව්.

තට්තාගතයන් වහන්සේ විසින් කේසපුත්තයේ - කාලාම
බමුණාහට දේශනාකර වදුල,

කාලම සූත්‍රයෙන්, නිදහස් වින්තනයට නොදු පිටුවහලක් උත්වහන්සේ විසින් ග්‍රාවකයින්හට ලබාදී තියෙනවා.....අපි වමසා බලමු.....කෙලෙස් කියනුයේ.... කිලවට පත්කරන.... කිහිපුකරන. කුමක් ද කිහිපු කරනුයේ....සිහිය/සින....කිහිපිට පත්කරන....

කුමකින්ද සින/සිහිය කිලවට පත්වනුයේ?.... සම්මතයෙනි....සම්මතයෙන් කිලවට පත්වනුයේ කෙසේදී?.... සම්මතය මූල්‍යමතින්ම මිටිඛාවක් නිසා....සකස්කර ගන්නාලද මූලවක් නිසා....වචනයෙන් සකස්කර ගත් (ව්‍යිසංස්කාර) නාමර්ශප කෙරෙන් ගතයුත්තක් නැහැ....ල්වායේ ගතයුත්තක් අනෙකුදී හැඟීම....ල්වා අසුරට පත්වීමත්....කෙරෙන් සිදුවනුයේ මායාවකට හසුවීම-රුවටිවලට ලක්වීමක් පමණක්ම වන හෙයින් "දුක" ම පමණක් අන්වුදිය හැකියි.... සියලු උපදුවකාර සම්මතයන් උපධින්ය....අඩුදුරු.... ගේදුර....වතු පිටි....හරකාඩාන....ධිනඩාන්නි....සැප සම්පත්....යානවාහන....නම්බුනාම නිලතල....ගොරව.... බහුමාන....දැයිදුස්සන්....සතුන්....ගහකොල වැනි ඇයුරන් පවතින සමාජ සම්මත සියල්ලම උපදුවකාරකයෝය.... උපධිය. විමසුම් සහගතව වටහා නොගන්නා නිසා මේවායේ යටු ස්වභාවය වැටහෙන්නේ නැහැ. විමසුම් සහගත වුවහොත් සමාජ සම්මත සියල්ලම....මාරුයාගේ සහයකයින්,... මාරුයාගේ පිරිස බව වැටහේවි.

පහස්සර මිදු හිස්බලේ විත්තං
තංවුකො ආගන්තුයෙක් නි
උපක්කිලෙසං - උපක්කිලිවිධිං
සං කිලුටිටි

” මහතෙනි , සතිය - සිහිය - දිජ්තිමත්ය . ආගන්තුකව බැහැරන් පැමිණෙන්නාවූ , කිලිට අධිකරන හේතුන් කෙරෙන් සිත (සිහිය) කිලිටට පත්වෙන්න්ය ” ලෙසින් තරාගතයන් වහන්සේ විසින් පැහැදිලිකර දේණු කරයි.

බාහිරන් පැමිණෙන කෙලෙස් - සම්මතයන් හා මුශ්‍රීමෙන්.... අසුරු කිරීමෙන් - අසුරට පත්වෙමෙන්.... සිහිය දුඩු වෙන්න්ය . එතෙක් පැවති දිජ්තිය හැකිවෙමින් සිත අදුරට පත්වෙන්න්ය , දුඩු වූ සිහියට ලෙසින් හෝ වේවා.... අදුරටපත් සිත ලෙසින් හෝ වේවා.... සම්මතය තම් මුළුවෙහි ගැලුමින් සත්‍ය ස්වභාවය වටහාගැනීමේ....හැකියාවන් අධිකවෙන්නේ හැඟෙ....සම්මතය තුළ පවතිමින් සම්මතයෙන් බිජිවන “ මම ” තම්වූ සම්මතය තුළ සිත -සිහිය හිරකරුවෙකු වෙනවා.

මම....ලෙසින් සම්මතයට හතුවූ “සිහිය” - සිත ලෙසින් හැගිම් , සිතුව්ලි උපදුවනවා , මහස සකස්වෙනවා. මහසිකාරයන් පවතිනවා. මහසිකාරයන් අසුරන් තත්තාව නමැති සම්මත පවතිනවා....තත්තාව (ලිනසකම) හිසා.... මතක තබාගන්නවා.....මතක තබාගැනීම (වියුත්තය) සම්මතය-වෙනවා. විදිනවා, විදිනවා, මෙනෙහි කරනවා.... සිහිකරනවා.... සිහිකරමින් පෙරට ඇඳි යනවා.

යායෝ තත්තා පුණොහවිකා - නිජ්දිරාග සහගතා

තතුතතුහා - නිජ්දිරාග සෙඛය තිදු

කාමතත්තා - හවතත්තා - විහවතත්තා

පවත්වාගනු ලබන ශිහැකම (තත්ත්ව) නැවත
 නැවතත් සිහිකරුම්න් ක්‍රියාවට නළමින්, බඳුමෙන් යුතුව,
 යළියලින් ආස්වාදයෙන් යුතුව අයයකිරීම හේතුවෙන්
 කාමතත්ත්වාව (ආස්වාදය ලැබීමේ කැමැත්ත) හවතත්ත්වා
 (ආස්වාදයන් ක්‍රියාත්මක කරමින් මතුමතුත් පවත්වා ගැනීමේ
 (ශිහැකම). විහවතත්ත්වා (ක්‍රියාත්මක කිරීමට නොකැමැති -
 පිඩාකාරී දේ අත්හැරීමේ ඕනෑකම)....මෙතැනුදී හවය....
 කුමක්දු'යි තෝරුමේ ගන්න ඕනෑ. හවය යනු ක්‍රියාකාරකමයි.
 ක්‍රියාත්මකවේයි. වික ක්‍රියාවක් අවසන් වනවිට තවත් ක්‍රියාවකට
 ව්‍යුහැළිම නැතහොත් වික ක්‍රියාවලියක් අතර තවත්
 ක්‍රියාවලියකට ව්‍යුහැළිනවා.... හවයෙන් හවයට.... හව
 උත්පත්තිය වශයෙන් පැවසෙනවා.... විසේ නොමැතිව
 හවයයනු මරණයෙන් පසුව අදින් තත්ත්වයක්
 නොවයි. පිවත්වෙනවාය කියන සම්මතය තුළදීම පවත්වාගනු
 ලබන, ව්‍යුහැළින....යෙදෙන ක්‍රියාකාරකම හවය වෙනවා....
 උපතත්.....මරණයත් අතර පිවතයක් පවත්නා ලෙසින්
 සම්මතයක් පවතිනවා.... බුදුපිශාණීය වහන්සේ දේශනාකොට
 වදුල ධර්මයෙන් පැහැදිලිවෙන්නේ.... සම්මත....
 උපතත්.....මරණයත් නොවේ.... සහනික මරණයයි, වාචිවි සිටි
 තැනැත්තා....නැගී සිටි සැනින්, වාචිවිසිටීම අවසන් වෙනවා.
 මියයනවා. දැන් සිටින්නේ නැගීසිටින්නා. වාචිවි සිටීමේ හවය -
 ක්‍රියාවලිය අවසන්වෙලා....නැගීසිටීමේ හව ක්‍රියාවලිය
 ඇරඹිලා.....

සක්මන් කරමින් විමසිලුමන් වෙන්හේද මේ ක්‍රියාකාරී ස්වභාවයන්මයි. වෙනස්වේමේ ධර්ම ස්වභාවයන්මයි. පහිට පයක් විස්වේමන් සමගම බිම පැවති පය වෙනස් වෙනවා. විස්වූ පය පෙරට ගෙනයන්ම වෙනස් වෙනවා. පය බිමතබන්ම වෙනස් විමකට හසුවෙනවා.... වෙනස්වීම සිහියෙන් යුතුව වටභාගැනීම මෙහිදී සිදුවෙනවා. විමසාබලනවා, වටභා ගන්නවා, අඹතිවීම-නැතිවීම වැටහෙනවා.... මේ වැටහීම සම්මත උපත හා සම්මත මරණාය දෙස බලුමින් වටභාගන්නට බැහැ. උපත වික අත්තයක්. මරණාය තවත් අත්තයක්. මේ අතර මද දී - හවත්තිය- අඹතිවීම් නැතිවීම් බහුලව වැටහෙනවා, මෙලුසින් - විමසුම් සහිතව බහුලව - හාවතා කිරීමෙන් ප්‍රජාව වැඩිනවා.... පරමාර්ථ සත්‍ය වටභාගැනීමට මෙය බොහෝ සෙයින් උපකාර වෙනවා.

සිහිය...සතිය... කියන්නේ කිසිදු සම්මතයක නොගැලුන.... නොවෙලුන තත්ත්වයයි, හැඟීම්, වෙනනා, සිතුව්ලි අඹතිවෙන්නේ.... සම්මතයන්ට අනුගතවූ වටයි.... සම්මතය නොමැතිව සිතුව්ලි තැහැ. සිතීම සිදුවෙනුයේ සම්මතයන් අසුරුකිරීමේදී.... සම්මතයනට අනුගතවීමේ හේතුවෙන් පමණයි.

ප්‍රජාවන් යුතුව සිහි අඹතිකර ගත් (විළැකී සිහියෙන්) විමසුමේ (විද්‍රෝහණාවෙහි) යෙදෙන බුද්ධ ග්‍රාවකයා සම්මුති සින කෙරෙන් “ සිහිය ” වෙන්කර ගන්නට, බැහැරකර ගන්නට සමන්වෙනවා. විතන් සිට (විළැකී සිහියෙන්) සිහියෙන් යුතුව සිටින බුද්ධ ග්‍රාවකයා හැඟීම්, සිතුව්ලිලෙසින් පහළවන සම්මතයන් වටභාගන්නවා.... විහෙම වැටහීම සිදුවුනත්.....

සිහිය එච්චා අසුරය කරන්නේ නැහැ....එච්චායේ අනුගතවෙන්නේ නැහැ....එච්චාමත පවතින්නේ නැහැ.....අභිවහ හැඟීම් - සිතුව්ලි, සිහියට අනුගතවිය නොහැකිව ඇහෝසිවී යනබව වටහාගැනීම් ප්‍රත්‍යාක්ෂණය තුළ පවතිනවා....

“කුඩා විතර්කද, සියුම් විතර්කදු’යි සිතින් සකස්කර ගත් සිතුව්ලි පැවත්මක් වෙත්ද, මේ මත්විතර්කයන් නොදැන, අවද්‍යා තාශ්ණාවෙන් බඳුනිය, බියපත් සිත් ඇත්තේ අනෙක් අනෙක් හවයන් (ක්‍රියාකාරකම්) කර දීවෙයි.”

සිහි අභි, වියස්වත් තැහැත්තේ - සිතේ මේ විතර්කයන් දැන, සිහියෙන් - යුතු සංවරයෙන් වසාලයි. වතුරායේ සත්‍ය අවබෝධක ආය්‍යා ගුවක තොමේ තවම පහළනාවූ කෙලෙස් හැඟීම් සහමුලින්ම සුන්කලේය.

(මේසිය සුනුයෙනි)

සතුරේකු - සතුරේකුහට හෝ වෙටරයෙක්, වෙටරයෙකුහට යම් අනිය වනසනයක් කරන්නේනම්, වරදවා පිහිටුවා ගන්නාලද සිත, මිහු වියටත් වඩා පාපතරයෙකු කරන්නේය.

“ යුදවන් ඇතුළු, සතුරු සේනාල් හිවලින් විදිනා ආකාරයෙන්, බාලපනයේ වවනයෙන් විදිති. බුද්ධ ගුවක තොම අනුත් විසින් කියනලද පරෝස්බස් අසා නොකිපි සිතැනිව ඉවසන්නේය.... ලොවුතුරු දහම මේ අත්බැවහි තමන් විසින්ම වන්දුයුතු, කළේනොයවා විපාකදෙන සුවේය. විව බලවයි කිමට සුදුසුය. නුවණාත්තන් විසින් තමන් තමන් කෙරෙහිලා දතුයුතු වෙයි. භාෂ්‍යවතුන් වහන්සේ විසින් වදුරණා ලද්දේය.”

” ප්‍රතිඵලවය (යම් ක්‍රියාකාරකම්) පවත්වනු ලබන, නිස්දීරුග සහගතව වේ එළු හවයෙහි අනින්දුනය කරන (අයය කරන) යම් වැටහීමක් (විශ්වාසයක්) අත්ද, එළු කාමත්ත්හා, හවත්ත්හා වින්තන්හා ය'යි කියනු ලැබේ. ”

(අභ්‍යුත්‍ය සූත්‍රයෙහි)

හෝතු ප්‍රත්‍යෘෂිත දර්මතාවයන් පිළිබඳව තිවැරදි වැටහීම නොමැතිව සිත්මින් - සිහිකරමින් - මෙහෙහිකරමින් සකස්කර ගන්නා, බිජිකරගන්නා වැටහීම ගක්තිය, විශ්වාසය ලෙසින් අතින් (තත්ත්වා) වර්තමාන (රති) අනාගත (රගා) වශයෙන් ගෙන මූලාවෙන් යුතුව සකරගමන සකස්කර ගන්නේය, බැඳෙන්නේය. පැවත්ම පතමින් - ප්‍රාර්ථනා කරමින් “දුක ” උපදාවා ගන්නේය. විදින්නේය. සැකසෙන්නේය, විනාශවෙන්නේය. යම් යම් සැකසෙන්නේය. උපදින්නේය. මැරෙන්නේය. මැරුමැරු උපදින්නේය. පවතින්නේය. හැඟීම-සිතුව්ල්ල මෙහෙහිකිරීම මතම සම්මත ලේක පවත්වන්නේය. පවත්වාගනු ලබන්නේය.

” තට්ටාගතයන් වහන්සේ මෙසේ වදුරති ”

” ගැහැවිය, ලේකය ගාස්වන යයි හෝ ආගාස්වන යයි හෝ ලේකය අනත්තවත් හෝ අනත්ත රහිත ය'යි හෝ, එසේම පිටය විම ගෙරිරයයි හෝ පිටය අනෙකක් ගෙරිරය අනෙකකැ'යි හෝ සත්ත්වය මරණීන්මතු වෛයැයි හෝ මරණීන් මත නොමැවයි, නොමැනොවේයැයි හෝ යම් මේ නත්වදැරුම් දිවිධි (පිළිගැනීම්) ලෙව උපදිද්ද, යම් මේ දෙසැට මිටිඩා දුෂ්ධීක කෙනෙකුන් බුහ්මජාල සූත්‍රයෙහි වදුරන ලද්දහු ද,

ගැහැවිය, මේ මිතන්දාත්ධී - වැරදි දැකිම්, වැරදි වැටහිම් අභික්‍රුත්හි වෙත්, වැරදිවැටහිම - වැරදිවැටහිම් නැති කළුත්හි නොවෙති.”

(උතිය ඉකිදත්ත සූත්‍රයෙකි)

“ මහත්තා, ඔබට තිවහත්, තිවන්මගත් දෙසත්තෙම්. එය අසවු. තිවන කවරේදයත්; යම් ආකාරයක - රාශය ස්ථායව්ම, ද්වෙලිය ස්ථායවේද, මෝහය ස්ථායවේද, මහත්තා, මේ “තිවන” යයි කියනු ලැබේ.

මහත්තා, තිවන්මග කවරේදයත්; සමරියද - වේදරුණාවද යන මේ දෙකයි.

මහත්තා, මේ තිවන් මග ය'යි කියනු ලැබේ.

මහත්තා, මෙයේ මා විසින් ඔබට “තිවන ” දෙසන මදී මේ ඔබට මා විසින් දෙන අනුගාසනයයි.”

(සමරි විපස්සනා සූත්‍රයෙකි)

විතං සත්තං විතං පත්‍රීතං

යදිදාං සබ්බ සංඛාර සමරා

සබ්බ පදි පටනිස්සග්ගො

තත්හක්බයො වර්ගො තිරෝධා තිබ්බාතං

විය ගාන්තය. විය ප්‍රතිතය. යම් ආකාරයකින් සම්මතයන් අසුරෙන් සිතුව්ලි සකස්කිරීම හටතාදමා සිතුව්ල්ලෙන් වෙන්වේ සියලු උපදුවකාරකයන් අත්හැරදමා, තණ්හාව (ඕනෑකම) නැතිකොට සම්මතයන් කෙරෙහි අභිකර ගත්- පවත්වාගත් සියලු බැඳීම් නැතිකොට, දැමීම “ තිවන ” වේ.

යම් තැනක නාමයන්, රුපයන්, තිරවෙශ්ඨයෙන් තිරැඳීධ වෙන් ද, ඔහු මේ සසුනෙහි එ් තිර්වාන ධර්මය දැන හටබඳන සින්දුනුය.

(ශටිකාර සූත්‍රයෙහි)

ආහාර ආගුෂව

ස්වාමිනි, ආහාරයෙහි පමණ දැන ජීවතය පවත්වන්න ය'යි බණ්ඩා කියවීමේදී අපට හමුවෙනවා.... ස්වාමිනි කොහොමද ආහාරය හා ආහාරයෙහි පමණ දැනගන්නේ....'යි විමසුවේ ධර්මකාලාවෙහි සිටි ඇයෙකි.

මය ඇත්තො වටහාගන්න, එච්චා වෙන්නේ මෙහෙමයි. රුපය පෙන්පිඩක් වැනිය. වේදනාව දියබුබුලක් වැනිය, සංස්කාර කෙසේල් කදුක් වැනිය, විශ්වනාය මායාවක් වැනිය.

“ වාතුම්මහා භූතිකස්ස කායස්ස අධිවචනං ”

සතර මහා භූතයින් කෙරෙන් හටගන්නා වූ මේ “ කය ” යහු (හැඟීම්) වචන විකතුවක පමණි.

මේ තට්ටාගත දේශනායයි,

(ලද්දක සූත්‍රය)

ආහාරය, මේ කාම ගුණයෝ (ආස්වාදන්නක) පස් දෙනෙකි.

අසේ අසුරෙන් පවත්වන රුපයෝය, ආහාරයෝය.

කන අසුරෙන් පවත්වන ගබිද රුපයෝය, ආහාරයෝය.

නාසය අසුරෙන් පවත්වන ගෙඩ රුපයෝය, ආහාරයෝය.

දුව අසුරෙන් පවත්වන රස රුපයෝය, ආහාරයෝය.

කය (ස්කෑඩය) අසුරෙන් පවත්වන ස්පර්ශ රුපයෝය, ආහාරයෝය.

(බහුවේද්‍යීය සූත්‍රය)

ඩර්ම ජුනය අති බුද්ධ ශ්‍රාවකයින් - අස අසුරු කරමින් රැපදුක හඳුනාගැනීමක් කරන්නේ නැහැ. එවා මත වචන ගොනුකරමින් සිතුවලි සකස්කරන්නේ නැහැ රැපයෙනි මුලාවන්නේ නැහැ.

කන අසුරකරමින්, නාසය අසුරු කරමින්, දිව අසුරකරමින්, කය (ස්ක්‍රෑඩය) අසුරු කරමින් දැන හඳුනාගැනීමක් කරන්නේ නැහැ.

යම් අයුරකින් මුලාවකට පත්වූයේ නම්, තිනැන “ දුක ” මිස අන්යමක් නොවනබව ප්‍රත්‍යංශ වශයෙන් දැන්නවා, එ් නිසා “ දුකට යොමුවෙන්නේ ” නැහැ. දුකෙහි පටලුවෙන්නේ නැහැ. විදිමක හසුනොවී පවතිනවා.

ආහාර වේලක් වැළඳීමට සුදුනම්වන ප්‍රජාවත් බුද්ධශ්‍රාවකයා මෙලෙසින් විමසිලුමත් වෙනවා.

මේ බත පිරිසිදුය, අවශ්‍යය නම් බුදුන් හට පිදියහැකිය, දෙවියන් හට වුවද පිදියහැකිය, රෝකු හට දියහැකිය. අන් අයෙකුහට හෝ දියහැකිය.

මේ ව්‍යංජනයන් පිරිසිදුය. බුදුන් හට පිදියහැකිය, දෙවියන් හට වුවද පිදියහැකිය. රෝකුහට දියහැකිය, අන් අයෙකු හට හෝ දියහැකිය.

පළමු බත්පිඛ සිහියෙන් යුතුව අනන හෙතෙම එය කෙරෙහි විමසිලුමත් වෙයි. මෙලෙසින් වටහා ගනී.

දැන් මේ බත ඉදුල්ය. අපිරිසිදුය. මෙය බුදුන් හට ප්‍රජා කිරීමට නුසුදුසුය. දෙවියනට පුදකිරීමටද නුසුදුසුය. රෝකුහට දීමට නුසුදුසුය. අන් අයෙකු හට හෝ දීමට නුසුදුසුය.

මෙසේ වැටහිමෙන් යුතු හෙතෙම එම ආහර පිළුව සිය මුවෙහි බහාලයි, මූවතුලදී දත්වලින් හැපෙමින්, කෙල සමඟ මුසුවෙමින්, ආහාර පිළුව පත්වනුයේ තව තවත් අපිරසිදු නාවයකට බව අවබෝධකරයි.

විළැකි සිහියෙන් යුතුව මේ සියල්ල වටහාගන්නා හෙතෙම, තම කයෙහි පැවතෙන්ම උදෙසා, දිවි රුකුගැන්ම පිණිස ඉදුල් වූ -අපිරසිදු වූ ආහාර පිළුව ගිලදමන්නේය. මුවන් ගැලවී කයතුළට පිවිසෙන, ජරාවට පත් වූ ආහාර පිළුව කය තුළදී තව තවත් ජරාවට පත්වනු හෙතෙම සිහියෙන් වටහාගනී.

කුසතුළට පිවිසි ආහාර පිළුව හේතුකොට ගෙන සිරුරතුල, මෙය සකස්වෙන්නේය. විය පිළිගැනීන් යුතුය, දහඩිය නිපදවෙන්නේය, කෙල, සෙම්, සොට්, කබ, කදුල්, මාංගය, මල, මුහු නිපදවෙන්නේය. මේ සියල්ලම අපවිතු දේය.

මේවායින් බැහැරව වටහා කියන රන්, රැවන් ,මුතු ,මැණික් වැනි කිසිවක් මේ කයතුල සකස්වෙන්නේ හේ පවතින්නේ නැතිය. මේ සියල්ල සිහියෙන් යුතු බුද්ධීමත් බුද්ධ ග්‍රාවකය වටහා ගනී.

මේ කයෙහි අයය කිරීමට ඇත්තේ කුමක්දී. කිසිවක් නොමැති බව අවවාදයකි. විසේ නම්, මේ කය කෙරෙහි තාජ්‍යාව (ඕනෑකම) පවත්වාගනු ලබනුයේ, විනි යටා ස්වහාවය පිළිබඳව නොවැනීම නොදැන්නාකම හේතුවෙන් බව බුද්ධ ග්‍රාවකය මැහවින් වටහාගනී. යටාතත්ත්වය අවබෝධයෙන්ම යුතුව ප්‍රතිඵ්‍යුතු යොමු කිරීමෙන් යුතු බුද්ධ ග්‍රාවකය ජරාපිරිණාවන කය “මම ” මෙයින් ගැනීමට විකාශනාවේ.

මගේ ලෙසින් පැවසීමට හෝ පවත්වාගැනීමට එකගත් තොවෙමු. කය හෝ කාය ස්වභාවයන් කෙරෙහි හැඟීම් තුපදුවයි, හැඟීම තොවන හෙයින් ඕනෑකම (තණ්ඩාව) මතුනොවෙයි, “ කය ” මම හෝ මගේ තොවන ලෙසින් අවබෝධ යූතයෙන් යුතුවෙයි. හේතුප්‍රත්‍ය වටහාගනී.

පැවත්ම අඹුවනාමයි, නැවත්මක් සොයන්න වෙන්නේ. පැවත්ම හැවතුනා හම්, නැවත්මක් සොයන්න වෙන්නේ නැහැ. නැවතුනාමයි.

සිතට පැවත්මට තැනක් නැහැ, හේතුවන හැඟීම (සිත - වෙතනා) අඹුවනහම ඒවා පවතිනවා, ප්‍රත්‍ය වෙනවා. සිතුවලි ලෙසින් සකස්වෙනවා. විත්තවිකාරයන්ම පවතිනවා.

හේතු (හැඟීම - සිත - වෙතනා) නැතිවන විට පැවත්ම - ප්‍රත්‍යය නැතිවෙනවා). මේ පැවත්මේ ස්වභාවය තොවටහීම හේතුවෙන් හැඟීම් හා වවන ප්‍රත්‍යකරමින් (පවත්වමින්) නැවතිමකින් තොරව සිත ලෙසින් විත්තවිකාරයන් පවතිනවා, පවත්වාගන්නවා.

හේතු (හැඟීම - සිත - වෙතනා) වැටහීමෙන් යුතු ප්‍රයුත්තන්තය හේතුව (හැඟීම - සිත - වෙතනා) අඹුවන විට, ඒවායේ අනිත්‍ය ස්වභාවයන් ප්‍රත්‍යකරමින් (පවත්වමින්) සිත (හැඟීම්) සුන්‍ය වෙන්නට හරහාවා. වීලෙසින් අඹුවන / සකස්වන හැඟීම් / සිත - සිහිය ලෙසින් වෙනවා.

ධර්මනාවයන් පිළිබඳ තත්ත්වාවබෝධය හේතුවෙන් විත්තවිකාරයන් ප්‍රත්‍යවත්තේ (පවතින්නේ) නැහැ. නිරෝධය වැටහෙමින් සකස්වන (සිත - හැඟීම්) “ සිහිය ” හේතුන් හා

අනුගත නොවෙමින් අසුරුද නොකරමින් - ප්‍රත්‍යන්‍යනොවෙමින් සඡයවෙනවා, අහෝසි වෙනවා.

ආගුවයන් (අසුරකිරීම්) සඡයකිරීමේ නුවණ, වැටහිමෙන් යුත් බුද්ධ ග්‍රාවකයා මේ "දුක" ය'යි තත්ත්වාවබේදයෙන් දැනගනී. මේ දුක ඇතිවීමට හේතුකාරකය'යි තත්ත්වාවබේදයෙන් දැනගනී. මේ දුක නැතිකිරීමේ හැකිව තත්ත්වාවබේදයෙන් දැනගනී. මේ දුක නැතිකිරීමට අනුගමනය කළයුතු ප්‍රතිපදව ය'යි තත්ත්වාවබේදයෙන් දැනගනී.

මේ ආගුවයන් (අසුරකිරීම්) ය'යි තත්ත්වාව - බේදයෙන් දැනගනී.

මේ ආගුව (අසුර කිරීම්) නැතිකළ හැකියා'යි තත්ත්වාවබේදයෙන් දැනගනී.

මේ ආගුව නැති කිරීමට අනුගමනය කළ යුතු ප්‍රතිපදව (පිළිවෙළ) ය'යි තත්ත්වාවබේදයෙන් දැනගනී.

මෙසේ දත්තා, මෙසේ දක්තා, බුද්ධ ග්‍රාවකයාගේ සිත (හැගිම) කාමෘවයෙන්ද මිලදේ. සිත හවාගුව (ක්‍රියාකාරකම් පවත්වන්න යැම) යෙන්ද මිලදේ.

සිත (මූලව අසුරකිරීමෙන්) අවද්‍යා ආගුවයන් ගෙන් මිලදේ.

මෙසේ අත්හැරෙන කළේහි, අත්හැරෙනේ, වීම ප්‍රත්‍යංශයෙන් වෙති.

ජාතිය (ඉපදීම - ඇතිවීම) සඡයවිය. බණ්ඩර වැස

(පිළිවෙන් පැවැත්ම) නිමවය. කළයුත්ත කරනලදී. මේ අරහත්-
භාවය පිණිස කටයුතු අනෙකක් නැතැයි දැනගැනී.

ආස්වාද ලබාමේද යම් ක්‍රියාවලියක් වේද, ඒ නම්
තන්හිම සියල් සත්ත්වයෝ, සියල් හවයෝ අනිතඟ, උකය,
පෙරමෙන සුලිය.

මෙසේ මෙය ඇතිසැටියෙන් නිවැරදි ප්‍රයුවෙන්
දක්නාහුගේ හවතාත්තාව (පැවැත්ම) පහවෙයි. කිසිදු
ආකාරයේ ආස්වාදයක් ප්‍රාර්ථනා නොවේ. තාත්තාවම
ප්‍රාර්ථනාවට හේතුකාරකවේ. සියල් ආකාරයෙන්ම
තාත්තාවන්ගේ ස්ථායයෙන්, ඉතිරියක් නොමැතිව, ආය්සී
මාර්ගයෙන් නැවත තුපදින පරිදි නිරැද්ධවීමක් වේද, ඒ
සොපාදිගෙෂ නිර්වානයි,

ඒ කෙලෙස් නිවිමෙන් නිවුතු බුද්ධ ග්‍රාවකයාහට උපාදන
(ගැවසීම) නැති බැවින් ප්‍රනර්භවයක් (යම් කටයුතු ක්‍රියාකාරකම්
පැවැත්මක්) නොවේ. මරුව පරද්වන ලද්දේය. මෙසේ දිනු
මාරුයුධ ඇති රහන් තොම සියල් හවයන් ඉක්මයේය,

(ලේකාවලෝක සුත්‍රය)

මහත්‍යානී, බුද්ධ ග්‍රාවක තොමේ රහන් වූයේ, ආගුවයන්
අත්හලේ, වතුරාය්සී සත්‍ය වැටහුයෙන්, පිළිවෙශින් පැමිණී
රහන්බව ඇතියේ පිරිහුතු හවබඳම් වූයේ, මනාකොට
නුවනින් කෙලෙසුන් කෙරෙන් මිළුනේ වේද,

මහත්‍යානී, ඒ රහන්හුයේ සියල් වේදනාව්, තාත්තාවන්
මේ අත්හවයෙහිදීම නැතිකළ හෙයින්, අතිශයින්ම සත්සුන්
වෙති. සිසිල් වෙති. නිවෙති, මේ ස්කන්ධපරිනිර්වානය (සියල්
ඉඩුයෙන්ගේ වනාශය) අනුපාදිගෙෂනිර්වානය'යි කියනු ලැබේ.

හිතෙනවා....හිතනවා

දැන් අපි මෙතෙක් දැන කියාගත් කරණු කාරණා අනුව හේතුව්ල ධර්මනාවයන් පිළිබඳව තොඳ වැටහිමක් ලැබේලා අති...කොහොම වුනත් කමක් නැහැ. අපි තවටිකක් ඉදිරියට යම්..... යයි පැවසු නායක හාමුදුරුවන් වහන්සේ පිරිස දෙස කාරණීකව බැලුවේය. සියල්දෙනාම උන්වහන්සේ දෙස බලාසිටිනි.

සිහිය - සතිය යනු අවබෝධයයි. වැටහිමයි, කෙලෙසුනට මඳිනොවූ විත්තයයි. සිතුව්ලි අසුරුනොකරන සිතයි. වෙතනාවයි.

අවබෝධයෙන් - වැටහිමෙන් තොරව පවත්වන කළුපනාවන් - හැඟීම් - සිතුව්ලි-මුලව අතිකරයි. දැනුම භාවිතයෙන් අපට කවදුවත් සිත පිරිසිල දැකෙගන්නට බැහැ. ප්‍රයුව භාවිතයෙන්මයි පහළවන හැඟීම් - සකස්වන සිතුව්ලි වටහාගත හැකිවෙන්නේ.

ඔබට නැතිවනුයේ - ඔබ බැඳීමෙන් යුතුව අතිකරගත් දේ පමණයි, බැඳීමක්-අතිකර ගැනීමක් තොවූයේ, ඔබට නැතිවන්නට දෙයක් තොවනබව වටහාගත්න සිනේ.

රූප දැක ගුහනිමති මෙහෙහි කරනුයේ සිහි මුලවයි. රාගසිත් අත්තේ විය විදියි. විහි වැදගෙන සිටී. සිදුවන විනාශය වටහානොගනී.වදුර්ගනා සහිත මාර්ගයුණුයෙන් මේ ස්කන්ධයන් (කය) තතුසේ දැන කාමරාගය නැකිය යුතුයි.

” වසින වැක්සෙන් දෙරණ තොමොයි. සිහිල් සුං හමයි.”
අහස විදුලි කොටයි, බාහිරන් මෙවති දේ සිදුවෙමින් පැවතියන්
මාගේ විතර්කයෝ සංසිද්ධි. මා සිතද සමාජිත වී යයි.

(මිනැකම) තාශ්ණාවන් - වෙනතාවන් (හැඟීම්) පහන්
සිල්වන්-දිප්තියන් මෙන් එකටබඳී පවතිනවා. හැඟීම්
නොවන්නට තාශ්ණාව (ඕනැකම) ද නොවේ.

කෙලෙස් තවන වියන් ඇති, සමර්-විද්‍රාණනා වඩා බුද්ධ
ග්‍රාවකයාහට, යම් ක්‍රියාකාරක බුද්ධිය පරිනතවන (බෝධිපාක්ෂික)
දහම වැටහෙයිද, එකල්හි ඔහුගේ හැම සැක දුරක්ෂා, යම්
ආකාරයකින් හෙතෙම “ දුකට ” හේතුන් වටහාගත්තේද
විහෙයින්මයි.

කෙලෙස්තවන වියන්ඇති, විද්‍යාන්වඩා, බුද්ධ
ග්‍රාවකයාහට යම් මොනොතක බෝධිපාක්ෂික ධර්මයන්
(ප්‍රජාවට හේතු කාරක) පහළ වෙත්ද - එකල හෙතෙම හිරි,
අදුර පළවාහැර අහස බබලවන්නාක් මෙන් විත්තවිකාර නමැති
මාරසෙනග කම්පිතකරමින්, පළවාහරමින් සිටි. කාමතන්හා -
හවතන්හා - විහවතන්හා කැටිව පවතින විජූත්‍ය
(වැරදිවටහිම) නම් වූ මාරය විත්තවිකාර නම් පිරිසත්කැටිව “
සිත ” සොයනුයේ - සොයමින් කය (ස්කන්ධය) වටා දුවෙනුයේ,
සමාධිගතවූ සිත සොයාගත නොහැකිව විතනෙම හිරද්ධවෙති.
විජූත්‍යට තවත් පහළ වීමක් නැති.”

(වක්කලී සුනුය)

වෙතනා (නැගීම්) යෙන් මිලුන සිහිය සත්‍යඳකී. යට්ටෝර්පිය දකී. මම, මගේ වැනි මෝහයන් ගෙන් බැහැරවෙයි. සිහිය බලවත්වන කළ, සිත සිහියෙහි ආචරණය ලබමින් නිසාල වෙයි. තැන්පත් වෙයි. සසර ගැටුගස් ඇත්තේ ඕනෑම් ඕනෑමකම (තන්හාව) නිසාමයි.

අමුදුරු වස්තූ ආදියට ඇති තදෘශ්‍රීම (නඩුරාගය) නිසාම, ඔබ නැවත නැවතත් සසරට අදි විනවා.

සංසාරය පුරාවටම ද්‍රව්‍යවා මදුදු? . තවත් දුවනවාදී?

නිවැරදි තැන නවතින්හා, නැවතුනකෙනා තුළමයි අවබෝධයක පෙරතිමිනි දැකිය හැකිවන්නේ.

විහෙන් දුවන්නන්වාලේ දුවන්නන් බවටයි අපි පත්වන්නේ. දැන් ද්‍රව්‍යවා ඇති ද, තවත් දුවනවාද කියන කාරණය නුවන්න් වටහාගන්න.

විරුදුකරන අයට දුවුවම් කරන්න ගිහිල්ලා ඔය ඇත්තේතේ ද්‍රව්‍යය සකස්කාට ගන්න විපා). මාරයා ලේඛය පටලවලයි තියෙන්නේ. පිංවත් ඔය ඇත්තේ විහි පටලවෙන්න විපා).

ධර්මයේ සැබෑ අර්ථය අවබෝධ කරගන්න ප්‍රමාද වෙන්නේ, ආස්ථාය නමැති මුලාවෙහි පැටුලි සිටින නිසයි.

අතීතය යනු සම්මතයක් පමණි. විහි ගතයුතු තවත් කිසිවක් ගේෂවී නැතිවුහත්, ධර්මාවබෝධයෙන් තොර පාව්ගේෂනයින් කිසිවක් නැති වර්තමානයක ගැලෙමින්, අතීතය කරතබාගෙන අනාගතයක් පිළිබඳ සිහින දැකිමින් එවා සැබෑකරගන්නට “දුක ” විදිනවා.

සංස්කාරයන් (සකස්කරගත්දේ) අතිතය ලෙසින්, අවබෝධයෙන් යුතුව බලන්නොකුහට සත්‍ය වශයෙන් කිසිවක් නොමැතිබව ප්‍රත්‍යක්ෂවෙනවා).

ධර්ම ස්වභාවයන් පිළිබඳ තත්ත්වාබෝධය ලැබූ සියලුළුම් පරාර්ථකාමියි. ඒ..... තමන් වශයෙන් පවතින කිසිවක් නොමැතිබව වටහි ඇතිනිසයි.

කිසිවක් නොවීමසීම, කිසිවක් අපේක්ෂා නොකිරීම, කිසිවක්මත නොරැඳීම - සැබෑ ව්‍යුත්තියයි. නිව්‍යමයි. නෙව්ම්පතක් මත වැටුන දියවිද කිසිදු විනි නොරැඳෙන්නාක් මෙන් අපමණ දේ අතර සිටියන්, ඒ කිසිවක නොරැඳීම බුද්ධ ග්‍රාවක ස්වභාවයයි.

විපරිදීම මෙසේ කෙළෙසුන් කෙරෙන් මිලුන සිත්ජැති බුද්ධ ග්‍රාවකයාගේ ඉදිරියෙහි අලංකාර රුපයෝ පහළවුයේ ව්‍යවද, පෙනෙන ඒවායෙහි ව්‍යවද, නොබඳයි, ඒවා කෙරෙහි සිත සසල නොවේයි.සංක්ලුපනා ඇතිනොවේයි. ඒ හැරීමෙහි '(සිතෙහි) ඇතිවීම, ක්‍රියාවීමම වැටහිමෙන් යුතුව දත්තානිසාය.

ඔබට සිටින බලවත්ම සතුරා, නොහික්මවන ලද ඔබගේ හැරීම් (සිත) ය.

යමිදෙයක් හිමිවුවාද, විය සැම මොනොතකම අනිම්වෙමින් පවතී.

ප්‍රචිතයේ සතුට ඇත්තේ අත්හරීම තුළ මිස අල්ලාගැනීම තුළ නොවේ.

හික්ෂුව වැඩවසන පත්සල - ගහකොලින් ගහන කුඩා බ්‍රිමිකඩික, මැටිගැසු කුඩාපැලෙක්. පත්තිගාලාවක්. රජගෙදර සිටින රජතුමාට වඩා නික්ලේශී සැහසිල්ලක්, නිරාමිශ්චිතයක් විම නික්ෂුව මේ මොහොන් ආන්විදිනවා.

තාම්ණාව ස්ථාවුන තැනි, නිස්සරණයයි. අතහැරි යාමයි, සැහැල්ලුව මිස - දුක සැප විනැන කොයින්දී?. යමෙක් මේ අත්බැවින ආය්සී අම්ධාංගික මාර්ගය වඩාද, එම මාර්ගයට අනතුරුව සමාන්තරව, ව්‍යුහ එකාන්තයෙන් ප්‍රත්‍යාග්‍යකරයි. ලබයි, විදියි.

එම් පරෝක්යෙහි හෝ මරණීන්පසුව නොවෙයි.

විජිමවේ. අකාලිකවේහුයි. සංදිවිධිකව, අකාලිකව වෙයි.

කවරදෙයක් කෙරෙහි හෝ "හැගිම " අධිකර නොගනුයේනම්, පක්ද්ලපාදුනස්කජයට හෝ පක්ද්වැමුණ්ඩියනට කළහකි දෙයක් නැහැ.

(පාරායන වගා)

හැගිමක් අධිවිය.

හැගිමක් නැතිවිය.

යමින් එම පිළිබඳව සිහිපත් කරන්නේනම්, පැවතිසේ දැනුන හැගිමබවත්, එම හැගිම දැන් නොමැතිබවත්, සිහිපත් කරනුයේ පැවතියාසේ, පවත්වාගනු ලබන හැගිමක් බවත්, විසේ දැන් අධිකර ගත්තා වූ හැගිමන් නැතිවි යනබවත් සිහියෙන් වටහාගත හැකිනම්, ප්‍රත්‍යාග්‍යකළ හැකිනම්,

විජුන රුපයන් - හැඟීමත් (සිතත්) වෙන්වෙන්ව වැටහෙන්නේය. ව්‍යව මූලව දුරක්ෂණයේ තන්හා බැඳුම් බහිනොවන්නේය.

ඡිනසෙම (තන්හාව) අතනොහැර - උපත නවත්වන්නට බැහැ. හැඟීම් ඇතිවෙනවා. පෙරවටහීම (විජුනය) අසුරකරුනවා. මතකයන් මෙහෙනිකරමින් සතුව වෙනවා. යලි යලි (අනිහැදය) සතුවින් මෙහෙනි කරමින් ඇදුගෙන යනවා, උපදිනවා, මැර මැර උපදිනවා, මැර මැර උපදිනවා).

“ තන්හාවන් ” තොරව “ ප්‍රාර්ථිනා ” ඇතිවෙන්නේ නැහැ. ආරම්භක හේතුව දත්තේනැහැ. ප්‍රාර්ථිනා කරනවා. ප්‍රාර්ථිනා කරමින් ව්‍යුත්තිය (ගැලුවීම) සොයනවා.

වටහාගන්න සිහෙ, ශින්සෙම (තන්හාව) නිසා නැතිකම දැනෙනවා. ඒ සමගම “ දුක ” උපදිනවා. බලාපොරොත්තු (ප්‍රාර්ථිනා) ඇතිවෙනවා. (ප්‍රාර්ථිනා) බලාපොරොත්තු ඉටුකර ගැනීමට ක්‍රියාකාරකම් (හවය) අරඹනවා. විනැහීම උපත වෙනවා. එය අවසන් වූ කළ, අත්හැරය කළ මරණය වෙනවා. අවසන් වෙනවා. ශින්සෙම නොසිදි, තිබෙන නිසා තවත් අරමුණුවලට ගොමුවෙමින් උපත ඇතිකර ගන්නවා, ඇතිකර ගන්නා හැම උපතක්ම - මරණයට නිමිකම් කියනවා. අවසානයක් තියෙනවා. ශින්සෙම (තන්හාව) නොමැති විට - නැතිකමක් දැනෙන්නේ නැහැ. නැතිකමක් නැති නිසා “ දුක ” උපදින්නේ නැහැ. බලාපොරොත්තු (ප්‍රාර්ථිනා) ඇතිවෙන්නේ නැහැ. සොවීමේ - පවත්වා ගැනීමේ ක්‍රියාකාරකම් (හවය) සකස්වන්නේ නැහැ. උපතකට හේතුප්‍රත්‍යයන් නැහැ.

උපතක් නැහැ, නවතුනා. බැඳීම් අභිජිල්මේ හේතුව වැට්ඩිමත් සමගම අප්පූගැනීම (උපාදාන) නැතිවෙනවා. අයිතියක් නැතිවෙනවා. අයිතියක් නැතිනම්, පවත්වන්නට (හවය) රැකගත්නට කිසිවක් නැහැ. තවත් මොහවාද.....පවතින දෙයක්-තොපවතින දෙයක් නැහැ - හඳුනාගත්නට භාමර්ජප නැහැ.

හැඟීම් නැහැ....ශ්‍රී එහාට කියන්නට (වචනයකාර) වවන නැහැ. සකක්කිරීම් නැහැ. නිරෝධයි. හේතුන් ප්‍රත්‍යාගන් නැතිවිමෙන් තිබුනා.

තත්තාය පායති ගෝකෝ - තත්තාය පායති හයා

තත්තාය විෂ්පුමුත්තස්ස - නත්තී ගෝකෝ කුතෝ හයා

ස්වාමිති....අපි කොහොමද....සිහිය, සිත, වෙතනා, මහකිකාර, විජුන, පණද්වලපාදානස්කජද වගේ දේවල් වටහාගත්තේ?

හොඳයි....අපි මෙතැනින් පටන් ගතිමු. තවාගතයන් වහන්සේ දේශනා කරනවා ” පහස්සර මද්‍ය සික්ක වේ විතතං වදුම් ” කියලු

මේ පාධය ඔයඅභ්‍යෝ තෝරුමේ කරන්නේ
කොහොමද....?

සිත ප්‍රහාෂ්වරයි....දිප්තිමත් කියලුනේ හාමුදුරුවනේ.

හොඳයි.... “විතතං” කියන්නේ සිහිය / සතිය කියන විතයි ‘පහස්සර’ කියන්නේ පැහැදිලි කළනොහැකි.....පැහැදිලි ස්වභාවයක්....අභ්‍යුත්තය....දිජ්ටිය.... කිවිවහම එක නිරවචනයකර දක්වන්න පුත්‍රවතිදී?.... ඒ ඒ ස්වභාවයන් පිළිබඳව ඇතිකර ගත් සම්මතයන් අනුව වික වික ආකාරයෙන් විස්තර කරමින්, තවතවත් සම්මත ඇතිකරනවා...විවත් සම්මතයට හසුකරගන්නව නොහැකි, හසුනොවුන ස්වභාවයක් සිහිය කියන්නේ, සතිය කියන්නේ. විනි යථා ස්වභාවය මග ඇත්තන්ගේ පුදුව වැඩිනවි.... නිවරදීව වැටෙන්ව. මේ සකස්කරගන්නා වවතයෙන් විස්තර කරන්න බැර දේවල්.... භැඩියක්....වර්ණයක්.... තැනැ.

විවිධාකාරවන ධර්මනාවයන් අනුව සම්මතයන්ගේන් උපාදනස්කඟභයන් සකස්වෙනවා. උපාදනස්කඟභයන් අසුරෝන් සම්මතයන් පවතිනවා. පක්ද්වුණුඩියයන් ඇතිවෙනවා. එවා අසුරෝනි වැදුන සිත/ සිහිය විකල් ස්වභාවයකට පත්වෙමින් සිතුවිලි ලෙසින් සම්මත නාමරූප වෙනවා. සිතුවිලි පවත්වනවා. හැඟීම් උපද්‍රවනවා. එ හැඟීම් - සිතුවිලි අසුරෝන් මනස සකස්වන ආකාරයට මනසිකාර කියා කියනවා. විවත් මනසිකාර අනුව විවිධාකාරයේ කරමයන් - ක්‍රියාවන් අරඹනවා. පවත්වනවා.....එවාට හව කියා කියනවා.

වේතනාභං හිත්බවේ කම්මං වදුම්

වේතයින්වා කම්මං කරාති වා

කායෙන වාවාය මනසා

යහුවෙන් තත්ත්වයන් වහන්සේ විසින් දේශනාකොට වදුරනුවා.

පැහැදිලි කිරීමේ හැකියාවන් නොමැති වූ ධර්මතාවයක් සිහිය / සිත, - ධර්ම ස්වභාවයන් කෙරෙන්ම සකස්වන, වෙනත් ධර්ම ස්වභාවයන් මුහුවීමෙන් නිර්මාණය වීමට ලක්වෙන.... වෙනස්වන ස්වභාවයන් කෙරෙන්ම සංස්කරණයවන, සම්මත වූ සත්ත්වය විසින්ම සම්මතයන් ඇතිකරනවා, පවත්වා ගන්නවා....නැතිකරනවා, නැතිකර ගන්නවා.... වෙනස් වෙනවා.... වෙනස් කරනවා.... මේක හරිම අවුලක්.

සසරපැවතෙන්ම කියන අවුල.....ගැටල්ව.....
නිරාකරණයකර දුන්නේ තත්ත්වයන් වහන්සේ.

අපි.... මෙහෙම උදුහරණයක් ගනිමු ගෙනිත ගැටල්වක් විසඳුගැනීමට සිදුවුනාම සම්කරණයක් යොදුගන්නවා....විවන් සම්කරණයකදී සංඛ්‍යාවලට අමතරව ඒ.බී.සී.ඩී.වික්ස්.වයි. වගේ ආදේශයන් යොදනවා. උපකාර කරගන්නවා.

ඒ ආදේශවල උපකාරයෙන් සම්කරණය විසඳුගන්නවා. පිළිතුර ඉළුවනවා. ඒ සමගම ආදේශයන් අත්හැරෙනවා. ඒවායින් පලක් නැතිවෙනවා.

අන්න....ඒ වාගේ තමයි.... තත්ත්වයන් වහන්සේ විසින් මේ “ සසර ” ගැටල්ව නිරාකරණය කරලා තියෙන්නේ. ධර්මතාවයන් පැහැදිලි කිරීමට පක්ද්වලපදුනස්කඟධ, විජුන - වගේ ආදේශයන් උපයෝගී කරගනිමින්.... ඒ ඔස්සේ විශ්‍රා කරමින් මේ සසර අවුල ලිභාගැනීමට කරණු පැහැදිලිකරදී තියෙනවා....

අපට වැරදිව තියෙන්නේ උන්වහන්සේ විසින් අවල නිරාකරණය කිරීමට ගොදුගත් ආදේශයන් අල්වාගෙන, එවා ව්‍යුහකරමින් පිළිතුරු සේවීමට යැමයි. තවාගත සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ විසින් ආදේශයන් උපයෝගීකර ගතිමන් සසර ගැටුවෙන් විසඳු හමාරයි. ගැටුවෙන් ඇතිවිමේ පැවතීමේ හේතු උන්වහන්සේ විසින් පැහැදිලිකර දේශනාකාට වදුරා තියෙනවා.....අපට තියෙන්නේ ඒ හේතුන් ඇතිනොවන ආකාරයෙන් පුඡුව වඩුමින් සිහිය / සිත - සිතුවිලිවල අනුගත නොකර සමාධිතත්ව - සසර ගමන හවතින්නට හැරීම පමණයි.

"ල් සම්ත්‍යාගුව මහතාහට පුතුයෝත් තැන. පුතුවර්යෝත් තැන. කෙත්වතුද තැන. ඒ මහතා කෙරෙන් ගාස්වත දාජ්ධී හේ උච්චේද දාජ්ධී නොලෙඳෙයි.

(පුරාහේද සුතුයෙනි.)

විව මෙව බො හිසඩවෙ කුල්ලපමො

මයා ධමෙමා දේසිතා නිර්වැරදිනජ්‍යාය

තො ගහනජ්‍යාය

කුල්ලපමං වො හිසඩවෙ ධමම දේසිතං

ආරාතනෙකහි ධමමාප වො පහාතබඩා

පහෙව අධිමමා

(අලගද්දපම සුතුයෙනි)

මහත්‍යානි, මධ්‍යසින් පහුර උපමාකොට අභි ධර්මය දේශනු කරනලදී. විය සසරින් විනෝද්වීම පිණිස මස ගුහනායකර ගැනීම පිණිස නොවේ.

ඔබ විසින් මැහැච් වටහාගත් ධර්මයද අද්‍රේමෙන් නොරව, අධර්මය අත්හළ අයුරින්, ඔබ විසින්ම අත්හැර දැමිය යුත්තේය.

මහත්‍යානි, ආය්‍යීයන් නොදුන්නා , ආය්‍යී ධර්මයෙහි නොහික්මුණු සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු, තුගත්, මෝඩ තැනැත්තේ රුපය ආත්මය ලෙසින් හෝ ආත්ම රුප ලෙසින් දැකී, පිළිගනී.

ඡහුගේ රුපය පෙරලෙසි, අන්‍යාකාර වෙයි. ඡහුගේ ඒ රුපය පෙරලිමෙන්, අන්‍යාකාර විමෙන්, කරීම වියුන රුපයේ පෙරලිම අනුව පෙරලෙන සුළුවෙයි. රුපයේ පෙරලිම අනුව පෙරලිමු සිතින් උපන් තන්හාවෙන් පිඩිතවේ. තැනිගතී, අකුසල් ධර්ම සමුත්පාදයෝද ඡහුගේ කුසල්සිත ස්ථයකොට ගෙන සිටින්, විනත පිඩාවෙන් පෙළෙමින්, තැනිගැනුම් ඇත්තේ, දුක ඇත්තේ අපේක්ෂාවන් දකිනොට ගතිමින් පෙළෙයි.

රුප - වේදනා- සංඟු - සංය්කාර වියුණු සමස්ව්‍ය හෝ විකිනෙක ගෙන හෝ දුක වේදනා විදියි.

මහත්‍යානි, මෙලෙට ඇශ්‍යත්වත් පාලිග්‍රන්‍ය මෙය මෙශ්‍ය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මය යැයි ලෙසින් දැකියි. ඡහුගේ ඒ රුපය පෙරලෙසි. අත්අයුරු වෙයි. රුපයාගේ විපරිණාම (වෙනස්වීම) නොදැනුවත්වම ඡහුට ගොක, පරදේව, දුක්ඛ, දූමනස්ස, උපායාසයෝද උපදිති.

වේදනාව-සංජුව-සංස්කාරය-විශ්වාසය මෙය මගේය. මේ මම වෙමි. මෙය මාගේ ආත්මය ලෙසින් දැකියි. මේවා වෙනස්වයි, පෙරලෙයි. මෙසේ සිදුවීම් කෙරෙන් නොදැනුවත්වම තන්හා, දිටියි, මාන ලෙසින් තන්හාවෙන් බැඳීයියි.

මහත්‍යානී, මේ ලේකයෙහි ආයත්තියන් දක්නා, ආයත්ති ධර්මයෙහි මොනවාට හික්මුණු, සත්පුරාශ ධර්මයෙහි දැක්ම, ගුත්තවත් ආයත්ති ග්‍රාවකයා, රූපය ආත්ම ලෙසින් නොදැකියි. රූපයෙහි ආත්මය අත්තේ ලෙසින් නොදැකියි, ඔහුගේ ඒ රූපය පෙරලෙයි. අන්තරුදුරු වෙයි. රූප විපරිණාම ස්වභාවයන් වටහාගත් හේතුවෙන් ඔහුගේ කර්ම විශ්වාසය, රූපයාගේ විපරිණාමය අනුව පෙරලෙන සුලු වෙයි. රූපයාගේ විපරිණාමය අනුව පෙරලෙන සිතින් උපන් තාත්ත්‍යාවන් බැඳීගිය අකුසල ධර්ම කෙරෙහි, ඔහුගේ සිත දැකිවගෙන නොසිටින්නේය. විත්තයාගේ දැකිකොට නොගැනීම් හේතුයෙන්, තැනිගැනීම් අත්තේද නොවෙයි. දුක් සහිත නොවෙයි. නොපෙළෙන්නේද වෙයි.

මහත්‍යානී, මෙලෙව ගුත්තවත් ආයත්ති ග්‍රාවකයා, රූපය මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය, වශයෙන් විමසුම් (විදුර්ගණු) නුවණින් දැකියි. ඔහුගේ ඒ රූපය පෙරලෙයි. අන්තරුදුරු වෙයි. ඔහුට රූපයාගේ විපරිණාම - අනියතබව වැටහිම හේතුවෙන් ශේක - පරදේව - දුකඩ - දේමනස්ස - උපායාසයෝ තුපදිති, වේදනාව - සංජුව - සංස්කාර - විශ්වාසය වේවා මගේ නොවේය. ඒ මම නොවෙමි, මේවා මගේ ආත්මය නොවේයයි විමසුම් (විදුර්ගනු) නුවණින් දැකියි.

මහතෙනි, මෙසෙයින් තත්තා - මාන - දීටිධී ලෙසින් නොගත් හෙයින් උපාදුනයන් කෙරෙහි නොඩැලුනේ වෙයි.

(උපාදුපරිතස්සනා සූත්‍රය)

ල් සම්බුද්ධ මහතාහට පූත්‍රයේන් නැත. පැණවර්ගයේන් නැත. කෙත්වතුද නැත, ඒ මහතා කෙරෙන් ගාස්වතදාෂ්ධි හෝ උච්චේද දාෂ්ධි නොලැබේයි.

(පුරාහේද සූත්‍රයෙනි)

සත්‍ය විකක්ම වෙයි. දෙවැනි සත්‍යයක් නැත. යම් මේ සත්‍ය දැක්නා පුද්ගල තෙමේ ව්‍යවද නොකෙරේ.

(උපාදුපරිතස්සනා සූත්‍රය)

මිතතා දාෂ්ධිගතික වූ තෙමේ, තමන්ම සත්‍යය'යි පිළිගත් නොයෙක් දේ පවසයි. ඒ කරුණෙන් මහ බමුණෝ' වික් සත්‍යයක් නොකියත්,

(වූත විශුහ සූත්‍රයෙනි)

"රදුනවා"වවත්‍යයකි. ව්‍යුස්ස්කාරයකි, නිර්වචනයකර දැයනාහකි නාමර්සපයකි. අසෙන් දැකියනාහකි, කනෙන් අයියනාහකි, අතින් අල්ලාගත නොහකි ඉඩියගේවර නොවන "රදුනවා"විතත්වාරයකි.

තත්ත්වාවබෝධයෙන් නොරවුයේ "රදුම" අසුරු-කරමින් විඳියි. විඳුවයි, පවත්වාගනියි.

(ගමන නිමවිය)

අන් හැරීම

කුල්ලපමං වෛ නිසබවේ - ධමමං දෙසස්සාමි

නිත්‍යානත්‍යාය - නො ගෙනත්තාය

මහත්‍යානි, පහුරු උපමාකොට දහම් දෙසන්නේම්, විය
විතරවීම පිණිස මිස ගුහතායකර තබාගැනීමට නොවේ.

(අමුගද්දපම සූත්‍රය)

තට්‍යාගතයන් වහන්සේ විසින් ධර්මය පහුරකට
උපමාකරම්න් දේශන්‍යාකොට වදුල මෙම උපමාව අන්හැරීම
පිළිබඳ ගැඹුරු දැනුමක්, සියුම්ව වටහාදෙනු ලැබේයි.

" අභ්‍යන්ති, එක්තරා තැනැත්තෙකු මහත් කමිකවොල්,
පිඩාවන්ගෙන් පිරිපවතින ද්‍රව්‍යිනික පිවත්වෙයි. ඔහු විනැනිදී
අනන්ත වූ, අප්‍රමාණ දුක් කරදර සමුහයක් විදියි.

ඔහු සිටින ද්‍රව්‍යිනි ඉදිරියෙන් ගලාබසින මහා ගංගාවකි,
ගංගාවහි අනෙක් ඉවුරෙහි සියල් සැප සම්පතින් පිරැණු
සුළුක භුමියක් මේ තැනැත්තා විසින් දැකින්නේය.

තමන් විදින දුක්ගැහැවෙන් මිදි, සුළුක භුමියවත
යෘමට ඔහු තුළ දැකි ඕනෑකමක් ඇතිවෙයි. විහෙන් ගංගාවහි
විශාලත්වය හේතුවෙන් විය තරතාය කිරීමට පහසු නොවනබවද
ඔහුට වැටහෙයි.

කෙසේ හෝ සුළුක භුමියවත යෘමට අදිවන් කරගත්
හෙතෙම - කර්කුණ භුමියෙන් සොයාගත් වියලු කෝටුකැබලු - දර
කැබලු, තතා පරඩල්, විකතුකරම්න් - විකිනෙක වෙළම්න් ,

දිගුකලක් දැක්ව දරණාලද උත්සාහයෙහි ප්‍රතිච්චිලය මෙයින් පහුරක් තනාගත්තේය. මෙලඹින් පහුරතනා නිමකරගත් මහු වික්තරා මොහොතකදී පහුර ගෙවදමා, එමත නැගී අතින් පයින් හබුරුගසම්න් වියටියෙන් යුතුව ත් මහාගැ තරණයකාට සූෂ්ණ භූමියට ගොඩවිය.

විසේ සූෂ්ණ භූමියට ගොඩ වූ ඔහුතුල මෙවන් අදහසක් පහළ විය.

මම බොහෝ කාලයක් දුෂ්කර වූ භූමියෙහි වෙසෙම්න් දුක් වින්දෙමි. අද මම ඒ දුෂ්කර බිමෙන් ඉවත්වී මේ සූෂ්ණ භූමියට පැමිණ සිටිමි. මෙලඹින් මෙම භූමියට පැමිණිමට මට උපකාර වූයේ මේ පහුරයි. මේ පහුර නොවන්නට කිසිදුක මට මේ භූමියට ලැඟාවිය නොහැකිය. විහෙයින් මේ පහුර රැකගත යුතු යැයි සිතම්න් - වීම පහුර කරනබාගෙන යනුලබන්නේ නම්, විය නුවණාති ක්‍රියාවක් වෙයිදී?

තථාගතයන් වහන්සේ විසින් පිළිවිසු වීම පැහැයට - විනි සිට හිසුම්න්, තම තම නැහ පමණින් විවධාකාරයේ පිළිතුරු දුනි. අවසානයේ දී, තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේ ප්‍රකාශකළ උපමාවට අදාළ කරනු මෙලඹින් පැහැදිලි කරම්න් වදා ඇති සේක.

අවැන්නි පුද්ගලයා ජීවත්වන කර්කෘෂූමිය වනානි අවුදුනාවයි. වීම භූමිය අසැලින් ගාලබස්නා ගංගාව “සංසාර” යයි. සංසාරය නමැති ගංගාවෙන් විනෝර පිහිටි සූෂ්ණ වූ සෙෂම භූමිය තිර්වාන යයි. තනාගත් පහුර වනානි ධර්ම ඇත්තායයි.

හවයෙහි දුක විද්‍යාත්මක සිටි පුද්ගලය අමාරුවෙන් හෝ ධර්මය හඳුරා ඉන් ගක්තිමත්වී සංසාරය නමැති ගංගාව තරණයකළ පසුව තවදුරටත් ධර්මය නමැති පහුර අවශ්‍යය නොවන්නේය. විහෙකින් සසරෙන් විතෙර වූ සැනින් පහුරද, අත්හා යුත්තේය. සසරින් ගැලවුන තහනැන්තාහට තවදුරටත් තවත් කිසිවක අවසිනාවයක් පැනනොගති, සියල්ල අත්හාරෙන්තේය. අත්හා එයුත්තේය.

පක්ද්වලපාදුනස්කඩ හා පක්ද්වෙශඩුෂය ස්කඩයන් හේතුවෙන් පහළවන ස්පර්ශයන් කෙරෙන් පවතින අවිද්‍යාව “වෙතනා” නම් වෙයි. ඒ ඇසුරෙන් “මතකය” (වියුතුනය) සකස්වෙයි. බිජිවෙයි.

ත්‍රිවිධ තාශ්ණ්‍ය ඇසුරෙන් සකස්වන අවිද්‍යාවේ ස්වභාවය “ හැඟීම ” (සිත) යි. කවරනම් හෝ නිමිත්තක් කෙරෙන් ස්පර්ශය සිදුවෙන්ම ක්‍රියාත්මකවෙනුයේ මතකය (වියුතුන) යි. විහි ව්‍යුත ලෙසින් වෙනුයේ මනස සකස්වීඇති ආකාරය (මනසිකාරය) අනුව වැටහෙන හැඟීම (සිත) යි. සිතුව්මියි.

ඒ අනුව සිතුව්මි පවතිනතාක් “ සිත ” පවතින ලෙසක් දැනෙයි. වියටම රුවටෙයි. වියම “ සිත ” ලෙසින් පිළිගති. කවරලෙසින් හෝ සිතුව්මි නිමුත් කෙනෙහි හැඟීම (සිත) ද නිමවෙයි. අවසන් වෙයි.

වච් සංස්කාරයෙන් සකස්වූ නාමරුප හේතුවෙන් හැඟීම (සිත) අතිවූ බවත්, හැඟීම (සිත) පැවති බවත්, පැවතිමට හේතුවන බවත් වටහානොගති.

වෙතහාවෙන්ම (හැඟීම) සකස්වූ සිතෙන්ම, සිතන්හට පටන්ගනී. පවත්වාගනී. අතිවන - පවතින හැඟීම (සිත) සිතුව්ලි අනුව “ සිත ” ක් පවතින ලෙසින් පිළිගනී. දාෂ්ධිගතවේයි. නැතිවන - නැතිවන සිතුව්ලි අනුව හැඟීම (සිත) ද නැතිවි ගියබවක් වටහා තොගනී. හැඟීම (සිත - සිතුව්ල්ල - මනසිකාරය) මිරිගුවකි. එච්චායෙහි රැවටෙනවුන් අයසට පත්වෙති.

හේතුව හා පැවතීම (හේතුප්‍රතිඵය) වටහාගැනීමට ධර්මය පිනිවකොට ගත්තේවුවද, සත්‍යය වැටහිමෙන් අනතුරුව ධර්මයෙහි හෝ බඳීයයුතු තොවෙයි. ධර්මයෙහි හෝ බඳීයනුයේනම්-විතනු තාශ්ණාවයි. තාශ්ණාව පවතිනකළ සසරින් විනෙරවීමක් තොවේ. ධර්මය වැළඳගැනීමේ හේතුවෙන්ම, අතහැර්මක් තොවී පැවැත්මක් වෙන්නේය. විවිධ “ නිවන ” දුරවෙයි. “ නිවන ” වැටහෙනුයේ, පැවතීමට (ප්‍රත්‍යාග්‍යය) කිසිවක් තොවන බව ප්‍රත්‍යාග්‍යයෙහිය.

ඡරා මරණ දුකුඩ සත්‍යය.

ජාතිය දුකුඩ සත්‍යය ද- සමුදාය සත්‍යයද වෙන්නේය.

දෙදෙනාගේම නිස්සරණය - නිරෝධ සත්‍යය.

නිරෝධය දැනගැනීම- මාර්ග සත්‍යය.

ඡඩායතන දුකුඩ සත්‍යය.

භාමර්ස සමුදාය සත්‍යය.

දෙදෙනාගේම නිස්සරණය - නිරෝධ සත්‍යය.

නිරෝධය දැනගැනීම - මාර්ග සත්‍යය.

වේදනා, සංජු, සංස්කාර, විජූතා, පරා-මරණ අතිතය ලෙසින් විමසා බැලීමෙනි නිරතවීම විදුර්ගණාය.

මෙලෙසින් වැටහිමෙන් - වත්තයාගේ එකගහාවයෙන්, නොවිසිරුණා හෙයින් සමාධියද - සමටයද වෙයි.

(පටිසම්ඳ මගි)

“විද්‍යාමාන අයුරින් නොවන, සකස්වීම් සිදුකෙරෙන හේතුකාරක මූලපද්‍රව්‍ය ධර්ම ස්වහාවය ලෙසින් වැටහිමෙන් යුතුව, ඉන් බැහැරවීමෙන් - එහි යට්ස්වහාවය පිළිබඳව තත්ත්වාවබෝධයෙන් යුතුව, ඉන් නිදහස්වීමෙන් ආස්වාදනීය විදීම පවත්වාගැනීමේ කැමත්ත / ඕනෑකම / තත්තාව නොවයී, අහෝසිවී යයි.

තමන් ඒකාන්තයෙන් හේතුකාරක මූලපද්‍රව්‍යන් ප්‍රයුත්වෙන් වටහාගන්නාලද බැව් දින්නා හෙතෙම, තත්තාමානයෙහි නොවෙලි, ක්‍රියාකාරකම් (හවයන්) හි නොබැඳෙයි. හේතුකාරක මූල ස්වහාවයෙහි නොපවතින බුද්ධ ග්‍රාවක තෙමේ යලි යුත් පවත්වන ක්‍රියාකාරකම් (හව) හි නොවිළැඳේ.”

(දූෂ්ධිගත සූත්‍රය)

කයින්ද, වවනයෙන්ද මෙන්ම සිතින්ද යම් ක්‍රියාවක් - කර්මයක් කෙරේදී? හවයක් පවත්වාදී? වියම ඔහුහට තමන්සතු වස්තුවවේ. වියම රුගෙන පරලොවයයි. වියම තමන් අත්නොහැර ඔහු අනුව යන්නේ වේ.

(දුතිය අප්‍රත්තක සූත්‍රය)

දරුවන් අඟ්‍යතේ - දරුවන් හේතුකොට ගෝකකරයි. ගවයන් අඟ්‍යතේ ගවයන් හේතුකොට ගෝකකරයි. උපදුව කාරකයන් (උපධි) සත්ත්වයනට ගෝක උපදුවන්හේමය. යමෙක් උපදුවකාරක (උපධි) රහිතනම් තෙමේ ගෝක නොකරන්හේමය.

කිරිදෙළුවන්හේ, පුහුපුහා කිරිදෙළුන්. වස්සා පුහුපුහා මවකරා විළැඳීම්; සත්ත්වතෙමේ පුහුපුහා ක්ලාන්තද , කම්පිතද වෙත්,

බාල තෙමේ පුහුපුහා ගැබට පැමිණේ. පුහුපුහා උපදියි. පුහුපුහා මියයයි. නුවණුන්හේ නිවන ලබ තුපදි.

"මරද :- මේ සත්ත්වය කවරෙකු විසින් කරනුලද්දේ දී? මේ සත්ත්වය කළ තැහැන්තා කොහිදි? මේ සත්ත්වය කොහි හටගන්නේදි? මේ සත්ත්වය කොහි තිරැද්ද්ධවේදි?

ඉක්කිනි විජිර මෙහෙනා මේ පවතු මරදයයි දැන - පවතු මරභව ගාර්ථකින් පෙරලා මෙසේ කිවාය.

මරද කුමක් සත්ත්වයෙකුයි අදහන්නේදි? තාගේ මාරදාෂ්ධියක් නොවේදි? මේ තුදු සංස්කාර පිණ්ඩයකි. මෙහි සත්ත්වය නොලැබේ.

අවයව සමූහය හේතුකොට ගෙන යමිසේ රටිය යන ගබඳයක්වේදි. විසේම පත්‍රවස්කභයන් අභිත්තාක් කළුනි - සත්ත්වයාය යන ලේඛ සම්මත ව්‍යවහාරයවේ.

දුකම ලැබේ. දුකම පවතී, දුකම විදි, දුකහැර අනෙකක් නොලැබේ. දුක හැර අනෙකක් තිරැද්ද්ධනොවේ.

පවුරු මාරුයා - වජ්‍ර මෙහෙනු මා දැනිය'යි දුකට
පැමිණේ, වීඩිම අතුරදෙන් විය.”

(වජ්‍රා සූත්‍රය)

මහනු, රුපය නිසා යම් සුවයක් සොමිනසක් උපදීද, මේ
රුපයෙහි ආස්ථාදායයයි. යම්රුපයක් අනිතජද, දුක්ද ,
වෙනස්වෙනසුලුද , මේ රුපයේ ආදිනවයයි, රුපයෙහි යම්
ඡහදරාගක් පෙනාතායක් වෙනම්, මේ රුපයෙහි
නිස්සරණය යි.

(ප්‍රත්‍යාමා සූත්‍රයෙහි)

අඇවැන්නි, යමකයෙහි, ඒ කිමැදි හගිවුදී රුපය -
වේදනාව - සංඟ්‍ර - සංස්කාර - විජුනය සත්ත්වයා'යි
දකිනවාදී.

අඇවැන්නි, විය නොවේමය.

අඇවැන්නි, යමකයෙහි, ඒ කිමැදි හගිවුදී.... රුපය
නොවූ, වේදනානොවූ, සංජ්‍රනොවූ, සංස්කාරනොවූ , ඒ මේ
ධර්ම සත්ත්වය දකිවුදී.

අඇවැන්නි, විසේ නොවේමය.

(යමක සූත්‍රයෙහි)

යමෙක් බිඳෙන ස්වභාවය අඇත්තේද, ආය්ඝී
විනයෙහි මේ ලේඛය'යි කියනු ලැබේ.

(පලෙශක ධම්ම සූත්‍රය)

ආහජදය, වීහෙයින් යම් යම් හවයක්වේද, මෙයම
ජාතියට හේතුය. ජාතියට (උපතට) මෙයම නිධානය, මෙයම
ජාතියේ සමුද්‍රයයි,

මෙයම ජාතියට ප්‍රතිඵලි, උපාදුනය ප්‍රතිඵලියෙන් හවය වේ.

(මහා නිධාන සූත්‍රය)

මහණුනි, කවර කරගෙනුන් රුපය කියන්නේ ද යත්; “මහණුනි ” “බිඳේ ” යනුයි. වියින් රුපයයි කියනුලබයි. කුමක් බිඳේදයන්; ගිනයෙනුද බිඳෙයි. උෂ්ණයෙනුද බිඳෙයි, බඩසයිනිද බිඳෙයි, පවසයිනුද බිඳෙයි, විභාග ලේ බොහෝ මසි-විද ලේ බොහෝ මදුරා - වාතය - ජලය - ගින්හෙනුද යන මොවුන්ගේ සංස්පර්ශයෙනුද බිඳේ ! මහණුනි, “ බිඳෙනු ”යි - වියින් රුපයයි කියනු ලැබේ.

(බජ්පනිය සූත්‍රය)

මහණුනි, කාමන්ත්හාව නිධානකොට අභිති, හවසුබයෙනි බැඳුන, යම් අනාගතයෙනි හෝ අතීතයේ වස්තු කාමයන් කැමතිවන, වර්තමාන කාමයන් හෝ පෙරදැක්වූ පරිදි - අතීත - අනාගත කාමයන් හෝ ප්‍රාර්ථනාකරන සත්ත්වයෝ තමන්විසින්ම ඉන් මිදිය යුත්තේය. අනෙක්හු වියින් මුදනු නොහැකිය.

පක්ද්වකාමයෙන් ආභිවුවෝ - අදුරෙහිම වෙසෙනි. ඉන් බැභාර වුවන්, ප්‍රයුවේ ආලෝකය දැකිති.

ආයනී සත්‍යය අවබෝධයෙන් යුත් ප්‍රශ්නවත් ඉවත්කයෝ කැමතිද නොවේ. නොකැමති ද නොවේ. මෙමෙවාව නොපතයි, පරලෙවද නොපතයි, සැපද නොපතයි, දුකද නොපතයි. ලේකයෙන් බැභාර වෙයි.

බාහ්මණයෙහි ආයත්තිවනයෙහි මේ පස්කම්ගුණම “ලෝක” යයි කියනු ලැබේ.

(ලෝකායතික බාහ්මණ සූත්‍රය)

මහත්‍යානී, ආහාරවන ස්පර්ශයෙහි, මහත්‍යානී, අවුල් වූ සිහියෙහි - සිතෙහි - මහසේහි ඇතිකරගත් (වේතනා) හැඟීම් ස්පර්ශ කරමින් මහත්‍යානී, මතකය, (රාගය) බැඳීම ඇත්තම්, ඕනෑකම (තාෂ්ණාව) ඇත්තම්, විනි යලියලිත් ඉපදිමේ මතක සිතුවලි සකස්වූයේ (ප්‍රතිසන්ධි විශ්වාසය) වැඩුණේ වෙයි. විනි නාමරෘප අනුගතවීම වෙයි. යම් තැනක නාමරෘප අනුගතවීම ඇත්තම්, විනි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තම්, විනි යලි යලිත් සකස්වන ක්‍රියාකාරකම් ඇති. යම් තැනක යලි යලිත් ක්‍රියාකාරකම් සකස්වීම පවත්නේ නම් විනිම ලෝකය ඇති. ජාති, පරා, ව්‍යාධි මරණ ඇති.

මහත්‍යානී වියම ගෝක - වැලුපිම්, හඩාවැටිම්, සන්තාපයන් ඇතිකරන්නේ වෙයි.

(ගුහවිධික සූත්‍රයෙහි)

“ පවිච, අස තාගේමය , රුප තාගේමය , වක්ඩු සම්පස්සය තාගේමය, විශ්වාසය තාගේමය, තාගේ දේ තා විසින්ම හැරගනුව. යම්තැනක අස තැනිද, වක්ඩු සම්පස්සය නැතිද, රුප නැතිද, විශ්වාසය නැතිද, විවිච තාගේ ගමනක් පැවතීමක් නැතිය.

මරු :- මේ මාගේයිය යමක් කියද්ද, යම් කෙනෙක් මා ගැන්නේයිය යි කියද්ද, ඉදින් විහිලා මූඟගේ සිතක් ඇත්තම් ශ්‍රමණය, මා කෙරෙන් නොමැදුන්නේය.

හාජේවතුන් වහන්සේ :- යමක් කියද්ද, විය මාගේ නොවෙයි, යම් කෙනෙක් මා ගැන්නේ යිය කියද්ද, මම ඔහුදු නොවෙමි. පවිච මෙයේ දෑනුව තා මාගිය මග නොදුන්නෙහිය.”

ඉක්බිති මරු එහිම අතුරුදුන් විය.

(කස්සක සූත්‍රය)

ලෝකය සකස්වෙනුයේ සම්මතයෙනි. සම්මුතියනු පිළිගැනීමය. විකාර්වීමය. මෙවන් සම්මතයන් කිසිවක් සත්ත්‍ය නොවේ. නිරතුරුවම වෙනස්වෙන්නේ වේ. මෙලෙසින් වෙනස්වන්නාවූ සම්මතයන් අසුරුරුකරමින්, ව්‍යායේ ගැලුමින්, සත්ත්වයේ ලෝක අතිකරති. පවත්වති. පිටත් වෙති. තවත්වත් සම්මත උපදාවති, නැතිකරති, නවත්වති. අඩුත්ය-වෙනස්ය-වෙනස්ය, ලෙසින් පවත්වති. සමාජ සම්මතයන්-ලෝක සම්මතයන් ලෙසින් පිළිගැනීමින් එවා අසුරුරුකරමින්-අගමුල නොමැති සම්මතයන් තුළ මුලවට පත්වති. අතරම්වති.

සියලු සම්මතයන්, සංස්කරණන් (සංස්කාර) නාමරූපය. මේවායේ අරඹුමක් හෝ අවසානයක් නොවති. අරඹුමන් - අවසානයන් යනුද සම්මුති මිස සත්ත්‍ය නොවේ. සත්ත්‍ය නොවේ යනුද සම්මුතිය පමණි.

සත්‍යස්වහාවය නොවැටිමෙන් සම්මතවන සත්‍යවයේ තමන් ලෙසින්ද, සත්‍යවයේ ලෙසින්ද, සම්මතවෙති. සම්මතයම පිළිගනිති.විහිම රුදෙනි. විහිම ගිලුයනි.සත්‍යයක් නොවේ ය'යි සම්මත - සම්මතයෙන් සම්මතය සේවීමට උත්සාහකිරීම යනුද සම්මතයකි.

සම්මතය-සම්මතයකි. විය වටහාගැනීම යනුද සම්මතයකි.

සම්මුතියම-සම්මතය බව වටහාගත් තථාගත සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ, වෙනස්නොවන පරමසත්‍ය, වෙනස්වීම ලෙසින් දේශනාකෝට වදුරා ඇතිසේක.

සත්‍ය වටහාගැනීමේ හැකියාව ඇති ප්‍රයුත්තන්තයන් - සම්මත - සම්මත ලෙසින් වටහාගත්නා කළ, තවත් කුමක් ගේජ වෙන්නදී?

දෙවි, කථින්නු තවෂ මාරස, ඔහුමතරිනි?

හාගේවතුන් වහන්සේ;

අප්පතිවධාං බිවාහං ආව්‍යෙළ අනායුහං ඔහුමතරිනි.

දෙවි- යට් කථින් පන තවෂ මාරස අප්පතිවධාං අනායුහං ඔහුමතරිනි?

හාගේවතුන් වහන්සේ.

යද සවාහං ආව්‍යෙළ සත්‍යතිවධාම්. තදස්සු සංසිදුම්. යද ස්වාහං ආව්‍යෙළ ආයුහාම් තදස්සු නිබුද්‍යාම්, එවෂ බිවාහං ආව්‍යෙළ අප්පතිවධාං ආනායුහං ඔහුමතරන්ති.

(ඔහුමතරනා සූත්‍රයෙනි)

දිනක රාත්‍රියෙහි, පේනවනාරාමයේ වැඩිසිටි බුද්ධියාණන් වහන්සේ ඉදිරියෙහි පෙනීසිටි දෙවතාවෙකු , බුදුන් වැදු පසෙක සිට මෙසේ විවාරති.

තිද්‍රිකානත් වහන්ස; ඔබ වහන්සේ විසින් මේ සසර ඔහු කෙසේ නම් තරණය කළ සේක්දී?

අදවැත්ති; මම නොපිහිටිම්න්ද, උත්සාහ නොකරම්න්ද - සසර ඔහු තරණය කළේ.

තිද්‍රිකානත් වහන්ස, ඔබ වහන්සේ පවසන ආකාරයෙහි- නොපිහිටිම්න්ද, උත්සාහ නොකරම්න්ද, සසර ඔහු තරණය කළේ කෙසේ දැයි වදුල මැනවි.

අදවැත්ති, ලේඛන ලෙසින් පවතින සම්මතය නිකරය. මිරාවති. සම්මතයෙහිම ලේඛන පවති. සත්ත්වප්‍රජාව පවති. සංඛ්‍යාවක් නොවන මෙවත් සම්මත පිළිගැනීමක් වූයේනම් මමද එහිම ගිලුයනු ඇතු. වැනෙයින් සම්මතයෙහි නොසිටියෙමි.

සම්මතයෙහි තරයක් - ගත්‍යත්තක් නැතිය, තරයක් නොමැති සම්මතයක් කෙරෙන් හරයක් සෞචිත්‍ය යොමුවීමද, හරයක් නොමැතිව සම්මතයට හසුවීමකි. වැනෙයින් විවත් හරසුං උත්සාහයක නොයෙදුම්න් සම්මතයේ -අදතිවීම - පැවතිම හේතුප්‍රත්‍ය කෙරෙන් ආයෝජනය වටහා ගතිම්.

කුමක් හැගේද

අනුරාධය, ඒ කුමක් හැගෙන්නේ ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේදී?

වහන්ස අනිත්‍යය.

යමක් අනිත්‍ය නම් විය දුක් හෝ සුව හෝ වේදී.

වහන්ස දුක්ය.

යමක් අනිත්‍යනම්, දුක්නම්, පෙරලෙන ස්වහාවයන් ඇත්තේ විය මගේය, ඒ මම වෙමි. විය මාගේ ආත්මයය'යි දුක්නට සුදුසුදී.

වහන්ස විසේවීම නුසුදුසුය.

වේදනාව.... සංජුව.... සංස්කාර.... විජ්‍යනය-නිත්‍ය හෝ අනිත්‍ය වේදී?

වහන්ස අනිත්‍යයි.

යමක් අනිත්‍යනම් විය දුක් හෝ සුව හෝ වේදී.

වහන්ස දුක්ය.

විහෙයින් අනුරාධය, මෙහිලා අතිත, අනාගත, වර්තමාන වූ අධ්‍යනත්ම වේවයි, බාහිර වේවයි, දැඩි වේවයි, සුක්ෂම වේවයි, නීත වේවයි, ප්‍රතිත වේවයි, යම්කිසි රූපයකුන් වේද, දුරවේවයි, පැහැවේවයි, යම් රූපයකුන් වේද, සියල් රූපයන් ඒ මම නොවෙමි, මාගේ නොවෙයි. විය මාගේ ආත්මයද නොවේය'යි

මෙසේ ඒ අභි සැටියෙන් විද්‍රෝහනා නුවතින් දැක්ක යුතු යම් කිසි වේදනාවක් වේද....යම්කිසි සංජුවක් වේද....යම්කිසි සංස්කාරවේද.... අත්ත-අනාගත වර්තමාන, ලෙසින් අල්ලාගත්වේද, බාහිරවේද, දැකිවේද, සුමුදවේද, හිනවේද, ප්‍රතිතවේද, යම්කිසි විජුනයකුත් (පෙර වැටහිමකුත්) වේද, දුරවේද, උගවේද, යම්කිසි විජුනයකුත්වේද, සියල් විජුනය මම නොවේද, මගේ නොවේද, මාගේ ආත්මය නොවේ. මෙසේ ඒ යථාභ්‍යතකාට විද්‍රෝහනා ඇුහයෙන් දැක්කයුතු. මෙසේ දක්නා ආයත් ඉඩවකය රුපයෙහිද නොඳුලෙයි....මේ රහන්බව පිතිස අනෙකක් නැතැ'ය දැනැගනී.

අනුරාධය කුමක් හැගෙන්නේ දී? රුපය සත්ත්වයයි දැකින්නේදී?

වහන්ස එය එසේ නොවේ.

අනුරාධය, වේදනාව....සංජුව....සංස්කාර....විජුනය සත්ත්වවේ ය'ය දක්නේ දී?

වහන්ස එසේ නොවේයි.

වේදනායෙහි....වේදනාවන් බැහැර....සංජුයෙහි.... සංජුවන් බැහැර....සංස්කාරයෙහි....සංස්කාරයෙන් බැහැර විජුනයෙහි සත්ත්ව වේයයි දක්නෙහිදී?

වහන්ස මෙය නොවේමය.

විජුනයෙන් බැහැර සත්ත්වවේය'ය දැකිනිදී?

වහන්ස - එසේ නොවේය.

අනුරාධය, විසේෂීම් කෙසේ හැගෙන්ද - රුපය - වේදනාව
- සංයුත්ව - සංස්කාරය - විජූනය සත්ත්වවේයේ'යි දකින්නේද?

වහන්ස විසේ නොවේය.

අනුරාධය ඒ කුමක් හැගෙන්නේද? රුප නොවූ, වේදනා
නොවූ, සංයුත්ව නොවූ, සංස්කාර නොවූ, විජූන නොවූ, මේ පුද්ගල
සත්ත්වයෙක දැක්නෙහිද?

වහන්ස මෙය නොවේමය.

අනුරාධය, මෙහිලා මේ අත්හවයෙහිම සත්‍යවශයෙන්,
ස්ථීරවශයෙන් සත්ත්වයෙකු නොලැබන කළේනි. ඇවැත්ති,
උත්තමපුරුෂවූ, පරමපුරුෂවූ, පරමප්‍රාජ්‍යියට පැමිණි-යම්
තරාගතවේනාම්, තරාගතයන් ඒ සත්ත්වය නොපවත්නාහු
සත්ත්ව මරණින් මතුවෙයි. හෝ සත්ත්ව මරණින් මතු නොවේ
යයි හෝ සත්ත්ව මරණින්මතු වෙන්නේද නොවෙයි හෝ සත්ත්ව
මරණින් මතු නොවෙන්නේද යන මේ සිව තැනින් වෙන්ව පැහැවීම්
කරන්නේයැයි නොපගේ ඒ විසඳුම නිවැරදි ද?

වහන්ස විය වැරදිය, විවැන්නක් විසේ නොවන්නේමය.

අනුරාධය මැහැවී, මැහැවී, අනුරාධ පෙරද දැනුද මම,
දක්ඛයත් දක්ඛ නිරෝධයත්, පනවම්.

(අනුරාධ සූත්‍රය)

නිශ්චල වාදය

මහතොනී, මම ලේඛයා සමග විවාද නොකරමි. ලේඛයා ව්‍යකුලී මා සමග වාදකෙරෙයි. මහතොනී, ධර්මවාදීයෙක් ලෙව කිසිවෙතු සමග විවාද නොකරයි.

මහතොනී, ලෙව පණ්ඩිතයන් විසින් යමෙක් නැතැ'යි සම්මත නම්, මමද විය නැතැ'යි කියමි. මහතොනී, ලෙව යමෙක් පණ්ඩිතයන් විසින් ඇතැ'යි සම්මත නම්, මමද විය ඇතැ'යි කියමි.

මහතොනී, මම යමක් නැතැ'යි කියමිද, ලෙව එබැඳු කුමක් පණ්ඩිතයන් විසින් නැතැයි සම්මතයද යන්;

මහතොනී, ත්කාභ්තයෙන් හැමකළුනිම පවතින, වෙනස් නොවන රුපයක්, ලෙව නැතැ'යි පණ්ඩිතයන් විසින් සම්මතය. මමද විය නැතැ'යි කියමි. ත්කාභ්තයෙන්ම හැමකළුනි පවතින වෙනස්නොවන ධර්ම වේදනාවක් නැතැ'යි පණ්ඩිතයන් විසින් සම්මතය. මමද විය නැතැ'යි කියමි. සංජුවක්....නිත්ත.... ත්කාභ්තයෙන් හැමකළුනි පවතින වෙනස්වීමට බඳුන්නොවන ධර්ම සංස්කාර ලෙව නැතැ'යි පණ්ඩිතයන් විසින් සම්මතය, මමද විය නැතැ'යි කියමි. නිත්ත ත්කාභ්තයෙන් හැමකළුනි පවතින වෙනස්නොවන විජුණ ධර්මනාවයක් ලෙව නැතැ'යි පණ්ඩිතයන් විසින් සම්මතය. මමද විය නැතැ'යි කියමි. මහතොනී, මම යමක් නැතැ'යි කියමිද මේ ව්‍යකුලී ලේඛයෙහි පණ්ඩිතයන් විසින් නැතැ'යි සම්මතයි.

මහත්‍යානි, මම යමක් අභේදයේ කියමිද, ඒ කුමක් ලොව පණ්ඩිතයන් විසින් අභේදයේ සම්මතද යන්; මහත්‍යානි, අනිතජ, දුක්ඛ, වෙනස්වන ධර්ම රෘපයක් ලොව අභේදයේ පණ්ඩිතයන් විසින් සම්මතයකි. මමද විය අභේදයේ කියම්. අනිතජ, දුක්ඛ, වෙනස්වන ධර්ම වේදනාවක් ලොව අභේදයේ පණ්ඩිතයන් විසින් සම්මතය. මමද විය අභේදයේ කියම්, සංයුත්වක්..... අනිතජ, දුක්ඛ, විපරණාම ධර්ම සංස්කාර, ලොව අභේදයේ පණ්ඩිතයන් විසින් සම්මතය. මමද විය අභේදයේ කියම්.

මහත්‍යානි, තථාගතතේමේ යමක් මැහැවින් අවබෝධකරයිද, මැහැවින් දැනගැනීද, මැහැවින් අවබෝධකාට මැහැවින් දැනගෙන කියයිද, දේශනාකරයිද, පනවයිද, පිහිටුවයිද, ව්‍යවරණ කෙරේයිද, බෙදයිද, උඩුහුරු කෙරේයිද, ඒ ලේකඩර්මය ලොව අති.

මහත්‍යානි, තථාගත තේමේ යමක් මැහැවින් අවබෝධකෙරේ නම්, මැහැවින් දැනගැනීනම්, අවබෝධකාට දැනකියානම්, දේශනාකෙරේනම්, පනවානම්, පිහිටුවානම්, ව්‍යවරණ කෙරේනම්, බෙදනම්, උඩුහුරු කෙරේනම්, ලොව ඒ ලේකඩර්මය කුමක්ද යන්;

මහත්‍යානි, රෘපය ලොව-ලේක ධර්මයකි. තථාගත තේමේ විය මැහැවින් අවබෝධකරයි. මැහැවින් දැනගැනීයි. මැහැවින් අවබෝධකාට මැහැවින් දැනගෙන කියයි. දෙසයි. පනවයි, පිහිටුවයි, ව්‍යවරණ කෙරේයි, බෙදයි, උඩුහුරු කෙරේයි.

මහත්‍යානි, තථාගතයන් විසින් මෙසේ කියනුලබන කළුනි දේශනාකරනු ලබන කළුනි, පනවන ලබනකළුනි පිහිටුවන -

ලබනකළුහි, විවරණාකරන ලබනකළුහි, බෙදනු ලබනකළුහි, උඩිහුරුකරනු ලබනකළුහි, යමෙක් නොදැකීනම්, නොදැකීනම් මහණුනි, අන්ධවූ නොදන්නා, නොදක්නා ඒ බාල පුහුදුන්හට මම කුමක් කරන්නද?

මහණුනි, වේදනාව ලෙව-ලෝක ධර්මයකි, මහණුනි, සංජුව ලෙව, ලෝක ධර්මයකි. මහණුනි, සංස්කාරයේ ලෙව, ලෝක ධර්මතාවකි. මහණුනි, විජුණුය ලෙව, ලෝකභර්මයකි.

තට්ටාගත තොමේ, විය මැනවින් අවබෝධකෙරේ. මැනවින් දැනගනී. මැනවින් අවබෝධකාට මැනවින් දැන කියයි, දේශණුකෙරයි. පත්‍රවයි, පිහිටුවයි, විවරණය කෙරයි, බෙදයි, උඩිහුරුකරයි.

මහණුනි, තට්ටාගතයන් මෙසේ කියනුලබන කළුහි, දේශණුකරනු ලබනකළුහි, පත්‍රවනු ලබනකළුහි, උඩිහුරුකරනු ලබනකළුහි, යමෙක් නොදනී, නොදැකීනම් මහණුනි, අන්ධවූ නොදන්නා, නොදක්නා, ඒ බාල පුද්ගලයින්හට මම කුමක් කෙරෙමිද?

මහණුනි, දියෙහි හටගත්, දියෙහි වැඩුන උප්‍රමත් හෝ පියුමක් දියෙන් මතුවී දියෙහි නොගැටී යමෙසේ සිටුනේ දී? - මහණුනි, විලෙසින්ම තට්ටාගත තොමේ, උපත්තේ ලෙව වැඩුනේ ලෙව මැධිගෙන - ලෝකය හා නොගැටී වාසය කරයි.

(පුප්පී සූත්‍රය)

මහණුනි, මෙබද වාද්‍යාති, මෙසේ කියනුපූරු මට “ ග්‍රුමණ ගොහම ” තොමේ සත්ත්ව විනාශය කරන්නෙකි. අත්තාවූ සත්ත්වයාගේ සිද්ධාච්චනසේම, හටනොගැන්ම පත්‍රවන්නේයැයි අත්තම් මහණ බමුණෝ ආසත්තවූ, හිස්වූ, බොරුවෙන් දෙස් කියති.

මහණුනි, මම යම්සේ විනාශකයෙක් නොවෙමිද, මම යම්පරද්දකින් හෝ සත්ත්ව විනාශයක් නොපනවමිද, විසේ වූ මට ඒ හටත් මහණ බිමුණෝ” ශ්‍රමණ ගෞතම ” තෙමේ සත්ත්ව විනාශය කරන්නෙකි. අත්තාවූ සත්ත්වයාගේ සිදීම, වැනසීම, හටනාගැමීම පනවා, සි අසත්‍යයෙන්, හිස්බසින්, බොරුවෙන්, අභ්‍යන්තයෙන්, දේශාරෝපය කරයි.

මහණුනි, මම පෙර බෝමඩි ද, දැනුද, වතුරාය්සීය සත්‍ය පැවසීමේදී, දුකත්, දුක්ඛනිරෝධයත් පවසම්. මහණුනි, මෙහිලා අන්තරෝ තරාගතයන්හට නින්දකරද්ද, පරිහවකරද්ද, වෙහෙසත් ද, ගැටීම්බස් පවසත් ද.

මහණුනි, විහි තරාගතයින්ගේ වෙරයක් නැත. නොසතුවක් නැත. කිතෙහි දෙම්නසක් නැත. මහණුනි, විහිලා අන්තරෝ තරාගතයන්හට ගරස්ත්කාර කෙරෙද්ද, බුහුමන් කරෙද්ද, පුදන්ද.

මහණුනි, විහිලා තරාගතයන්හට යම් මේ පංචස්කන්ධයක් බෝමඩි පිරසිද දැනුගන්නා ලද්දේදී, ඒ පංචස්කන්ධයට මෙබද වූ සත්කාර කරනුලබන්නේයැයි මෙපමණක්ම අදහස් වේ.

නිවන මග

සම්මා දිටියි

අවසර ස්වාමීනි, සම්මාදිටියිය වටහාගේන්නේ කොහොමදි? සත්‍ය ලෙසින් නැත්තාවූදේ සත්‍යවශයෙන් තිබෙන- පවතිනදේයේදී පිළිගැනීම වගේ දැනුමක් අපට ලබේ තිබෙනවා, එහෙත් විය නිරවුල්ව වටහාගේන්නට අපහසුයි. අපහට කරුණුවෙන් පැහැදිලිකර දෙනවාද, අපේ භාමුදුරුවන් යේදී විනැන සිටි අයෙකු විමසුමක් කළේය.

බොහෝම නොදි පැහැදිලිකර දෙන්නම්. මොකද, නිවරදිදැකීම නැතිව නිවරදිව කළුපනා කරන්නට බඟැ. සම්මාසංකළුපනා පවත්වන්නට, සම්මාදිටියිය වටහාගෙන තියෙන්න ඕනෑම.

දැන් අපි මෙහෙම බලමු. අහසෙහි දේශීනක් පෙනෙනවා. එහෙම විකක් දකිනවා. ඒ ගෙන කතාබස් කරනවා. එක සැබැචක් ලෙසින් මතකශක්තිය ගොඩනගනවා. පිළිගැනීමක්, දිටියික් ඇතිකර ගන්නවා. ඒ සැබැච ස්වහාවය පිළිබඳව වැටහිමක් නැතිකමයි. නොදැනුවත්කමයි.

දේශීනක් පහළවුනේ, පෙනුනේ, දේශීන්න නම්වූ නාම රුප ස්වහාවයන් පිළිගැනීමට අදාළ හේතුප්‍රත්‍ය පහළවූ නිසයි. විම හේතුප්‍රත්‍යයන් නැතිවෙනකාට, දේශීන්න නැතිවෙනවා. අතුරදහන් වෙනවා. සියල් ධර්ම ස්වහාවයන් වෙහෙමයි. ධර්මස්වහාවයන් හේතුප්‍රත්‍යවෙමින් සකස්වන ව්‍යවධන්වයන්, එකත්ත්වයෙන් ගනීමින්, එවාමත ව්‍යවස්ථාර (නාමරුප) පනවනවා. සම්මත කරගන්නවා).

විවත් සම්මතයන් තුළ ලේඛ ගොඩනගනවා. සියලු සංස්කාරයන් සකස්කර ගත්තාවූ නාමරෘප සම්මුතීන්, වෙනස්වන සුලියි.වෙනස් නොවන්නා වූ කිසිදු ධර්ම ස්වභාවයක් නැහැ.

වෙනස්වෙන්නාවූ ධර්ම ස්වභාවයන් අනිතය බව වටහාගත්ත ඕනෑ. විහෙම නැතිව ඉජුයාගෝවර ලෙසින් පෙනෙන, ඇසෙන, දැනෙන සියල්ල සත්‍ය ලෙසින්, වෙනස්නොවන්නාවූ, සඳකාලික, ආත්මිය වශයෙන් මුලවෙන් යුතුව, ආස්ථාය බඩුනෝයේ, බැඳෙනුයේ, පවත්වාගත්තට වෙරදරණුයේ “ දුක ” පමණක් ඉතිරි කරමින් සියල්ල විනාශී යනවා.

ධර්ම ස්වභාවයක් අනිවෙනවා. එච්චා හේතුප්‍රත්‍යය කරමින් “ සුළුග ” ලෙසින් නාමරෘප සංස්කරණය කරනවා.සුළුග අනිකළ කෙනෙක් ඉන්නවාදී?.... නැහැ.... සුළුග අනිවුයේ වියට හේතුප්‍රත්‍යවූ ධර්ම ස්වභාවයන් නිසයි. එ හේතුප්‍රත්‍යයනට සුළුගයේ යෙදුයේ කවුරුන් විසින්ද, කවරදකද?....? සුළුග අනිවීමට හේතුන් ඉත්‍ය වනවිට, ප්‍රත්‍යවූ සුළුග නැතිවෙනවා. සුළුගක් අනිවුන, සුළුගක් නැතිවුන හේතුන් අනිවුන. හේතුන් නැතිවුන.විහෙම වුනාට, ආරම්භය කොහොදුයේ නොදුන්නා නාමරෘප සම්මතය දිගින් දිගිවම ආත්මිය අයුරුන් පවත්වාගෙන යමින් සිටිනවා.විපමණක් නොවයි, ස්වභාවයවූ සුළුගෙනි වෙනස්වීම් දකිමින්, එච්චා නාමවිශේෂතා, ක්‍රියාවිශේෂතා, නාමරෘප යොදනවා. තද සුළුග, කුනාටු සුළුග, සිත සුළුග, මද සුළුග, හෙමින් සුළුග හමනවා, හඳුයෙන් සුළුග හමනවා,පමණක් නොවේ, තවත් විකාර නාමරෘප අපමණවත් සංස්කාර කරනවා.

ආරම්භය නොදුන්නා - අවසානය නොදුන්නා, හේතුප්‍රතිඵයන් කෙරෙහි නාමරූප ක්වරුන් විසින්, කවද සම්මත කලේදැයි.නොදුන, සම්මුතියම පිළිගනීමින්,-විමසීමකින් (විද්‍යාගුණාවකින්) නොරව කර තබාගෙන යනවා. සත්‍යය තත්ත්වය වටහාගැනීමට හිතන්නේ නැහැ.

විශ්වාස මය ඇත්තේ දුන්නවාතේ. එක් පොත්ත අරඹා, විපොත්ත, දහකියා කියනවා. මදයට සහළුණ්වාටය කියනවා. දැන් විශ්වාස නොවේ. සහළුණ්වාටයයි. වෙනස්වුන සහළුණ්වාටය තම්බුකළ “ බත ” වෙනවා. වෙනස්වුනා. දැන් විතැන සහළුණ්වාටය නැහැ.සහළුණ්වාටය පොඩිකළහම “ පටි ” වෙනවා. සහළුණ්වාටය නැහැ. විශ්වාස නැහැ, පිටිවලින් ව්‍යවදේ භදුනවා.

එ් එ් හඳන හැමදෙයටම නාම යොදනවා.රූප වශයෙන් භාජුනාගන්නවා.කවර ආකාරයෙන්,කවරවුදෙයක් කෙරෙහිවුවන් නාමරූප සංස්කරණය වුයේ වුවන්, අවස්ථාවක ගුත්තවෙනවා).

මේනිසා තමයි සංස්කාරධීර්ම කියා කියන්නේ. වවනයෙන් - සකස්කර (ව්‍යිසංස්කාර) සම්මත කරගත් දේ. මේ සියලු සකස්කිරීම්, සංස්කාර අනිත්‍යයි. නිත්‍ය හෝ සදාකාලික නොවේ. යොදුගත් නාමරූප සංස්කාරයන් ප්‍රත්‍යකරුම්න්, සැබැසලෙස පවතින ලෙසින් හැඟීම් සම්මත ඇතිකර ගන්නවා). පවත්වා ගන්නවා. එවා සත්‍යය නොවේ. මුලවයි. එවා සත්‍ය ලෙසින් දැකිම අවධ්‍යාවයි. මිතනාදාෂ්ධියයි.

නිවැරදිදැක්මෙන් (සම්මාදිවිධියෙන්) නොරවීම හේතුප්‍රතිඵයවෙම්න් දකින, අසන, දැනෙන, විදින, සියලු

සම්මතයන්හි බැඳෙනව). අදේශී අධිකර ගන්නව). විසේ අදෙලුම්න්, පවතිම්න්, තේවායින් ආස්ච්චාද ලැබීමේ කැමැත්ත (තාත්ත්‍යාව) උපද්‍රවනව). (කාමතණ්හා) හේතුවෙන් විහි පැවත්ම ලෙසින් මනස සකස්වෙනව). වරදි වැට්හිමෙන් යුතුව සකස්වූ මනසිකාරය (අයෝතිසේමනසිකාර) පවත්වා ගැනීමට හිතනව). මතකතබා ගන්නව), මතකයෙහි බැඳෙනව), වියුත්‍යාය නිර්මාණය වෙනව).

විදින්ලද ආස්ච්චාදයන් (කාමතණ්හා) තවදුරටත් අනාගතයේදීත් පවත්වා ගැනීමේ ඕනෑසම, කැමැත්ත අධිකර ගන්නව). පෙරවිදි ආස්ච්චාදයන් පිළිබඳව ප්‍රතිප්‍රතා මෙනෙහි කරනව). සතුටුවෙනව). අනාගතයේදී තේවා විදිමට සැලසුම් කරනව). තේවා සමාගම බැඳෙනව). නැවත නැවතත් විදිමේ ඕනෑසම හේතුවෙන් තවතවත් ක්‍රියාකාරකම් අධිකරනව). (ප්‍රතිර්භවය) පවත්වා ගන්නව). මේවා හේතුවෙන් මතකශක්තිය වැඩිනව). වරදි වැට්හිමෙන් යුතු වියුත්‍යාය පවතිනව).

අනාගතයේදී විදින්නට සිදුවේය'යි හැගෙන, වර්තමානයේ විදුෂාති - තමන් නොකැමති ක්‍රියාවන්ගෙන් - විදිම්වලින් බඟාරවීමේ ඕනෑසම (විහවතණ්හා) පවත්වා ගන්නව). පවත්වනව) මේ හේතුවෙන් විහවතණ්හාවෙත් යුතු වියුත්‍යාය සකස්වෙනව). මතකශක්තිය ගොඩිනැගෙනව).

මේ සියල්ලටම හේතුවෙන්නේ ආය්සී සත්‍යය නොදැනීමයි. තමන් නොදුන්නාබව වටහානොගැනීමයි. වටහාගත් අය- වටහාදෙනු ලබනවට නොපිළිගැනීමයි. තිවිධ තණ්හාවන් හමුවෙනි සිහිය වියවුමට පත්වී නිබීමයි.

අභේත.....අභේකටයෙන් පිළිනොගැනීමයි. මොනවද මේ අභේත.....ධර්මතාවය අනුව සම්මත අභේකරගෙන තියෙනවා..... සම්මතය පවත්වාගෙන යනවා. ප්‍රථ්‍රිතයින් මේ සම්මතය පිළිබඳව තෝරූමිගන්නේ නැහැ..... සම්මතයම සත්‍යය ලෙසින් පිළිගන්නවා..... සම්මතය අනුව පවතිනවා.

පිරිමින්ය කියනවා.....ගැහැණුන්ය කියනවා..... දරු දැරුයන්ය කියනවා..... මධ්‍යමයන්ය කියනවා.....අදුනින්ය කියනවා..... බිරුදය කියනවා..... සැමියාය කියනවා..... ගසය කියනව..... සත්තු, සර්පයන්ය කියනවා..... අස්සය කියනවා..... කනය කියනවා..... අතය කියනවා..... කකුල කියනවා..... මේ ආකාරයෙන් ලේකය කියන, සම්මතය වගේම..... පවත්වාගනු ලබන පවතින්නේ ය'යි විශ්වාස කරන..... පිළිගන්න සියල් දෙයම ධර්මතාවයන්මත අභේකර ගන්නාලද සම්මතයම පමණයි. විනි සැබැකිසිවක් නැහැ. සියල්ල වෙනස්වෙනවා).

මෙවන් සම්මත ධර්ම ස්වභාවයන් කෙරෙනි ඕනෑකම (තන්හාව) අභේකර ගත් සත්ත්වයින්..... විකිනෙකා අතර සම්බන්ධයන් පවත්වා ගන්නවා..... සම්බන්ධයන් පටත්ගත් තැනම දුක උපදිනවා. දුක පවතිනවා. තත්ත්වාවබෝධය නැති සත්ත්වයින් තමනමන් තුළ අභේකර ගත් හැරීම් අසුරු කරමින් බලාපොරුත්තු අභේකර ගන්නවා.

ඒ වගේ බලාපොරුත්තු ඉටුකරගැනීමට.... අරමුණු කරනවා. වෙනෙසනවා. ඕනෑකම (තන්හාව) සමග අභේවු මුලාව හේතුවෙන් පවතින දුක පෙනෙන්නේ නැහැ. මුලාවට ආවරණය වෙනවා. සත්ත්වය අරමුණ දිහාවම බලාගෙන දුක - විදිනවා.

කොහොමද මේ දුක විදින්නේ කියා අපි විමසා බලමු.

පිළිතුර අතළගම තියෙනවා. බිරුද උදෙසා සැමියා දුක විදිනවා, සැමියා උදෙසා බිරුද දුක විදිනවා, දරුවන් උදෙසා දෙමාපියන් දුක විදිනවා, දෙමාපියන් උදෙසා දරුවන් දුක විදිනවා. ආදරවන්තියන් උදෙසා ආදරවන්තයා දුක විදිනවා, ආදරවන්තයන් උදෙසා ආදරවන්තියන් දුක විදිනවා, සේවකයන් උදෙසා හාම්පුතුන් දුක විදිනවා, හාම්පුතුන් උදෙසා සේවකයින් දුක විදිනවා, පාලකයන් උදෙසා රටවසීයන් දුක විදිනවා, රට වැසීයන් උදෙසා පාලකයන් දුක විදිනවා, මේ සම්මත කෙරෙහි ඕනෑකම්න් බැඳුණු ස්ථම සියල් තැනම දුක පවතිනවා.

ඉගෙනිගන්න දුක විදිනවා, තහතුරුවලට දුක විදිනවා, බ්‍රහ්මත් තහතුරු රුක්තින්න දුක විදිනවා, අනින්ත අප්‍රමාණ දුක ම විදිනවා, සමහරැ සාර්ථක අනාගතයක් පතමින් වර්තමානය එෂ් සඳහා කැපකරමින් දුක විදිනවා.....එෂ් අය වටහාගන්නේ හැහැ, එෂ් අයගේ මරණය හමුවන්නේ අනාගතයේදී බව.....එේස් ලැබේමට සිදුවන මරණය ගැන නොසිනා, ලැබියහැකි සැපසම්පත් පිළිබඳව සිතමින් අනාගතය පැමිණෙන තොක් බලාසිටිනවා.....සතුට අපේශ්ඨාවෙන් කටයුතු කරනවා, අනාගත සතුට අපේශ්ඨාවෙන්, අද දැවසේ විදින දුක ඉවසනවා. හැබැයි ආය්ස් සත්‍යය වටහාගෙන, සසරමග අත්හා පූජාවත් ආය්ස් ග්‍රාවකයින් හැරුණුකොට, දුකෙන් මිදුනු කෙතෙක් හැහැ. මේ සසර දුක හැතිකර දෙන්නට වෙනත් අයෙකුවට බැහැ..... එෂ් දුක හැතිකරගන්න ඕනෑ තමන්මයි. තමන් වසින්මයි, පවතින මූලාව වටහාගතිම්න් වැඩිගිය පූජාවෙන් මතුකර ගත් සිහියෙන් (ව්‍යුත්‍යා සිහිය) යුතු වීම.... මේ සසර දුක දුරුවීමට හේතුවෙනවා.

“තුම්මෙහි කිවව් ආතප්පං
අක්බාහාරේ තට්ටාගැලී
පටිපන්නො පමොක්බන්ති
මොක්බන්ති මාර බිජිනා ”

තට්ටාගතයන් වහන්සේ මග පැහැදිලි කරදෙන්නේය ඔබ..... එම මගට නොපමාව පිවිසෙසුයේ, මාරයාගේ බැඳුමෙන් නිදහස් වෙන්නේය. තට්ටාගතයන් වහන්සේ විසින් මෙලෙසින් පැහැදිලිවම දේශන්‍යාකාට වදුරා අභිඛව අපි කවුරු කවුරුන් දැනගත යුතුයි.

මොනවා කරන්නත් අපි මේ සකස්කරගෙන ඇති සම්මුති පිළිබඳ නිවැරදි දැකීමක් - වැටහිමක් ඇතිකර ගන්න ඕනෑ. මේ දුක පිළිබඳව සත්‍යය තත්ත්වය සත්ත්වයන් පිළිගන්නේ නැහැ. තේරේමිගන්නේ නැහැ. සත්‍ය ස්වභාවය පැහැදිලිකර දෙනවට එ් ආය විකාශනාවයක් දක්වන්නේ නැහැ. ඔවුන්ගේ දැකීම (දාෂ්ඨීය) පිළිගැනීම නිවැරදිව පවසනවා. එචා සනාරිකිරීමට කරනු දක්වනවා. එ් කොහොම වෙතත් වතුරායේ සත්‍යය අවබෝධකළ, ආයස් ධර්මය වටහාගත්, බුද්ධ ඉළකයින් මේ දුක්විදින සත්ත්වයන්හට අනුකම්පා කරනවා. දුකට පිහිටවෙනවා. දුක විදින සත්ත්වයන්ට ඉන් මුදවාගැනීමට වෙනෙසෙනවා. දුක නැතිකිරීමේ මග කියාදෙනවා. දුක විදින සත්ත්වයින් අතර සිටින තුවණාත්තත් මේ ආයස්මාර්ගයට පිවිසෙනවා. ආයස් සත්‍යාවබෝධය ලබමින් දුකෙන් මිදෙනවා..... එකටත් සසර පුරදේද තියෙන්න ඕනෑ.

තට්ටාගත සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ විසින් ආයස් අෂ්ඨීංගික මාර්ගය දේශන්‍යාකාට වදුරා අන්තේ මේ සසර දුකෙන් ගැලුවිගැනීම පිණිසයි.

අද ද්‍රව්‍යෙහි බුදුන්වදුල දහම යම්යම් අය විසින් දේශනු) කරනවා අපට ඇතිලා තියෙනවා, දැකලා තියෙනවා,

විහෙම දේශනුයන් කරන දේශකයන් වහන්සේලු... තම තමන්ගේ දැනීම - වැටහිම අනුව, කරනු ඉදිරිපත් කරමින් කතාකරනවා. පැහැදිලිකිරීම් කරනවා. විවැනි දේශනුයන් පිළිබඳව විවිධ මතිමතාත්තරයන් ඇතිවෙත්න ප්‍රතිච්‍රිත්වන්. ධර්මය ගුවනුය කරන අයතුවත් විවිධකාර හැඟීම් අපේක්ෂාවන් තියෙන්නත් ප්‍රතිච්‍රිත්වනි..... කාගේ.....කාගේ.....ල්‍රවමනා ව්‍යාපෘති කොහොම වුනත්, බුදුන්වදුල දහම දේශනු) කරන දේශකයාගේ දේශනුය තුළින් අර්ථකරිනය වියයුත්තේ තවාගත සම්මාසම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනු) කොට වදුල ධර්මය පමණක් මයි.

බුදුන් ද්‍රව්‍යෙහින් මෙවන් අවස්ථාවන් පැවත ඇති බවත්....විවැනි ගැටලු සහගත අවස්ථාවලද තවාගත සම්මාසම්බුදු පියාණන් වහන්සේ හමුවී, ගැටලු නිරාකරණය කරන්න ආයුරුත් උන්වහන්සේ විසින් පැහැදිලිකොට වදුල කරනුත් සූත්‍ර දේශනුයන් තුළින් දැකගන්න ප්‍රතිච්‍රිත්වනි. මේ විවැනි දේශනුයකින් උප්‍රටාගත් කොටසක්.

” ඉක්බිති තෙර මහත්තු හාජේවතුන් වහන්සේකරා විළැඹියන. විළැඹූ හාජේවතුන් වහන්සේ වැඳු විකත්පස්ව- උන්හ. විලෙස විකත්පස්වලන්, තෙර මහත්තු හැමදෙනා හා සමාග යම්ප්‍රමාණ කට්ඨාසල්ලුපයක් ඇතිවිනම් එ හැම හාජේවතුන් වහන්සේට සැලකළලහ.

වහන්ස, කවුරුන් විසින් කළ කට්ඨාව නිවැරදි කට්ඨාවක් වන්නේ ද.

මහණෙනි, ඒ ඒ කරණින් තොප හැමගේ කඩා නිවැරදිය. විසේ වුවත් මවිසින් පාරායන වශ්‍යයෙහි නිස්සමෙන්තොජය ප්‍රශ්නයේ දී යම් ආකාරයකින් දැක්වූයේදී?.... ඒ අනුව.....

” ඒ රහත් මහණ ප්‍රජාවෙන් උහයාන්තයන් දැක, මධ්‍යයෙහි තොතැවරේහම්, ඔහු මහාපුරුෂයයිද, හේ මෙලෙව සිඛිඛිනී සංඛ්‍යාත”තාෂ්ණාව ඉක්මගියේයැ’යි කියම් ය’යි වදුරණ ලද නම්,විය මනාකොට අසව, මෙහෙනි කරව , කියන්නෙමිය.

වහන්ස, විසේ ය’යි ඒ මහණහු හාගේවතුන් වහන්සේට පිළිවදන් අස්ස්වූහ. හාගේවතුන් වහන්සේ මේ කරණා වදුලන.

මහණෙනි, වර්තමාන ආන්මසයංඛ්‍යාත විස්සය, වික් අන්තයකි. විස්ස සමුද්‍ය දෙවනඳහන්තය වෙයි, විස්ස නිරෝධය මධ්‍ය වෙයි, තාෂ්ණාව සිඛිඛිනිය (බැඳුනබන්නිය)යි. තාෂ්ණාවම ඒ ඒ ආන්ම ස්වහාවයන්හි උපත ඇතිකරමින් විහිම වෙයි.

මහණෙනි, මෙපමණාකින්ම හික්ෂුව ප්‍රජාවෙන් විඹුෂ්ධි දැනුමෙන් යුතුව මූල්‍යනීතින්ම අවබෝධකරගනී.සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යක්ෂකර ගනීමින් මේ පාතියහිදී දුක අවසන් කරන්නේ වේ.

විවිධ සම්මුති පිළිගැනීම් අතර....අතරමංවී..... වල්‍යමන්ව සිටින ජනතාවක් උදෙසා.....සැබෑස තත්ත්වය විශ්‍යාකරණින් පැහැදිලිකරදීම රෙහෙසිපහසු කටයුත්තක් නොවෙයි.... අනන්ත අප්‍රමාණ විරැදුෂ්ධතාවයන් ඇතිවෙනවා.... මේ මොනානේදීන් වෙන්නපුව්වන්.

අනාගත සම්මතය තුළත් වෙන්හපුල්වනි.....අතිත සම්මතය තුළත් සිදුවෙලා නියෙනවා. තට්ඨගත සම්මාසම්බුද් පියාණන් වහන්සේ ඒවාට මූහුණදිලා නියෙනවා.

අප භූගක් දේවල් කතාකලා. දැන් අප.....වරදී දැකීම, වැටහිම කුමක්දකියා විමසා බලමු. වරදීදැකීම කුමක්ද? කියලා වැටහෙන විට පහළවෙන්නේ නිවරදී දැකීමයි, නිවරදී වැටහිමයි.

අපතුළ කාලවශයෙන් සම්මතයක් පවතිනවා. මේ සම්මතයම මුලාවක්. ඒ මුලාවෙන් ගැලවෙන්න බැර තරමටම අප ඒවා පිළිඳරගෙන. විකශන්ත්වයට පත්වෙලා. දුටිධිගත - වෙලා..... විහෙම මුලාවක බැඳියමින් විය සත්‍ය ලෙසින් පිළිගැනීම, විකශන්ත්ව වරදී දැකීමයි, වරදී වැටහිමයි, මිච්ච දාෂ්ධියයි.

“තත්පරය” කිය දෙයක් මියආයේතේ දන්නවාදී?..... අසා නියෙනවාදී?

විහෙමයි භාමුදුරුවනේ..... කාලය ගණනය කිරීමේ දී තත්පරය භාවිතා කරනවා.

බොහෝම තොදුයි. ඔය තත්පරය කියන සම්මත දෙය, ඔය ඇයේතන් දැක නියෙවාද..... විහෙමත් නැතිනම් තත්පරය නියෙන්නේ කොහොද.....

භාමුදුරුවනේ මරලෝසුවේය’ය කිසිවෙකු පැවසීය.

හොඳයි..... ඔරලෝසුව නොතිබුණා හම් තත්පරය තියෙනවාදී?

භාමුදුරුවනේ හරම අමාරුවකයි අපි වැටුණේ,... මේකට පිළිතුරු දෙන්න ගියහොත් අපි තවත් අමාරුවෙහි වැටෙයි වගේ. ඒ නිසා නායන භාමුදුරුවනේ අප කෙරෙහි කරණාවන් මේ ගැට්ටුව නිරාකරණය කර, දෙසා විදුරණා සේක්වා.....'යි. භඩනැගුණේ වික්ඇයෙකු වෙතින් නොව කිහිපදෙනෙකු වෙතිනි. ඔරලෝසුව වෙනස්නොවන සඳකාලිකව පැවති දෙයක්ද, සකස්කර ගත් දෙයක්ද.

ස්වාමිති..... ඔරලෝසුව කියන්නේ සකස්කර ගත් දෙයක්.විශ්ක කොටස් වශයෙන් ගලවන්නට පුළුවන්. ඉතින් විහෙම කොටස්වලට ගැලුව්වහොත් විහෙම, ඒ ඒ කොටස්වලට කියන හම් හැරුණුකොට ඔරලෝසුව හැනුවයනවා, අපේ භාමුදුරුවනේ.

අන්න හර..... ඔරලෝසු නොවන කළ, තත්පරය තියේවදී?.....

හැහැ භාමුදුරුවනේ.

විතකොට - ඔරලෝසුව - තත්පරය නිත්තඳේ නොවනබව වැටහෙනවා..... මේවා හඳුනාගත්තේ, ඔය ඇත්තන්..... යම් පමණකට හේතුප්‍රත්‍ය ලෙසින් ධර්මනාවය වටහාගෙන ඇතිනිසා..... තත්පරය..... ඔරලෝසුව ලෙසින් නාමරූප හඳුනාගත්තේ..... මම නොවේ..... අපි නොවේ..... සිතෙන් ය'යි කියනවා..... දැන් ඔය ඇත්තන් මට පැහැදිලි කරන්න..... ඔබහැම පවසන..... ඔය..... සිත..... පවතිනුයේ කොතැනකද..... සිත නිත්පද..... අනිත්පද කියලු.

ස්වාමිනි.....මඟ වහන්සේගේ පැනය ඇසෙන වටම..... ඇසෙන් දකින්නට මෙතැන ඔරලෝසුවක් නැතිවුනත්, සම්මතයෙන් දැනුගත් ආකාරයට පෙරමතක ග්‍යෙනිය (විජුනය) පහළවුනා. සම්මතය ඇසුරකිරීම්න් “සිත්” වශයෙන් වැටහුණා.....ඔරලෝසුව.....තත්පරය..... හඳුනාගත්තේ විම සිතෙන්මයි.....මඟවහන්සේ විසින් විමසන ලද කරණාට අදාළව.....ඔරලෝසුව හෝ තත්පරය පිළිබඳ පෙරදැනුමක් නොත්බහෙන්නමි.....මතකයෙන් නොත්බහෙන් නමි.....තත්පරයත් නැහැ.....ඔරලෝසුවත් නැහැ..... එ්වා හඳුනාගත්තා පහළ වූ සිතත් නැහැ.....ස්වාමිනි.

එහෙමත් දැන් ඔය ඇත්තන් කියන්නේ සම්මත ලෙසින් පෙර සකස්කරගත් මනසිකාරයන්.....සකස්කරගත් ව්‍යුහයා දේවල් හඳුනාගත්තේ කුමකින් දී?

..... නමින් හාමුදුරුවන්

නම හැදුනේ කොහොමද

වවනයෙන් හාමුදුරුවන්,

වවනයෙන් සකස්වුනේය කියන්නේ ව්‍යුහයා පෙර සකස්වුනේ වවනයෙන්. ඒ අනුව ගොඩනැගුන මනසිකාරයෙන් - නාමරුප හඳුනාගත්තවා.....තත්පරය.....ඔරලෝසුව ලෙසින්..... දැන් ඔය ඇත්තො කියන්න නාමරුප ලෙසින් තත්පරය හෝ ඔරලෝසුව හඳුනාගනුයේ කුමකින්ද කියා.....

පිරිස මදක් විපිළිසරවිය. ඔවුනොවුන් අතර.... නිහැඩියාව බිඳුම්න් කසුතුසුවක් මතුවිය. ඒ සියලු සිදුවීම් දෙස නායක හාමුදුරුවන් වහන්සේ උපේක්ෂාවෙන් යුතුව බලා සිටියේය.

මද වේලාවකට පසුව පිරිස අතර සිටී ඇයෙකු තම හඩා අවදී කළේය.

හාමුදුරුවතේ.....ඒක තත්පරය හෝ ඔරලුසුව ලෙසින් හඳුනාගත්තේ සිතෙන්.

ඡය ඇත්තත්ගෙන් කවුරුන් හෝ විසින් නොවෙයිදී?

නැහැ හාමුදුරුවතේ..... සිතෙන්.

දැන් ඡය ඇත්තත්හට, මෙතෙක් අපි කථාකළ මත්‍යේවිකාරවූ - මිට්‍යාදාජ්ධිය, වරදී පිළිගැනීමට හේතුවූ තත්පරය හෝ ඔරලුසුවත් බැහැරවෙන්න ප්‍රතිචිදි?..... ඒක කරන්න වේහෙම ලෙහෙසි වෙන්න නැහැ..... ඒ තරමට තදින් මිට්‍යාව පිළිඳරෙන. මිට්‍යාවහි බඳුලා. මෙම තත්ත්වයෙන් මිදෙන්න ප්‍රයුව තියෙන්න ඕනෑ..... ප්‍රයුව වැඩින්න ඕනෑ..... ඒ තිසිය සම්බුදු පියාණන් වහන්සේ විසින් මෙසේ දේශනා කොට වදුරා තියෙන්නේ.....

“ පක්දුකුව තස්සා යා ධම්මේ

න යේ ධම්මේ දුප්පක්දක්ස්ස ”

“ මේ ධර්මය ප්‍රයුවන්තයන් උදෙසා මිස මෝඩියන් උදෙසා නොවෙයි. ”

දැන් ඡය ඇත්තත්, තමන්තුම පවතින ප්‍රයුව අනුව සම්මතයෙහි පවතින සියලු නාමරුප සංස්කාරයන් විශ්වාස ගන්න.

විදුර්ගෙනු කරන්න. විය අපගේ කඩාවට බඳුන්වූ උපමාවට පමණක් නොවෙයි..... සම්මත ලේඛය පුරු පත්‍රවම්න් විමසන්න..... විවිධ ඔබහට බොහෝ දේ ප්‍රත්‍යාජ්‍යකරණන්හට හැකිවේවි.....

දැන් ඔය අභේතන් දත්තවා “ තත්පරය ” සංස්කාරයි, නාමරුපයි, විය ඇති තැනක් දැකිය නොහැකිඅයෝනිසේමනසිකාරයක් පමණයි. සම්මතයක් පමණයි. විය.....විලෙසින් වැටහෙනවිට තත්පරය හේතුවෙම්න්..... අභේවන.....පවතින ලෙසින්.....පිළිගැනෙන..... මිනින්තුවට සිදුවෙන්නේ කුමක්ද?මිනි ත්තු හේතු කොට අභේකරණන්නා.....සකස්කර ගන්නා පැයට සිදු වෙන්නේ කුමක්ද? පැය උපයෝගිකර ගනිමින් සකස්වෙන දිනයට වෙන්නේ කුමක්ද?මේ ආදි වශයෙන් දින..... සති..... මාස.....වර්ෂ.....යුග.....රියේ.....අදාය..... හෙටය... අත්තය..... වර්තමානය..... අනාගතය.....වශයෙන් සකස්කරගන් නාමරුප සම්මතයන්.....සත්‍යලෙසින් නොපවතින.....විහෙත් සත්‍යයන් වශයෙන් අභේකරණන්නා භුදු මනෝවිකාරයන් බවක් වැටහෙනවාද?සම්මතය පිළිගැනීම වැරදිබව වැටහෙනවාද? යට් ස්වභාවයන් පිළිබඳව අභේකර ගත් නිවැරදි වැටහීමකින්.....දැකීමකින් තොරව..... සම්මතයන් පිළිගැනීම.....ව්‍යා.....නිවැරදි සේ දැකීම - මට්ඨා දාෂ්ධියයි.....වැරදි දැකීමයි.

හේතුව්ල බර්ම ස්වභාවය වැටහෙනවිට සම්මා දීටිධිය..... නිවැරදිදැකීම පහළවෙනවා.....නාමරුප මනෝවිකාරයන් අහෝසිවෙනවා.....හේතුව්ල බර්මය නොදැන්නාකම හේතුවෙන්.....සම්මතයනට මුලාවෙනවා,

රේයේ ද්‍රව්‍ය ගැන කට්‍යාකරනවා, හෙට ද්‍රව්‍ය ගැන නිතනවා. ප්‍රාර්ථිනාවන් කරනවා.....වටහාගන්නේ නැහැ.....අද ද්‍රව්‍යේ ප්‍රාර්ථිනාකරන.....හෙට ද්‍රව්‍ය හමුණොවන බවක්.....රේයේ ප්‍රාර්ථිනාකරපූ හෙට ද්‍රව්‍ය හමුවෙන්නේ, අද ද්‍රව්‍ය ලෙසින්.....අනාගතය පිළිබඳ සිහින දැකිනවා.....සැපවත් වෙන්න ප්‍රාර්ථිනා කරනවා.....තමාගේ සම්මත මරණය සැයලී සිටිනුයේ ද....සැප සම්පත් ඇතේදී සිතන අනාගත මායාව තුළම බව තේරේමිගන්නේ නැහැ.....මෙතමා අවිද්‍යාව..... නොදැනුවත්කම.....මේ නොදැනුවත්කමින් මිදෙන මග තමයි.....සම්බුදු පියාණන් වහන්සේ දේශනා වදුරා අත්තේ.....ඩී මග වටහාගනිමින් සත්‍ය අවබෝධකාට, සසර දුකින් ව්‍යෙරවීම....තමන් විසින්ම සිදුකරගත යුත්තක්. කවරෙකු හෝ සසර දුකින් ව්‍යෙර කිරීමට වෙනත් අයෙකුහට නැකියාවක් නැහැ.

රේයේ වේවා....අද වේවා....හෙට ද්‍රව්‍ය වේවා.... අතිතය වේවා....වර්තමානය වේවා....අනාගතය වේවා..... ඇතිකරගත් සම්මුති පමණක් බව වටහාගැනීමට සමත්වුවහොත්....මනෝවකාර-අයෝනිසේමනසිකාර.... නාමරුප ව්‍යුසංස්කාරයන්හි මැදිවී....ඩ්වායෙහිම ගිලෙමින්, පවතිමින්....සිතමින්....සිතුව්ලි පවත්වමින්....පීඩිතයට හසුවී..... දුක විදින්හට මග සකස්වෙන්නේ නැහැ. සම්මාදීවිධිය අතිකර ගැනීම හේතුවෙන්....ධර්මතා නිවැරදිව වටහාගැනීම හේතුවෙන්....සිහිය නිරවුල්වී, සිත සමරියට පත්වෙනවා....සකස්වීමේ හේතුව වැටහෙනවිට....පවත්වා ගැනීමට අනුගත වෙන්නේ නැහැ. වීතැනම නවතිනවා.

දැන් ඔය ඇත්තන්.....වටහාගන්නට ඕමෙ.....සත්‍ය
වශයෙන් නොවන-නොපවතින සම්මතවල නොබඳී.....
ල්වායේ සබඳ ස්වර්ෂපය වටහාගනීමටත් - එවා ආසුරු
නොකර සිටිමටත් පුරුදුවෙන්න ඕමෙ.....මූලාවන් යුතුව
ඇතිකර ගත් සිතුවලි නොවන තත්ත්ව.....දුකට හේතුවක් නැහැ.
හේතුව නොවනිසා - පවත්වා ගැනීමකුත් නැහැ.....මේටික
නොදින් තේරේම් ගන්නවට.....කිසිවක් කෙරෙහි නොබඳුන -
පෙරනොවදි - නොදැනුන ප්‍රිතියක් වැටහේවී. නැබඳයි එ් නිරාමණ
ප්‍රිතියට රැවටෙන්න නොදනහැ.

සම්මා සංකර්ප

නිවැරදි කළුපනාව (සිහිය - සතිය) පැවැත්වීමට නම්..... ධර්ම ස්වභාවය පිළිබඳව - නිවැරදිව දැනගත්න ඕනෑ..... නිවැරදිව වටභාගත්න ඕනෑ....විනොට නිවැරදිව කළුපනා කරන්න (සිහිය පවත්වන්න) හැකිවෙනවා.

වෙතනා හං හිකඩ වේ කම්මං වදුම
වෙතයින්වා කම්මං කරෝතිවා
කායෙන වාචාය මනසා ”

” මහතෙනි , වෙතනාව (සිතුව්ල්ල - හැඟීම - සිත) ම ක්‍රියාව (කර්මය) ලෙසින් දේශනා කරමි. හැඟීම - සිතුව්ලි හේතුවෙමින් - කායිකව - වාචිකව - සිතමින් සියල් ආකාරයෙහි ක්‍රියාකාරකම් පවත්වන්නේය . ”

ධර්මතාවයන් පිළිබඳ තත්ත්වාවබේදයන් තොරව - දැකින , අසන , දැනෙන , -නාමරුප (කෙලෙස්) සම්මතයෙහි මුලාවන් යුතුව හැඟීම් ඇතිකිරීම , සිහිකිරීම , මෙනෙහිකිරීම (මකද්දනා) සංකළුපනාවන් ඉපදිවීම-සසර ඇතිවීමට- පැවතීමට හා වැඩියාමට හේතු වෙයි..... සසර පැවැත්මට කාරණ වෙයි. ධර්ම ස්වභාවයන් පිළිබඳව යටාවබේදයන් තොරවූ සත්ත්වයෝ මෙනෙහි කරනවා (මකද්දනා) කළුපනාකරනවා සිතනවා..... සිතමින්ම මතකයන් ඇත්තේ කරනවා. ක්‍රියාකාරකම් (හවයන්) අරුණුනවා හවයන් පවත්වනවා..... ඇතැම්විට නොකැමැත්තෙන් වුවද ක්‍රියාකාරකම් (හවයන්) අත්හරනවා..... වහෙන් එ් විකම අවස්ථාවක හෝ ඕනෑකමෙන් (තත්තාවන්) බැහැරව තොවෙයි.

උපදින්හට පතනවා..... ඒ කියන්නේ හ්‍රියාකාරකමට
 හවය පතනවා. උපදින්හට. හවයෙහි පිහිටනවා මියයනවා).
 හවත් හ්‍රියාකාරකමෙන් ගිලුහෙනවා, විහෙම ගිලුහෙන්නේ
 කැමැත්තකින් හෝ අවබෝධයකින් නොවේ..... ධර්ම
 ස්වභාවයට අනුවයි. ඕනෑකම (තාශ්ණාව) හේතුකොට ගෙන
 යලියලිත් උපදින්හට..... යලියලිත් මැරෙනවා. කටයුතු
 අරඹනවා..... අවසන් කරනවා, සමහරවිට අරඹනලද
 කටයුත්ත අවසන් නොකරම අනහැර දමනවා..... මේක තමයි
 උපත හවය මරණය මේවා නොවැටිම
 හේතුවෙන් යලි යලිත් හවයන් ඇතිකරමින් උපදින්හට
 හවය පවත්වනවා). හවය අනහැරෙනවා
 මැරෙනවා, තමන්තුල පවතින කැමැත්ත ඕනෑකම
 (තාශ්ණාව) අනුව සිහිකරනවා මතකය හා හැඟීම්
 සිතුවුලි ඔස්සේ හ්‍රියාකාරකම් හවය නිර්මාණය කරගෙන “
 දුක ” විදිනවා.

සකස්කර ගත්තාවූ (සංස්කාරක) නාමරුප සම්මත
 ස්වභාවයන්හි පිහිටිමින් ඒවා නිත්‍ය , සුඩ , ආත්ම ලෙසින්
 පිළිගෙනිමින්, දකිමින් (දිටිඩිගත) හේතුප්‍රත්‍ය නොදැන, හැඟීම්
 උපදාවන (අයෝනිසේමනසිකාර) පාරිග්‍රහනයින් ප්‍රචත්වෙන්නේ
 සිහින ලෝකවලදි.... ඒ අය දකින්නේම සිහිනයි....
 පවත්වන්නේම සිහිනයි.

සියලු සංස්කාර - කෙරෙස් - උපධි විතැනයි.

ලේඛය සම්මතය ගැහැණු පිරිමි
 තරඟා මහලී සේවක සේවකා, එලී
 බැටිලී පාද රහිත, දෙපාජති සිවුපා අපමණ
 පාදන්ති කාම උරග අහස පොලව
 හිරු සඳු ගහකොල , මල් , එල් , මගතොට , කඳ
 හෙල් , ගිරිකුලී , ගංගා , මූහුදු , ඇල දේම මෙකී නොකී
 සියලීම නාමරුප සම්මතයේ උපදුව කාරකයෝය. උපධින්
 ය..... වචනයෙන් සකස්කරගන් දේය. වචසංස්කාරයෝය.

වෙනස්වන්නාවූ ධර්ම ස්වභාවයන්මත පිහිටා සිදුකළ
 හඳුනාගැනීම්, දැනකියාගැනීම්, නමිකිරීම් රුප ලේඛන්ම
 පිළිගැනීම් සැබැචක් නොවන මෙවන් සිතුව්ලී
 අයෝනිසේමනසිකාරයි. මිට්ඩ සංක්ල්පනාවන් වැරදි
 පිළිගැනීම් ධර්මතාවයන් පිළිබඳව නිවැරදි වැටහීම නැති
 නිසයි, මේ වගේ වැරදි සංක්ල්පනාවන්වල අනුගතවෙන්නේ
 පවත්වාගන්නේ,

සංක්ල්පනාවන් බිභිවුයෝම ස්ථයවීම මස
 පැවතීමක් නැහැ. පැවතීම ආරම්භ වෙන්නේ ...නාමරුප
 වචසංස්කාරයන් සිහිකිරීමට පෙළැඳීම නිසයි..... සිහි
 නොකරනවා නම් මෙහෙනි නොකරනවා නම්, මේ එකම
 සංස්කාරයක හෝ පැවත්මක් නැහැ..... මේ වචනයෙන්
 සකස්කරගන් (වචසංස්කාර) නාමරුප..... මිසක් එකම
 වචනයක් හෝ පෙනෙන්නේ නැහැ. වචන අසෙනවට.....
 අසන්නාතුල පවතින දැකීම පිළිගැනීම අනුව
නාමරුප සින් පහළවෙනවා.....

නත්ත්වාවබේදය හැකි සත්ත්වයේ එච්චර අනුගත වෙනවා..... එච්චර මුලාවෙනවා විවත් මුලාව හේතුවෙන් සසර සකස්වෙනවා හට නිර්මානය වෙනවා. “ දුක ” පවතිනවා මේ සියලුළුවම හේතුවෙයේ සත්‍ය ස්වභාවයන් නොදැන, ඇතිකර ගත් වැරදි සංක්‍රේපනා (මිච්ච සංක්‍රේප) නිසා බව වටහාගන්නට ඕනෑ.

කිසිවෙකු හෝ කිසිවක් පිළිබඳව දැන්නේයහඳුනන්නේය කියා කියනවානම් එංගය පසද්ධා උපාදනස්කජයට හසුවී රැවටි ඇතිබව වටහාගත යුතුයි. පරමාර්ථ සත්‍යයෙහි පිළිගතයුතු, පිළිගත හැකි විවත් කිසිවක් නොවේ.

ඇතිකර ගත් ක්‍රේපනාවක්-හැඟීමක්, සිතුව්ල්ලක් නොවනතැන තත්තාවක් ඕනෑකමක් කැමතේතක් නිහැ,

“ ඕනෑකම ඇතිවූ වට

හැතිකම දැනෙන්නේය.

එවිට දුක උපදින්නේය.

බලාපොරොත්තු ඇතිවෙන්නේය.

හවය තැනෙන්නේය.

උපන්නේ වේ. ”

” ඔහුගෙම නොමැතිවට

හැතිකම නොවෙන්නේය.

” දුක ” නොවෙන්නේය.

බලාපොරොත්තු නොවෙන්නේය.

හව ක්‍රියාකාරකම් නොවෙන්නේය.

තුපන්නේය. ”

මේවා සියලුළුම ඇතිකර ගත් කලුපනාවන් පමණයි
වෙනතා පමණයි සිතුව්ලි පමණයි හැඟීම් පමණයි
මනස සකස්වූ ආකාරයන් පමණයි මෙවන් හැඟීම්
සිතුව්ලි සංකලුපනාවන් පිළිබඳව, හැවත හටතත්
සිහිකිරීමක් - මෙහෙහිකිරීමක් සිදුනොවන්නේ හම්
කිසිවෙකු නොදැන මතකයන් (විශුන) ගිලිහි යාව

ඔහුගෙම - කැමැත්ත තන්හාව ආස්ථාදය
..... ලැබේමේ කැමැත්ත මේ වචසංස්කාරයි.
නාමර්ජපයි සංකලුපනා පමණයි.

හැතිකම හැඟීමක් පමණයි. සංකලුපනාවක්
පමණයි. සිතුව්ලුළක් පමණයි.

” දුක ” කියන්නේ ඇතිකරගත් සම්මතයක්,
හැඟීමක් සංකලුපනාවක් - සිතුව්ලුළක් පමණයි.

බලාපොරොත්තු කියන්නෙන් හැඟීමක් සිතුව්ල්ලක් සංක්ලේපනාවක් පමණයි මේ සියල්ලෙහිම පවතින ස්වභාවයක් සකස්වෙන්නේ වෙනස්වීම ම, පැවත්මත් ධර්මනාවයන් පිළිබඳව තොටෙහිම මූල් කරගනිමන් ගොඩනගා ගන්නා වැරදි පිළිගැනීමේ නිසයි.....

මම ය කියන්නේ වචනයක් ව්වත්තෙනක් පිළිගැනීමක් සමගම මම පවතින සැබැස්වක් ලෙසින් සකස්වෙනවා. පවතින ලෙසින් ම්‍රියා පිළිගැනීමක් සකස්වෙනවා.

වචනය ම “ මම ” වූකළ නාමරුප වශයෙන් පිළිගනිමන් “ මම ” වෙමින් වචනයෙන් සකස්කරමින් (වච්සංස්කාර) වචන වලින්ම සිත සිතුව්ලි ලෝක ආද්‍ය වශයෙන් වචනයාකාර අප්‍රමාණ නාමරුප බිජිකාර ගන්නවා

වචනයෙන්ම ඇති වූ මම වචනයෙහිම රුවටෙමින් විහිම ගිලෙමින් වචන කෙරෙහිම තත්තාව උපදාවමින් මතක තබාගෙන සිහිකරමින් (වියුතු) අත් හැරීමකින් තොර පැවත්මක් ලෙසින් පවතිනවා සසර ගමන සකස්වෙනවා.

වචනයෙන් සකස්කරගත් (වච්සංස්කාර) සම්මත කිසිවක් නිත්‍ය තොවයි. සත්‍ය තොවයි. වෙනස් තොවී සඳකාලිකව පවතින දේ තොවයි එ් නිසයි තථාගතයන් වහන්සේ විසින් සියල් සංස්කාරයන් අනිත්‍ය ලෙසින් දේශනු කර ඇත්තේ අනිත්‍ය දෙයෙහි රුවටීම දුකට හේතුවන

බවත් වෙනස්වීමට ලක්නොවන කවර හෝ සංස්කාර ධර්ම ස්වභාවයක් නොමැති තිසයි.

සසර දුක නැතිකොට සඳකාලික විමුක්තිය අවබෝධ කිරීමටනම් වෙනස් නොවන - එකම ධර්මතාවය - වෙනස්වීම ම වශයෙන් බුදුන් වදුල පරමාර්ථ සත්‍ය වටහාගත යුතුයි ජ් ආයත් සත්‍ය අනුගමනය කරමින් සසර ගමන නවතාලිමට “සිහිය” පැවත්විය යුතුයි.

අතිතය වෙන සඳකාලික නොවන සංස්කාර සම්මතයෙහි සංක්‍රාපනාව පැවත්වීම ඒවායෙහි අනුගත වෙමින් ක්‍රියාකාරකම් (නව කාරක) උපද්‍රවා ගැනීම පවත්වා ගැනීම “දුක ” නැතිකර සසරන් ව්‍යෙරේමට හේතුකාරක නොවන බව වටහාගන්නා ප්‍රෘතුවන්තයින්

වචනයෙන්ම සකස්කර ගත් (වව් සංස්කාර) නාමරූප සම්මතවලට රැවටෙන්නේ නැහැ. වචනයෙන්ම සකස්කරගත් නාමරූප සම්මතයන්ගේ අතිතයබවම වටහා ගන්නවා.

නිත්‍ය නොවන වව් සංස්කාර නාමරූප කෙරෙහි අනුගතවීම අසුරුරු කිරීම දුක පැවතීමටත් භවාල් ව්‍යෙරාත් මග සකස්වන බව වටහාගත් ප්‍රෘතුවන්තයින් කුමන ආකාරයකින් හෝ (වව් සංස්කාර) වචනයෙන් සකස්කර ගැනීමට ක්‍රාපනාකරන්නේ නැහැ. වචනයෙන්ම සකස්කර ගත් නාමරූප අගය කරන්නේ නැහැ. ඒවා පිළිබඳ සිහිකරන්නේ නැහැ වචනයෙන්ම සකස් කරගත් නාමරූප සම්මතයෙහි පවතින්නේ නැහැ ක්‍රාපනා කරන්නේ නැහැ

හේතුව හා පැවතීම වටහාගත් බුද්ධ ග්‍රාවක
..... ප්‍රජාවන්තයින් ලේඛක සම්මතයෙන් බැහැර
වීමට වෙරදුරනවා බැහැරවෙනවා භූද්‍යකලාවී අනිතජ
..... දුක්ඛ අනාත්ම වශයෙන් දැකිමින්
වටහාගතිමින් නැවැරදි කළුපනා වෙති (සම්ම) සංක්ත්ප)
පවතිනවා. වචනයෙහි අන්තර්ගතය “සංජුවයි” සිතුව්ල්ලෙහි
අන්තර්ගතය වචන වෙයි. සිතුව්ල්ලම - කළුපනාව ලෙසින්
හඳුන්වනු ලැබේයි.

සිතුව්ල්ලම මැපුම්කරුවාය.

සිතුව්ල්ලම සසර මවන්නාය.

සිතුව්ල්ලම හවය තනන්නාය.

සිතුව්ල්ලම උපදුවන්නාය.

සිතුව්ල්ලම පවත්වන්නාය.

සිතුව්ල්ලම විදුවන්නාය.

සිතුව්ල්ලම වධකයාය.

සිතුව්ල්ලම මරන්නාය.

සිතුව්ල්ලම මාරයාය.

මාරයා පරාපර කරනු කෙමෙන්තේ තිවැරදි සිහියෙන්
(සම්ම)සතියෙන් යුතුව සිතුව්ල්ලෙන් බැහැරවිය යුතුවෙන්නේ
ය. විවට ගැලුවීමත් - නැතිවීමත් පැහැදිලි වෙයි.

විජුනය යනු අනීත මතකයන් දී?

විය විසේ නොවෙයි.

විජුනය යනු අනීත මතකයන් නොවන්නේ දී?

විය විසේ නොවෙයි.

වියුත්තය යනු අතිත මතකයන් වෙන්නේත්, නොවන්නේත් වේදී?

විය විසේදු වෙන්නේ නොවේ.

විසේ නම් වියුත්තය කුමක් දී? අතිතය කුමක් දී? වර්තමානය කුමක් දී? අනාගතය කුමක් දී?

“ මතකය ” ලෙසින් හැඳින්වුවද , වියුත්තය වශයෙන් හැඳින්වුවද, එතෙහි තුෂ්ණාච්චින්ගේ ස්වභාවයයි, නාමරූප සංස්කාරයෝය. සකස්කර ගත් දේමය, වටහාගත් දේමය, සිතාගත් දේමය, කාම, හුව , විභා තත්තාවෝමය, මමය, මගේය වශයෙන් මමායනය, මමත්ත්වය, ආත්ම උප්දී පහළවන ස්වභාවය වියුත්ත යයි.

(ගමන නිමවිය)

දිනක් රාත්‍රී භාගයෙහි තට්ටාගතයන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණ දේවයෙක් මෙසේ විමසනි.

යතො යතො මතො නිවාරය
න දුකඩමෙති නං තතො තතො
ස සබඩ මතො නිවාරය
ස සබඩතො දුකඩා පමුව්වතිති.

විවිට හාජ්‍යවතුන් වහන්සේ මෙසේ වදුරති.

න සඩබ්බතො මතො නිවාරයේ
මතො යතත්ත මාගතං
යතො යතො ව පාපකං
තතො තතො මතො නිවාරයේ ති

මෙහි අරුතෙ මෙසේ වේ,

දෙව් යමෙකින් යමෙකින් සිත වළකන්නේ දී?
වියින් ඔහුට දුක නොපැමිණෙය හෙතෙම සියල්ලෙන් සිත
වළක්වන්නේ නම් හෙතෙම සියල් දුකින් මිලදීන්නේවේ.

තට්ටාගතයන් වහන්සේ,

සියල්ලෙන් සිත නොවළකන්නේය. සංස්ක්‍රීත බවන් යුතුව, නිවෘති
මගට පැමිණි සිත නොවළක්වන්නේය. යමෙකින් යමෙකින්
දුෂ්චර්තයට, වරදට - පාපයට පමුණුවනු ලබන සිතක් වෙනම්,
වියින් වියින් සිත වළක්වන්නේය.

(මතො නිවාරණ සූත්‍රය)

වවනයෙහි මුලුව් විභිම ගැලෙමින් සිතුව්ලි පවත්වනුයේ
- සිත නොවැවහෙයි. සිහිය නොපවතියි, ප්‍රජාව නොවැවේයි.

මේ සියල්ලම ධර්මතාවය නොවැවනීම හේතුවෙන්
සකස්කර ගනුලබන විත්තවිකාරයන් බව වටහාගන්න ඕනෑම.

සිත ඇතිවීමෙන්, සිත ඇතිවෙනවා.

සිත පැවතීමෙන්, සිත පවතිනවා.

සිත නැතිවීමෙන්, සිත නැතිවෙනවා.

හේතුප්‍රත්‍යය මෙහෙමයි,

නිමිත්ත-ආස්ථාස-ප්‍රස්ථාසයෝග යන මොවුනු වික් සිතකට අරමුණු නොවන්නාහු වෙති. නිමිත්තාදී, තුන් ධර්මයන් නොදුන්නාහට ආනාපාන සති සමාධිය නොලැබේයි.

නිමිත්තය ආස්ථාස ප්‍රස්ථාසයෝග යන මොහු වික් සිතකට අරමුණු නොවන්නාහු වෙති. නිමිත්තාදී තුන් ධර්මයන් දුන්නාහට ආනාපාන සති සමාධිය ලැබේයි.

මේ තුන් ධර්මයන් පිළිබඳව වැටහුනකළ සිත අවුලට (වනාකුල) පත්නොවයි. කෙලෙස්තැවීමේ උත්සාහය අතිවෙයි.

යමිසේ සමඟ භූමිභාගයෙහි රෝපණය කරනලද වාක්‍යක්වේද, ඒ මේ වාක්‍යය පුරුෂයෙක් - තෙමේ කියතින් සිදුනේ නම්, වාක්‍යයෙහි ස්පර්ශ කරනලද කියත්දත් වශයෙන් පුරුෂයාගේ සිහිය ව්‍යුහ සිටියා වෙයි.

වාක්‍ය ස්පර්ශ කරමින් තමා දෙසට ආවා වූ හේ වාක්‍යය ස්පර්ශකාට අනෙක් දෙසට ගියා වූ හේ කියත්දත් මෙහෙහි නොකරයි. ආවා වූ හේ ගියා වූ කියත්දත් නොදුක්නා ලද්දහුද නොවෙති. විතර්කයේ සංසිද්ධි. කෙලෙස්තවන වීයෝ අතිවෙයි.

සම වූ භූමිභාගයෙහි රෝපණය කරන ලද වාක්‍යය යම්

බඳු, අරමුණුකොට හට ගන්නා සිහිය, නිමිත්ත ද විබඳය, කියත් දත් යම්බඳු, ආස්වාස ප්‍රස්වාසයේ විබඳය. යම්සේ වාක්‍යයෙහි ස්පර්ශකරනලද, කියත්දත් වශයෙන් පුරුෂයාගේ සිහිය එළඹිසිටියා වේද, ආමිය කියත් දත් මෙහෙහි නොකෙරේ දී? ආමිය කියත්දත් නොදුක්නා ලද්දේ නොවෙයිද, විතර්කයන් සංසිදුන්ද, කෙලෙස්තවන වියස් ඇතිවූයේද, විලෙසින් මහනාතෙම නාසිකාග්‍රයෙහි හෝ මුඛ නිමිත්තෙහි හෝ සිහි විළවාභ්‍රන්නේ වෙයි. ආවා වූ හෝ ගියා වූ හෝ ආස්වාස ප්‍රස්වාස යන් මෙහෙහි නොකරයි. ආවා වූ හෝ ගියා වූ හෝ ආස්වාස ප්‍රස්වාසයන් නොදුක්නා ලද්දහු නොවෙති. විතර්ක සංසිදුයි. කෙලෙස්තවන වියස් වැඩියි. වැටහිම ඇතිවෙයි. ධර්මනාවය වැටහෙයි.

(පටිසමිඩු මාර්ගය - ආනාපානස්මාති කථා)

ධර්මනාවය වැටහෙයි. දකියි. ව්‍යෙන් එ් කෙරෙහි නොබැඳෙයි. කළුපනා නොකරයි. රජකමක් ඇතිලෙසින් පිළිගන්නා තැනැන්නා හට රජකමක් ඇතිබවක් හැගෙයි. මහු තුළ රජකම ලබාගැනීමේ ඕනෑස්ම හටගනියි. තන්හාව උමත්තුවක්බව ඔහු නොදුනියි. තමහට නොමැති රජකම පිළිබඳව මෙහෙහි කරමින් දුක ඇතිකර ගනි. දුක පවත්වා ගනි. රජකම ලබාගැනීමේ කුමවේදයන් නිරතුරුව කළුපනා කරමින් වෙහෙසට පත්වෙයි.

රජකම ලබා ගැනීමේ හැඟීමට ගොදුරුවේ සිටින හෙතෙම - රජකම ලබා ගැනීමට ක්‍රියාත්මක වෙයි.

හොඳ මෙන්ම හරකද, සාධාරණය මෙන්ම අසාධාරණ ක්‍රියාවන්හිද තිරතවෙයි. “දුක” විදිය, විය ඔහුට නොවැටෙයි. මුලාව විතරම්ම වැඩි ගොසිනි.

පවතින තත්තාව පෙරවුකර ගනීමින් සිතයි. මහස සකස්කරයි. කිසිවක නොපවතින බව වැට්තිමෙන් නොරව සම්මතයෙහි වැටි, අයෝනිසේමනසිකාරයන්ම ඇසුරු කරයි. රුකුම ඇතිකර ගනියි. දැන් තත්තාව පෙරවු කරගත් සිතුව්ලි තුළවලි, රුකුම රැකගැන්නා අයුරු කළුපනා කරයි. රුකුම රැකගැනීමේ තත්තාව පහළවී ඇත. රුකුම රැකගැනීමේ අනිමානය පෙරවුකරමින් දුක විදියි. අනිමානය හමුවෙනි දුක නොවැටෙයි. විනමුද විදිනුයේ දුකය. රුකුම නැතිවේ ය'යි බිය ඇතිකර ගනියි.

දිනක් අහමුවෙන් - අනපේක්ෂිත මොහොතක - නොසිතු තැනක දී රුප්ගේ මිතුරෝකු මුණ ගැසෙයි.

මිතුරා ඉතාමත් සංසුන් ලෙසින් සතුවෙන් සිටිනු දකින මහරුපු මිතුරා අමතයි.

මිතුර -කළකට පෙර ආපි දෙදෙනා විකට සිටියෙමු, විහෙන් අද ද්‍රව්‍යසේ මම මහරුප වි ඔබගෙන් දුරවී ඇත. ඔබ ඉතා සැහැල්ලුවෙන් නිදහසෙහි සිටින බවක් මට පෙනෙයි, ඔබ මෙසේ සැහැල්ලුවෙන් - නිදහස්ව පිටතය පවත්වන්නේ කෙසේදී?

අවසර මහරුප්‍රත්‍යුමනි. මම ඇතිකර ගත් දෙයක් නැත. විහෙයින් මට නැතිවෙන්නට ද දෙයක් නැත. මම නරාගන සම්මා සම්බුදු පියාණන් දෙසු දහමෙහි පහස ලබුවෙක්ම්.

අප විසින් අභිකරගන්නා සියල්ලෙහි නිසරු බව මම දනිමි. වටහාගෙන ඇත්තේම්. ඔබතුමා රජකි. රැකගන්නට රජකමක් ඇත්තේකි. විය නැතිනොවී රැකගන්නට වෙනසෙන්නකි. විනිසු “ දුක ” අභා. රජකම නැතිවේ ය'යි විය අභිවෙයි. විනිසුම තිරන්තරයෙන් සැලුම්න් පසුවෙන්නට සිදුවෙයි. තැන්පත්ව සිටිමට, සංපුන්වීමට අවස්ථාවක් නොවෙන්නේය.

අන්දයෙකු අභිබවා කැපීපෙනීමේ අවසිනාවයක් මට නැතිය අන්දය කෙරෙහි - තේශ්ධයක් - වෙටර කිරීමක් මා තුළ නැතිය. මම අභිකර ගත්තේ නැතිය. නැතිකර ගත්තේද නොවේ, මම මිතුරු හෝ සතුරුවෙන්තේද නොවේ. මම විදුන්නේ හෝ නොවිදුන්නේ හෝ නොවේ. මම අපේක්ෂා කරන්නේ ද නොවේ. ප්‍රතිශේප කරන්නේ ද නොවේ.

විවන් කළුපනාවන් - සිතුවුලි අභිකරමින් බඳෙනුයේ ධර්මනාවයෙහි යට් ස්වහාවය නොදන්නා අය පමණි.

ධර්මනාවයෙහි යට්වබේධය ලැබූ ප්‍රජාවත්තයාහට - සිතිමට, හැරීම් අභිකිරීමට - කළුපනා කිරීම සුදුසු තිමති කිසිවක් නොවෙයි.

තිමත්තක් අභෑය'යි සිතනුයේ නම් එ් හේතුකාරක මූල පදුර්වියන් පිළිබඳ යට්වබේධයෙන් නොරව අභි කරගත් අයෝනිසේමනසිකාරය හිසා වෙති.

හේතුකාරක මූල පදුර්වියන් වැවහිමෙන් යුතු තැනැත්තා තුළ විතත්විකාරයෙන් පහළවෙන්නේ නැතිය. විතත්විකාරයන් නොවන හෙයින් සිතන්නට - සිහිකරන්නට - කළුපනා කරන්නට ද කිසිවක් නැතිය.

සිහිය අවුල් කරන - සිත - අපිරසිදු කරන කිසිදු ආකාරයක නාමරූප - සංයුදු නොපවතින බැවින් සැහැල්ලු බවත් - ප්‍රසන්න බවත් ඇතිසේ බාහිර ලේකය දකිනි. ඒ ප්‍රශ්නය තුළ කරන්න. විහෙන් ඒ කිසිවක් මට අදුල නොවේ. වෙනස් වෙමින්, වෙනස්වීම පවතී, කළුපනා කරන්නට හැකි ස්ථානයක් හෝ විනි නොවති, වෙනස්වෙති.

මදවේලාවක් තම පැරණිමිතුරා දෙස බලාසිටි රුප නිනවිවකින් නොරව මිතුරා වෙතින් බැහැරට යනු පෙනුනි.

රුපගේ උතුරුස්ථාවෙහි කොනක් සුළංගසුවේ නවතිනු නොහැකිව, ඒ මේ අත වැනෙන්නට විය.

ප්‍රබ්‍රේඩි නිවාස

වසර බොහෝ ගෙනනකට පසුව සිරදුස තමන් පෙර කලෙක ජීවත් වූ ගමට පැමිණියේය. ගම වෙනස්වී ඇත. අනෙම් තැන් පෙර පැවති අයුරකින් ද දැකියහැකි විය.

තමා දුන්නා හඳුනන අයෙකු හමුවීමේ අපේක්ෂාව ඔහු තුළ විය. ඔහුගේ විශ්වාසයට අනුව ඔහු සිටි නිවස එතැන තැන. විතැන දැන් වෙනත් ගොඩනැගිල්ලකි. මදක් වේලා ඔබ මොඩ ගමන් කළ "සිරදුස මදේවියේ අයෙකුව දුටුවෙය.

මේක "මහසේන් පුරුෂ" නේදී? දි සිරදුස වීම තැනෙන්තා ගෙන් ඇසුවෙය.

ඔහු සිරදුස දෙස විමසුම් සහිතව බැඳුවෙය. මද සිනහවක් පැවෙය. වීම සිනහවතුළ හාස්‍යයක් - උපහාසයක් - වෙනත් කිසිවක් වූයේ දැ සිරදුසට වටහාගත නොහැකි විය.

විහෙන් විම තැනැත්තා කට්ටුකලේය. කාලයකට ඉස්සරන්ම් මේක මහසේන්පුරය තමයි. එන් දැන් මේක අසිරීමත් පෙදෙස මහසේන්පුරය කිවිවාට දැන් කවුරඟන් දැන්තේ නැහැ.

හබේචල වෙන්න ඇති මමත් ඉස්සර හිටයේ මෙහේ. එකයි මේපැන්ත බලන්න ආවේ.. හදුනන ඇය කවුරජරු ඉන්නවන්ම් දැකළ යන්න හිතාගෙනයි ආපහු ආවේ. කියමින් සිරදූස අමුත්තා දෙස හෙළුවේ බයාද බලුමකි.

මහත්තය කවුද ?.

මම සිරදූස මම මෙහේ හිටපු මහජන මන්ත්‍රී කෙහෙක් විදු මෙහේ හිටපු හැම කෙහෙක්ම මාව දැන්නවා සිරදූස පැවසීය.

වෙන්න ඇති මහත්තයෝ පරණ ඇය කවුරඳවත් දැන් මෙහේ නැහැ ඩුග දෙනෙක් මැර්ලා සමහර මෙහෙන් ගිහිල්ලා කොහේ ගිහිල්ලද දැන්නේ නැහැ මහත්තය පරණ ඇයයි කිවිවට කොයි කාලේ ඇයද කියන්න මම දැන්නේ නැහැ..... සමහර විට මටත් ඉස්සර හිටය ඇය වෙන්න ඇති. මොකද දැන් ඉන්න තරඟාඇය අතරේ මමත් පරණයෙක්. වයසටගිය මිනිහෙක්. නවත් වයසටයන ඇයෙක් කොහොම වුනත් මමත් මහත්තයට හදුනන්නේ නැහැ මෙයට පෙර දැකළත් නැහැ.

ඡවි ඡවි මමත් ඡහේ ගැන දැන්නේ නැහැ. මෙයට පෙර හමු වූ බවක මතකයක් හෝ නැහැ හැම දෙයම වෙනස්වෙලා

හබබ්ච්ච සිරදුස මහත්තයෝ , මහත්තයා අතීතයේ අතීතයේ අරගෙන ඇවිදිනවා . අතීතය ඉවරවෙලා. මම වර්තමානයේ. ඒ නිසා අතීතයක් මට නැහැ. මම සිරදුස කියන අතීතය හඳුන්නේ නැහැ සිරදුස කියන අතීතය වර්තමානයේ සමන්තව හඳුන්නේ නැහැ. ඒ වුනත් නොදුන්නා නොහඳුනන වර්තමානයක ඉදෑගෙන අතීතය නොයනවා, ඒවා මැරිලා-කැකිලා-බඳිලා විනාශවෙලා ගිහිල්ලා. සිරදුස මහත්තයට කවද්වත් ඒ අතීතය මෙතැනින් ගොඩිගන්න බැහැ.....

සමන්ත කියන වර්තමාන මමත්, අතීතයක් වෙලා අතීතයක් වෙමින් යනවා අනාගතය ද්‍රව්‍යක වර්තමානය වේවි. වැදුට ඒ අයටත් අතීතයක් තියේවි. අනාගතයක් අතී ලෙසින් පෙනේව ඕක තමයි ස්වභාවය මහත්තයේ ඕක තමයි ධර්මනාවය.

සිරදුස තුස්නිමිහුන විය. වර්තමානය නම් වූ සංක්‍රාපනා ස්වභාවය තුළ, තමන් එයට අයත්නොවන බව සිරදුසට වැටහුණි. බාහිර වර්තමානයේ කිසිවෙකු “ සිරදුසට ” හඳුන්නේ නැතු වැස් වූ කළ අනාගතයක් කෙරෙහි කෙසේනම් අපේක්ෂාවක් ඇතිකරන්නද තමන් තුළන් ඇතිකර ගත් සිතුව්ලි ලේකයක, අතීතයේ පැවතියාසේ හැගෙන අකාරයක් කරගසා ගෙන, නොහඳුනන වර්තමානයක තමන් අතරම් වී සිටින බවක් සිරදුසට වැටහිනි.

පෙර සිටියේ වුවද - වර්තමානයේ සිටින්නේ වුවද - අනාගතය අපේක්ෂා කරන්නේ වුවද, ඒ තමා තුළම පවතින අභ්‍යන්තර ස්වර්ශපිය සංක්‍රාපනාවන් මස අන් කිසිවක් නොවන බව සිරදුසට ප්‍රත්‍යාපනයේය.

අතිත වේවා, වර්තමාන වේවා - අනාගත වේවා - සංක්ලේපමය රුපයනට තමන් ආයත්තෙවන බවත්, එවා මායාවන් බවත්, සිරදුසට වැටහුණි.

වෙනස්වීමේ ධර්ම ස්වභාවයන් තුළ තමන්, වල්මත්වී අති බවක් සිරදුසට අවබෝධ වය.

තවත් යායුතු තැහඟක් නැතැ. සෙවිය යුත්තක් නැතැ. සෙවිය යුත්තෙක් නැතැ.

අතිත සිරදුස, අතිකර ගත්, වර්තමානයේ පිටත්වෙමින්, නොදුන්නා අනාගතයක දී මියගියේය.

විහෙත් ඒ බැවි දුන්නා කිසිවෙකු හෝ නොවෙන්නේය.

(ආලේඛ උදාහරි)

උත්පාදක වූ ඒ පුර්ව හේතු ප්‍රත්‍යාගෝ පළමුව මළාහුය. පුර්ව හේතු ප්‍රත්‍යාගෝද, වර්තමාන හේතු ප්‍රත්‍යාගෝ ද, මුවනොවුන් කිසි කළෙක නොදුටු විරෝය.

(මහ තිද්දේශ පාල - ග්‍රහවිධි සූත්‍රය)

නොදුන්නාහුම පැමිණෙනි, නැසීමෙන් මතු නොදුන්නා බවටම යති. අහස විදුලිකෙටිමක් මෙන් උපදානාහුද, නැසෙන්නා ඩුද, වෙත්.

මේ වර්තමාන ස්කන්ධයෝ - පුර්ව හේතුප්‍රත්‍යාගෝන්ම උපදාවනු ලද්දාහුය. උත්පාදක වූ ඒ පුර්ව හේතු පළමුව මළාහුය.

පුර්ව හේතුප්‍රතිඵයෝදු, වර්තමාන හේතුප්‍රතිඵ සමූහ්පත්තින්හි යෝදු, ඔවුනොවුන් කිසි කලෙක නුදුව් විරෘජ උපත්තාහුගේ - නොමඳීමක් නැති.

ව්‍යුත් හිමියනට , පැසුණු ගෙඩි උදෑස්කන වැට්ටි යැයි උපදානා බිඟමෙන්, මෙසේ උපත් සත්වයාහට නිරතුරු මරණයන් බිඟ උපදානේය.

තරුණයෝදු, මහල්ලේලෝදු, බාලයෝදු, පත්චිතයෝදු, මෝඩයෝදු, යන සියල්ලේල් මරහුගේ වසඟයට පත්වෙති. සියල්ලේල් මරණය හිමිකාට (පරායන) අභ්‍යන්තාහ.

(මහා තිද්ධේශපාලු - ජරා සුත්ත නිද්ධේශ)

මෙසේ සංස්කාරයාගේ පුර්ව කෙළවර ද නොපෙනෙයි. පැංච්වීම කෙළවර ද නොපෙනෙයි. මද සසරෙහිම සත්ත්වයේ පිහිටියාහුය. අඹ්‍යනාහුය, බැසගත්තාහුය.

(මුල්‍ය තිද්ධේශපාලු කජ්ප සුතුය)

ආහන්දය ව්‍යවහාර විෂය යම්පමණාද, ව්‍යවහාරය යම් පමණකිද, නිර්වචනය යම්පමණාකිද, නිර්වචන විෂය යම්පමණා ද, ප්‍රයුත්තිය (නියමය) යම්පමණාද, ප්‍රයුත්ති විෂය යම්පමණා ද, ප්‍රයුත්ව යම්පමණාද, ප්‍රයුත්වහ් බැසගත යුතු (වටහා ගතයුතු) පක්දේවස්කජ්ජය යම්පමණාකිද, යම්තාක් සසර වට්ට (සංසාර) යෙහි අනුගතවීම පවතීද,

රහත් මහණා විය වෙසෙයින් දැන මිදුනේවයි.

වියදුනේ මිලුන රහත්මහනා නොදනී - නොදකී. ව්‍යවච්චීන් මොහුගේ දූෂ්ධීය මෙසේ යැයි පැවසීමක් නොකළ සූත්‍රය.

(මහා තිබාන සූත්‍රය)

ජාතිය හා ජර්ව හා මරණය

මහනෝති, මේ දහම් ගුණ ලොවෙහි විද්‍යාමාන නොවේ නම්, අරහත් සම්බන්ධ තථාගයේ ලොව තුපදිනාහ. තථාගතයන් දෙකා විදුරතු ලබන ධර්ම විනය ලොව ප්‍රහාවත් වන්නේ නොවේ.

මහනෝති, යම් හෙයකින් මේ දහම් තුන ලොව පවතින්නේ වේද, විහෙයින් අරහත් සම්මා සම්බන්ධ තථාගතයේ ලොව උපදිනාහ. විහෙයින් තථාගතයන් පැහැදිලි කළ ධර්ම විනය ලොවෙහි බබ෉න්නේය.

(තයෝ ධම්ම සූත්‍රය)

සංචාරයක්

වච්‍යා සංස්කාර , කායසංස්කාර , විත්තසංස්කාර පිළිබඳව බුද්ධ දේශනාවන්හි බොහෝ සූත්‍රපාඨ දැකගත්හට ප්‍රලිවති. ව්‍යුලවෙදල්ල සූත්‍රය , කාමනු සූත්‍රය එවැනි කිහිපයක්.

විත්ත ගාහපතිය , කාමනු තෙරෙණ් ගෙන් මෙසේ වමසනවා.

වහන්ස සංඛාර කොතොක්ද?

ගාහපතිය සංඛාර තුනකි. වච්‍යා සංස්කාර , කායසංස්කාර , විත්තසංස්කාරයි.

යහපති..... වහන්ස.... කායසංස්කාර කවරේද?.... වච්‍යා සංස්කාර කවරේද? විත්තසංස්කාර කවරේද?.

ගාහපතිය ආස්වාස - ප්‍රස්වාස කය ලෙසින් සකස්කර ගත්තකි. කායසංස්කාරයි.

විතර්ක , විවාර , ප්‍රකාශ - වචනයෙන්ම සකස්කර ගත්තකි. වච්‍යා සංස්කාරයි.

සංජුත් - වේදනාත් සිතුවලි අසුරෙන්ම සකස්කර ගත්තකි. විත්ත සංස්කාරයි.

යහපති වහන්සය'යි පැවසු විත්ත ගාහපති මතු දැක්වෙන පැනය වමසනි.

කුමක් හෙයින් සංජුන් - වේදනාත් විත්තසංස්කාර වේදී?...

ගාහපතිය ආස්වාස - ප්‍රස්වාස ධර්ම ස්වහාවයෝය. ස්කන්ධයන් ලෙසින් කාය ස්වර්ථපයන් පිළිබඳ කරයි. විහෙයින් ආස්වාස - ප්‍රස්වාස කායසංස්කාරවේ.

ගාහපතිය , පළමුව තර්කකොට , ව්‍යාරයකොට , පසුව (වාශ්පේෂිය) වචනයෙන් හඳුන්වාදීම් සකස්කිරීම් සිදුකරයි. විහෙයින් විතර්ක ව්‍යාර ව්‍යාසංස්කාරවේ.

සංජුන් - වේදනාත් (වෛසික) හැඟීමිය. සිතුව්ලිය. මේ ධර්ම ස්වහාවයන් " සිත " පිළිබඳවය විහෙයින් සංජුන් , වේදනාත් විත්තසංස්කාරවේ.

යහපති ස්වාමිති 'යි පැවසු විත්ත ගාහපති මතු පැනයක්ද විමසිය.

වහන්ස , කෙසේනම් සංජුවේදිතනිරෝධසමාපත්තිය වේදී?

ගාහපතිය,සංජුවේදිතනිරෝධසමාපත්තියට..... සමවදන මහණුහුට, මම සංජුවේදිතනිරෝධසමාපත්තියට සමවදින්හෙම් 'යි හෝ මම සංජුවේදිතනිරෝධසමාපත්තියට සමවදීම් 'යි හෝ මෙබද (සිතක්) හැඟීමක් හොවේ. විසේ වුවන් යම් (සිතක්) හැඟීමක් එස් ස්වහාවය පිණිස පමුණුවා නම්, විසේ ආරම්භයේසිටම ඔහුගේ සිත වධනලද්දේවේ..

යහපති ස්වාමීනි 'දි පැවසු විත්ත ගාහපති මෙවන් පැහැයක් මතුකලේය.

වහන්ස, සංයුත්වෙදයිත්තිරෝධයට සමවදනා මහතුන් වහන්සේගේ කවර ධර්ම ස්වහාවයක් පළමුව නිරැද්ධ වෙනුයේදී? කායසංස්කාර හෝ ව්‍යුහසංස්කාර හෝ විත්ත සංස්කාරයන් ගෙන් කවරක්දී?

ගාහපතිය සංයුත්වෙදයිත්තිරෝධයට සමවදනා මහතුහුගේ ව්‍යුහසංස්කාර පළමුව නිරැද්ධවේ. ඉන්පසු කායසංස්කාරද, ඉන් අනතුරුව විත්තසංස්කාරද නිරැද්ධ වෙනුයේ ලෙසිනි.

මැනව ස්වාමීනි 'දි පැවසු විත්ත ගාහපති තොමේ මෙවන් පැහැයක් විමසිය.

වහන්ස මේ යමෙක්මලේ දී?, කුලුරය කලේදී? සංයුත්වෙදයිත්තිරෝධයටසමවන් යම් මේ මහතා කෙනෙකුන් ද යන මොටුනගේ වෙනස කෙබඳ දී?....

ගාහපතිය , මේ යමෙක්මලේ දී?.... කුලුරය කලේ දී?.... ඔහුගේ කායිකව සකස්කිරීම් (කායසංස්කාර) නිරැද්ධය සංයුත්වෙදය. ව්‍යුහසංස්කාරනිරැද්ධය. සංසුන්ය. විත්ත සංස්කාර නිරැද්ධය, සංයුත්වෙදයි. ඉදුරන් නැසුනි.

ගාහපතිය.....යම් මේ මහතෝකුන් සංයුත්වෙදයිත්තිරෝධයට සමවදුනේද, ඔහුගේ කායසංස්කාර නිරැද්ධය. සංයුත්වෙදය.

ව්‍යුහසංස්කාර නිරැද්ධිය, සංකීර්ණ විය, විත්තසංස්කාර නිරැද්ධිය. සංකීර්ණයේ ආයු නොපිරහිනු. උණුසුම නොසත්කීදින ඉභ්‍යයෙන් වෙසෙසින් ප්‍රසත්තියන.

ගාහපතිය යමෙක් මලේ ද.... කළුරිය කලේ ද.... යම් මේ මහත්තුකුත් සංයුත්වෙදයිත නිරෝධ සමාජත්තියට සමවැදුනේ ද? මේ ඔවුන්ගේ වෙනස දි.

යහපති ස්වාමිති දි පැවසු විත්ත ගාහපති මෙවන් පැනයක් බිභිකලේය.

වහන්ස , කෙසේ නම් සංයුත්වෙදයිතනිරෝධ-සමාජත්තියෙන් නැගිසිටිම කෙසේ සිදුවෙන්නේද?

ගාහපතිය , සංයුත්වෙදයිතනිරෝධසමාජත්තියෙන් නැගිසිටින්නේම් 'ද නො' මම සංයුත්වෙදයිතනිරෝධසමාජත්තියෙන් නැගිසිටිම් 'ද නො' ලෙසින් මෙබද සිතක් පහළ නොවේය.

විසේ නමුද, යම් මේ සිතක් එ් ස්වහාවයෙන් පහළවෙනුයේ නම්, එ් ඔහු විසින් මූලසිටම විවන් අයුරින් සිත වඩාලද ආකාරයෙන්ම වෙන්නේය.

යහපති ස්වාමිති මට තවත් පැනයක් ඇසීමට අත්තේ ය'ද විත්ත ගාහපතියා පැවසීය.

වහන්ස, සංයුත්වෙදයිතනිරෝධසමාජත්තියෙන් නැගිසිටුනා මහතුත් වහන්සේ වෙතින් ව්‍යුහසංස්කාර, කායසංස්කාර, විත්තසංස්කාර ධර්ම ස්වහාවයන්ගෙන් , කවර ස්වහාවයක් පළමුවෙන් උපදින් ද?

ගාහපතිය , සංජුවෙදයිනිරෝධසමාපත්තියෙන් නැගී සිටිනා මහත්තුව විතතසංස්කාර පළමුව උපදී. ඉත්පසු කායසංස්කාරද , අනතුරුව වචසංස්කාරද උපදී....

මැනව් ස්වාමිනි.... මේ පැනයටද පිළිතුරු සපයන මැනව් දී විත්ත ගාහපතියා පැවසිය.

වහන්ස,සංජුවෙදයිනිරෝධසමාපත්තියෙන් නැගී සිටිනා මහතුන් වහන්සේ,කොපමණ නම් ස්පර්ශයන් වබනු ලබන්නේද?.

වහන්ස,සංජුවෙදයිනිරෝධසමාපත්තියෙන් නැගී සිටිනා මහතුහු සුන්හතාවයද නිමති වශයෙන් නොවීමද....ප්‍රාර්ථනාවන් නොවීමද යන මේ තුන් ස්පර්ශයන් වැඩියි.

යහපති ස්වාමිනි දී පැවසු විත්ත ගාහපති යලිත් පැනයක් විමසිය.

වහන්ස , සංජුවෙදයිනිරෝධසමාපත්තියෙන් නැගී සිටින මහතුන් වහන්සේගේ සිත කුමකට නැඹුරුවූයේ, කුමකට බරවූයේදැ'දී පැහැදිලි කරනු මැනව්,

ගාහපතිය සංජුවෙදයිනිරෝධසමාපත්තියෙන් නැගී සිටින මහතුහුගේ සිත භුද්ධාචාර නැමුනේ,භුද්ධාචාරට නැඹුරුවූයේ - භුද්ධාචාරට බරවූයේ වෙයි.

යහපති ස්වාමිනි 'දී පැවසු ගාහපති විත්තයන් ආයුෂ්මන් කාමහු තෙරණුවන්ගේ ප්‍රකාශයන් පිළිගෙන - පැහැදිලිපත්ව , ආයුෂ්මන් කාමහු තෙරණුවන් ගෙන් මෙබද පැනයක් ඇඟිය.

වහන්ස, සංයුවෙදියිතනිරෝධසමාපත්තිය ලැබීම පිණිස කොපමතා ධර්ම ස්වභාවයන් උපකාර වෙන්තේද?

ගාහපතිය ඔබ පළමුකොටම විමසිය යුතු වූ කරණුක් - පසුව විමසන්තේය. විහෙන් මම විය ඔබට පැහැදිලිකර දෙන්නේම්.

ගාහපතිය , සංයුවෙදියිතනිරෝධසමාපත්තියට, සමවිය - විදුර්ගණාවද යන මේ දෙයාකාර ධර්ම විමසුම් උපකාර වෙන්තේය.

(දුතිය කාමනු සුතුය)

සම්මා වාචා

සියලු සංස්කාර නාමරූප ධර්මතාවයන්ගේ - අධිකිවීම - පැවතීම පිළිබඳව නිවැරදි වැටහිමක් නොමැති සත්ත්වයෝ, නිවැරදි වැටහිමක් නොමැතිව සකස්කරගත් සිතුව්ලි (අයෝනිසේමනසිකාර) පවත්වමින් - අනුගතවෙමින් - තමන් විසින්ම රැවටෙමින් - තමන් විසින් තමන්වම රවටාගතිමින් සතුට ලබන්නට හැකිය කියා සිතමින්දුකම අසුරකරනව). දුකම විදිනවා , වහසුබස් දෙශිවනවා තමන් වැරීසිටින මුලාව ගැන කිසිම වැටහිමක් නැහැ.

පරමාර්ථ සත්‍ය වැටහිමෙන් - සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ - මුලාවට වැරී ඉන් ගැලුවී ගත හැකි, මග නොදැන දක් විදින සියලු සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ඔවුන්ව දුකින් මුද්‍රවාගැනීම පිණිස මෙසේ දේශනාකොට වදුරණවා.

මහත්‍යානී, නොයෙක් ආකාරයේ තිරසන් කරා නොකියවු, විනම් රුපන් පිළිබඳ කරා, සොරැන් පිළිබඳ කරා, අමාත්‍ය - මහාමාත්‍යධින් පිළිබඳ කරා, සේනාවන් පිළිබඳ කරා, බිය පිළිබඳ කරා, ආහාර පිළිබඳ කරා, පානවර්ග පිළිබඳ කරා, වස්තු පිළිබඳ කරා, නිජදා පිළිබඳ කරා, ගදුසුවලද පිළිබඳ කරා, නැයන් පිළිබඳ කරා, වාහන පිළිබඳ කරා, ගම් - නියමිගම් පිළිබඳ කරා, නගර දැනවු පිළිබඳ කරා, පුරුෂයන් පිළිබඳ කරා, ස්ත්‍රීන් පිළිබඳ කරා, සුරයන් - විරයන් පිළිබඳ කරා, විදි - මංමාවන් පිළිබඳ කරා, නොප්‍රාප්‍ර පිළිබඳ කරා, පසුගිය කාලය පිළිබඳ නොයෙකුන් කරා, අනාගත්‍ය පිළිබඳ කරා, ලෝක - ලෝක නිර්මාණය පිළිබඳ කරා, සමුද්‍රය අධිකිවීම පිළිබඳ කරා,

අහස -පොලව - ඉර - හඳ - තරු පිළිබඳ කරා - අද්දුත - මාගාවන් පිළිබඳ කරා, කළ - නොකළදේ පිළිබඳ කරා.... නොකළ යුත්තේය.

ල් කවර හෙයින් ද යත්; මහණුනි, මේ කරා වැඩසහිත නොවෙයි “දුක ” පැවතීම පිණිසම හේතුවෙයි. නම්බුනාම, බාහ ප්‍රජාසා, ජයග්‍රහණ - පරාජය පිළිබඳකරා නොකළ යුතුය.

මේ කරා කිසිවක් වැඩසහිත නොවෙයි. එමුසහිත නොවෙයි, මගබඩසර රැකිමට මුල නොවෙයි. කළකිරීමට හේතුනොවෙයි. නොඇල්‍රීම (වරාගය) පිණිස හේතුනොවෙයි, මේ කරා කිසිවෙක් අත්හරීම පිණිස නොවෙයි, සහ්සුන් බව අති කිරීම පිණිස නොවෙයි. තුවනුවකීම පිණිස නොවෙයි, මනාවැටහීම අතිකරුලීම පිණිස නොවෙයි, තන්හාව නැතිකිරීම පිණිස නොවෙයි. සත්‍යාච්චාව පිණිස නොවෙයි.

මුලාවම වැඩිනුයේ, දුකටම හේතුකාරක වෙන්තේ වෙයි.

මහණුනි, ඔබලා කියන්නේ නම් මේ දුක ය’යි කියන්නේය. වවනයෙන් සකස්කර ගන්නා (ව්‍යුහසංස්කාර) නාමරූප සම්මතය වැටහීමෙන් තොරව - නාමරූප සම්මතයෙහි තාශ්තාවෙන් බැඳීයෘම දුක අතිවීමේ නා පැවතීමේ හේතුව ය’යි පැහැදිලිකර කියන්නේය. මේ හේතුන් කෙරෙන් බැහැරවීම - දුකෙන් මිදීම ය’යි පවසන්නේය. මේ අයා අභ්‍යාංගික මාර්ගයම දුකෙන් මිදීම පිණිස පිළිපැදිය යුතු (ප්‍රතිපදුව) කුමවේදයයි කියන්නේය.

ඒ කවර හෙයින්ද යන්; මහතොති, මේ කරා, වයි සහිතය. මෙය සතර බුජ්ම විභරණයන් සඳහා මූලිකය, මෙය කළතිරිම පිණිස මුළුය, මේවා නොඅඳුම පිණිස මුළුය. මේ සන්සුන්කම පිණිස මුළුය, මේ දැනුම වයේමට මුළුය, මේ ප්‍රඟාව වයේමට මුළුය, මේ සත්‍යවබෝධය පිණිස මුළුය, මේ නිර්වාණය පිණිස මුළුවේ.

විහෙයින් මෙහිලා - මේ දුක ය'යි වියසීයෙන් වටහාගත යුතුය. මේ දුක ඇතිවිමේ හේතුකාරකයන් ය'යි වියසීයෙන් වටහාගත යුතුය. මේ දුක නැති කිරීමේ කුමවේදයෙන් යුතු මගය'යි උත්සාහයෙන් වටහාගත යුතුය. මේ දුකෙන් මිදිමට අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙතයයි වටහාගත යුතුය. විසේ දරණු ලබන වියසීය - තත්ත්වාවබෝධය ප්‍රත්‍යක්ෂ වනතෙක් බැහැර නොකළ යුතුය.

(තිරවිජාණ කරා සුනුයෙනි)

වෙනස්වීමට බදුන්වන ධර්මනාවයන් අනුව වචනයෙන් සකස්කරගනු ලබන නාමරුප සම්මතයෙහි සංඛ්‍යා ස්වරුපය පිළිබඳ අවබෝධයෙන් යුතුවූයේ - වචනයෙහි අනුගතවීම වළකින්නේය.

දුටුදේ දුටුවා පමණි ඒ පිළිබඳ වචනයෙන් සකස්කිරීම් නොකරනුයේ, මෙහෙහි නොකරනුයේ-සිහි නොකරනුයේ, ගේඡයකින් තොරව දුටුදේ, විතැහැම ඇහෝසිවි යස්ම වැටහෙයි.

අසුදේ අසුවා පමණි එ් පිළිබඳ වචනයෙන් සකස්කිරීම් නොකරනුයේ මෙහෙති නොකරනුයේ සිහි නොකරනුයේ , නොසිතනුයේ ගේෂයකින් තොරව අසුදේ විතැහම අහෝසිවියේම වැටහෙයි .

දැනුනදේ දැනුනා පමණි එ් පිළිබඳ වචනයෙන් සකස්කිරීම් නොකරනුයේ , මෙහෙති නොකරනුයේ සිහි නොකරනුයේ , නොසිතනුයේ ගේෂයකින් තොරව දැනුනදේ විතැහම අහෝසිවියේම වැටහෙයි .

නිත්‍ය - සුඩ - ආත්ම වශයෙන් සිතීම, පිළිගැනීම, මට්ඨ සංකර්පයයි. වැරදි කළුපනාවයි.

අතිතය - දුකඩ - අතාත්ම වශයෙන් ධර්මනාවයන් වටහා ගැනීම සම්මා සංකර්පයයි. නිවැරදි කළුපනාවයි.

බාහිය සූත්‍රය

තසමාතිහ තේ බාහිය , ව්‍යව සිස්ඩ්‍රුබවං
“ දිටෙධ දිටෙධ මරතා හවිසසති,
සුතේ සුතම්තතා හවිසසති
මුතේ මුතම්තතා හවිසසති
වික්ද්‍යතේ වික්ද්‍යතම්තතා හවිසසති
ව්‍යව හි තේ බාහිය, සිස්ඩ්‍රුබවං

විසේනම් බාහිය, මෙහිලා තොප මෙසේ වටහාගත ශ්‍රීතුය.

දක්නා ලද්දෙහි - දක්නේම පමණක්ය.
 අසන ලද්දෙහි - අසන්නක්ම පමණක්ය.
 දැනෙන ලද්දෙහි - දැනුනක්ම පමණක්ය.
 විදින ලද්දෙහි - විදුනක්ම පමණක්ය.

බාහිය තොප මෙලෙසින් වටහාගත යුතුය.

යතො බො තො බාහිය, දිවේධී දිවේධී මහතං හවිසසති,
 සුතෙ සුතමරතං හවිසසති, මූතෙ මූතමරතං හවිසසති
 විසද්ධාතෙ - විසද්ධාතමරතං හවිසසති.

තතො ජවං බාහිය න තෙන, යතො ජවං බාහිය න තෙන,
 තතො ජවං බාහිය න තත්ත් යතො ජවං බාහිය න තත්ත් තතො
 ජවං බාහිය තෙවිධ න ඩුරං න උහය මහතරේන එසෙව තෙන
 දුකඩසාති.

බාහිය , යම් කමෙක, යම් හේතුවකින් තොපට දක්නා
 ලද්දෙහි - දක්නේම පමණක් වෙයිද අසන ලද්දෙහි අසන්නක්ම
 පමණක් වෙයිද, දැනෙන ලද්දේ - දැනුනක්ම පමණක් වෙයිද,
 විදින ලද්දේ - විදුමක්ම පමණක් වෙයිද,

එ් හේතුවෙන් දැකීමෙහි නොබැඳුනෙක් වෙන්නේය.
 අයිමෙහි නොබැඳුනෙක් වෙන්නේය.
 දැනීමෙහි නොවැඳුනෙක් වෙන්නේය.
 විදිමෙහි නොබැඳුනෙක් වෙන්නේය.

බාහිය යම් හේතුවකින් ඔබ එහා නොබැඳුන
 තහනැත්තෙක් වෙන්නෙහිදි? . එ් හේතුවෙන් ඔබ එහි
 නොබැඳුනෙක් වෙන්නේය.

යම් හේතුවකින් බාහිය, ඔබ ඒවායේ නොබඳුන අයෙකු වෙන්නේදී? එකලුත් ඒ හේතුවන් බාහිය ඔබ යම් ඒ කෙරෙහි යොමු නොවන්නේය. විසේ යොමුනොවනුයේ යම් ඒමන නොපිහිටවන්නේය. නොලපදින්නේය.පරලෙවද නොලපදින්නේ -ය.දෙලෙවහිම ඉපදිමක් නොවන හෙයින් දුකෙහි කෙළවරද මෙයම වෙන්නේය.

අව් බො බාහියසස, දැරුවේරියසස, භගවතො ඉමාය සකඩිතතාය ධමමදෙසහාය තාවදෙව අනුපාදය ආසවේ විතතං විමුවව්.

භාග්‍යවතුන් වහන්සේගේ මේ සංක්ෂිප්ත ධර්ම දේශණුවෙන් , විකෙනුහිම දැරුවේරිය බාහියගේ සිත උපදුන රහිතව සියල් ආශ්‍රාවයන් කෙරෙන් මිදිණි.

භාග්‍යවතුන් වහන්සේ දැරුවේරිය බාහිය හට මේ සංක්ෂිප්ත අවවාදය කොට වැඩිසේක.

භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් පදරු වස්සේකු ඇති දෙනාක් දැරුවේරිය බාහියව බිම හෙලා ප්‍රේච්‍යයෙන් තොර කළාය.

ඉක්බිතිව භාග්‍ය වතුන්වහන්සේ සැවැන්තුවර පිඩිසිගා වැඩිමෙන් පසු පස්වරුවෙහි පිණ්ඩාතයෙන් වැළකුණු යේක. ඉක්බිතිව බොහෝ හිස්සුන් පිරිවරමින් නුවරින් බැහැරවත්ම - කලුරිය කළ දැරුවේරිය බාහියගේ දේහය දුටුසේක.

එ් දැක හිස්සුන් ඇමතු යේක. මහතොහි දැරුවේරිය බාහියගේ සිරුර ගෙන ගොස් දුමා මිහිදුන් කරව, මහතොහි, තොපගේ සඩුහමවාරයෙක් කලුරිය කළේ යැයි වදුල යේක.

මහත්‍යාණි, බාහිය දුරැව්‍ය පත්‍ර්‍යිතයෙකි. ධර්මය පිළිබඳ අනුධර්ම ප්‍රතිපද්‍යවට පිළිපන්නේය. ධර්මය නිසා මා නොවෙනෙයි.

මහත්‍යාණි, බාහිය දුරැව්‍ය තෙමේ පිරිනිවියේයේ'යි වදුල සේක.

දැන් මේ අනුව ඔය , අන්තර්හට වැටහෙනවා අභි පෙර සබඳකම්, අනුව වැඩින ප්‍රයුවත්, ග්‍රද්ධිවත් අභි කවර අයෙකුහට හෝ වේවා. සසුන්ගත වූයේ හෝ නොවූයේ හෝ බුද්ධ ග්‍රාවකයෙකු ලෙසින් බුද්ධියාණන් වහන්සේ විසින් පැහැදිලිකාට දෙසා වදුල දහම අවබෝධකර, සසර දුකෙන් වීතෙර වීමේ හැකියාව පවතින බව. සිතුව්ලි අතර ගැලෙමින් වචනයෙන් ආස්ථාද ලබන්නාහට නිවනක් හැනිය.

මෙය සත්‍ය වශයෙන් පවතින්නක් හෝ සැබැචක් නොවේයි. අවුර් සහගතව සකස්කර ගත් සිතුව්ලි (අයෝනිසේමනසිකාර) අසුරේන් තන්නා ලේකයෙහි කාමය මත බිජිවෙන සතුවු සිතුව්ලි, අනිතජයේය.

අනිතජය වූ ආස්ථාද අසුරු කරන්නාහට හමුවෙනුයේ "දුක"ය. හේතුව තත්වවබෝධය නොමැතිකමය. දුක අභිවීමේ හේතුව වටහාගැනීමෙන් නොරව දුක පවත්වාගනිමන්ම දුකෙන් මිදිමට වෙනෙසේමින්, පාරිග්‍රහ සත්ත්වයා දුකම විදියි.

සිතුව්ලි (හැගේම්) ලෙසින් ඉදිරිපත්වෙන මාරයා, වචන නමැති තම උපකරණ මගින් කාම - හට - විහට නමැති ත්‍රිවිධ තාෂ්ණාවන්ම සකස්කරමින් සතුව ලබයි.

හේතුකාරක තත්ත්වය වටහාගේ, ප්‍රජාවත් බුද්ධ ග්‍රාවකයා වචන නැමති මාර උපකරණ අසුරය නොකරමින් - තණ්හාව නමැති ලෝකය සකස්කරනු ලබන සිතුවලි නම්වූ මාරයාගෙන් ගැලවීගෙනි. නිස්සරණය වෙයි.

මහණුනි, යම් ලෙසකින් තෙපි විවිධ කරාවෙන් යුත්තව භූත්තාද, විය ග්‍රුද්ධාවෙන් ගිහි ගෙයින් නික්ම, සහුත්ගත කුල ප්‍රතු වූ තොපට නුසුදුසුය.

මහණුනි, රැස්වූ තොප විසින් දැහැමි කරාව හේ සිහියෙන් යුතු නිහඹ බව (ආයුෂී තුන්මිහාවය) යන දෙක කළ යුතුය.

සම්මා කම්මත්ත

වචනයෙහි රැවටෙන්නට විපා....

වචනයෙන් රවටන්නට විපා

වියම දුක අභිවිමෙහි හේතුවයි, දුක පැවතීමේ හේතුවයි.

හේතුව්ල ධර්මතාවයන් වචනාගනු ලබන බුද්ධග්‍රාවකයා ඒ පිළිබඳව තව තවත් විමසුම් සහගත වෙනවා. විනි ප්‍රතිව්ලය ලෙසින් ඔහු තව තවත් බුදුන් වදුල දහම වෙන යොමු වෙනවා.

අක්කදුනි ලංඡුං පනිසා
 අක්කදු නිබ්බාන ගාමිනි
 එව මේ - තං අනික්කදුය
 හිකුඩු බුද්ධස්ස සාචකේ
 සක්කාරං නාභ නපොඟය
 වෛවේකාමතු බුශියෝ

සම්මතයෙහි පවතින ලොකික ලාභ සම්පත් ලැබේමේ මග විකක්..... නිවත් මග අනෙකක් මේ බව දැනුලගත් ප්‍රයුදුවන් වචනාගත් බුද්ධ ග්‍රාවක නිකුත්ත් - සංසාරයෙහි අභයීමකින් තොරව, සිහිකිරීමෙහි, මෙහෙහිකිරීමෙහි, සිත තොවෙහෙසමින් විවේකිව තබන්නේය. සම්මත ලෙසින් පවත්වාගනු ලබන මේ ධර්මතාවයන් පිළිබඳව නිවැරදිව වචනාගත් නිකුත්ත් බුද්ධ ග්‍රාවකයින් සත්කාර නම්බූනාම ලාභ ප්‍රජාසා කිසිවක තොබඳී සිත සමථ කරගනීම පිණිස වේරදුරති.

සම්මතයෙන් සකස්වූන සමාජය තුළ ලොකික පිවිතයෙහි ජයග්‍රහණය උබේම පවත්වා ගැනීම් උදෙසා ව්‍යවත් සම්මතයෙහි පිහිටි සිතුම් පැනුම් පවත්වන පිරස් අසුරෙනි සිටිමන්, සම්මතයෙන් ගෙන් අපිරසිලුව සකස්වූ සිත පිරසිලු කොට - අවුල්ව ගිය සිහිය තිරවුල් කරගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තක් ඒ නිසාමයි.... බුදුපිශාණය් වහන්සේ භුද්ධිලාභීමට අනුබල දෙන්නේ.වත, ආරණ්‍ය ගතවීමට - වැඩිගිය රැක්සේවනක් වෙත යෑමට ජන සුන්‍ය හිස් පර්සරයක, පාල්වට ගිය නවාතනක වෙසෙමන් " සිත " සමට් කිරීමට උත්සහ ගැනීමට උපදෙස් දෙන්නේ....

විසිරණු සිතකින් කිසිවක් නිවැරදිව වටහා ගත්තට බැහැ ඒ නිසා සිත සමට්යට පත්කරගත යුතුමයි විහෙම නැතිව විමසුම විද්‍රෝග්‍යාචාර කරන්න බැහැ.

" මහණුනි, තොසන්සුන් වූ සිහියෙන් යුතු වටහා ගැනීමේ හැකියාවන් තොරවුවනට මම අනාපානයෙහි සිහි පැවතන්වීමට තොවදුරම්. විහෙයින් ආනාපාන සිහියෙහි විළැඳීන මහතා සිහියෙන්, සිහිය දැක්නා තුවන්න් දැක්නේ කෙලෙස්තවන වියන්සියෙන් - පිරණු ඇත්තායෙන්, සකස්වූ (සිත) මහසිකාරයෙන් යුතුව " කය " නම්වූ ස්කජඩලෝකයෙහි දේමනස්සයන් පහකොට වාසය කරන්නේ වෙයි.

(ආනාපාන සති සුනුය)

තිරතුරුවම ක්‍රියාවන්හි තිරතවන - ක්‍රියා කටයුතු වලට කැමති (කම්මාරාමකට්)

බහුල වශයෙන් කට්ඨරන - නිරතුරුවම කට්ඨාවනි
නියාලෙන - කට්ඨාකිරීමට කැමති (හස්සාරාමකට්ඨා)

පිරස් අසුරේහි ගැවසීමට කැමති, නිරතුරුවම මිතුරන්
අතර ගැවසෙමින් කැපී පෙනෙන්නට කැමති - තුදකළාවීමට
නොකැමැති (සංස්කිරාමකතා)

නින්දෙහි කැමැති,නිරතුරුවම නින්දෙහි යෙදෙන
(නිද්දරාමකතා) මෙවනියටුන් හට සමාධිය දුරය. විමුක්තිය-
නිවන වටහාගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තක් ලෙසින්
බදුපියාණන් වහන්සේ විසින් පැහැදිලිකර වදුරා ඇතිසේක.

“ ගිහිගෙය අවුලින් ගහනය. පැවිද්ද අහසමෙන්
නිදහස්ය. පැහැදිලිය ”

ධර්මතාවයන් හා හේතුප්‍රත්‍ය වැටහිමෙන් යුතු බුද්ධ
ග්‍රාවකය සිත සංස්ක්‍රීතාරය ගනිමින්, දර්මාවබෝධයට
රත්සාහ කරනවා.

මෙලෙස ගිහි ගෙයින් බැහැරව, තුදකළාව තනිව
සිටින්නේ වුවද ඔහු තනිව සිටින්නෙකු ලෙසින් බාහිර අයහට
පෙනෙන්නේ වුවද, ඔහු විවිධාකාරයේ හැඟීම් ඇතිකර
ගනිමින් විවිධ දේ සිහිකරුමින්සිතුව්‍රේලෙහි අනුගත වී
මනසිකාර පවත්වන්නේ නම්, හේ තනිවුවෙකු හේ
තුදකළාවුවෙකු වෙන්නේ නැහැ. කෙලෙස්මල අසුරු කරමින් -
උපධින් හා ගැටෙමින් - විත්තවිකාර පවත්වන්නෙකු මස,
අත්හා අයෙක් හේ සසර දුක නැතිකොට -විමුක්තිය
වටහාගැනීම පිණිස කැපවුයෙක් වෙන්නේ නැහැ.

ලොකිකදේ අත්හර නික්මීමටත්, භුද්‍යාලටත්, විත්තවිකාරයන් කෙරෙන්මදී සිත සමරියට පත්කර ගැනීමට සමත් වෙනවා සිත සංස්ක්‍රිත්වන්ම, සිහිය නිරවුල් වෙනවා සිහිය නිරවුල්වන්ම, සම්මතයෙන් බැහැර වෙනවා, වීතෙක් පැවති මිරිනා හැඟීම්වලින් ඇත්වෙනවා ඇතිකර ගත් භාමර්සප කෙරෙනි බැඳෙන්නේ හැතිව හේතුව්ල ධර්මනාවය වටහාගැනීමට උනන්දුවෙනවා සංස්ක්‍රිත් සිතින්, නිරවුල් සිහිය අවදිවී, වැඩි යනවිට සියල් සම්මත යෙහි නොගැටී, යෝනිසේමනසිකාරය වටහා ගන්නවා.

“අනු පුබිබේන මෙධාව
පොක පොක බිතෙ බිතෙ
කම්මාරෝ රාජ තස්සෙව
තිද්ධිමේ මල මතරී නො ”

” රන්කරුවා තමන් විසින් සාද නිමකුල භාණ්ඩයෙහි රැදි ඇති දැලු, කුණු වැනිදේ ඉවසිමෙන් යුතුව සෙමින් සෙමින් පිරසිදු කරමින්, භාණ්ඩය ඔපදුමන්නාක් මෙන් ” නිරවුල් සිහියෙන් යුත් බුද්ධ ණ්‍රාවකයා තමන් තුළ පැවති සියල් කෙළෙස්මෙ පිරසිදු කිරීමෙහි නිරත වෙනවා

ගලුබසින දිය දහරාවක් අසල සිටිමින් වීම දිය දහරාව හැඳින්වීමට “ ගග ” යයි කියන ආයුරු ඔහුට වැවහෙනවා. මුල් අකුර “ ග ” යන්න ගබ්ද වෙන මොහොතොහි පැවති දිය කද පහළට අදීගිය බවත් දෙවන අකුර “ ග ” ගබ්ද වන මොහොතොහි දි පැවති දිය කද “ ගග ” ලෙසින් හඳුන්වා -

ගන්නා මොහොතෙහි විතැන නොවුන බවත් ඔහු ඩොඳීන්ම වටහා ගන්නවා තමන් තුළ පහළවන සියලුම ධර්මනාවයන් මෙසේ ස්ථානයක හෝ පැවත්මකින් තොරව වෙනස්වන බව ඔහු තේරුම් ගන්නවා. විකම මොහොතක් විකම දෙයක් නොවන බවත් විවැකි ස්වභාවයක් ඇතිලෙසින් පිළිගැනීමත්.... මෝඩ ත්‍රියාවක් බවත් ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා. ස්වභාවයක් දක්නට හෝ හඳුනාගැනීමට නැති බවත් දැක ගත්තේ හඳුනාගත්තේ නාමරුප සංස්කාරයන්ම බවත් ඔහුට වැටහෙනවා.

සිහිය ඇතිතයටවත් - අනාගතයටවත් ඇයිති දෙයක් නොවන බවත්, ඇතිකරගත් වර්තමානයක් තුළ ඇතිතය ගැන සිතමින් පසුතැවැලි වනවිටද - අනාගතය - පිළිබඳව සිතමින් සිහින දකිනවිටද සිදුවෙනුයේ "සිහිය" අවුරුද්ම බව ඔහු තේරුම් ගන්නවා....මෙසේ දැනුම් තේරුම් ඇතිවන ඔහු තුළ සත්‍ය දැරූණුය, පහළවෙනවා.

ආස්වාසය ඇති තැන - ප්‍රස්වාසය නැත.

ප්‍රස්වාසය ඇති තැන - ආස්වාසය නැත.

සතුට ඇතිවිට - දුක නැත.

දුක පවතින වට - සතුට නැත.

කේපය පවතින තැන - ඉවසීම නැත.

ඉවසීම පවති තැන - කේපය නැත.

හඩ ඇති තැන - තිහඩි බව නැත.

අධිත්තේ කොතැනද - නැතිකම නැත්තේ ය.

නැත්තේ කොතැනද - අධිතිම නැත්තේය.

මෙතැනක් අඟිවිට - අතහැත් අඟිවෙයි.

අතහැත් අඟිවෙන විට - මෙතැනකුත් අඟි වෙයි.

මෙසේ සත්‍ය ද්‍රාශණය පහළවෙන්ම මේ සියල්ලෙහි සංස්කාරක බව පෙනෙයි. වැටහෙයි අඟිකිරීම නැති කිරීම තමන් තුළින්ම සිදුකර ගන්නක් මිස බාහිරන් සිදුවන කිසිවක් නොවන බව පූජුවන් බුද්ධ ග්‍රාවකයා හට වඩවඩාන් වැටහෙනවා....

මෙහෙහිකිරීමම උපද්‍රවන්නාය.

මෙහෙහිකිරීමම සසර මවන්නාය.

මෙහෙහිකිරීමම හවය තනන්නාය.

මෙහෙහිකිරීමම පවත්වන්නාය.

මෙහෙහිකිරීමම විද්‍රවන්නාය.

මෙහෙහිකිරීමම වධකයාය.

මෙහෙහිකිරීමම මරන්නාය.

මෙහෙහිකිරීමම මාරයාය.

මාරයා පරාජය කරන්නට නම් මාරයාව හඳුනාගන්න සිහෝ එවටයි මාරයාව පරාජය කරන්නට හැකිවන්නේ . තරාගන සම්මා සම්බුදු පියාණන් වහන්සේ සියල් කෙලෙසුන් දුරුකර මාරයාව පරාජය කළ ලෙසින් දැක්වෙන්නේ මේ වත්තවිකාරයන්හි නොරුවවෙමන් එවා අහොසිවී යන්නට සැලසීම බව වටහාගන්න ඕනෑ..... එහෙම නැතිව අඟිවෙන අඟිවෙන පහළවෙන පහළවෙන සිතුව්ම් වල අනුගත වෙමින් එවා අසුරුදුකරමින් සිහිකරමින් මෙහෙහිකරමින්, ආස්ථාදාලබන්නට යෙමෙන් සිදුවෙන්නේ, නිමාවකින්නොර සිතුව්ම් අතර වල්මත්වී "දුක " විදීමට පත්වීම පමණුයි.

සිතුව්ලේල සිතුව්ලේලක්ම පමණයි. විය ඇතිවූ සපණායෙහිම නැති වෙනවා. පහළවූ සිතුව්ලේලමන පිහිටුම්න් විය යම් යම් සිහිකිරීම-මෙහෙහිකිරීම හේතුවෙන් සිතුව්ලේලරාවක් ලෙසින් ඇදී යනවා සකස්වෙනවා. හටය එතැනයි.... මේවා වටහාගන්න ඕනෑ.....

“ මරණය යනු මාරයා නොවේ.

විය වනාහි හවයෙහි වික් සංඛධි ස්ථානයක් පමණි. මාරයා වනාහි පක්ද්වලපාදුනස්කඩුයෝග.

මරණය යනු මාරයානම්, දුකින් පිඩිතවූ, දුකින් ගැලුවීගත නොහැකිවූ, සත්ත්වයන් මරණයේ පිළිසරණ සොයන්නට - පතන්නට නොයනු ඇත.

“ දුක ” නමැති මාරයා ඔහුගේ දුධියම ලෙසින් ගැනීම පිණිස ඔබව ලුහුබදින්නේය.

ඔබ මාරයා හට බියපත් වී ඇත. මාරයාගෙන් ගැලුවීම පිණිස ඔබ දුවයම්න් සිටින්නේය. කොතරම් වේගයකින් දුවගියන් - කවරතැනෙක සැගැවුනත්, ඔබහට මාරයාගෙන් ගැලුවීගත නොහැකිවෙනු ඇත.

ඔබ මාරයාගේ දුධියමක් වීමට නොකැමැත්තෙහි දි?

විසේනම් නිවතින්න, ආපසු හැරෙන්න, මාරයාහට මුහුණ දෙන්න. විවිට මාරයාගේ (විතත්විකාරයෙහි) යටා ස්වහාවය ඔබට වටහාගත හැකිවෙනු ඇත. ඔහුව පරාපරය කළ හැකි බව ඔබට අවබෝධවෙනු ඇත.

ඔබ දිඩයක්කාරයා වෙන්න. විතතවිකාර නමැති මරුවා හට මූහුණා දී සියල් කෙලෙස්, විතතවිකාර විනාශකර දුමන්න.

විතතවිකාර නමැති මාරයාව විනාශකල ඔබ “ හවය ” ඉක්මවා “ නිවන ” ප්‍රත්‍යක්ෂ කරන්නේ ය.

(මාරයා හා මරණය - ගමන නිමවය)

ක්ලේජසංජු අදති හෙයින් පමාවට හේතුකාරක ලාමක සත්ත්වයන් - පමාව හේතුවෙන් සසරට පැමිණාත්, ප්‍රඥවත් බුද්ධිග්‍රාවක තෙමේ - පක්ද්වකාමඳාක්‍රීත සියල් වින්ත විතර්කයන් දුරුකොට - කෙලෙසුන්ගෙන් දුරුවෙති.

මෙසේ යම්කමෙක සමාහිත වූ සිතෙන් යුතුව, සිහිය මැනවන් වධනාලද්දෙල - සුව ස්පර්ශයකින්, හෝ දුක ස්පර්ශයකින් හෝ වැනි කවර ස්පර්ශයකින් කෙලෙසකින් වත් නොසැලෙයි.

මහණුනි, ඒ තෙපි රාග, ද්වේශයන් මැධි - ජාති මරණයන්ගේ පරතෙර වූ “ නිවන ” අර්ථවත් කරති.

(ජ විසසායන සුතුයෙහි)

අවැත්නි, යමක් නිසා ලේකයෙහි, ලේකය යන දැනීම අවැත්තේ ලේකය යන හැඟීම අවැත්තේ වේ නම්, ගාසනයෙහි මේ “ ලේක ” යයි කියනු ලැබේයි.

අවැත්නි, කුමක් නිසා ලේකයෙහි, ලේකය යන දැනීම අවැත්තේ, ලේකය යන හැඟීම අවැත්තේ වේද යන්,

අධ්‍යාත්මිකයන් කෙරේන්, ලෝකයෙහි, ලෝකය යන හැඟීම අධ්‍යත්තේ වෙයි.

අධ්‍යාත්මිකය නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම අධ්‍යත්තේ ලෝකය යන හැඟීම අධ්‍යත්තේ වෙනම්, මේ ගාසනයෙහි “මේ ලෝක” යයි කියනු ලැබේයි.

විකත්පස්ව භූත් ආයුණ්මන් රාඛ තෙරනුවේ භාජවතුන් වහන්සේ වෙත මෙසේ සැලකාගැනීම් පෙන්වනු ලැබේයි.

වහන්ස, මාර, මාර දි කියනු ලැබේයි වහන්ස, “මාර” නම් කවරෝය,

රාඛය, රුඡය මාරය, වේදනාව මාරය, සංඝුව මාරය, සංස්කාර මාරය, විජුන මාරය රාඛය මෙසේ දක්නා ආයනී ග්‍රාවක රුඡයෙහි නොරුවටෙයි, වේදනාවෙහි නොරුවටෙයි, සංඝුවෙහි නොරුවටෙයි, සංස්කාරයෙහි නොරුවටෙයි. විජුනයෙහි නොරුවටෙයි. නොරුවටෙනුයේ නොඳුලෙයි, පක්ද්වස්ථඩය - අභ්‍යරු නොකරයි, නොපවතියි, බැහැර වෙයි. අත්හරයි රාඛය අත්හැරනා කළුනි ප්‍රත්‍යාග්‍ය ඇති වෙයි.

ජාතිය ගෙවුනි, බඩුකර (පිළිවෙත්) වැස නිමවන ලදී. මේ වතුරායන්සත් අවබෝධය මිස, රහත් බව පිණිස කළයුතු අන් කිසිවක් නැතැය දි දැනගනී.

(මාර සූත්‍රය)

තට්ටාගතයන් වහන්සේ විසින් දේශීත සූත්‍ර දේශනුවන් හදුරුම්න්, වටහාගතිම්න් ප්‍රජාවත් බුද්ධ ග්‍රාවකයා නම සිහිය දියුණුකර ගැනීමට තව තවත් උත්සාහ කරනවා විතර්ක ගෙනෙනවා, විවාරයෙහි යෙදෙනවා කරණු වැටහෙනවිට ප්‍රීතියට පත්වෙම්න් විකාශවෙනවා....

දැනෙන වැටහෙන එහෙත් නොපෙනෙන ස්පර්ශයනට - "හුත" යයි කියනවා. මේ හුත ස්වහාවයන් වැකිනෙකා තුළ වැකිනෙකා පවතිනවා.

යට්ටා අධ්‍යා - තට්ටා උද්ධීඩං

තට්ටා අධ්‍යා - යට්ටා උද්ධීඩං

ල් අයුරින් වඩාත් ප්‍රකටවන ස්පර්ශ ස්වහාවය සංඝුව නිත්‍ය ලෙසින් - සඳකාලිකව පවතින සඛධී ස්වහාවයක් ලෙසින් හඳුනාගතිම්න් - සංස්කරණය කරම්න්, සකස්කරම්න් - නාමරුප පත්වම්න් පවත්වා ගැනීමට යොමු වෙනවා.

මේ වායෙහි සඛධී ස්වහාවය හඳුනාගන්කල - ඇතිවන ධර්ම ස්වහාවයනට නොරුවවෙම්න් - හසුනොවෙම්න් , නොවිදිම්න් සිටින්නට හැකිවෙනවා.

ආස්ථාසය නාම රුපයක් ලෙසින් විකක් ලෙස පිළිගත්තේ වුවද, විමසුම් සහගත වූ වට, එ් විකක් නොව අනත්ත අප්‍රමාණ වූ ස්වහාවයන් රුසෙක්ම බවත්, සම ආස්ථාස නාමරුපයක් තුළම ප්‍රස්ථාසද, ප්‍රස්ථාසය තුළ ආස්ථාසයද පවතින බවත් වැටහෙනවා දිය බිඳුව සඛධීවක් නම් එය සිදියන්නේ කෙසේද? සිදිගිය දිය බිඳුවට සිදුවූයේ කුමක්ද?

විය ගියානම් ගියේ කොහොදී?.... දැඳුවෙමින් පවතින ගින්න හෝ ගිනිසිල්ව නිවියන්නේනම් - අහෝසි වෙන්නේනම් එච්චායෙහි සංඛෙනත්ත්වය, ස්වභාවය කුමක්දී?.....

විටෙක සුලං ඇතිවීමත් - සුලං හමායාමත්, තවත් විටෙක සුලං නැතිවීමටත් හේතුකවරේදී? සුලං නිපදවන්නේ කුවරජ් විසින්ද සුලං රැඳිසිටනුයේ කොහොදී?

මේවා අවුල් සහගතයි. විසේ වුවත්, අවුල ලිභාගත යුතුයි. විසදුගත යුතුයි.

එකක් ලෙසින් පවතින ස්කඩයන් කැඩි සුනුවිසිණුවේ, අලු දුහුව්බිඛටට පත්වෙන්නේනම්, ස්කඩය සංඛෙවන්ම එකිය ස්වභාවයක් වියහැකි දී?

සිදුරුසහිත බලුනක වතුර රැඳුවය නොහැකිය. වතුර සිදුරෙන් බැහැර වෙන්නේය. සිදුර රහිතයයි සම්මත බලුනක පිරවු දියසහිත බලුන - ගිනිමෙලවු මිපක්මත තැබීමේදී - සිදුර නැතියයි සම්මත බලුනතුලට ගින්න පිවිසෙනුයේ කොසේදී? දිය රත්තුවයේ කොසේදී? දියසමග ගින්න මූසුවුවයේ කොසේදී? දිය රත්වනවිට වාෂ්ප ලෙසින් පිටවන්නේ මොනවාද දියද ගින්නද නැතහොත් ගින්නත් සමග මූසුවු දියදී? . බැහැරන් ඇවුලු ගින්න නිවා නොදුමනුයේනම්, බලුනෙහි පැවති වතුර සිදියන්නේ නොවේදී? මේවා සිදුවයේ හෝ සිදුවන්නේ කොසේදී?

ධර්මතාවයන් අනුව හේතු සකස්වෙයි. සකස්වීම් පවතින ලෙසින් පෙනෙයි. ...විහෙන් එෂිසිවක් පවතිනුයේ නොවෙයි.....

හේතුප්‍රත්‍යයන්හි යටු ස්වභාවයන් පිළිබඳව, අවබෝධයක් නොමැතිකමින්, හේතු පැවතුම්මත හෙලන නාමර්ජප ආසුරුකරමින් - එච්චායෙහි පවතින්නට යශම - පැවතිම, හව කාරකයි.සසර පැවැත්මයි.

මහාභූතයේ හෝ වේවා.... ඩුත හෝ වේවා සියලු ස්වභාවයේ දර්මතාවයන්ය. විවන් දර්මතා, ක්‍රියාවන් කෙරෙහි පනවා ඇති - ආපෝ, තේප්, වායේ, පධ්‍යා, සියල්ල සැබැස්ක් වන හෝ නොවන නාමර්ජය.

වෙනස්වන දර්මතාවයන්,සිදුවන හෙයින් විය සත්‍යයකි. විහෙන් වෙනස්වන දර්මතාවයන් ස්පර්ශ වෙමින් පවතින සංඛ්‍යාමත නාමර්ජප පනවමින් - සංස්කරණය කරමින්, එච්චා සත්‍ය ලෙසින් පිළිගැනීම මුලාවකි.

“ නාමර්ජ ” - පරමාර්ථ සත්‍යයෙහි - සත්‍යය නොවන්නේය. සත්‍යනොවන තැන සිදුවෙනුයේ රුවටීමට භසුවීමය. මුලාවට පත්වීමයි. හේතුව්ල දර්මතාවයන් - යටු පරද අවබෝධ කරනෙක් සත්ත්වයා සිටිනුයේ මුලාවකීමයි.

සංඛ්‍යාවහි අන්තර්ගතය-ස්පර්ශයයයි. වවනයෙනි අන්තර්ගතය-සංඛ්‍යාවයි,සම්මතයෙහි අන්තර්ගතය- වවනයයි, හව කාරකයෙහි අන්තර්ගතය-සම්මතයයි.සසර පැවැත්මෙහි අන්තර්ගතය ස්පර්ශයයි.

සංජුවෙහින්-සසර පැවත්මෙහින් අන්තර්ගතය ස්පර්ශයම වී ඇත.

සසර පැවත්ම අගය. මූල වී ඇත්තේ සංජුවයි. සසර පැවත්ම අවසන් කරුම පිණිස තට්ටාගතයන් වහන්සේ - සංජුනිරෝධය පිණිසම, සංජුනිරෝධ සමාපත්තියෙහි සමවදිති. මෙලෙසින් ධර්මනාවයන් හා හේතුප්‍රත්‍ය පිළිබඳ විමසිමුමන් වූ ප්‍රජාවන් බුද්ධ ග්‍රාවකයා - මෙෂකික සම්පත් කෙරෙන් බැහැරවීමට ක්‍රියාකරන්නේය.

පමාවකින් තොරව සහය අවබෝධකරමින්, සසර දුකින් ගැලුවියාම පිණිසම කටයුතු කරන්නේය. ක්‍රියාත්මක වෙන්නේය. නිවරද ක්‍රියාවහි අනුගත වෙන්නේ ය. (සම්මා කම්මතන්ත) සියලු සම්මතයන් කෙරෙන් මිදි, නුදුකලා වෙන්නේය. සිහිය විකල්කරමින් ගොනුවී පැවති සියලු කෙලෙස් (කසල) ඉවත්කර, සිහිය නිරවුල්කර ගැනීමේ උත්සාහයේ යෙදෙන්නේය.

සම්මා ආපිට්ව

ආනාපානසතිය නිවැරදිව පුගුණකිරීම ඔස්සේ මහත්වීල අභිවෙනව).

මේ සපුළුනෙහි බුද්ධ ග්‍රාවකයා, ආරණ්‍යගතව හෝ රැක් මුලකට වී හෝ ග්‍රාහනයාරයකට වී කය (ස්කන්ධය) සාපුළුව සිටින ආකාරයෙන් පළක්බඳ වාඩිවී “ සිහියම ” කමටහන ලෙසින් තබාගන්නව).

මහු සිහියෙන් යුතුවම, ආස්ථාසය වටහාගන්නව). සිහියෙන් යුතුවම, ප්‍රාස්ථාසය වටහාගන්නව). ඒ ඔස්සේ උදායවන අභිවිම, නැතිවිම වටහාගන්නව).

විළැංඩ සිහියෙන් සිටින මහු ධර්මතාවයන් කෙරෙහි වවනයෙන් සිදුකරනු ලබන සකස්කිරීම් වටහාගන්නව).

භාමර්ප සකස්කරනුයේ වවනයෙන්ම බව වටහා ගන්නව). වවනයෙන්ම සකස්වන භාමර්ප කෙරෙහිම සම්මතය පවතින බව වටහාගන්නව).

විළැංඩ සිහියෙන් යුතුව සිටින මහු සෑමදෙසින් පහළවන වෛසංස්කාර හඳුනාගන්නව). හැඟීම - සිතුවලි භා වවනයෙන් සකස්කරගත් භාමර්ප වෙනස්කරමින් දැකිනව). ආස්ථාසය වවනයෙන් සකස්කරගත් භාමර්ප, කායසංස්කාරයක්. ප්‍රාස්ථාසය වවනයෙන් සකස්කරගත් භාමර්ප සංස්කාරයක්. සමට විද්‍රෝගණ සඳහා භාවනයට ගතහැකි ක්‍රමවේද ගනනාවක් ඇතේ, “ ආනාපානසතිය ” භාවන කිරීමෙන් සමට භා විද්‍රෝගණ දෙකම වික ලෙසින් වටහාගැනීමේ හැකියාව පවතියි.

හැඟීම්වලලින් පරිගිය - සිතුවලිවලලින් පරිගිය අවුල් වූ සිහියෙන් යුතු අයෙකු හට සමටි - විදුර්ගණාවන්හි යෙදීම හෝ වහි අවබෝධය ලබේම හෝ දුෂ්කරය. වහෙයින්ම සමටි - විදුර්ගණා වැඩිමෙහිදී සංසුන් සිතක්, නිරවුල් සිහියක් - සකස්කරගත් මතසක් පවත්වාගත යුතුවෙයි.

සංසුන් වීමකින් තොරව සිතක් සමටිකරගත නොහැකි බවතින් - බාහිර අරමුණු හා පහළවන හැඟීම - වේතනා - සිතුවලි කෙරෙහි යොමුනොවී - නිරවුල්ව සිහිය පවත්වාගැනීමට දුක්ෂවෙන්නේ නම්, දිවෙන සිත විකම අරමුණාක රඳවාගැනීමට (සමටිය) හැකි වෙති.

මෙලෙසින් විළැංඩී සිහියෙන් යුතුව, සංසුන් සිතින් විමසා බැලීම-විදුර්ගණාව අරඹන කළ-ධර්මතාවන් පිළිබඳ නිවැරදි දැක්ම-වැටහිමට යොමුවිය හැකිය. ව්‍යවාකාරයෙන් ධර්මතාවයන් පිළිබඳ මෙහෙනි කරමින්-දැනුම ඉඩමින් අභිකරගත-වැඩියුණු කර ගත් සිතින්-විළැංඩී සිහියෙන් යුතුව අපි විමසුමක යෙදෙමු.

දැන් ඔය අභේතන්ගේ සිහිය එහෙම නැතිනම්, නිරවුල් සිත ඔය අභේතන්ගේ අස්සේක ලෙසින් සම්මත නාමරෘප වෙත යොමුකරන්න වඩ වඩාත් විමසුම් සහිත වෙන්න අසිජිය වදිනබව දැන් ඔය අභේතන්හට වැටහේව වඩාත් හොඳින් වැටහෙනතේක් සිහිය අස්සේක කෙරෙහි රඳවාගෙන සිටින්න අසිජිය වැදීම ඔය අභේතන් හට දැන් හොඳින් වැටහෙන්නට අභේත

දැන් ඔය අභේතන් ගේ සිත / සිහිය විතර්කයකට ගෙන යන්න අසියිය වැදීම කෙසේ සිදුවූයේදී? කිසිවෙකු විසින් විය සිදුකළාදී? ධර්මතාවයක් ලෙසින් විය සිදුවූනාදී? මම අසියිය ගැසුවාදී? අසියිය වැදීම කෙරෙනි ඔය අභේතන්ගේ සිහිය / සිත නිරවුල්ව පැවතුනා නම් සත්‍ය ස්වභාවය ඔය අභේතන් හට වැටහිලා අති දැන් මම අහන පැනයට පිළිතුරු දෙන්න.

අසියිය ගැකීම කිසිවෙකු විසින් සිදුකළාදී? එහෙම නැතිනම් ධර්මතාවයක් ලෙසින් සිදුවූනාදී?

ධර්මතාවයක් නැවියට සිදුවෙනවා, අපේ භාමුදුරුවනේ දී මද තිහැකියාවකට පසු කිහිපදෙනෙකුගේම පිළිතුර විය.

අසියිය ගැකීම ධර්මතාවයක් ලෙසින් සිදුවෙන්නක් බව දැන් ඔය අභේතන් හට වැටහිලා

එහෙම නම්, මම අසියිය ගහනවා කියා පැවසීම නරද ?

නැහැ ස්වාමිති වැරදියි. එක වැරදි වැටහිමක්.

බොහෝම නොදුයි දැන් ඔය අභේතන් කියන්න මමය කියා කෙනෙක් සිටියාදී? ..සිටියානම් එෂ කොතැනකදී?

ස්වාමිති අසියිය වැදීම ධර්මතාවය අනුව සිදුවීමක් බව පැහැදිලියි. මම අසියිය ගහනවා කියන්වීක වැරදියි. මමය කියන්වීකන් මම අසියිය ගහනවා කියන්වීකන් වැරදි සම්මතයක්. සම්මතයට අනුගතවේ අවුල් වූ සිහියෙන්, සිතින් අතිකර ගත් විතත්විකාරයන් පමණයි ස්වාමිති.

බොහෝම හොඳයි. මම අසිවිය ගහනවා කියන්නේ විතත්වකාරයක් තමයි, විත්තවකාරය පවතිනතාක් " මම " සිටිව. මම අසිවිය ගසාව සත්‍ය ස්වභාවය වැටහෙනවිටමමය කියන මම කුවුද කියා හෝ සිටින තැනක් හෝ සොයාගත් හැකි තැනක් හැතිවේවි සත්‍ය වශයෙන් හැති එහෙන් සැබැච්වීන්ම අත්තා සේ පවත්වා ගනුලබන "මමය" කියන මම මායාවක් බව රුවේමක් පමණක්ම බව පළමුවරට වැටහේවි. ධර්මතාවයන්හි යට් ස්වභාවය පිළිබඳව වැටහීමන් සමඟම - මූලාවන් බැහැරවීමට හැකිවීම ගැන ප්‍රීතියන් - ආය්සී සත්‍ය කෙරෙනි විකාර්වීමන්, නිර්වුල් සිහියෙන් / සිතින් සිදුවෙනවා).

ආය්සී සත්‍යය වටහා ගැනීම කෙරෙනි කැපවීම (ශ්‍රද්ධාව) වැඩෙනවා. මෙවන් ස්වභාවය සනිසම්බේඛාංගය හැටියට ප්‍රකාශ වෙනවා.

දැන් අපි තව පියවරක් ඉදිරියට යමු ඔය අත්තන් ඒ සඳහා සුදුනම් දී?

එහෙමයි ස්වාමිනි,

වෙනස් වෙන්නා වූ ස්වභාවයක්...."ආස්වාස" කියා නාමරෘපගත වීමෙන්, පවතින දෙයක් ලෙසින් කාය ස්වභාවයක් අතිවෙනවා.ආස්වාසකිරීම යනුවෙන් සිතුව්ලි සකස්වෙනවා.

වෙනස්වෙන්නා වූ ස්වභාවයක්....ප්‍රස්වාස කියා නාමරෘපගත වීමෙන් , පවතින දෙයක් ලෙසින් කාය ස්වභාවයක් අතිවෙනවා.ප්‍රස්වාසකිරීම යනුවෙන් සිතුව්ලි සකස්වෙනවා.

ආස්ට්‍රාසය - කාය සංස්කාරයක්. පවතින ස්කජඩයක් ලෙසින් සකස්කර ගන්නා ලද්දක්.

ප්‍රස්ට්‍රාසය - කාය සංස්කාරයක්. පවතින ස්කජඩයක් ලෙසින් සකස්කර ගන්නා ලද්දක්.

ධර්මතාවයම - වචනයෙන් සකස්වී, කාය ස්වහාවයක් වුනා. නාමරුප පැනවීමෙන් “ආස්ට්‍රාස ” වුනා.

ධර්මතාවයම - වචනයෙන් සකස්වී, කාය ස්වහාවයක් වුනා, නාමරුප පැනවීමෙන් “ප්‍රස්ට්‍රාස ” වුනා.

ධර්මතාවයෙහි - වේකිනෙකා පරයමින්, වේකිනෙකා තුළ ගැවසේමින්, සිදුවන සංඛ්‍යාත්මකව දැක්විය නොහැකි සිදුව්ම් රුසක්. ආස්ට්‍රාසය ලෙසින් වචනයෙන් සකස්කර - නාමරුප ගතකළ දර්මතාවයද, අසීමිත ක්‍රියාකාරී බවෙන් යුතු අතිසියුම් ස්වහාවයන් රුසක් ස්කජඩයක්. ප්‍රස්ට්‍රාසය ලෙසින් වචනයෙන් සකස්කරගත් නාමරුප සම්මතයට අනුගතකළ දර්මතාවය ද අසීමිත ක්‍රියාකාරී බවකින් යුත් අතිසියුම් ස්වහාවයන් රුසක්. ස්කජඩයක්, හේතුකාරක මූල පදන්ටුයන් රුසක විකතුවක්.

ආස්ට්‍රාස, ප්‍රස්ට්‍රාස වශයෙන් නාමරුප ගතකොට - දෙකක් ලෙසින් දැකින නමුදු, දෙකක්ම නොවෙයි. වේකම දර්මතාවයයිවෙනස්වීමට ලක්වන හෙයින් වේකම දර්ම ස්වහාවයද නොවෙයි.... වෙන්හේද වෙය වෙන්හේද නොවෙයි නොවෙන්හේද නොවෙයිනොවෙන්හේද වෙය.

මෙතැන මොකක් දෝ අවුලක් ඇති ලෙසින් පෙනෙනවා.

මේ අවුල මිහාගන්නට තමයි, තරාගත් වහන්සේ විසින් මග පෙන්වා දෙන්නේ.

වේතනා - ඇතිකරගත් කළුපනාවන් - සිතුව්ලි හැඟීම් ලෙසින් සම්මතයෙහි පවතින - කාමතණ්ඩා - හවතණ්ඩා - විභව තණ්ඩා පෙරටුවී - ගොනුවෙමින් සකස්වූ මතකය (විජුනය) ලෙසින් හඳුන්වනුලබන ඇයෝනිසේමනසිකාරයන් - - වරදී අයුරින් ඇතිකර ගත් - මතකය (විජුනය) ම සසර ඇතිවීමට හේතුවෙමින්, පැවත්ම වෙනවා. මේ නාමර්ජප අවුල සකස්වෙන ආකාරය පිළිබඳව ඇපි විකක් විමසා බලමු.

ධර්මතාවයකි " ආස්වාසය " කියා එය නාමර්ජප සංජුවකට නතු කරනවා.

ධර්මතාවයකි " ප්‍රස්වාසය " කියා එය සංජුවකට නතු කරනවා.

දැන් ආස්වාසය ලෙසින් ස්කජඩයක් කිසිවක් නිබෙන ලෙසින් පිළිගැනීමක් ඇතිවෙනවා.

ප්‍රස්වාසය ලෙසින් ස්කජඩයක් පවතින ලෙසකිනුත් පිළිගැනීමක් ඇති වෙනවා.

වික්රස් වී පවතින (ස්කජඩයක්) ලෙසින් කිසියම් හැසිරීම් රිටාවක් - සැබැවින්ම පවතින බවට සම්මතයක් (පිළිගැනීමක්) ඇතිවෙනවා පවතිනවා පවත්වා ගන්නවා.

සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනාකොට වදුල ආය්ඛී ධර්ම මාර්ගය ඔස්සේ සත්‍ය සෙවීමෙහි නිරත වන බුද්ධ ඉළුවකයා පවතින මේ සම්මතය කෙරෙනි තම අවධානය යොමු කරනවා.

ධර්ම ස්වභාවය ආස්ථාසය නමින්, රුපස්ක්කඩයක් ලෙසින්, ඔහුට වැටහෙනවා. ඔහු විමසිලිමත් වෙනවා. විදුර්ගනා වෙනි නියුතු වෙනවා.

ධර්ම ස්වභාවය ප්‍රස්ථාසය නමින් රුපස්ක්කඩයක් ලෙසින් ඔහුට වැටහෙනවා. ඔහු විමසිලිමත් වෙනවා, විදුර්ගනාවෙනි නියුතු වෙනවා.

ආස්ථාස නම් වූ දර්මතාවය එකක් නොව අති සියුම් ස්වභාවයන් අපරිමිත සංඛ්‍යාවකින් පිරි, ස්ක්කඩයක් බව ඔහුට වැටහෙනවා ආස්ථාසය එකම රුපයක් වශයෙන් පිළිගැනීමට නොහැකි බව ඔහු වටහා ගන්නවා.

ප්‍රස්ථාස නම් වූ දර්මතාවය එකක් නොව අතිසියුම් ස්වභාවයන් අපරිමිත සංඛ්‍යාවකින් පිරි, ස්ක්කඩයක් බව ඔහුට වැටහෙනවා ප්‍රස්ථාසය එකම රුපයක් වශයෙන් පිළිගැනීමට නොහැකි බව ඔහු වටහා ගන්නවා.

ඔහු වඩ වඩාත් විමසිලිමත් වෙනවා ආස්ථාස ස්වභාවය ඇතිවිට, ප්‍රස්ථාස ස්වභාවය නිති බව ඔහු වටහා ගන්නවා , ප්‍රස්ථාස ස්වභාවය ඇතිවන විට - ආස්ථාස ස්වභාවය නිති බවත් ඔහු වටහා ගන්නවා.

ධර්මතාවයන් වැටහෙන විට ඔහුගේ කැපවීම වැකිවෙනවා උත්ත්දුව වැකිවෙනවා ඔහු විමසිලිමත් වෙනවා.

ආස්ථාස කය නිර්මාණය වූයේ “ සුළුග ” නම් වූ නාමරුප සම්මතය කෙරෙන් බව ඔහු වටහා ගන්නවා ප්‍රස්ථාස කය නිර්මාණය වූයේ,

” සුලඟ ” නම් වූ නාමර්සප සම්මතය කෙරෙන් බව ඔහු වටහා ගන්නවා ඔහු තවත් විමසීම්මත් වෙනවා....

ආස්වාසයන්, සුලඟන් ස්පර්ශවූයේ වැටහුනේ සිතට බව ඔහුට වැටහෙනවා.

ප්‍රස්වාසයන්, සුලඟන් ස්පර්ශවූයේ වැටහුනේ සිතට බව ඔහුට වැටහෙනවා.

ආස්වාසය ස්පර්ශයෙන් පහළවන සිත - ප්‍රස්වාසය ස්පර්ශයෙහි දී අනෝසි වනබව ඔහු වටහාගන්නවා.

ප්‍රස්වාස ස්පර්ශයෙන් පහළවන සිත - ආස්වාස ස්පර්ශයෙහි දී අනෝසි වනබව ඔහු වටහාගන්නවා ආස්වාසයන් - ආස්වාසය වැටහුන සිතත්, ගේෂයකින් තොරව අනෝසිවෙනවා. ප්‍රස්වාසයන් - ප්‍රස්වාසය වැටහුන සිතත් ගේෂයකින් තොරව අනෝසි වෙනවා

ඉතිරිවන පවතින කිසිවක් තොවන බව ඔහු වටහා ගන්නවා.

සත්‍ය වශයෙන් සිදුවන ධර්ම ස්වභාවයෙහි අනිත්‍ය භාවය වැටහිමෙන් තොරව, අඛණ්ඩව සිතුව්ම් ගොඩ නගිමින් - එවා මත පැවතෙමින් තමන් හසුල් සිටින රුවට්ට්ල්ල පත් වී සිටින මුලුව පිළිබඳව කළකිරීමක්, ඔහු තුළ පහළවෙනවා කළකිරීම හමුවෙනි පසුබට තොවන ඔහු සිහිය නිරවුල්කර ගනිමින් ධර්මාවබෝධය පිණිස ප්‍රජ්‍යාව වඩානවා.

ආස්වාසය ඇති වුනා ආස්වාසය නැති වුනා එක විනැහිම ඉවරයි. එ් වුනත්, කෙටි ආස්වාසයක් ඇතිවුනා විහෙම නැතිනම්, දිග ආස්වාසයක් ඇති වුනා ලෙසින් සිතුව්ල්ල පහළවෙනවා ඇති වි, නැති වි ගිය ආස්වාස, කෙටි හෝ දිග බවට පත්වුනේ කොහොමද ඔහු විතර්කයක තිරිතවෙනවා. ඇති වුනා නැති වුනා පෙර සිදුවී අහෝසිවී ගිය, ආස්වාස ස්වාභාවයක මතකය හා ගලපා සකසු බැඳීමක් සිදුවීම හේතුවෙන් කෙටි හෝ දිග වශයෙන් සිතුව්ල්ල පැනනැගුන බව වටහාගන්නවා. සිදුවීම තුළ නොවූ, අනීත සිදුවීමක් අනුගත කිරීමෙන් සකස්වූ රටටීම ඔහු හඳුනාගන්නවා. විශ්‍රාජකර ගන්නවා. වැරදුන තැන වැටහීමත් සමඟම, ඔහුතුළ කිසිදු බැඳීමක් නොර ප්‍රිතිය උපදිනවා ඔහු විකශන්තාවයෙන් යුතුව, සිනියෙන් විමසුම් සහගත වෙනවා.

තථාගතයන් වහන්සේ විසින් මෙසේ දේශණාකර වදුරත්වවා.

“ දිටියේ දිටිය මත්තං ”

දුට දේ දුටවා පමණි.

“ සුතෙ සුත මත්තං ”

අස්ස දේ අස්සනා පමණි.

“ මුතෙ මුත මත්තං ”

දැනුන් දැනුනා පමණි.

කිසිවක පෙරට යම්ක්, පසු බම්ක් නොවී, විනැහිම අහෝසියි,

ආස්වාසය, ධර්මතාවයක් ලෙසින් සිදුවන බව වැටහෙනවා.

ප්‍රස්වාසය ධර්මතාවයක් ලෙසින් සිදුවෙන බව වැටහෙනවා.

ආස්වාසය ධර්ම ස්වභාවයක් මිස, කිසිවෙකු විසින් සිදු කරන්නක් නොවන බව වැටහෙනවා.

ප්‍රස්වාසය ධර්මතාවයක් මිස, කිසිවෙකු විසින් සිදු කරන්නක් නොවන බව වැටහෙනවා.

ධර්මතාවයක් ලෙසින් සිදුවන ආස්වාස - ප්‍රස්වාසය "මම" ආස්වාස කරනවා - ප්‍රස්වාස කරනවා, වශයෙන් පිළිගැනීම - පැවසීම, වැරදි සහගත බව ඔහුට වැටහෙනවා.

මම ආස්වාස / ප්‍රස්වාස කිරීම පවත්වනවා නම් - කායුසී බහුලතාවය මත - ආස්වාස ප්‍රස්වාස කිරීමට අමතකවීම හේතුවෙන්ම මා මියයෙමට හේතුවිය හැකිය, ලෙසින් විශ්‍රාජයක් නිරවුල් සිහියෙන්, වධ්‍යීයන ප්‍රයුෂ්‍යෙන් යුතු ඔහු තුළ පහළ වෙනවා).

පැවැත්ම සිදුවෙනුයේ සංසාර ගතව, අත්තොහැර, තණ්හාවෙන් (සිහිකෘෂණීය) යුතුව අත්ත සිහිකිරීම කෙරෙනි, මෙහෙති කිරීම තුළිනි.

ආස්වාසය දිගු හෝ කෙටි ලෙසින් වැටහිම ඇතිවුහේ - ඇති වී සඡනායෙහිම නැතිවී ගිය ආස්වාසයකට පෙර, උගත් - දැන කියාගත් - සිහිකෘෂණීය, (තාත්ත්ත්ව) හේතුවෙන්, මතකය ලෙසින් වික්රස්ස්කර ගත් (වියුත්තාය) අනුගතකර ගැනීම හේතුවෙනුයි. එ් හේතුව නොවන්නට, විවැති පැවැත්මක් සිදුවෙන්නේ නැහැ. හේතුව වැටහෙන විට - පැවැත්ම අත්හා හැකියි.

හේතුව නොදුන....පැවත්ම තතරකරන්න බැහැ. තථාගතයන් වහන්සේ දේශුණුකළ හේතුප්‍රතිඵල වටහාගත්න කිහි, සසර ගමන ආධිකරන වෙතනා, සිතුව්ලි, හැඳීම්, වලින් බැහැරවෙන්නට. සිතුව්ලිවල රෝටි, සිහිය ආචුල්කර ගත් සිතුව්ලිම “ දුක ” වෙනවා. වේදනා වෙනවා. මිතුරා ලෙසින් වැපදුගත් සිතුව්ල්ලම - හැඳීම ම.... විනාශදායකයා වෙනවා.මාරයා වෙනවා ආචුල් වූ සිහියෙන් යුතුව, සතුටින් වැපදුගත්නා සිතුව්ල්ල හැරුණුකොට වෙනත් මාරයෙක් තැහැ ඒ බව වටහාගත්නාවට බොහෝ දෙනෙකු විනාශයට පත්වෙලා ඉවරයි.

හැඳීමක් සිතුව්ල්ලක් අවසන්වන සහණයෙහි රික්තයක් - හිස් බවත් වැටහෙනුයේ තිරුවුල් සිහියටයි. එපැණි සිහියෙන්, පවත්වාගත් සිහියෙන්, යුතුවන විට හැඳීම් / සිතුව්ලි ආධිවෙනු වැටහෙයි, ඒවාමත බැඳීම් ආධිකරන්නේ තැහැ ආධිවෙන තැනිවෙන හැඳීම් සිහියෙන් වටහාගත්නට පූජාවති, වෙනම කරන්නට පූජාවන් තිරුවුල් සිහිය පවත්නා තෙක් පමණයි.

ආධිවෙන - තැනිවෙන හැඳීම්වල අනුගතවීමෙන් -සිහිය විකල්වෙනවා, විකල්වූ සිහිය - විකාරයන්ම පත්වනවා.

අවබෝධකර ගත්න ඕනෑ මේ දෙකෙහි වෙනස පමණයි.

සබඩ ස්වහාවය අවබෝධ වත්වට හැඳීම්වල සිතුව්ලිවල අනුගත නොවමින්, සිහිය තිරුවුල්ව පවතිනවා. අනුගතවීම නොවන නිසා තවතිනවා.

“නිවන්” එතැනමයි

අපි භුගක් දේවල් කට්ටාකලා, දැන් අඟති. තට්ටාගතයන් වහන්සේ විසින් පැහැදුළිකරදුන් දහම වටහාගත්තට ඔය ඇත්තන් උත්සාහ කරන්න ඕනෑ.

දැන් ඔය ඇත්තන් මට කියන්න අසෙ නිතඟ ද
අතිතඟද ?.

අතිතඟ යි ස්වාමීනි,

කොහොමද අසෙ අතිතඟ වෙන්නේ ? ආයි අසෙ
අතිතඟ කියන්නේ ?.

අසෙ සඳකාලික නැහැණ ස්වාමීනි, දුර්වලවෙනවා,
වෙනස් වෙනවා, නැති වෙනවා ඒ අතිතඟ බව තිසානේ.

ඔබ ඔය අතිතඟ දැකින්නේ සම්මත උපතක් - සම්මත
මරණයන් දැකිනවා වාගේ සතඟ ස්වහාවය එහෙම
නොවෙයි..... නිරවුල් සිහියෙන් යුතුව, විමුක්ති සහගත අයුරන්,
විද්‍යුත් වෙන්, දැකින්න ඕනෑ එතකොට තමන්ට සතඟ
වැටහෙනවා ඒ වැටහිම දීම වෙනත් අයෙකුහට කරන්න
බඩා.

ඔය ඇත්තන් දැන් මගේ ඉදිරියෙහි සිටිනවා ඔය
ඇත්තන්හට මොනවා හරි පෙනෙනවාද ?.

ඔව් ස්වාමීනි ඔබ වහන්සේව පෙනෙනවා.

මොහොකටද මාව පෙනෙන්නේ,

ස්වාමිති අස් දෙකට.

ඩ් කියන්නේ කිසියම් අයෙකුහට පුද්ගලයෙකුහට
නොවෙයි අස් දෙකටයි පෙනෙන්නේ.

පිරිස නිරැත්තරය.

ඔය අත්තන් තුළ “අස්” ලෙසින් පිළිගැනීමක් පවත්වා
ගන්නවා ඉදිරියෙහි රූපයක් ලෙසින් පිළිගැනීමක් පවත්වා
ගන්නවා අස්ට පෙනෙන බවට පිළිගැනීමත් පවත්වනවා
දැන් මේ පෙනීම සිදුවුන් කොහොමද කියලා අපි විමසා බලමු.

අස්ට රූපයෙහි හඳුනා ගැනීමක් නොවෙයි, රූපයට
අයෙහි හඳුනා ගැනීමක් නොවෙයි.

අස්ත රූපයත් හමුවීම (ස්පර්ශය) හේතුවෙන්
අවදිවන - ක්‍රියාත්මකවන මතකය (විශුනය) යි.... අයෙහින්
.... රූපයෙහින් හඳුනාගැනීම පෙරදී ඇති වි - මුලාවෙන් යුතුව
සකස්වන මතකය (විශුනය) අයෝනිසේමනසිකාර හෝ වැරදි
වැටහිමෙන් යුතුව සකස් වූ මතකය (විශුනය) අනුව
හඳුනාගත් හැඟීම් - සිතුව්ම් පහළ වෙනවා.

විස්ස (හමුවීම) වේදනා (දැනීම) සංඛු (හඳුනාගැනීම)
වෙනනා (හැඟීම) මනසිකාර (සිතුව්ම් සකස් වෙමින්) අසුරෝත්,
රූප - වේදනා - අස් - කහ - නාසය - දිව - කය ලෙසින් හැඟීම්
අසුරු කරමින් සසර ගමන සකස්වෙනවා. පවත්වා ගන්නවා.

මේ මොහාතොහිදින් - අස්ත රූපයත් අසුරකරමින්
මතකය (විශුනය) පහළවීම හේතුවෙන් ඔය අත්තන්
තුළත්, පෙනීම ලෙසින් හැඟීම් අතිවෙනවා

රුප ලෙසින් හඳුනාගනීමින් හැඟීම් ආදතිවෙනවා භාමුදුරුවන් ලෙසින්, වැටහිම ආදතිවෙනවා, හැඟීම් ආසුරු කරමින්, පෙනීම ලෙසින් පවත්වා ගන්නවා පවතිනවා, නොවෙයි හැඟීමෙන්, හැඟීම් (සිතුව්ල්ලෙන් - සිතුව්ලි) ගොනනවා මවනවා හදුගන්නවා (විසත්තිකා) මේ සියල්ල - සිතන්න කියන්න බැර වේගයෙන් සිදුවෙනවා

දැන් ඔය ඇත්තන් භාමුදුරුවන්ගේ රුපය දුකිනවා ඒ නිසා අසැත්, රුපයත්, පෙනීමත්, තියෙන ලෙසින් හිතෙනවා

මම කරිකරන හඩව ආමතරව මොනවා හරි ගබ්ද හෝ ගබ්දයක් ඔය ඇත්තන්ට අසෙනවා දී?

විහෙමයි ස්වාමිනි වැස්සේ හඩ ආසෙනවා

මොන විදිහේ වැස්සක් දී?

මහා වැස්සක් ස්වාමිනි අකුණු ගහමින් වහිනවා.

ඔය ඇත්තන්ට වැස්සේ හඩ ආහෙන්නේ කොතැනින් දී?

ස්වාමිනි කන් දෙකෙන්

මේ කන් දෙකෙන් ආහෙන ගබ්දයත්, හඳුනාගත් වැස්සේ රුපයත් පවත්වා ගනුලබන ඔය ඇත්තන් තුම මොහොතකට පෙර පැවති අසැත් රුපයත් තියෙනවා දී? ඒ හැඟීම තියෙනවාදී?

පිරස විපිළිසර වය. මද වේලාවකින් ඔවුනු නිහඹතාවය බිඳුදුමුවේය.

ස්වාමිනි ඔබ වහන්සේ විමසන මොහොතෙහි අසැත් රුපයන් පිළිබඳ හැරීම (සිතුව්ල්ල) තිබුනේ නැහැ.

නැහැ කියන්නේ අයි.

ස්වාමිනි අසැත් - රුපයන් පිළිබඳ හැරීම දැන් පවතිනවා ඔබ වහන්සේ විමසන අවස්ථාවහි ද තිබුනේ කනත් වැස්සේ ගබ්දයන් පිළිබඳව හැරීමයි හඳුනාගැනීමයි.

බොහෝම නොදැයි දැන් ඔය අත්තන් කියන්න නිත්‍ය වශයෙන් අසක් - රුපයක් තිබුනාද තියෙනවා දී?

නැහැ ස්වාමිනි....හැරීම තුළුනයි අසැත් - රුපයන් පවතින ලෞකින් වැටහුනේ හැරීම වෙනස් වෙනකොට මේ කියල්ල වෙනස් වෙනවාහැරීම නිත්‍ය නොවයි....නිත්‍ය නොවන හැරීමෙන් අතිකර ගන්නා භාමරුපයන් කිසිවක් නිත්‍ය වෙන්නේ නැහැ ස්වාමිනිපවතින ලෞකින් පවත්වා ගන්නේ, රුවරීමක් පමණයි ස්වාමිනි.

හොදැයි.... දැන් ඔය අත්තන් සිහියෙන් යුතුව අතිකර ගත් ප්‍රූජුවත් වැටහිමත් අනුව කියන්න " අසෑ ' නිත්‍යය, අතිතය ද කියලා.

අසෑ පමණක් නොවයි ස්වාමිනි, හැරීම (චේතන) සිතුව්ල්) ලෞකින් අතිකර ගන්නා කිසිවක්ම නිත්‍යනොවයි....

ස්වාමීනිතරාගත සම්මා සම්බුදු පියාණන් දේශණුකොට වදුරා ඇති දහම අනුව, ඔබ වහන්සේ වටහාදුන්නා වගේම,පවත්වා ගැනීමක් මිස පවතින කිසිවක් නැහැ මේ වික වටහාගත්තට තොහැකිව අපි දක වින්ද තවන් ඒ මුලවට වැටෙන්නේ නැහැ. ඔබ වහන්සේ හට බොහෝම පිං

“මහණුනි, යමිසේ ල්‍රිස්ම සානුවෙහි අවසන් මාසයෙහිදී - සියලු ආස්වයෙන්න ගමෙනි රැස් කිරීමෙන් අනතුරුව ගොපල්ලේරක් - ගවයන් රකින්නේද? ගසක් මුලට ගියා වූ හෝ එළුමහනකට ගියා වූ හෝ ඔහු විසින් ” මේ ගවයෝ යයි සිහි කරමින් පමණක් වේද ,”

මහණුනි, එළෙසින්ම ධර්මය පිළිබඳව සිහිකිරීමද අහෝසිවීම ධර්මතාව යයි.

(දේශීඩ් විනක්ක සූත්‍රය)

“ එකිනෙක සිත්අභිනි, යහපත් සිහිඅභි බුද්ධ ග්‍රාවක තොමේ - සෙවීමද, හරිගැනීම ද පැවතීම ද මැනවන් වටහාගති.

යම් තැනෙක සිතුව්ලි නිරද්ධවේ නම්, ඒ නිරෝධවෙන මාර්ගය දැනී, සිතුව්ලි නිරද්ධවීමට ඉඩහරයි, ඒ මහණ තොම සෙවීම කෙරෙහි ගොමුකරවන සිතුව්ලි සිදහැර - (තාත්ණාව) ආගා රහිතවූයේ පිරිනිවියේ නම් වෙයි.

(ප්‍රථම වැහුණ සූත්‍රය)

” මේ ලේඛයෙහි කැමත්තහුට-සිනෙහි දමනයක් නැත. විහෙයින්ම සමාධියට නොපැමිණි-විකශනෙහිවූ සිතැන්තෙකු හට නිහඹ, නිසසල (මුණි) බවක් නැත. හේ විසේ ප්‍රමාදයට පත්ව - තුදුකළාව වහයෙහි වෙසෙන්නේ නමුදු - මරු සිටින සසරින් විගෝචි යාගත නොහෙන්නේය.

මානය දුරලා, මැහෙවින් විකශ වූ සිතැන්තේ, ප්‍රයුදුවෙන් යුත්ත වූයේ, කෙලෙසුන් දැක ඉන්මිදුනේ - පමාව ආසුරු නොකර - තුදුකළාව වහයෙහි වෙසෙනුයේ - ඔහු සසර ඉක්මවා පරතෙරට (නිවනට) පැමිණාන්නේ යැයි භාෂ්චවතුන් වහන්සේ වදුල සේක.

(අරක්දුනෑ සුතුය)

සම්මා වායාම

අංස්වාස - ප්‍රස්වාස - භාමර්ජප - ස්කිජඩ ස්වහාවයන් වඩවඩාත් වැටහිමෙන් භා ප්‍රයු සම්පත්න සිහියෙන් යුතු බුද්ධ ග්‍රාවකයා තමන්ගේ කය ලෙසින් සම්මත ස්කිජඩය කෙරෙනි ද, තම සිහියට වැටහෙන අනෙකුත් බාහිර වූ සියල් ස්කිජඩයන් කෙරෙනි විමසුම් සහගත සිහියෙන් යුතු වෙන්නේය. ධර්ම ස්වහාවයන් භා ස්කිජඩයන් පිළිබඳව වැටහිමෙන් යුතු හෙතෙම පක්ද්වලපාදන භා පක්ද්වැංඡිජයන්, හේතුප්‍රත්‍ය වෙමින් සකස්වන කිසිල සැකකස්මක්, සංස්කාරයක්, කෙරෙනි නොබැඳෙන්නේය. නොසිතන්නේය.

සිතුනාට කමක් නැතිබව වැටහි ඇත්තේය.

සිතුන දෙයෙහේ සිතන්නට යැමෙන් හවයක (පැවතුම් ස්වභාවයක / කරදර රැසක) අතරමංවන්නට සිදුවන බවත් වැටහි ඇත්තේය. තවාගතයන් වහන්සේ විසින් දේශනාවෙන් පැහැදුළිකර වදාල “මක්ද්කදමානො බො හිකබු , බද්ධො මාරස්ස , අමක්ද්කදමානො මුත්තො පාපී මතො ති ”

මහතුනි, සිතුවලි (හැඟීම්) කෙරෙහි බඳී තාශ්ණා - මාන දාෂ්ධින් අසුරකරමින්, මෙහෙහිකරනුයේ - සිහිකරනුයේ - සිතනුයේ, මාරයාගේ බඳීමට හසුවන්නේය. කවර ආකාරයේ හෝ වේවා, ඇතිවන කිසිදු සිතුව්ල්ලක් - හැඟීමක් කෙරෙහි නොබඳී - මෙහෙහිනොකර - නොසිතා සිටිනුයේ මාරයාගේ පුදුවට (බඳීමට) හසුනොවන්නේය ” ලෙසින් තත්ත්වාව බොඩයයෙන්ම, ප්‍රත්‍යාග්‍ය යොතායෙන් යුතුවූයේ සිහිය නොසැලී පවත්තේය.

නාමරෘපගත ස්ක්තඩයක් මුහුද ලෙසන් වැවහෙන්නේ ය. විහි රළපෙල වෙරළව ගසාගෙන විත් - ආපසු මුහුදට ගෙවා සිහියෙන් වටහාගනුයේ, උදායවහ - ඇතිවන නැතිවන - වෙනස්වන ධර්ම ස්වභාවයන්හි නිත්‍ය ස්වභාවයක් නැති, ව්‍යු සංස්කාර වූ නාමරෘප කෙරෙන්, හැඳුනාගැනීමක්, ඇති කළ සිතුවලි දුමයක්, පමණක් බවට විකාර වෙන්නේය.

සුළුගක් ලෙසින් ස්පර්ශ ස්වභාවයක්, නාමරෘප ලෙසින් ඇතිවෙමින්, නැතිවී යන සංඡු ඇසුරෙන් බිජිවන සිතුවලි සමුද්‍යයක් මිස , සත්‍ය ලෙසින් පවතින - නිත්‍ය වූ කිසිවක් නොවන බව වටහා ගනීමින් විකාරවෙන්නේය.

මෙයාකාරයෙන් සියලු ධර්ම ස්වභාවයන් හි අනිත්‍ය වූ

අනාත්ම වූ ස්වභාවයන් පිළිබඳව වැකිගිය වියසීයෙන්,දැකී උත්සාහයෙන් හා කැපවීමෙන් යුතුව වටභාගනුයේ “ සිහිය ” වඩ වඩාත් සාපු ලෙසින් ගක්තිමත්ව පවතින්නේය. මෙසේ වඩ වඩාත් වැට්ටීම දියුණුවන්ම,තමන්ගේයේ කියනු ලබන ස්කර්ධය කෙරෙහි සිහිය පවත්වන්නේය.

වෙනස් වෙනස්වන්නාවූ ධර්ම ස්වභාවයන්, වඩ වඩාත් වැටහෙන්නේය. ගර්රය නමින් සම්මත ස්කර්ධයම ඉපදීම් - බිඳීම් අප්‍රමණ ස්වභාවයක් බව වැටහෙන්නේය. මුළු ගර්රයම පෙනුදමන බත්හැලියක පෙනුවුවා මෙන් නොකළවා ගැහැමන් ඇතිවෙමින් නැතිවෙමින් යන අයුරු වැටහෙන්නේය.

ධර්ම ස්වභාවයන් අසුරුකරමින් පවතින සංජු-සකස්වන නාමරුප ස්වභාවයන් කෙරෙහි පහළවන සිතුව්ලි සිත් කළුපනාවන්හි ගතයුතු කිසිවක් නොමැති බව ප්‍රතිඵ්‍යුතු කරමින් කය ප්‍රතිඵ්‍යුතු කායානුපස්සනාව වඩන්නේය.

මහත්‍යානී, තිවන්මග කවරේද යත්; අනිමිත්ත සමාධියයි. නිමිති වශයෙන්-හැඟීම්, සිතුව්ලි කිසිවක් කෙරෙහි නොබඳීමයි. මෙනෙහි නොකරුමයි.

මහත්‍යානී, මේ තිවන්මග යෑයි කියනු ලැබේ.

(අනිමිත්ත සමාධි සූත්‍රය)

මහත්‍යානී, කාය විවේකයෙහි යෙදිය යුතුය. කාය විවේකයෙන් යුත් මහතා තෙමේ තතු සේ දැනී. කුමක් තතු සේ දැනීද යත්,

අය අතිතභය'යි තත්ත්වාවබේදයෙන්ම දැනී.

රශපය අනිතභය'යි තත්ත්වාවබේදයෙන්ම දැනී. අසේ කෙරෙහි පවතින වැරදි වැටහිමෙන් යුතු,පෙර මතකය (විජූනය) අනිතභය'යි තත්ත්වාවබේදයෙන් යුතුව දැනී.

අසෙහි ස්පර්ශය අනිතභය'යි තත්ත්වාවබේදයෙන් යුතුව දැනී.

අසෙහි ස්පර්ශයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් - නොසුව හෝ යම්විදීමක් උපදීනම්,වියද අනිතභය'යි තත්ත්වාවබේදයෙන් යුතුව දැනී.

මහණුනි, කන නැහැය දිව කය සිත මනසෙහි ස්පර්ශය නිසා සුවලු හෝ දුක්ලු හෝ නොදුක් - නොසුව වූ හෝ යම් ආකාරයේ විදුමක් උපදීනම්, විය අනිතභය'යි තත්ත්වාවබේදයෙන් යුතුව දැනී.

මහණුනි, කායව්වේකයෙහි යෙදෙව්. මහණුනි, කාය ව්වේකයෙන් යුත් මහණ තොමේ තත්ත්වාවබේදයෙන් යුතුව දැනී.

(පටිසළ්ලහ සුතුයෙහි)

මහණුනි, නිවන්මග කවරේද යත්; මහණුනි මේ සසුනෙහි මහණ, සියල් ස්කඩයන්හි සකස්වීම් (කය) අනුව බලනසුලුව, කෙලෙස්තවන වෙරළැතිව, මහාදැනුම්නි, සිහියෙන් යුතුව ස්කඩයන් (කය) කෙරෙහි තාෂ්ණාව, දෙම්නස දුරුකොට, විමසුම් සහගතව වටහාගනී,

මහණුනි, මේ නිවන්මග යැ'යි කියනු ලැබේ.

(කායනුපස්සනා සුතුය)

මහත්‍යානි, නිවන්මග කවරේද යත්; මහත්‍යානි, යමිසේ අභයෙහි නත්වදැරුම් සුලං හමාද, පෙරදිග සුලං හමයි, පැලදිග සුලං හමයි,, උතුරු දිග සුලං ද හමයි. දකුණුදිග සුලං ද හමයි, දුල් සහිත සුලං ද හමයි, දුල් රහිත සුලං ද හමයි, සිහිල් සුලං ද හමයි, උතුසුම් සුලං ද හමයි, මද සුලං ද හමයි, අධික සුලං ද හමයි.

මහත්‍යානි, විසයින්ම මේ සිරුරෙහි නත්වදැරුම් වේදනා උපදිත්, සුව වේදනාත් උපදිත්, දුක් වේදනාත් උපදිත්, මදිහත් වේදනාත් උපදිත්,

මහතා, යමි කෛලෙක කෛලෙස්තවන වෙර අත්තේ - මහා දැනීම නොහරද, විකල්හි පණ්ඩිත වූ හෙතෙම සියලු වේදනා පිරිසිදු දති.

මහතා, වේදනායෙහි - වේදනා අනුව බලනසුල්ව, කෛලෙස්තවන වෙරඅඟිව, මහාදැනුමෙන් හා සිහියෙන් යුතුව වේදනා කෛරෙහි නොරුවටි - වේදනාවන් පිළිබඳ තත්ත්වාවබෝධයෙන් යුතුව වෙසයි.

හේ වේදනා පිරිසිද දැන, මේ ජාතියෙහි (වත්මන් උපනතුල) කෛලෙස් රහිතවූයේ, ධර්ම ස්වභාවයන් වටහාගෙන ලබුයේ, නිවනට පැමිණියේ, වත්මන් කාය ස්වභාවයේ බිඳ වට්ටීමෙන් (මරණින්) මතු ප්‍රතිසන්ධියකට (උපනකට) නොපැමිණේයි.

මහත්‍යානි, මේ නිවන්මග යැයි කියනු ලැබේ.

(ආකාස සුනුය - වේදනානුපස්සනා සුනුය)

සත්ත්වය ජීවත්වන්නේයැයි හඳුනාගනු ලබනුයේ ආස්ථ්‍යාස - ප්‍රස්ථ්‍යාසයන් පැවතිම කෙරෙහි ආස්ථ්‍යාස - ප්‍රස්ථ්‍යාස නොපවතින කළ “සත්ත්වය” මියගියේයැයි සම්මතියකි.

මේ අනුව ජීවත්වීම ආස්ථ්‍යාස - ප්‍රස්ථ්‍යාසයන් කෙරෙහිම පවතින ලෙසින් වැටහෙයි.

ජීවතය එසේ නම් - අමුදරු - ගේදෙර - වතුපිටි - ධන - බාහ්‍ය හෝතික සම්පත් පවතිනුයේ ආස්ථ්‍යාස - ප්‍රස්ථ්‍යාසයන්හි කොතැනක දැයි විසඳු ගත යුතු පටලධේල්ලකි.

එහෙත් “ චෙතනාහං නිකඩවේ කම්මං වදුම් ” චෙතනා - සිතුව්ලි - හැගීම් - කළුපනා ප්‍රත්‍යාවෙමින් පවතින මායාකාර් ස්වභාවයන් පිළිබඳ වැටහීමෙන් යුතු බුද්ධ ග්‍රාවකයින් තුළ එවන් ගැටලු ස්වභාවයන් පහළ නොවනුයේ - ධර්ම ස්වභාවයන් පිළිබඳ තත්ත්වාවබේදය ඇති බැවිනි.

මහත්‍යානී, නිවන්මග කවරේද යන්; මහත්‍යානී, මේ සය්නොහි මහතා සිත්හි, සිත (අරමුණු - හැගීම් - මෙනොහි කිරීම් සිතුව්ලි, ඇතිවීම් - හතිවීම් අනුව වැටහීමෙන් යුතුව බලන සුළුව, කෙලෙස්තවන වෙරඇතිව , මනා වැටහීමෙන් සිතියෙන් යුතුව, සිතුව්ලි කෙරෙහි බැඳීම් දුරුකොට - ලේඛය දුරුකොට වෙසෙයි,

මහත්‍යානී, මේ නිවන්මග යයි කියනු ලැබේ.

(විතතානුපස්සනා යුතුය)

සිතුවල් - හැඟීම් අභිවන කල - විදුම් අභිවති, විදුම් පවතිති, සිතුවල් - හැඟීම් - අරමුණු, මෙහෙනිකිරීම්, නොවන කල, කවර ආකාරයක හෝ විදුම් නොවන බව වැටහෙති.

ධම්මතානු විස්ස

මහතෝති, මහතාතොමේ උපාදාන ස්කජඩ ධර්ම පසෙහි දම්මතානුපස්සිව වෙසෙයි. මහතෝති, මහතා තොමේ කෙසේ නම් උපාදානස්කජඩ ධර්ම පසෙහි ධර්ම ස්වභාවයන් මෙනෙහි කරමින් මෙසේ ද යත්, මහතෝති, මෙහි මහතා තොම “ රුපය මෙස්ය, රුපයේ ඉපදීම මෙස්ය, රුපයේ වැනසීම මෙස්ය, වේදනාව මෙස්ය, වේදනාවේ ඉපදීම මෙස්ය, වේදනාවේ වැනසීම මෙස්ය, සංඛුව මෙස්ය, සංඛුවේ ඉපත්ම මෙස්ය, සංඛුවගේ වැනසීම මෙස්ය, සංස්කාරයන්ගේ ඉපත්ම මෙස්ය, සංස්කාරයන්ගේ වැනසීම මෙස්ය, විජූනය මෙස්ය, විජූනයාගේ ඉපත්ම මෙස්ය විජූනයාගේ වැනසීම මෙස් යෑයි.

මෙසේ වෙනස්වන දම්මස්කජඩ ස්වභාවයන් කෙරෙහි විමසුම් සහිතව වෙසෙයි. දම්මස්කජඩ ස්වභාවයන්ගේ වෙනස්වීම්, අභිවීම්, නැතිවීම් කෙරෙහි විමසුලිමන් වෙමින් දම්ම ස්වභාවයන් වටහාගතිමන් වෙසෙයි.

උපාදානස්කජඩ ධර්මයේ පමණක් ඇතැයි ඔහුගේ සිහිය විළැඳු සිටියේ වෙයි. විය මතු මත්තෙහි නුවනු වැකීම පිණිසම, සිහිය වැකීම පිණිසම වෙයි. සුළං හමයි, නවතියි, හිරු උදුවෙයි, බැසයෙයි, සඳ උදුවෙයි, බැසයෙයි, ආලේකය අභිවෙයි. ආලේකය නැතිවෙයි, අඹර අභිවෙයි, අඹර නැතිවෙයි, හඩ අභෙයි. හඩ නිහඩවෙයි, පැහැදිලි අහස වෙයි, වාළාකුල් රෝක්වෙයි, වළාකුල් රෝක්වීමෙන් අහසෙහි පැහැදිලි බව නැතිවෙයි,

වලාකුල් බැහැරවෙයි, අහස පැහැදිලි වෙයි. සියල් ධර්ම ස්වභාවයන් භාජන්ත්වයට පත්වෙයි.

ධර්ම ස්වභාවයන් වෙනස්වන අයුරු, එළඹ සිටි සිහියෙන්, වැඩින ප්‍රයුදුවෙන්, වටභාගනීමින්, කිසිවක නොගැටී ලේඛය යන සම්මුති හැඟීමෙන් බැහැරව, සංස්ක්‍රිත්ව, මහණුනි, මෙසේන් බුද්ධ ග්‍රාවක මහනා තොම පක්ද්වලපාදන ධර්මස්කඩයන් හි විමසුම් සහගතව වටභාගනීමින් වෙසෙයි.

” මහණුනි , නිවන්මග කවරේද යත්, මහණුනි, මෙ සස්හෙහි මහනාතොම ධර්ම ස්වභාවයන්හි, ධර්ම ස්වභාවයන්ගේ හටගැනීමේ/නැතිවිම අනුව බලන සූල්ව, කෙලෙස්තවන වෙරළඳීම් මනා දැනුමෙන් හා මනා සිහියෙන් යුතුව ධර්ම ස්වභාවයන් කෙරෙහි හටගන්නා තාශ්ණාවන්හි නොබැඳෙමින් , දුරකිරීමින් , නොඅභෙලීමින් වෙසෙයි.

මහණුනි, මේ නිවන්මග යයි දේශනා කරමි ,

(ධම්මානුපස්සනා සූනුය)

මාරයාගේ පරාපරය

අසෘ මාරයාගේය.

කන මාරයාගේය.

භාසය මාරයාගේය.

දිව මාරයාගේය.

කය මාරයාගේය.

ස්පර්ශය මාරයාගේය.

වෙදනාවන් මාරයාගේය.

සංඡු මාරයාගේය.

වේතනා මාරයාගේය.

කාමතණ්ඩා
හවතණ්ඩා } – විශ්වා මාරයාගේය.
විහවතණ්ඩා } මහසිකාර මාරයාගේය.

මාරයාගේය යනු - නොපවතින්නේය, යනුයි.

මාරයාගේ ව්‍යෝගස්කාරයෙන් (වේතනා) බිජිවූ සිත මාරයාගේ ග්‍රහණයට නතුවේ දුක විදියි.

පංචලපාදුනස්කජධයන්ම මාරයාගේය. පංචස්කජධයන්ම මාරයාගේය. වෙතනාව/හැඟීම, මාරයාගේ මාරපිරිස ගෙනවීන රුප මායාවන් කෙරෙන් ආස්වාදය විදියි. ඒවා අනිම්වෙනවාට නොකැමති වෙයි. වීභාඩින්ම ඒවායේ ඇල්, ගල් වෙළු සිටින්හට සිතයි.

මාරයාගේ ගබ්දයෙහි රුවවෙයි, ආස්වාදය විදියි.

මාරයාගේ ගන්ධයෙහි රුවවෙයි, ආස්වාදය විදියි.

මාරයාගේ රසයෙහි රුවවෙයි, ආස්වාදය විදියි.

මාරයාගේ කයෙහි රුවවෙයි, ආස්වාදය විදියි.

මාරයාගේ විශ්වායෙහි රුවවෙයි, ආස්වාදය විදියි.

මාරයාගේ ස්පර්ශයෙහි රුවවෙයි, ආස්වාදය විදියි.

මාරයාගේ වේදනාවෙහි රුවටෙයි, ආස්ථාදය විදියි.

මාරයාගේ සංඡුවෙහි රුවටෙයි, ආස්ථාදය විදියි.

මාරයාගේ වෙතනාවෙහි රුවටෙයි, ආස්ථාදය විදියි.

මාරයාගේ සුබයෙහි රුවටෙයි, ආස්ථාදය විදියි.

රුවටිමත්, ආස්ථාදයත් හේතුවෙන් මුලාවූ සිත (වෙතනාව) මේවා රැකිගන්නටම ඉදිරිපත්වෙයි. පීඩාවට පත්වෙයි, පීඩාවෙන් ගැලුවිගත හැකි ආකාරයක් නොදැන්නා බැවින් මාරපිරිස ඇසුරෝගි ගැලෙමින්ම, පීඩාවෙන් ගැලුවෙන්නට සිතයි.

දුකින් ගැලුවෙන්නට සිතමින් යලියලින් දුක අල්ලාගනී, මායාව තුළ අත්තේ මායාවම මිස සතනයක් නොවේ. මායාව තුළ සිටිමින් සතන සොයන්නා හට හමුවෙනුයේ තවත් මායාවක් මිස සතන නොවේ. ව්‍යෙන් එබැවි මුලාවේ වැටුන සිතට නොදැනේ. නොවැටහේ. යට්‍යා ස්වභාවයන් නොවැටහෙන බඳුන් මුලාවේ වැටුන සිත, මුලාවෙන් ගැලුවෙන්නට සිතමින් තව තවත් අනේක මුලාවෙන් ඇතිකර ගනී. එචායේ පටලවෙයි.

මුලාවෙන් ගැලුවෙන්නට නොව, සිදුවන්නේ කුමක්දු'යි වටහාගැනීමට, නිළාගතව පටතින සිහිය අවදිකල යුතුය. සිහියෙන් බලනකල ඇතිවි රංගනයේ යෙදී නොපෙනී යන මාරයාගේ රුප නමැති රුවටිල්ල පිළිබඳව වැටහෙයි.

අභිජ්‍ය රුගපා නැතිවන ගබඳ,

අභිජ්‍ය රුගපා නැතිවන ගන්ධ,

අභිජ්‍ය රුගපා නැතිවන රස,

අභිජ්‍ය රුගපා නැතිවන ස්පර්ශ,

අභිජ්‍ය රුගපා නැතිවන සිතුවලි,

”වෙනතා” පිළිබඳව වැටහෙයි.

මායාවන්ගේ ස්වභාවයන් සිහියෙන් වටහාගතී, මාර්යාගේ පිරිස විසින් ඉදිරිපත් කරනුලබන රංගනයන්, වෙනතා වශයෙන් සිතුවලට පිවිසෙන ආකාරය සිහියෙන් වටහාගතී, මෙම වැටහීමත් සමෘම සිහිය බලවත්වෙයි. සිත ගක්තිමත් වෙයි. මූලාවේ තරම ප්‍රත්‍යුෂණකර ගනියි,

විතන් සිට ”සිත” බලවත්වූ සිහියෙන් යුතුව මාර්යාගේ පාශයෙන් (මළපුඩුවන්) ගැලවෙයි.

අසේ, රුප දක්වයි, රංගනය කරයි. වෙනතා පහළකරයි. ”සිහිය” එච්චායේ මූලා නොවන්නේය.

කන, ගබඳ දක්වයි. රංගනය කරයි. වෙනතා පහළකරයි, සිහිය එච්චායේ මූලා නොවන්නේය.

නාසය, ගන්ධයන් දක්වයි. රංගනය කරයි, වෙනතා පහළකරයි, සිත එච්චායේ මූලා නොවන්නේය.

දිව, රසයන් දක්වයි, රංගනය කරයි, වෙනතා පහළකරයි ”සිත” එච්චායේ මූලා නොවන්නේය.

සම්මතය ස්පර්යයන් දක්වයි, රංගනය කරයි, වෙනතා පහල කරයි. "සිත " එ්වායේ මුලා නොවන්නේය.

වියුතුනාය - කාම / හව / විහව තත්තා වේයයන්ගෙන් - නිත්‍ය , සුඩා , සදාකාලික ස්වභාවයන් දක්වයි. රංගනය කරයි. වෙනතා පහල කරයි, සිත එ්වායේ මුලා නොවයි.

ස්පර්යය පහලවයි. රංගනය කරයි. වෙනතා පහලකරයි, සිතිය එ්වායෙහි මුලානොවයි, වේදනා පහලවයි. රංගනයකරයි, වෙනතා පහලකරයි, සිතිය එ්වායෙහි මුලා නොවයි. සංයුත පහලවයි, රංගනය කරයි, වෙනතා පහලකරයි, සිත එ්වායෙහි මුලා නොවයි. වෙනතා පහලවයි, රංගනයකරයි, මනසිකාර පහළ කරයි සිත එ්වායෙහි මුලා නොවයි.

වියුත් පහලවයි, රංගනයකරයි කාමතත්තා, හවතත්තා විහවතත්තා, පුර්වමිතකය පහලකරයි. (තත්ත්වවබෝධයෙන් යුතු සිතිය) එ්වායෙහි මුලානොවයි නොරුවටෙයි නොගැලෙයි.

බලවත් වූ ප්‍රයුව පෙරටු කරගත් සිතිය තවදුරටත් මාරයාහට නොරුවටෙයි, මාරපිරිසගේ ගුහනායට භතුනොවයි. නතුනොවනුයේ, මාරයාගේ, මායාරංගන වෙනතා හැඟීම් ඇතිකර නොගනී, සිතිය බිඳවටෙන්හට නොදෙනුයේ ස්ථීරව සිතිය පවත්වයි.

අස් රුප දක්වයි, රංගනය කරයි, වෙනතා උපදුවයි, වීහෙන් සිත තුළට පිවිසුගත නොහැකිව, වීතැනම සුන්‍යවයි.

කන, ගබඳ උපද්‍රවයි. රංගනය කරයි. වෙතනා උපද්‍රවයි, විහෙත් සිත තුළට පිවිසිගත නොහැකිව, විතැනම සුන්හවේයි.

දිව රසය උපද්‍රවයි, රංගනය කරයි, වෙතනා උපද්‍රවයි, විහෙත් සිත තුළට පිවිසිගත නොහැකිව, විතැනම සුන්හවේයි.

සම්මතය ස්පර්ශය උපද්‍රවයි, රංගනය කරයි, වෙතනා උපද්‍රවයි, විහෙත් සිත තුළට පිවිසිගත නොහැකිව, විතැනම සුන්හවේයි.

විශ්වාසය පූර්වමතකයන් උපද්‍රවයි, කාමතන්හා උපද්‍රවයි, හවතන්හා උපද්‍රවයි, විහවතන්හා උපද්‍රවයි, වෙතනා උපද්‍රවයි, විහෙත් සිත තුළට පිවිස ගත නොහැකිව ඒ ඒ තැන්හිම සුන්හවේයි.

සිතට බැහැරන් සිදුවන සියල් විකාර සිතුව්ලිමාරයා හා පිරිසගේ සියල් රංගනයන්, බලවත් වූ සිනියට වැටහේයි.

විහෙත් එම රංගනයන් කෙරෙහි නොරුවටෙයි. නොඅඟලෙයි, නොව්ලැඩීයි, ආස්ථාද නොව්දියි.

සිතතුළට වදීගත නොහැකිවන වෙතනාවන්, විතැනම සුන්හවේයන ආකාරය සිහියෙන් යුතු වූ බුද්ධ ග්‍රාවකයා ප්‍රත්‍යාවේක්‍රාම කරයි.

සිත තුළට පිවිසිගත නොහැකි වන වෙතනා නිරද්ධ්‍රවන ආකාරය ප්‍රත්‍යාවේක්‍රාම කරයි, සත්‍ය අවබෝධ කරයි. මාරයාගේ ප්‍රාත්‍යාවේක්‍රාම ගැලවීගත හැකි බව වටහාගනී.

මාරයාගේ මායාවන්ගෙන් ගැලුවීගත් බුද්ධ ශ්‍රාවකයා සිහිය බලවත්කර ගනිමින්, මාරයා හා මාරපිරිසගේ රංගනයන් දෙස බලාසිටි.

වලී සංස්කාර (වචන) නොවෙන්නට, වැටහිමක් නොවන බවත්, වරදවා ගත් වැටහිම සංස්කාර දුයක බවත් සිහිය වටහා ගනී. මහස සකස්වීඅති ආකාරය (මහසිකාර) අනුව - වචනයෙන් (වලීසංස්කාර) මගින් පුර්වමතකයන් ඇසුරින් විත්ත ස්වභාවය ග්‍රහණයට හසුකර ගත්තාවට - සිහිය (ප්‍රජූව) විසින් ග්‍රහණයන් සුන්කරමින් - සිත මුදවාගනු බඩන්නේය. එළැඳී සිහිය (ප්‍රජූව) නොවෙන්නට විත්ත ස්වභාවය ග්‍රහණයටම නතුවෙන්නේ ය.

එහෙයින්ම “ප්‍රජූවේ” ආවරණය තුළ සිත සුරක්ෂිත වෙන්නේය.

මාරයාගේ රංගනයන් (විතත්විකාර) වන සියලු සංස්කාර මායාවන්ගෙන් හා හැඟීම් කෙරෙන් ගැලුවීගත්, බලවත් වූ සිහියෙන් යුතුව, අහෝසිවන සියලු සංස්කාර ධර්ම තාවයන් හා මහසිකාරයන් - සිතුව්ලි - හැඟීම් දැකිමින් එවා අහෝසිවියෘම ප්‍රත්‍යඹ්‍යකරයි.

බලවත් වූ සිහිය (ප්‍රජූව) වඩවඩාත්, වැඩෙන් වැඩෙන්ම, සිත වඩවඩාත් දැනුසම්පූර්ණත්ව, අවබෝධයෙන් යුතුව තැන්පත් වෙයි. නොසැලෙයි සමාධිය වැටහෙයි.

සම්මා සති

මිරුව යනු සබවින්ම ජලය නොවන්නේ නමුදු - ජලය තිබෙන්නාක් වැනි රුවටිම් දිසුනකි. පිපාසයෙන් පෙළෙන සත්ත්වය ජලය පානයකොට, පිපාසය සංසීඳවා ගැනීමේ අරමුණින් (කැමත්තෙන් - ඕනෑකමෙන් - තත්තාවෙන්) යුතුව මිරුවකරා දුවයන නමුදු, විය වික තැනක නොපවතිම්න් ඉදිරෝගීන් ඉදිරෝගට පවත්නාසේ දිස්වෙන්නේය. වහි රුවටුන පිපාසිත සත්ත්වය වියම හඩායන්නේය. මෙසේ හඩායම්න් අවසානයේ විකද දියඩිඩ් හෝ නොලඳ වේදනාවෙන්ම මියෙදෙන්නේය.

ධර්ම ස්වභාවයන් නොදැන සකරෙහි වැවෙම්න් කමිසුව සොයන සියලු සත්ත්වයන්ගේ ඉරණාම මෙසේය.

ප්‍රකානියන් (ස්වභාවධර්මයන්) සත්ත්වයාත්, ආස්ථාදායන්, ආස්ථාදාකෙෂත්‍රය සහ දැනගැනීමේ ඇඟ්‍රනයටත් විෂයවන කරණු වටභාගැනීමට වමසිලුමන් වියයුතුය.

මේ ගේරය (කෙෂත්‍රය) නම්වේ. ගේරය තේරැමිගන් තැනැත්තා -කෙෂත්‍රය දින්නා තැනැත්තා යයි කියනු ලැබේ. මේ ගේරය පිළිබඳව තේරැමි ගැනීමත් ,ඇඟ්‍රනය (දැනුම - ප්‍රඇඟ්‍රවය) ය'යි කියනු ලැබේ.

පංචමහ තුන සංකල්පනාවෝද, ව්‍යාජ මමන්වය, බුද්ධිය සහ අවද්‍යා මම ද, ඉඩියපහද, ඒ කෙරෙන් දනවන හැඟීම් (සිතුව්ල) ද, රාගය-ද්වේෂය - සැපය - දුකය නම් මූලවය

ස්කජය සහ පිවලක්ෂණය, බාරණය (මතකය) ද, මෙනෙහිකිරීමද, යන මේ සියල්ල. ක්‍රියාකෘත්‍යාත් විනි අත්තර්ත්‍යාත් වශයෙන් ලුහුඩින් සැලකිය හැකිය.

උතුසුම දැකිය හැකිද - අල්ලා තබාගත හැකිදී? . සිතල දැකිය හැකිදී? . මේවා වේදනාවෝය. විදිමිය, බඳුමිය, අසීමය, දැකීමද දැනීමය මේවා සංජුය. වචනයෙන් සකස්කර ගත්තේය. වචසංස්කාරයෝය. නාමර්ථපය. විතත්විකාරයෝය.

කවරඳාකාරයේ විදිමක් හෝ වෙනුයේනම් එ් සිතකි, හැගීමකි, සිතුව්ල්ලකි, විතත්විකාරයකි, විදිම හේතුය. හය අනුගතවීම පැවතීම (ප්‍රත්‍යය) ය.

අනුගතවීම නොවනුයේ පැවතීම නොවේ, පැවතීමද අනුගතය හා විතත්විකාරයෝමය.

සිත්ව්ල්ල (හැගීම) වටහා නොගැනීම අව්ද්‍යාවහි බැසැගැනීමය. ත්‍රිවිධ තාශ්ණාවෙන් සකස්වූ මතකය විජුන යයි. මේ කෙරෙන් පහළවන්තාවූ සිත්ව්ල (හැගීම) ඔස්සෙහිම සත්ත්වය හවය තනා ගති.

හැගීමක් අභිවුයේ, සිත පැවතීමකි, හැගීමෙන් බැහැර වූ සහායෙහිම එම අරමුණාව අනුව වූ සිත හැතිවෙන්නේ ය. සිතක් පිළිබඳව වැට්තීමක් අභිවුයේ, බැහැර හෝ අහඛන්තර හේතුන් අසුරෙන් පහළ වූ වෙතනා. (හැගීම - සිතුව්ල) කෙරෙහි වෙතනා නොවන්නට සිත වැටහෙන්නේ හතෙ. අව්ද්‍යාව අසුරු කරමින් අභිවත,

- සිතුව්ල්ලම සිතන්නේය.
- සිතුව්ල්ලම හදන්නේය.
- සිතුව්ල්ලම උපදවන්නේය.
- සිතුව්ල්ලම හට තනන්නේය.
- සිතුව්ල්ලම විදුවන්නේය.
- සිතුව්ල්ලම මරන්නේය.
- සිතුව්ල්ලම මාරයා වෙන්නේය.

“ වෙතනාහං හික්ඛ වේ - කම්මමං වදුම්
වෙතයිත්වා කම්මමං කරුති වා
කායේන වාචාය මනසා ”

මේ තරාගතයන් වහන්සේ විසින් පැහැදිලිකර වදුරන ලද
දේශීණයි.

වෙතනාව (සිත - හැඟීම සිතුව්ල්ල) ම ක්‍රියාව (කර්මය)
වේ. සිතුව්ල්ලම කයෙන් වවනයෙන් මනසින් ක්‍රියාකාරකම් ඇති
කරයි.

අභෙසන් රුප දකියි. අභෙසන් දුටු රුපය එතනම නැති වී
යා හැකිය. වීතැන අවිද්‍යාව නොවේ.

එහෙත් අසන්, රුපයන්, පවත්වම්න් (ප්‍රත්‍යාය) ඇති
වන්නා වූ විශ්වාසය (හඳුනා ගැනීම) අවිද්‍යාවයි.

විජුනය බිහිවුයේ, විතැන්පටන් පවතිනුයේ අවද්‍යාවයි. අවද්‍යාවට ගොදරුවේ පවත්වා ගන්නා ඕනෑකම (තණ්ඩාවයි). මුලාවයි. තමන් කෙරෙන්ම ඇතිකරගන්නාවූ නාමරුප මායාවයි.

අස පමණක් නොව, පක්ද්වුන්දියාගන්ගෙන් සිදුවන්නේද මෙවන් වැරදි වැටහීමිය. අවද්‍යාවය. තණ්ඩාව (ඕනෑකම) පෙරටුවෙමන්-හැඟීම්, සිත, සිතුව්ලි බිහිවෙයි. විහිම අනුගතවීමෙන්-පැවතීමෙන් හවය සකස් වේ. විහි පිවිසුන් සසරෙහි වැට් දුක වැළඳුගන්නේ වේ.

මේ සිහිනයකි, සිහිනයක් බව වැටහෙනුයේ ප්‍රජාවෙති, විද්‍යාව යනු ප්‍රජාව පහළවීමයි. විද්‍යාව පහළවුයේ, මේ මුලාව වටහාගෙනි. මුලාවෙහි නොගැලුයි, මුලාවන් බැහැරවීමට වියසී දරයි. කාමනතණ්ඩා, හවතතණ්ඩා, වහවතතණ්ඩා, ඇති නොකරයි. නොපවත්වයි. ඇත්ත තණ්ඩා මෙහෙහි නොකරයි. අනාගත තණ්ඩා නුපදුවයි.

මෙහෙහි නොකරනුයේ - මතකය (විජුනය) නොපවති. මතකය සංස්කරණය නොවනවිට හැඟීම නොවන්නේය.

අවද්‍යා සහගත සසර සිහිනය නොපෙනීමට නම් අවදියෙන් සිටිය යුතුය. අවදියෙන් සිටිම යනු නිදිවරුමය. නිදි වර්ධීම යනු ආය්සී ධර්මයෙහි එළැංඩි සිහියෙන් යුතුවීමය. ප්‍රජාවේ ආලෝකය තුළ එළැංඩි සිහියෙන් යුතුවීමෙන්, සිහිනයෙන් බැහැර වෙයි. මුලාවන් ගැලුවයි. නොරුවවෙයි, නොවිදිය. විද්‍යාම නොවනුයේ නිවුහෙන් වෙයි.

වහන්ස, මාරයා - මාරයා'යි කියනු ලැබේය වහන්ස, කෙසේ නම් මේ මාර හෝ මාර සම්මුති ඇතිවෙන්නේද?

සම්ද්ධිය යම් තැනක අසු අතිද, රැපයේ අතිද, වක්බ්විජුනය (අසු කෙරෙන් දැකීමෙන් අතිකර ගත් මතකය) අතිද, වක්බ්විජුනයෙන් (පෙර මතකයෙන්) දතුගුතු දහම් අතිද, විභි මාර හෝ මාර සම්මුති අත.

කන, නාසය, දිව, කය පවතිද, අදුල ඉඟිනය අනුව මතකයෙන් (විජුනයෙන්) වැටහෙන දහම් අතිද, විභි මාර හෝ මාර සම්මුති අත.

පංචුන්දියන් නොවනුයේ මාර හෝ මාර ප්‍රජාත්ති නොවෙන්නේ ය.

(සම්ද්ධ දුක්ඛ පන්දන සූත්‍රය)

විකත්පස්ව භුත් රාඛ තෙරණුවේ බුදුන් වහන්සේ වෙතින් මෙසේ විමසයි,

වහන්ස,සත්ත්ව සත්ත්ව යයි, කියනු ලැබේ, වහන්ස කෙසේ නම් සත්ත්ව යයි කියනු ලැබේද,

රාඛය, යමිසේ කුඩාදරවන් හෝ කුඩාදරයන් වැලි ,ගෙවල්වල ශේල්ලම් කරන්ද, යමිතාක් ඒ වැලිගෙවල් පිළිබඳව කැමෙත්තක් අත්තේ ආගාව අත්තේ, පහනොවු බැඳීම් අත්තේ ඒ තාක් ඒ වැලිගෙවලම ඇතුම් කරති. ලොල්බව අති කරති. එය ධනයක් මෙන් හඳුනි.මමත්වය කෙරෙති.

රාඛය,යම් කළෙක කුමරකුමරයේ ඒ වැලිගෙවල් පිළිබඳව පහවගිය කැමෙත්ත අත්තේ, පහවගිය ආගාව අත්තේ ඒවා නිශ්චලදේ ලෙසින්ම වැටහීම ඇතිවුයේද, විකල්හි ඒ වැලිගෙවල් අතින්ද, පයින්ද, කඩාදමති, බිඳ දමති,

විසුරුවත්, වනසත්, පහවු ක්‍රීඩා අධිකාරේත්. රාඛය ව්‍යාපෘද්ධෙන්-තොප විසින් පක්ද්වලපාදුනස්කංඩයන් විසුරුවත්, බැහැර කරවු. ඒ පිළිබඳව තාශ්ණාව ස්ථාපනය කරවු.

රාඛය, යම්කලෙක ආය්සී ඉළුවක තෙමේ මේ උපාදුනස්කංඩයන්ගේ සමුද්‍යත් (අධිකාරීමන්) අස්ථ්‍රීල්ගමයන් (නැතිවීමන්) ආස්ථාවාදයත්, ආදිනවයත්, නිස්සරණයත්, තතු සේ දනීද, රාඛ මේ ආය්සී ඉළුවක සිටු අපායෙනි නොවැවෙන ස්වභාවය අධිනි - ගති නියත වූ සම්බෝධිය පිළිවිකොට අධිනි සේතාපත්න ය'යි, කියනු ලැබේ.

රාඛ, යම් කලෙක මහතා මේ පක්ද්වලපාදුනස්කංඩයන්ගේ සමුද්‍යත් අස්ථ්‍රීල්ගමයන් ආස්ථාවාදයත්, ආදිනවයත්, නිස්සරණයන් තතු සේ දැන මිලුන්වේද.

රාඛ, මේ මහතා, ක්‍රිය වූ කෙලෙස්අධිනි, වැසනිමත් බඩකරඅධිනි, කළකිවුමගකිස අධිනි බහාතඩු බරඅධිනි, පිළිවෙළින් පැමිණි යට්ටෑර්ටිය අධිනි, ක්‍රියකළ හට බැඳුමැනි, මැනවින් දැන මිලුනු රහන් ය'යි කියනු ලැබේ.

(සත්ත සුතුය)

මාලුංකය පුත්ත, ඒ කුමක්දැ'යි සිතන්නේ ද, අසැ කෙරෙනි පවතින පෙර මහකයන් දතුයුතු වූ නුදුවු, නොපෙනුන, යම් ඒ රුපයන් තිබේද, විවන් රුප දැකින්නෙමඟ'යි සිතක් ඔබට නොවන්නේ නම්, විවැනි රුපකෙරෙනි බැඳුමක්, කැමැත්තක්, ප්‍රේමයක් හෝ පවතින්නේ ද?

වහන්ස, විවැන්නක් නොවේමය.

(සත්ත සුතුය)

නොඅසුන, අයිමක් නොවන, කන අසුර්න්වන පුර්වමතකයෙන් වටහාගතයුතු යම් ගබඳයක් වන්නේ ද, එවා ඔබට නොඅසෙන්නේ නම්, එවන් ගබඳ කෙරෙනි කැමත්තක් බඳීමක් ආගාවක් ඔබතුළ ඇතිවන්නේ ද,

වහන්ස මෙය නොවේමය,

ගන්ධයෝ - රසයෝ - ස්පර්ශයෝ - වශයෙන් අදාළ ඉජියෙන් කෙරෙන් පවතින, පුර්වමතකයන් වූයේ වුවද, විවැනි ගන්ධයන්, රසයන් ස්පර්ශයන් නොවනකළ, විවන් ස්වහාවයන් කෙරෙනි ඔබතුළ හැඟීමක් , බඳීමක්, ප්‍රේමයක් ඇතිවන්නේද?

වහන්ස මෙවඟන්නක් නොවේමය,

මාලුංකිජ පුත්ත, මෙහි තොපට අසුන, දක්නට ලැබුන, හැඟුන, ධර්ම ස්වහාවයන් දක්නාලද්දෙනි, දුටුපමණක් වන්නේය. අසනලද්දෙනි ඇසුනපමණක්ම වන්නේය. ගන්නා ලද්දෙනි ගත් පමණක්ම වන්නේය, දන්නාලද්දෙනි දත්පමණක්ම වන්නේමය,

මාලුංකිජ පුත්ත යම්කලෙක ඔබට දක්නට අසන්නට ලැබුන ධර්ම ස්වහාවයන් කෙරහි, දුටුදෙය දුටු පමණක්ම වන්නේද, අසනලද දෙය අසු පමණක්ම වන්නේද, ගන්නාලද්ද ගත් පමණක්ම වන්නේද, දැනගත් දෙයෙහි දැනගත්තා පමණක්ම වන්නේ ද,

මාලුංකිජ පුත්ත, එකල්හි ඔබට රාගයෙක් , ද්වේෂයෙක් , මේහයෙක් නොවන්නේය.

යමිකලෙක ඔබට රාගයෙන් දැක්වැදිමක්, හැඟීමක් ඇල්ලමක් නොවන්නාහු නම්, මාලුංකන පුත්ත, එකල ඔබ විනි නොපිහිටන්නේය, නොවන්නේය,

මාලුංකන පුත්ත, යම් කලෙක ඔබ විනි නොපිහිටන්නේ නම් මාලුංකන ඔබ මෙලෙවක් නොවන්නේය. පරලොවෙහිත් නොවන්නේය. දෙලොවෙහිම නොවන්නාහුය, මෙයම දුකෙහි කෙළවරය.

භාග්‍යවතුන් වහන්ස, ඔබ කෙටියෙන් දෙසු-වදුල දහමෙහි, අරුණ මම මෙලෙසින් දකිම්. රුප ආසුරුකරමින් ප්‍රිය අරමුණුකැ'යි මෙහෙහි කරන්නෙකුගේ සිහිය සැගවෙන්නේය. විසේ සැගවුන සිහියෙන්දුතුව, හැඟීමේ ඇල් මතුකරගත් සිහින් විදින්නේය, විනි ගිලෙන්නේය,

මහුව රුප නිසා හටගන්නා නොයෙකුත් වේදනාවේ වැඩින්. දැකි ලේඛයද, වෙහෙසද, වැඩින්. දැකි ලේඛයෙන් හා වෙහෙසන් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නා හට නිවන ඇතා යැ'යි කියනු ලැබේයි.

සිහියෙන් දුතු හෙතෙම රුපයන් දැන, රුපයන්හි නොඇලෙයි නොඇලුන සිහින් විදි. විය ගිලෙගෙන නොසිටි. රුපය දන්නාවුද, වේදනාවන් වටහාගත්තාවුද, ඔහුගේ කෙලෙස් යමිසේ ගෙවේද, රැස්නොවේද, හෙතෙම සිහිඇත්තේ විසේ හැසිරෙයි, මෙසේ දුක බැහැරලන්නහුව නිවන ප්‍රගයයි කියනු ලැබේයි.

සිහියෙන් දුත් හෙතෙම ස්කන්ධයන් ලෙසින් පවතින කාය ස්වහාවයන් කෙරෙහි හෝ එවා කෙරෙන් පවතින ස්පර්ශයන් හි නොඇලෙයි,

අඳුමෙන් තොරවූ සිතින් යුතුව විදියි, විනි නොගිලෙයි, පහස ලැබෙන්නා වුද්, වේදනාවට හේතුවන්නාවුද්, ඔහුගේ දුක හා කෙලෙස්, යම්ඇකාරයකින් ගෙවියන්නේ ද, රැස්නොවන්නේද, හෙතෙම සිතිජැතිව විසේ හැසිරෙයි, මේ අයුරින් දුක බැහැර ලන්නහුට නිවන එග යැයි කියනු ලැබේ.

සිතියෙන් යුත් හෙතෙමේ, අරමුණු ධර්ම ස්වභාවයන් දැන ධර්ම ස්වභාවයන්හි නොජැලෙයි, නොජැලුන සිතින් යුතුව විදියි. විනි නොගිලෙයි, ධර්ම ස්වභාවයන් හා හේතුප්‍රත්‍යාගන්ද වේදනාවට, නතුවූ ඔහුගේ දුක හා කෙලෙස් යම් අයුරකින් ගෙවිද්, රැස්නොවේද, හෙතෙම සිතිජැතිව විසේ හැසිරෙයි, මෙසේ දුක බැහැරලන්නහුට නිවන එගය දි කියනු ලැබේ.

වහන්ස, ඔබ වහන්සේ විසින් සැකෙවින් වදුරන ලද දේශනුවෙහි අර්ථය, මම මෙසේ වටභාගතිම්.

මාලුංකිය පුත්ත, මැනව, මැනව, මා විසින් සැකෙවින් වදුල මේ දේශනුවන්හි අරුන ඔබ විසින් මෙසේ වටභාගත යුතුයි.

රුප දැක ප්‍රිය අරමුණෙකැ'යි මෙනෙහි කරන්නාහට පියවි ස්වභාවය වැටහෙන සිතියනොවන්නේය. රුපයෙහි ඇඟිත සිත්ජැතිව මුලාවන් යුතු සිතින් විදින්නේය. විනිම ගිලෙයි, මහුට රුපය නිසා හටගන්නා නොයෙක් වේදනාවේ වැඩිත්, දැඩි ලෝහයෙන්ද, වෙහෙසින්ද යුතුව ඔහුගේ සිත පෙළෙයි. මෙසේ " දුක " රැස්කරන්නාහුට, නිවන ඇභතයැ'යි කියනු ලැබේ.

සිහියෙන් යුත් හෙතෙම ධර්ම ස්වභාවයන් දැන්, ධර්ම ස්වභාවයන්හි නොඅඳෙලදී. නොඅඳූන සිත්අඳිව විදි, එ්වායෙහි ගිලෙන්නේ ද නොවේ, ධර්ම ස්වභාවයන් හඳුනාගන්නා වුද, වේදනා වටභාගන්නා වුද, ඔහුගේ දුක හා කෙලෙස් යම් අයුරකින් බැහැරවන්නේද, රැස්නොවන්නේද, හෙතෙම සිහියෙන් යුතුව එසේ හැසිරෙදී. මෙසේ දුක බැහැර ලන්නාහුට නිවන උග යැයි කියනු ලැබේ.

ඉක්බිති ආයුණුමන් මාලුංකන පුත්ත, තෙරණුවෝ පිරිස් අතරන් වෙන්වූයේ, නොපමාව කෙලෙස්තවන වෙරළඟතිවූයේ, නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇතිව වෙසෙමින් මගබඩසර කෙලවර අනුත්තර එ් අරහත්විලය, නොබේ කළකින්ම මේ අත්තවයෙහිදීම ඔහු විසින් මැතිවින් දැන ප්‍රතිස්ථකොට, වියට එළඹු විසුහ. ඉපදිම ගෙවන බඩසරවස නිමකරනලදී, කටයුත්ත කරනලදී. මේ රහත් බව පිණිස අනෙකක් නැතැයි දැනගත්ත, ආයුණුමන් මාලුංකන පුත්ත තෙරණුවෝ රහතුන් අතරන් වික්තරා කෙනෙක්ද වුහ.

(මාලුංකන පුත්ත සූත්‍රය)

මහතෙහි, යම් ස්පර්ශායතනයක් සංවර නොවූයේ, දුකම පැමිණ්නම්, එබදු ස්පර්ශායතන සයක්මය යම් කෙනෙක් ස්පර්ශායතන සංවරකරනු ලැබුයෙනම්, ග්‍රද්ධාව අභේතාහු කෙලෙසුන් ගෙන්, තෙත් නොවුවාහු වෙසෙත්.

මහජර රුප දැක, යම් නොමහජර රුප දැක රුපයන්හි රාගය දුරකෙර ගන්නේය. මට අප්‍රිය ය'යි සිත නොකෙලසන්නේ ය. ප්‍රිය වුද, අප්‍රිය වුද, දෙවදැරුම් ගබ්දයන් අසා ප්‍රිය වූ ගබ්දයන්හි මුසපත් නොවන්නේය. අප්‍රිය ගබ්දයෙහි ද්වේෂය දුරු කරන්නේය. මට අප්‍රිය ය'යි සිත නොකෙලසන්නේය.

මිහිර සුවද ආභ්‍යන්තරකොට, යලිද දුගේද ආභ්‍යන්තරකොට, සුවදෙහි රාගය දුරකිරන්නේය. දුගේට ද්වේශකරමින් සිත නොකෙලසන්නේය.

මිහිරරසයක් අනුහවකොට අමිහිරරසයක් අනුහව-කොට, රසයෙහි රාගය දුරකිරන්නේය.

අමිහිරරසය කෙරෙහි ද්වේශකරමින් සිත නොකෙල-සන්නේය.

විදිනලද සුවපහසින් මත්නොවන්නේය, විදිනලද දුකින් නොසැලෙන්නේය. සුවදක්කෙරෙහි රාගය දුරකිරන්නේය. ද්වේශය ඇතිකරමින්, සිත නොකෙලෙසන්නේය.

ක්ලේශසංඛ්‍ය ඇතිහෙයින් මවාගත් සංඛ්‍යාති ඉතා ලාමක සත්ත්වයෝ පමාවන්නාහු සසරට පැමිණුන්, වීළැඩි සිහියෙන් යුතු බුද්ධ ග්‍රාවකයා පනද්වකාමනික්‍රිත සියලු මනේමය විනර්කයන් දුරකොට, විත්තවිවේකය වඩුමින් භූදකලා වන්නේය. තනිව වෙසෙන්නේය.

මෙසේ යම් කළෙක තම අරමුණෙහි සිත මැනවින් වඩනා මද්දේවේද, වීවන් සිත කිසිවක්කෙරෙන් නොසැලෙයි. මහණුනි, හෙතෙම රාග ද්වේශයන් නසා ජාති මරණයන්ගේ පරණේර වූ නිවනට යන්නාහු වෙති.

(වීසසායනන සුතුය)

හේ මෙසේ සිත සමාහිත කළේහි, තාෂ්ණා විත්ත උපක්ලේශයන්ගෙන් සිත පිරසිද්ධ කළේහි, කටයුතුවල තිරනවීම අත්හළකළේහි, සංසුන් වූ නොසැලෙන සිහියෙන් යුතුකළේහි ආග්‍රාවයිජ්‍යනාය පිණිස සිත මෙහෙයවයි.

හේ මේ දුක යයි තත්ත්වාවබෝධයෙන් දැනගනියි, මේ දුක අතිවිමේ හේතුයයි, යට්‍ය ස්වභාවයන් වටභාගනිමින් දැන ගනියි.

මේ දුකඩ නිරෝධයයි යට්‍යාත ස්වභාවයන් දැනගනිමින් වටභාගනී.

මේ දුක්ඩතිරෝධගාමණී ප්‍රතිපද්‍රවය'යි, යට්‍යාත ස්වභාවයන් දැන ගනිමින් වටභා ගති.

මේවා ආශ්‍රාවයෝයේ'යි අවබෝධයෙන් යුතුව දැනගනියි. මේවා ආශ්‍රාවසමූද්‍ය'යි අවබෝධයෙන් යුතුව වටභාගනියි. මේවා ආශ්‍රාවතිරෝධයේ'යි තත්ත්වාවබෝධයෙන් වටභාගනී.

මේ ආශ්‍රාව නිරෝධයට පිවිසෙන ප්‍රතිපද්‍රව (පිළිවෙත-මාර්ගය)තත්ත්වාවබෝධයෙන් දැනගනී.

මෙසේ දන්නා ඔහුගේ සිත කාමාශ්‍රවයෙනු ද මිලේයි. සිත භාවෘවයෙනුද මිලේයි. සිත අවිද්‍යාආශ්‍රාවයෙනිද මිලේයි. ව්‍යුත්ත (මිලුන) කළුත් ව්‍යුත්ත (මිලුනේ) ය'යි ප්‍රත්‍යාවේෂ්‍යයෙනියටයි. ජාතිය(යටි ඉපදිම) ස්ථාය විය. බඹසර (පිළිවෙත් පුරා) වැස නිමවනලදී කරණීය (කළ යුත්ත) කරන ලදී.

මේ අරභත්ත්වය පිණිස කටයුතු අනෙකක් නැතැ'යි ද කවර හෝ කාය ස්වභාවයන් කෙරෙනි, කුමන අයුරක හෝ පිළිගැනීමක් , බැඳීමක් නොවන බව ප්‍රජ්‍යාකරණී. ප්‍රජ්‍යාවන් වටභාගනී.

මාගේ බසින් පවසන හොත්, අන්දය විසින් සත්‍යලෙසින් පවතිනලෙසින්, හැඟීම් ඇතිකොට ගිලුගන්නාලද යම් රැජායතනයක් වේවා, ගබ්දයතනයක් වේවා, ගන්ධායතනයක් වේවා, දැනීමක් වේවා, තම තමන් කෙරෙන් ඇතිකරණ එළුම් දාෂ්ධිගතින් කෙරෙහි නොබැඳෙන, නොඅභෙලන, අයුරුන් තාදී ගුණයෙන් යුතුව, එළු සත්‍යය හෝ මුසාවක් ලෙසින් හෝ කවර ආකාරයකින් හෝ නොපිළිගතිම්,

යම් දාෂ්ධිගතියක, පුරාවේ බඟැලියේනම් එළුයෙහි ගිලුගියේනම්, පිළිගනු ලැබුවේනම්, විවත් පීඩාකාර අනර්ථකාර රදුම් ඇතිකරන දාෂ්ධින් (පිළිගතිම්) කෙරෙන්.

විවැති දැ දැකිම්. දැන්නෙම්. වශයෙන් තවාගතයන් වහන්සේ තුළ තාත්ත්‍යාදි කිතුවලි පහළ නොවන්නේමය,

(කාලකාරාම සූත්‍රය)

ම විසින් මෙසේ අසනලදී, වික් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සවැත්තුවර අනේපිඛුසිටුතුමාගේ පේනවනරම් ආරාමයෙහි වැඩසිට සේක. විහිදි භාග්‍යවතුන් වහන්සේ;

මහතෙනි, විද්‍යාගත්‍යා කෙරෙන් දේශගතාකරම්. ඔබගේ විමුක්තිය උදෙසා, තැන්පත් වූ මහසින් යුතුව, මැනවින් වටහාගනුව.

විසේය ස්වාමිනි හික්ෂු භාග්‍යවතුන් වහන්සේ හට පිළිතුරු දුන්නේය.

අත්තය නානාප්‍රකාරවූයේ වුවද, විය අනාගතය නොවේ, යමක් අත්තද, විය ප්‍රහිත්ව ගොසිනි, යමක් අනාගතද, විය නොපැමිණියේය.

වර්තමානවූ යම් ධර්ම ස්වභාවයක් වෙත්ද, එච්චේයේ අනිතයතාවය පිළිබඳව, නොකැලපුහුන තැන්පත් සිතින් යුතුව, නැවත තැවතන් විමසා බලමින්, ප්‍රජාවත් තැනැත්තේ විද්‍රෝගණු වඩින්නේය.

නොපමාව කෙලෙස්තැවිය යුතුය, කවර මොහොතක මරණය වේ දැයි, නොවැටහෙන්නේය. විවත් වැටහිමකින් යුතුව දහවල-රුය-නොබලා, කෙලෙස්තැවමින් වඩනා විද්‍රෝගණු ඇතුළාය, “සිහිය” මෙස තරාගනයන් වදුරන්නේය

මෙලෙසින් මහණෙනි, අතිතය ගෙවීගොසිනි අතිත රුප අහෝසිය.

අතිතයේ පැවති ආස්වාදයන් මෙහෙනිකරති. අතිතය ගෙවීගොසිනි. විවත් ආස්වාදයන් අහෝසිය.

අතිතයේ පැවති හමුවීම් (එස්ස) මෙහෙනිකරති. අතිතය ගෙවීගොසිනි. විවත් හමුවීම් (වස්ස) අහෝසිය.

අතිතයේ පැවති දැනගැනීම් (වේදනා) මෙහෙනිකරති. අතිතය ගෙවීගොසිනි. විවත් දැනගැනීම් (වේදනා) අහෝසිය.

අතිතයේ පැවති හඳුනාගැනීම් (සංඡු) මෙහෙනි කරති. අතිතය ගෙවීගොසිනි. විවත් හඳුනාගැනීම් (සංඡු) අහෝසිය, අතිතයේ පැවති හැඟීම් (වෙතනා) මෙහෙනිකරති. අතිතය ගෙවීගොසිනි. විවත් හැඟීම් (වෙතනා) අහෝසිය. අතිතයේ සිතුව්ම් පැවත්වූ ආකාරය (මනසිකාර) මෙහෙනිකරති. අතිතය ගෙවීගොසිනි. විවත් සිතුව්ම් පැවත්වූ ආකාරය (මනසිකාර) අහෝසිය.

අතීතයේ පැවති ඕනෑකම (තත්තා) සිහිකරු. අතීතය ගෙවීගොසිනි. විවැනි ඕනෑකම (තත්තා) අභෝසිය.

අතීතයේ පැවති මතකයන් (විශ්වාන) මෙහෙනිකරු. අතීතය ගෙවීගොසිනි. විවන් මතකයන් (විශ්වාන) අභෝසිය.

මහත්‍යාචාරි, අතීතයක් පවතින ලෙසින් මෙහෙනිකරු. ගේපයකින් තොරව අතීතය ගෙවීගොසිනි. විවන් අතීතය අභෝසිය.

අතීතය අනුගමනය නොකරන්නේය. නොව්‍යාචාරි අනාගතයක් කෙරෙනි තාෂ්ණා තුපද්‍රවන්නේය. යමෙක් ගෙවි ගියේ ද, විය අභෝසිය. යමක් නොපැම්තියේද, ඇතිනොවූයේ වෙයි.

යමෙක් අත්වදින ස්වභාවයන් පිළිබඳව වැටහිමෙන් යුතුව, ධර්ම ස්වභාවයන් ඒ ඒන්හි අනිතභාද ලෙසින් විමසා බලන්නේද - වදුරුණනා කරන්නේද, ඒ ප්‍රයුවන් තොමේ නොසැලෙන අයුරින් නිවහට හේතුවන ඒ වදුරුණාව වඩන්නේය.

මෙබදු පැවතුම් ඇති - නොසැලෙන - පමානොවන බුද්ධ ග්‍රාවකයා “ හද්දෙකරන්ත ” යයි බුද්ධ මූති ප්‍රකාශ කරයි.

(හද්දෙකරන්ත සුතුයෙනි)

සංහිදීම ඇතිකළුනි වදුරුණනා වඩන්නාහට, අරහත්ත්ව මාර්ගක්ෂණයෙහිද කාමාදී හවයන්හි නැමිලක් නොවේ.

හවයන්හි නැමිලක් නැතිකළුනි, පිළිසිදු ගැනීම් වශයෙන් මේ හවයට (පැවත්මට) යැමක් නොවේ.

හවයෙන් හවයට (පැවත්මෙන් - පැවත්මකට) ඒමක් - යැමක් නැති කළුනි වපුති - උපත්ති නොවේ.

වපුති උපත්ති නැති කළුනි මෙහිද - විහිද යහුවෙන් මේ දෙක අතරේ පැවත්ම නැතැ. මෙයම දුකෙහි කෙළවරය.

(නිර්චාන සූත්‍රය)

විකශග සිත් ඇති, යහපත් නුවණාති, සිහියෙන්යුත් බුද්ධ ක්‍රාවක තොමේ, සෙවීමද - සෙවීම පිළිබඳ සම්හවයද මනාකොට දනී.

යම් තැනක ඒ සෙවීම නිරුද්ධවේ නම්, ඒ මහතාතොමේ නිවහද, නිර්චානාගාමී, මාර්ගයද දනී. ඒ මහතා තොමේ විවන් සෙවීම් ස්ථාය කිරීමෙන් ආංාරහිත ව්‍යෝ, “ පිරිනිව්‍යෝ ” නම් වෙයි.

(පුරීම ව්‍යෘතා සූත්‍රය)

පක්ද්වස්කජඩය පිරිසිද දන්නාව්, කුදුමහත් හවයන් (පැවතිම්) තාශ්ණාවන් පහකළාව්, ඒ මහතා තොම පක්ද්වස්කජඩ උත්පාද-නිරෝධයෙන්-යමුණපදීමකට නොපැමිණුයි.

බරුම ස්වභාවයන්හි සකස්වීම් අනුව නිර්මානයවන හැඟීම් - සිතුව්ලි - මනසිකාර පිළිබඳව අවබෝධයකින්, වැටහිමකින් තොරව හමුවීම් (විස්ස) දැනගැනීම් (වේදනා) හඳුනාගැනීම් (සංයු) හැඟීම් (වෙනනා) - සිතුව්ලි ලෙසින් සකස්කර ගැනීම් (මනසිකාර) හි රුවටෙමින්, අසුරු කරමින් සත්‍ය ලෙසින් නැත්තේ ව්‍යවද, සත්‍ය ලෙසින් පවත්වා ගන්නට වෙර දරමින්, වළ්මත් වෙමින්, සකස්වන සිතුව්ලි අයෝනිසෝමනසිකාරයන්ය.

ධර්ම ස්වභාවයන්, හේතුප්‍රත්‍ය වෙමින් හටගන්නා සංජු අනුව බිහිවන නිර්මාණයවන සිත - සිහිය පිළිබඳව වැටහිමෙන් යුතු - හැඟීම් ආසුරුදෙනාකරන - සිතුව්ම් හටගන්නා ආකාරය දැනගත්, අවබෝධය යෝනිසේමනසිකාර ය'ය. "සිහිය" යි.

තත්ත්වබෝධයෙන් යුතු බුද්ධ ග්‍රාම තෙමේ, කිසිවක් සොයන්නට හෝ කිසිවක් පිළිබඳව සිතන්නට හෝ නොයති. හෙතෙම දියුණු වී වැඩුන, ව්‍යුතු සිහියෙන් යුතුව විමසිලුමත්ව (විද්‍යාරුණ්‍ය) සිටි.

හැඟීම් ආත්තිවිම - අහෝසි වී යැම, ප්‍රජාවන්ත බුද්ධ ග්‍රාමකායාගේ සිහියට වැටහෙති. බලවත් වූ සිහිය හමුවෙනි බිඳියන සිතුව්ම් සුන්‍ය වෙති. අහෝසි වෙති.

හැඟීම් නොවනකළ ඇත්තේ හෝ නැත්තේ නොවන්නේය. නිරෝධයයි. නිරෝධ ස්වභාවය සම්මතයෙහි "සමාධිය" ලෙසින් නාමරෘපවේ. වචනයෙන් සකස්කර (ව්‍යුත්ස්වාර) "සමාධිය" ලෙසින් නාමරෘප සම්මුතිය නොවන්නට, පවතිනුයේ පරමාර්ථ ධර්ම ස්වභාවයන් අනුව වෙනස්වන ධර්ම තාවයන් පමණකි.

හේතු ප්‍රත්‍යයන් වැටහෙනකළ, හැඟීම වැටහෙනු ඇත. එහෙත් එය "සිත" යනුවෙන් හැඳින්වෙන නාමරෘපයෙන් නොව "සමාධිය" වශයෙහි.

"මහණුති, සමාධිය වඩවු, මහණුති සමාධිගත මහතා - යථාභුතව ඇති සැටි දති.

කුමක් යටාවබේදයෙන් දිනීද යත්; රැසයාගේ සමුද්‍යද, අසට්ංගමයද,-වේදනාවේ සමුද්‍යද, අසට්ංගමයද, සංජුවේ සමුද්‍යද, අසට්ංගමයද, සංස්කාරයන්ගේ සමුද්‍යද, අසට්ංගමයද,-විජුනයාගේ සමුද්‍යද, අසට්ංගමයද දනි”

(සමාධි සූත්‍ර)

හමුවීම්, අසුරුකිරීම්, දැනගැනීම්, හඳුනාගැනීම් කෙරෙන් අධිකර ගත් හැඟීම් - සිතුවලි - නැවත නැවතත් ආස්ථාදයන් විදුම්න්, මෙනෙහිකිරීමෙන්, සිජිපත්කිරීමෙන්, සිනිමෙන්, නොසිදෙන අයුරින් සිතුවලි දහරාවන් පැවතිමක් රෙසින් මතකයේ (විජුනයේ) සකස්වීම වෙයි. පවතියි.

හේතුප්‍රත්‍යය වූ විතත්විකාරයන් පිළිබඳව වැටතිමෙන් තොරව, මනස (සිතා) සකස්වූ අකාරය, අයෝනිසේමනසිකාරය යි.

ව්‍යුතු සිහියෙන් යුතුව - ආය්සී සත්‍යය වටහාගත් බුද්ධ ග්‍රාවකයා, පහළවන කිසිදු හැඟීමක, අනුගත නොවෙයි. සිතුවල්ල පහළවූ අයුරින්ම අහෝසිවන්නට හරහුමස, සිතුවල්ල පිළිබඳව සිතන්න නොයයි. නොපෙළමෙයි.

සිතුනා කමක් නැත. ඒ පිළිබඳව සිතන්නට නොය යුතුය.

හැඟීමෙහි අනුගතවී සිතන්නට යැමෙන්, හවය අධිවී, සකරෙහි වැරී, අතරමංවන බව සිහියෙන් යුතුවන-බුද්ධ ග්‍රාවකයා හට වැටහෙති. දතිති.

හේතුප්‍රත්‍යය - ස්වත්‍හාවයෙන් - ස්වත්‍හාවයෝමය, එහි ගත යුත්තක් නොවෙති.

ස්වභාවයන් පිළිබඳව හැඟීමක්, සිතුව්ල්ලක් තොටුයේ ස්වභාවයන් තොපවති.

ස්වභාවය පිළිබඳව සිතුව්ල තොවන්නට, වෙනස්වීම් වැනි නාමර්ථයන් පහළවීම හෝ බැඳීම් තොවති.

එහෙයින් සත්‍ය වශයෙන් තොවන ස්වභාවයන්, හැඟීම් අසුරන් මිස, දැනහඳුනා ගතහැකි කිසිවක් තොවන බවද වැටහෙති.

දුටුයේ - දුටුවා පමණි.

අසුරන් - අසුරනා පමණි.

දැනුන් - දැනුනා පමණි.

එහි හඳුනාගැනීමක් සිදුවූයේ නම් - ඒ පෙරමතක (විජුන) යෙනි. ධර්ම ස්වභාවයන් අනුව සිතුව්ල ලෙසින් පහළ වන පෙර මතකයන්, යම් යමින් සංස්කරණය කරමින්, මෙහෙති කරනුයේ වර්තමානය ගොඩනෑගෙති, සකස්වති.

පක්ද්වුජ්ඩියයන් අසුරු කරමින් අතිවන අසුරු කිරීම්, - දැන ගැනීම - හඳුනාගැනීම සිතුව්ල ලෙස අතිත මතකයනට (විජුන) අනුගතව පවතින බව විළැඳූ සිහියෙන් යුතුව (විද්‍රෝෂණ) විමසුම් සහගත බුද්ධ ඉළුවකයා හට වැටහෙති.

ධර්ම ස්වභාවයන් පිළිබඳව ආයුෂී සත්‍ය වටභාගන් ප්‍රයුවත් බුද්ධ ඉළුවකයා කිසිදු ආකාරයකින්, බිජිවන නාමර්ථ - සිතුව්ල කෙරෙහි අනුගත වීමකින් තොරව, එළැඳූ සිහියෙන් යුතුව ධර්ම ස්වභාවයන් ලෙසින්ම පවතී.

නොසිනීම හේතුවෙන්, අනිතය අසුරන් පහළටු සිතුවලි අහෝසිවන කළ, පවතින වර්තමානයක් ද නොවෙති. තවත් කළ යුත්තක් පහළ නොවනුයේ නවතිති. නිවෙති.

හේතුප්‍රත්‍ය ස්වභාවයද, හැඟීම පමණක් වනකළ, භාමර්ජප සිතුවල්ල මිස අන්කවරක් පවතින්නද? කිසිවක් නොවූයේ නොව - නොවිය.

” අනිතය සංඛ්‍යාවන් (හඳුනාගැනීම්) ගෙන් සෙවලි නොකරන ලද, අසය නිසාමයි, කන, භාසය , දිව , කය , මනස (මෙහෙති කිරීම්) නිසාමයි දුකත්, සැපත්, අපට උරුමකර දෙන්නේ.

අනිතයේ වැඩිසිටි රහතුත් වහන්සේලා ” වැස්ස අභිතාක් වතින්න, මාගේ කුටිය නොදින් සෙවලිකරලා’යි තියෙන්නේ කියා සිංහනාදකර තිබෙනුයේ, උත්වහන්සේගේ කුටියට වැසිදිය නොවැවෙන නිසා නොව, මිදුම, සිතල, නොවීන නිසාම නොව, උත්වහන්සේ දැක්කාය කියන තැනදීම, අසුරනාය කියන තැනදීම, දැනුනාය කියන තැනදීම, හමුවීම (විස්ස) අනිතය ලෙසින් වැටහිමේ,අවබෝධයෙන් පරිපුර්ණ වූ උත්තමයෙකු නිසාය.

යමෙකු විසින් කාමාශ්‍රාවය (අසුරය කිරීම් - ආස්ථාදය (විදීම්) නැතිකරන ලදද, අවිද්‍යාව දුරකෙරන ලදද, හට ආශ්‍රාව (පැවතීම්, අසුරයකිරීම්) නැතිකරන ලදද, කෙමෙසුන් ගෙන් මිදුනා වූ එළපය (උපදුව කාරකයන්) රහිත වූ, එළද්ද ග්‍රාවක තොම - සේනාසහිත මාරයා පරදවා - අන්තිම වූ ගිරිරය දරයි.

ධර්මතාවයන් පිළිබඳව තත්තාවබෝධයෙන් යුතු -
ප්‍රජාවන්ත හුදුධ ග්‍රාවකයාගේ සිහිය (සතිය) හමුවෙනි.

නාමරූප විතරක අභේසියි.

නාමරූප විවාර අභේසියි.

නාමරූප ප්‍රිති අභේසියි.

නාමරූප විකාර වීම් - පිළිගැනීම් අභේසියි.

නාමරූප යනු වචනයෙන් සකස්වෙන්නකි(වචසංස්කාර),
සිතකි සිතුව්ලුලකි, සිතුව්ලුල නොවන්නට - නාමරූප නොවෙති,
නාමරූප නොවන්නට - සිතුව්ලුල නොවෙති.

නාමරූප අනුගත වෙමින් සිත - සිතුව්ලු ලෙසින් සකස් වූ
සියලු කෙළේශයයෝ - උපධි -ස්වහාවයෝ - මාරයා - සාමාධිය -
නිවනද, නාමරූප සම්ගම ගේෂයකින් නොරව අභේසි වෙති.

සියලුදෙයෙහි හිස් බව, යමෙකු හඳුනාගත්කළ හේ කිසිදු
ලොකික දර්මතාවයකින් මුලා නොවන්නේය. මක්නිසාද යන්;
ඡ්‍රෑවාමත ඔහු පිවත්නොවන බැවෙනි.

යමක් ලදක්කුණි උද්ඛාමයට පත්නොවන ඔහු, නොලද
ක්කුණි, කනස්ස්ක්කුලට ද පත්නොවන්නේය.

කිරීතිය ඔහු තුළ උද්ඛාමක් ඇති නොකරවයි,

අපකිරීතිය තුළ ඔහු පිඩාවට පත් නොවයි,

දොස් ඇස්සේ මෙන් ඔහු නොකැළමෙන්න්නාසේම ,
ප්‍රගාංසාවෙන් දිනාගත ද හැකිනොවේ.

සතුට කෙරනි ආකර්ශනයවීමක්ද, වේදනාවෙන්
පළායාමක්ද, ඔහු තුළ නොවේ.

මේ සියල්ලෙහි හිස්බව අවබෝධක තැනැත්තා හට ඇඳීම් කරන දැ හා නොකරන දැ යයි දෙකක් නොමැත.

මන්දයන්; ඒ සියල්ලෙහි හිස්බව ඔහු ප්‍රතිඵ්‍යුතු වශයෙන්ම දන්නා බැවති. සම්මතයන් කොපමණ ඇතෙන්, ඔබ දන්නේ ඉන් ස්වල්පයක් පමණි. නොදන්නා සම්මතයන් කෙරෙන් ඔබ පිඩාවට පත්නොවන්නා සේම, දන්නේ යැයි හඳුන්නේය. ලෙසින් බැඳුගිය සම්මතයන් ඔබව දුකට පත්කරයි.

දන්නේය, හඳුන්නේය, ලෙසින් ඔබ හසුවනුයේ පක්ද්වලපාදානස්කංචියනටමය, වැළඳගනුයේ උපාදාන-ස්කන්ධයන්මය.

දන්නේ යැයි හැඟීම අසුරටපත් තැනැත්තේ, තව තවත් දැනුම සොයුම්න් හමු යයි. දුකම අසුරට කරයි.

නොදන්නා-තැනැත්තේ නැවති සිටියි. දැනගැනීමේ තාම්ත්‍යාව පහළනොවුයෙ නම් සේවීමක් - සොයා යැමක් නොවන්නේය.

“දුටුව සිත විදුප් සිත ඒ සැනින් නිම වෙලා
මතකයන් ගේෂ වී හවුගමන දිගු වෙලා
සසර ගති නොම හඳුන තන්හාව පොදුබඳන්
බුද්ධීමත් ව්‍යුහයින් “දුක ” විදිනි මෝඩයෝ ”

එස්ස - හැඟීම , වෙතනා - හැඟීම වටහාගන්න. හඳුනාගන්න. විය වැටහුන් නැවතිමයි.

හැඟීමකි - හැඟීමද හැඟීමකි, හැඟීම පිළිබඳව සිනිමද හැඟීමකි, අධිකිවීම හැඟීමකි. නැතිවීම හැඟීමකි, හැගෙනවා - නොහැගෙනවා යනුද හැඟීමය.

ක්ලේශයෝ යනු හැඟීමිය, ක්ලේශයන් හා බැඳීම යනු හැඟීම් අසුරු කිරීමය, සිතුව්ලි ලෙසින් පැවත්වීමය. විහෙන් නොබැඳී පවතින කිසිදු හැඟීමක් නොවන්නේය.

හැඟීම, හැඟීමක් නොවන හැඟීමකි. සිහිය යනු ඇුණුයයි, විළැකි සිහිය යනු ප්‍රත්‍යක්ෂ ඇුණුයයි, වැටහිමෙන් යුතු තුවනුයි.

හැඟීම - සිත, පහළවුවාට, එවන් හැඟීම් හා අනුගතවෙමින්, සිතුව්ලි පැවත්වීමක්, විළැකි සිහියෙන් යුත් බුද්ධ ග්‍රාවකයා විසින් නොකරන්නේ ය.

(වෙනතා) හැඟීමෙහි අනුගත වෙමින්, සිතුව්ලි ඉපදිවීමෙන් මතකය (විජූහ) වැඩෙයි. මනසිකාරය සිතුව්ලි අසුරින් මතකය (විජූහය) සකස්වන ආකාරය බව, ප්‍රජාවන් බුද්ධ ග්‍රාවකයා ප්‍රත්‍යක්ෂඇුණයෙන්ම වටහා ගනියි.

හැඟීම අනුගත වෙමින් සිතුව්ලි නොවනුයේ, කිසිදු ආකාරයේ සකස්වීමක් (සංස්කාරයන්) නොවේ. සියලු ගාස්තාවරුන් අතරෙහි තරාගත සම්මා සම්බුද්‍රන් වහන්සේ ම ග්‍රේෂයියි.

විසේ කියනු ලබන්නේ හේතුජැතිවයි.

“ ලේක සම්මතයෙහි ඇතිවූ සියල් ගුරුවරු - දෙමාපියන් - දේශකයන් - දේශනයන්, තත්ත්‍යන් - පාර්මිපරික දැනීම් - පිළිගැනීම් තුළ සත්ත්වය ගැටුගසා ඇත්තේය ”

ඉගෙන්වීම්මත, අනුගතවීම් - පිළිගැනීම කෙරෙන් සිදුවෙන්නේ - සම්මත තුළ ගැටුගසී යාමයි. සිර්වීමයි.

මේ ආකාරයෙන් ගැටවලට හසුවි, සිර්වීම හේතුවෙන් - වැරදි පිළිගැනීම් පවත්වමින් දුක විදිනවා.

සත්ත්වයින් මෙලෙසින් දුක විදිමේ ගැටල්ව විසඳුම සඳහා සිදුහන් බෝසනාහන් වහන්සේ - තම ප්‍රජාවෙන් සම්කරණ සකස්කර, එස්ස, වේදනා, සංඡු, වේතනා, මනසිකාර, යතුවෙන් පක්ද්වලභාසක්ඛයෙන් ආදේශයන් ලෙස යොදාගැනීමින් ගැටල්ව විසඳු තියෙනවා.

ගැටල්ව නිරාකරණය කිරීමට සමත්වීමන් සමඟම - සිදුහන් බෝධි සත්ත්වයන් වහන්සේ තුළ ව්‍යෙක් පැවති වැරදි වැටහිම වෙනුවට, නිවරදි අවබෝධය පහළ වෙනවා. පැවති වැරදි සම්මතයන් අසුරුරු කිරීමෙන්, ආස්ච්චාදය තමයි මුලාවන් - විහි ආදිනවය ලෙසින් “දුක ” පැවතීමන් - විදුදාරා ගැනීමට නොහැකි, දුකින් පිඩින සත්ත්වයා ඉන් ගැලුවීමේ මග නොදැන සසරෙහි අතරම්. වී සිටින ආකාරයන් පිළිබඳ බුද්ධිය පහළ වෙනවා

දුක අතිවීමත් - දුක අතිවීමේ හේතුවන් - දුක නැතිකළහැකි බවත් - දුක නැතිකිරීමේ මාර්ගයන් වතුරායී සත්‍ය වශයෙන් උන්වහන්සේ ගේ ප්‍රජාවට හසුවෙනව....සියල් හේතුප්‍රත්‍යයන් පිළිබඳ තත්ත්වාවබෝධය ලද - බුද්ධියෙහි උපරිම - උවිෂතම ස්වභාවයට පත්වෙමින් උන්වහන්සේ “බුද්ධ ” නම්න් සම්මතය වෙනවා.

සම්මත යන් අසුරුරු කරමින් සිතුව්ම් මුලාවෙනි ගැලීම “දුකට ” හේතුව බව වටහාගත් උන්වහන්සේ - තමන් වහන්සේ විසින් අවබෝධකර ගත් ධර්මය සියල් සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් යුතුව දේශෙනුකර ව්‍යුරුදාන් වාස්තුවා.

සසරෙහි වැටී “ දුක විදින සියල් සත්ත්වයන්ගේ ව්‍යුත්තිය උදෙසා මග වටහාදුන් තවාගත සම්මා සම්බඳ පියාණන් වහන්සේ, සියල් සත්ත්වයන්ගේ කළුණානු මිතුයෙක්. පිදිය යුත්තන් අතරන් පිදිය යුත්තාම වෙනව).

“ දැනගත්තාය, දත්තවාය කියන්නේ පකද්ව- උදුනස්කඩයට හසුවිමක්, ආපෝ, තේපෝ, වායෝ, පධිව, ආකාශ ගැන කරා කරන්නේ - සිතන්නේ ඒවා කෙරෙහි දැනීමක්, ඉගෙනීමක්, පිළිගැනීමක් ඇතිකර ගත් ඇයයි.

එච් දේ තිබෙන - පවතින ලෙසින් පිළිගත්තා ඇයයි. එච් නාමරූප සම්මත නොදුන්තා ඇයනට, ඔය කියන මහාජුත කිසිවක් නැහැ. දැන කියාගත් ලෙසින් ඇතිකර ගත් සම්මතයෙහි සැබැස ස්වරූපය, සැබැස තත්ත්වය වටහාගත් ප්‍රජාවන්තයන් තව දුරටත් ඒවායෙහි රුවටෙන්නේ නැහැ.

(මූලපරියාය සුතුයෙහි)

බර්මතාවය පිළිබඳ අවබෝධයෙන් තොර සත්ත්වයන්, මාරයාගෙන් ගැලුවීමට වෙරදරන්නේ - මාරයාව කරතබා ගෙනම බඳව වටහාගත්නේ නැහැ. මාරයා ය කියන සම්මතයට අනුකූලවීම හේතුවෙන් - මාරයෙක් සිටිය, යනුවෙන් පිළිගැනීම ඇතිවෙනව). එච් පිළිගැනීම තමන් තුමම ඇතිකර ගත්තා වූ - පවත්වා ගත්තා වූ විතත්විකාරයක්.

මේ විතත්විකාරය - සිහිකරමින් පවත්වාගත්තා තාක්කල් “ මාරයා ” ය කියා වැරදි සිතුවිල්ල - විතත්විකාරය තුමට වි පිඩා විදිනව).

මාරයා ලෙසින් ඇතිකර ගත්- විතතවිකාරය පිළිබඳව වැටහිමෙන් යුතුව, විතතවිකාරය සිහිනොකිරීමෙන්, මෙනෙහි නොකිරීමෙන්, මාරයා ලෙසින් ඇතිකළ සම්මත සිතුව්ල්ල අභේසි වෙනවා.

මාරයා පිළිබඳව සිතින් (මනසින්) සකස්කර ගත් ආහාරය, සිතුව්ල්ල භ්‍ක්ති විදිමෙන්, ලද වේදනාව වැටහෙනවා, මුලාව නැතිවන විට, දුක නැතිවෙනවා.

මිනිසෙකමෙන් (තත්ත්වාවෙන්) යුතුව මතකයන් (මනසිකාර) එක්රේස් කරගත් විට. ඒවා සිහිවෙනවා, මෙනෙහි වෙනවා, එවිට සෙවිම් කරන්නට සිදුවෙනවා, පෙළෙශෙනවා නැතිවිය දෙය සෞයමින් “දුක ” පවතිනවා.

සත්‍යවශයෙන් ඇත්තේය, පවතින්නේය, ලෙසින් පවත්වාගත්, විතතවිකාරයන් පිළිබඳව නොවැටහිම “ අදුර ” යි. අවිද්‍යාවයි. කවර මොනොතකදී හෝ මේ පිළිබඳ යට් ස්වභාවය - සත්‍යය වැටහෙයි නම්, ඒ අදුර පහවයාමයි. ආලේකය උදාවීමයි. පහළ වීමයි.

නොදුන්නාකම - නොවැටහිම - අවිද්‍යාව දුරැව් සත්‍යය වැටහිම - ප්‍රජාව පහළ වීමයි, එයයි “ආලෙකොලදපාදි” යනු,

“ වෙතනා හං හිතඩ වේ - කමමං වදුම් ”

වෙතනාව / සිත / හැඟීම / සිතුව්ල්ලම ක්‍රියාව / කර්මය වේ.

සිතය - සිතුව්ල්ලය - හැඟීමය, වෙතනාවය ලෙසින් කවර වචනයෙන් දැක්වූයේ වුවද, එයම ක්‍රියාවට / කර්මයට හේතු සාදන්නේය.

විසිංහාරං ගතං විතතං
තන්හා නං බය මැණ්ඩගම
වතුරාය්සීසත්ත අවබෝධකල තරාගතයන් වහන්සේ
විසින් ප්‍රකාශකල ප්‍රථම උදානයෙහි පාධයක්.

පක්ද්වූභ්‍යායයන් අතිත හේතුන්ය, අතිත හේතුන් අසුරකරමින් - සිතුව්ලි පැවත්වීම තන්හාකාරකයි, තන්හාව සකස්වෙමින්-පවතින්නේ ඒ අනුවයි. තන්හාව සකස්වීමට හේතුවන අතිත සම්මත ස්කජයන් (උපධි) සිහිකරමින් වචනයෙන් සකස්කිරීම, සිහියෙන් යුතුව බැහැරකර දැමුවෙමි. තවදුරටත් තන්හාව අසුරකරමින් තන්හාව පවතින ආකාරයෙන් අතිත ස්කජයන් (උපධි) කෙරෙහි සිතුව්ලි සකස්කිරීමක් නොවේ.

වෙනතා කියන්නේ සම්මුති අසුරෙහි සකස්වූ සකස්වෙන.... සකස්වෙමින් පවතින කසල (කෙලෙස්) ගොඩක්. මේ කසල ගොඩෙහි සිතුව්ලි - හැඟීම් වෙනතා වගේ ව්‍ය සංස්කාරයන් අසුරකරමින් " සිහිය " පවත්වන්න බැහැ ඒ නිසාමය සිහිය (සිත) පිරිසිදු කිරීමට උත්සාහ කළයුත්තේ.

දැකි උත්සාහයක එලුය වශයෙන් සිහිය නිරවුල් වනවිට සියල්ල වැවහෙනවා.

" දැන් නම් කිසිවක් නැහැ සිහිය පවතිනවා යනුවෙන් හැඟීමක්, සිතුව්ල්ලක් ලෙසින් මාරයා - සිහිය තුළට පිවිසෙන්නට උත්සාහ කරනවා

වැඩිගිය සිහියෙන් යුතු බුද්ධ ඉවකායා ඒ සිතුව්ල්ල මාරයා බව හඳුනනවා.

ල් නිසා, ඒ හැඟීමට ගොදුරුහෙනාව් සිහිය පවත්වනවා කිසිදු ආකාරයකින් සිතට - සිතුව්ල්ලකට අනුගතවෙන්නේ නැහැ ගොදුරුවෙන්නේ නැහැ.

සිහිය බලවත් වෙමින් භූද්‍යකළාව පවතිනවා.

“ පබසසර මදු හිකඩවෙ විතතං ”

සිහිය (සතිය) (සිත) දිප්තිමත්ය. වර්ණයෙන් හැඩයෙන් - රුපයෙන් - වචනයෙන් සකස්කර - නාමරුපයෙන් දැක්විය නොහැකි අයුරින් වෙනවා).

ආලෙකා උද්‍යාදී - ආලෝකය උඩවුනා

පන්දුකු උද්‍යාදී - ප්‍රෘථිව පහළ වුනා

මහතෙහි, ධර්මාවබේධයෙන් සපිර බුද්ධ ග්‍රාවක තෙමේ, රහත් බවට පත්වුයේ, සියල් අසුරුකිරීම් කෙරෙන් වෙන්වුයේ - සිද්ධාලයුත්ත සිද්ධාලේ උපද්‍රවරහිත, හව සකස්වීම් වටහාගත්, වියින් මිදුන, ඒ රහත් නු බියකාරක වූ, පන්දුවුන්දියන් කෙරෙන් බැහැරහෙනාව් - නිවුහනිවූ අරමුණු ලබයිදී? සපදුක් විදිම්න් ඒ රහත් නු තුළ රාගය - දේවීෂය - මේහය - ස්ක්‍රීය වී ගියෙන්, ඒ හික්‍රුව ඉතිරුවූ ස්ක්‍රීඩය පමණින් යුතු නිවුන ස්වහාවයට පත්වේ .

(ශේෂාධිගේ නිර්වාණ)

මහතෙහි, ධර්මාවබේධයෙන් සපිර - බුද්ධ ග්‍රාවක තෙමේ, සියල් අසුරුකිරීම් (ආගුවයන්) නැතිකර දැමුයේ - හවය ඇතිකිරීමේ තේතු ප්‍රතිස්ථා වශයෙන් වටහාගතු ලබයේ, සියල් කෙලෙස් (විතතවිකාර) කසළයෙන් මිදුන්ය.

බය අධිකල හැකි-සියල් සම්මතයෙහි ආස්ථාදය විදිමෙන් / මෙහෙහිකිරීමෙන් , සිහිකිරීමෙන් වෙන්වුයේ, - සියල් සකස් කිරීමෙන් (සංස්කාරයන්) - ඕනෑකම (තත්තාව)හමැති කසල හැකිකල හෙයින්, සියල් උපද්‍රවකාරකයන් කොරේන් තොරව නිවුහෙන්වේ.

(තිරැපාධිගේ නිර්චාරය)

කාම සංස්කාරයන් වැළකුණු - රුප සංයෝජන ඉක්මණිය, ක්‍රියාවූ නිජිතාග අධිති හෙතෙම ගැඹුරෙහි නොගිලේ.

(ව්‍යුත්ත සූත්‍රය)

අඟ්‍රේම අධ්‍යතාහට ඒකාන්තයන් දුක වේ. අධ්‍යාපනි, මහනා තෙමේ අඟ්‍රේම් නැත්තේය. දුක නැත්තේය. මෙසේ දහුව.

(කකුඩ සූත්‍රය)

යම් ඇයකු නාමයන්-රුපයන් නිරවශේෂයන් නිරදිඛ කරද්ද - ඔහු මේ සපුහෙහි ඒ නිර්චාන ධර්මය දැන, හව බ්‍රහ්ම සිජ්‍යාහුය.

(ශටිකාර සූත්‍රය)

විසිනුරුද්‍රාජ රුජ රුජයේ ඒකාන්තයන් දිරන්. තවද සිරුරද දිරුමට පැමිණේ, උපන්නාහුට ජරා, මරණ හැර අනෙකක් නැත.

(රුජ සූත්‍රය)

යමිනාක් විපාක නොදේද, ඒතාක් අඟුන තෙමේ - සතුටට කරණ කැයි හරි. යම් කලෙකත් පාපය විපාක දේ, ද විකල්හි අඟුන තෙමේ දුකට පැමිණේයි.

හසන්නා - හසන්නෙකු ලබයි. තොඩකරන්නා තොඩ කරන්නෙකු ලබයි, කිපෙන්නා, කිපෙන්නෙකු ලබයි, ක්‍රියාවහි විපාක ලෙසින්, අනුත් නසු පුද්ගලයාට - අනුත් විසින් ම හසයි.

(දුතිය සංග්‍රහ සූත්‍රයෙකි)

ආහජදය, කළුනානුමිතුව් මා නිසාම ඉපදීම ස්වහාවකාට - ඇති සත්ත්වයේ ඉපදීමෙන් මිදෙන්, දිරිම ස්වහාවකාට ඇති සත්ත්වයේ දිරිමෙන් මිදෙන්, මරණය ස්වහාවකාට ඇති සත්ත්වයේ මරණයෙන් මිදෙන්, ගොකය, වැළපීම, දුක් දොමිනස් දැඩිඳායාක ස්වහාවකාට ඇති සත්ත්වයේ දුක් දොමිනස් ගොක පරිදේව උපායාසයන් ගෙන් මිදෙන්,

ආහජදය, යම් මේ කළුනානු මිතුත්ත්වයක්, කළුනානු මිතු සහයක් ඇති - කළුනානු මිතුයන් කෙරෙහි නැමුණේ වෙනම්, යම් අයුරකින් මූල්‍ය බඩුසර වෙනම් විය මේ ක්‍රමයෙනුද දත් යුතු.

(කළුනානු මිතු සූත්‍රය)

අවශේනි, ගාර්ප්‍රතුයෙකි, රහන් නු විසින් කවරදහම් කෙනෙකුන්, නුවනින් මෙනෙහි කළ යුතුදී?

අවශේනි, කොටධිතයිනි, රහන් නු විසිනුද මේ පක්ද්වා එපාදානස්කජයියේ “අනිතජ” ලෙසින් “දුක” ලෙසින් -

රෝග ලෙසින්, ගධ ලෙසින්, ඩුල් ලෙසින්, විපත් ලෙසින්, පෙළීම් ලෙසින්, තමාගේ වැනසීමට හේතුලෙසින්, හිස්දෙයලෙසින් සඳාකාලිකතාවන (අනාත්ම) ලෙසින් නුවණින් වටහාගත යුත්තාහ.

අදවත්ති, රහත්හට තවත් කළයුත්තක් නැත. කරන ලද්ද - නැවත කිරීමක් හෝ නැත. විසේ ව්‍යවද, මේ දහම් වඩන ලද්දා ඩු.ඩුලව කරන ලද්දා ඩු “ දිටු දැමීයෙහි ” (මේජාතියෙහි) සුවච්ඡා පිණිසුදු, සිහි නුවණ පිණිසුදු පවත්තාහ.

(සිල සූත්‍රය)

වතුරායේ සත්‍ය අවබෝධයෙන් යුතුව, සියලු කෙලෙස්-මලනසු, අන්තිම සිරැර දරණා, යම් මේ රහත් මහතෙක්වේද.... හෙතෙම මම කියම්-දි කියන්නේය.මට කියත්, කියන්, කියන්නේය. දක්ෂවූ හෙතෙම ලෝකයෙහි ව්‍යාවහාරය දැන, ව්‍යාවහාර මාත්‍රයෙන්, ව්‍යාවහාර කරන්නේය. මනානුවණාති හෙතෙම, සියලු මෙහෙනිකිරීම් (මසද්දනා) ඉක්මවුයේවේ.

(අරහත්ත සූත්‍රය)

රහත්වීල මග නුවණ ලබන්නට පෙර, රාගාදී කෙලෙස් මා සිත්තිවය. සම්මත ධර්මයන් ඇසුරෙහි විය. දැන් ඒ තොවිය.

“යම් ආයනීමාර්ගයක් මට බේමධිඳි පහළ විද, මාර්ග ගුණයෙන් පෙර එය මට තොවිය. මතුත් තොවන්නේ ය. සියලු කෙලෙස්නා අවසන් බැවතින්, කෙලෙස් නිසන ආයනී මාර්ගයක් දැන් මට නැත් ”.

(ප්‍රච්චාවක්ඛනසූත්‍රය)

මෙය කිසිවෙක නොපිහිටි, පැවතීමක් ලෙසින් හෝ නොපවත්නා, කිසිදු අරමුණෙක නොව්ල්බෙන දැනමකි. මෙයම දුකෙනි කෙළවරය.

ගිනියම් වූ යකුඩියට, කුව්ගෙධියෙන් පහර වදීනකල විසිවී දැමුසෙන ගිනිපුපුරු ලෙසින් වී, නිවුහ ගින්න, ගිය තැනක් පැවසිය නොහැක්කේදී?

විසේම - කාම ප්‍රබජන, සෙසු හැඟීම් තරණයකළ නොසැමෙන, නිවන්සුව ප්‍රත්‍යක්ෂකල රහනුන්ගේ පනවන්නට ගතියක් නැත.

(නිර්වාහ සූත්‍ර)

සම්මා සමාධි

විතෙර වීම

අනේ ස්වාමිනි හරම අවුලක් තියෙනවා. මට නම් විසඳුමක් තේරෙන්නේ නහැය. ඔබ වහන්සේ මේ පටලවිල්ල විසඳුල දෙනවා?

අවුලක්නම් ඒක විසඳුගේන්න ඕනෑම ඒක විසඳුගේන්නකම් අවුලක් හැටියට හැගෙනවා. අවුල ඇතිකර ගන්නේ තමන්මයි. ඒ නිසා අවුල නැතිවෙන්න ඕනෑම් තමන් කෙරෙන්මයි කොහොම්වුනත් කමක්නහැය ඔය ඇත්තගේ අවුල කියන්නකො.

ස්වාමිනි නිරු පායනවා බැසයනවා, පෙනෙනවා, නොපෙනියනවා , සඳපායනවා, ඒක නැතිවෙනවා ආදර වැවෙනවා ඒකත් නැතිවෙනවා මල්පිපෙනවා මල් පරවෙනවා ඉපදෙනවා මැරෙනවා හැමදෙයක්ම විකක් ඇතිවෙනකොට විකක් නැතිවෙනවා මේවා සිදුවන්නේ කොහොමද මේවා සිදුකරන, විහෙම නැතිනම් කරවන කෙනෙක් ඉන්නවාද කියලු විසඳුදෙන්න ස්වාමිනි.

හොඳයි අපි මෙතැනින්ම පටන්ගනිමු මේ බණ මතුවේ මේ මොහොතේ ඉන්නේ ඔය ඇත්තා පමණක් දී?....

නහැය ස්වාමිනි තවත් පිරිසක් ඉන්නවා.

ඔබ ඇතිකර ගත් අවුල මේ මොහොතේ ඒ ඇය තුලත් තිබෙනවා දී?.

ඒක කියන්න අමාරදයි ස්වාමිනි, තිබන්නත් පුළුවනි , නොතිබෙන්නත් පුළුවනි.

බොහෝම හොඳයි තිබෙන්නත් පුලුවනි, නොතිබෙන්නත් පුලුවනි ඒ අය අවුල බදාගෙන නැහැ නිහඩයි ඔය ඇත්තා අවුලකට වැට්ලා .

ඒකේ පැට්ලා ඒක බදාගෙන ඒ නිසා ඒකම විදුමක් වෙලා විදුවනවා විදුවගත්ත අමාරුවෙලා විසඳුමක් සොයන්නට පෙළැකිලා මම හරඳී?

එහෙම වෙන්න පුලුවනි ස්වාමීනි .

අයයි... ඔය ඇත්තා හට ගහේ මල් පිපෙනවා. මේ මල ගහේ කොතැනද තිබුණේ, මලපිප්‍රනාම ගෙඩිය හැදෙනවා, මේ ගෙඩිය මලේ කොතැනක ද තිබුණේ ගැටයක් ලෙසින් ඇති වූ ගෙඩිය ලොකු වෙනවා පැහෙනවා ඉදෙනවා ගෙඩිය තුවෙන්ගැලුවේ තිමට වැවෙනවා, කුණු වෙනවා, මදාය විනාශවෙනවා, ඇටය ඉතුරුවෙනවා ඒ ඇටය පසට එකතුවෙනවා, පැලයක් වෙනවා. මේවා සිදුවියේ කොහෝම දී? සිදුකලේ කිවුරුන් විසින් දී? කියන සිතුවිල් විතත්විකාර ඇතිවුන් නැද්දී?

මට එහෙම හිතුන් නැහැ ස්වාමීනි ඒ හෙතෙම පැවසිය.

බොහෝම හොඳයි ඔය ඇත්තාහට හිතුන් නැහැ. ඔය ඇත්තාහට හිතුන, හිත තිබුන් කොහේද, ? තියෙන්නේ කොහේද කියලා මට කියන්න බලන්න.

හෙතෙම තිරුන්තරව නායක හාමුදුරුවන් වහන්සේ දෙස බලා සිටියා පමණි.

හිත තිබුනේ කොහෝද ? කියලා මම පැනය අසභ්නට පෙර හිත තිබෙන්නේ කොහෝ ද කියන පැනය ඔබ තුළ තිබුනාදී?

නැහැ ස්වාමිනි,

දැන් විහෙම පැනයක් තියෙනවා දී?

විහෙමයි ස්වාමිනි හිත කොහෝද තියෙන්නේ කියන පැනය තියෙනවා.

වරද ඒකනේ, ඔබ මොකටද ඒ පැනය භාරගත්තේ. මට සිතුන සිතුව්ල්ල මම පළකලා. ඒ සිතුව්ල්ල ඔබගේ නොවෙයි ඔබ ඒ සිතුව්ල්ල බඳාගත්තා. දැන් ඒකේ ගිලෙනවා සිත කොහෝද තිබෙන්නේ කියලා සිතුව්ල් අතිකරමින් සිතම්න්, ඔබට ඒ අවුලෙන් ගැලවෙන්නට බදුවනොත් තවත් කාගෙන්හර ඒ පිළිබඳව විමසා දැනගත්තට ඉගෙනගත්තට පෙළැඳූනවා පොතපත අසුරන් දැනගත්තට හැකියයි සිතුනහොත් පත්පොත තුළන් සොයනවා. තව තවත් අවුලට පත්වෙනවා. අවුලෙහිම ගිලෙනවා අදි විහෙම වුන්, අවදුනාව නිසා. නොදුන්නාකම නොවැටහිම නිසා කුමක් නොදුන්නා කුමක් නොවැටහිම නිසාදී? හේතුව්ලදහම නොදුන්නිසා මාතුල අතිවු හැඟීම සිතුව්ල්ල පැනයක් ලෙසින් මා විමසාවා විය හේතුව්වනා ඔබ විය පිළිගත්තා... .වැළඳුගත්තා විය ප්‍රතිඵලනා. අවුලඅරුණා, අවුල පවතිනවා.

අතීතය යනු මතකයන් පමණි.විනි ගතයුතු තවත් කිසිවක් ගේෂව නැතිනමුද, ධර්මාවබෝධයෙන් නොර,

පාර්ලිංජනයින් කිසිවක් නොමැති වර්තමානයකඅතිතය කරට ගෙන අනාගතයක් පිළිබඳ සිහින දැකිමින් එවා සංඛ්‍යාකර ගැනීමට දුක විදිනවා . මේ සූත්‍රයෙහි පවතිනුයේ අතිතයේ පහළ වූ මුළුම සිත නොව, විනැත් සිට පහළ වූ හමු සිතකම හ්‍යෝච්චයන් ගොනුකරමින් පහළවන හවතම සිත්ය ඒ මතම නොපෙනෙන්නා වූ, අනාගතය පිළිබඳව හැඟීම් බහිවන්නේ වුවද, අනාගතයේදී පහළවනුයේ අනාගතය පිළිබඳව වර්තමානයේ පහළවූ සිත් පරම්පරාව නොව, වර්තමානයේ හ්‍යෝච්චයන්ද කැටිව පහළවන්නාවූ නව සිත් පරම්පරාවන් පමණි.මෙවන් සිත් පරම්පරාවන් පවත්වා ගැනීමේ සිතකම (තන්හාව) ලෙසින් අභිවන - නැතිවන ධර්ම ස්වභාවයන් අනුව සිත් පරම්පරාවන්ද පවතිනවා.

ඔබ හේතුව්ලදහම පිළිබඳ වැටහිමෙන් යුතුවනානම්, හිත කොහොද තියෙන්නේ යනුවෙන් පැහැය ඇසෙකත්ම - එහි දැවටෙන්නේ නැහැ තියෙන තැහක තිබුනාවේ කොහො තිබුනත් මට මොකද ?කියා පැහැයන් ඉවත්වෙනවා ගැලවෙනවාඑතැන අවුලක් ඇඟිවන්නේ නැහැ අකාලිකයි සූත්‍රයකින්ම කාලයක් නොමැතිව සංදීට්ධිකයි, තමන් විසින්ම ප්‍රත්‍යසූතකර ගන්නවා.

හිතුනට කමක් නැහැ ඒ ගෙන හිතන්න යන්න එපා, හිතන්නට යැමෙන් අවුල ඇරුණුනවා, හවයන් සකස්වෙනවා. සසරට වැටෙනවා සසරෙහි අතරම් වෙනවා).

ගිනිකුරත් - ගිනි පෙට්ටියන් තිබුනට ගින්න හටගන්නේ නැහැ, ගිනිකුරත් - ගිනි පෙට්ටියේ පසක තිබෙන දැල්වීම ඇඟිවීමට හේතු උපද්‍රවන කොටසන් ඇසුරු කරන්නට

(විස්ස) ඔහෙ ගින්න ප්‍රත්‍යවෙන්න, ගින්න පවතින්නට හැකියාව උපද්‍රවන හේතු ලෙසින් ගිනිකුර හා එහි වෙඩි බෙහෙන් දැවී නිමවෙනවාන් සමගම ගින්න පවතින්නට හැකි වෙනන් ප්‍රත්‍ය කාරකයක් නොවූනොන්, ගින්න නිවියනවා. හේතුන් ඇති වූ නිසා ගින්න ඇතිවුනා. පවතින්නට ප්‍රත්‍යයන් නොමැති නිසා ගින්න නිවියනවා ගින්න කොහේ සිට පැමිණියේද නිවියැමන් සමගම ගින්න කොහේ ගියේද ලෙසින් සිතීම අවුලක්. හේතු ප්‍රත්‍යයන් ඇතිවුනා හේතු ප්‍රත්‍යයන් නැතිවුනා වැටහුනා වැටහුන තැනම නවතිනවා. වැටහීම සොයුම්න් සිතන්නේ මක්ද්දනා කරන්නේ නැහැ, මෙහෙහි කරන්නේ නැහැ.

සාද සාද සාද ස්වාමිනි වැටහුනා වැටහුනා. ව්‍යාපමණයි. හැඟීම් ඇතිවුනාවේ. තවන් ඒ ගැන සිතුව්ලි ඇතිකරන්නේ නැහැ. හේතුවැල දහම අවබෝධකිරීම ප්‍රජාවයි. ව්‍යුළු සිතියයි සතියයි, ස්ථානිකව පහළවන හැඟීම් සිතුව්ලි ව්‍යානෙම අහෝසි වෙනවා. විය වටහා නොගැනීම හේතුවෙන් අහෝසිවන හැඟීම් සිතුව්ලි වටා තව තවත් හැඟීම සිතුව්ලි පැවැත්වීම කෙරෙන් අවුල හටගන්නවා, අවුල පවතිනවා හේතුව නැතිවෙනවා, ස්වාමිනි වැටහුනා නිරෝධය වැටහුනා ශි පවසම්න් හෙතෙම තමන් තුළ පහළ වූ නිරාමිශ ප්‍රීතිය පළකළේය.

මොනොනක නිහැකියාවකින් පසු - නායක හාමුදරවන් වහන්සේ යලින් පැහැදිලි කිරීමේ දේශනා ඇරඹුවේ ය.

සිදුහත් බෝධිසත්ත්වයින් වහන්සේ යම්දිනෙක කිසියම් තැනකදී කිසියම් ධර්මයක් අවබෝධකල්දී? ඒ වෙනස්නොවන එකම ධර්මතාවය වෙනස්වීම ලෙසින්වන ආයත්සත්තයයි.

තමන් වහන්සේ විසින් අවබෝධකර ගත් ධර්මසත්තය, මධ්‍යම ප්‍රතිපදාව ලෙසින්, සියලු සත්ත්වයින්ගේ දුකභනිරෝධ මාර්ග ඇත්තාය පිණිස දේශනුකොට වදාරා තිබෙනවා.

උන්වහන්සේ මෙහෙම පැහැදිලි කරනවා ඇති ලෙසින් හැඟීම වික් අන්තයක්. නැති ලෙසින් හැඟීම වික් අන්තයක්. මේ හැඟීම දෙකෙන් එකක්වන් සත්ත්වනාවේ. වෙනස් වීමකින් නොරව පවතින්නේ නොවේ, මෙසේ නිත්ත නොවන කවර හැඟීමක හෝ පිළිගැනීමක අනුගතවීම රුවටිමට හසුවීමක්. ප්‍රත්ත්වෙමින් දුක ඇතිවීමට - පැවතිමට කරණු සකස්වීමයි ඒ තිසු ඇති හෝ වේවා "නැති" හෝ වේවා ඒ මේ අන්තයන් දෙකින් එකක හෝ නොදැවටි තත්ත්වාවබෝධයෙන් යුතුව මධ්‍යස්ථවීම මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ තව්‍යගතයන් වහන්සේ විසින් දේශනුකොට වදාල ධර්මයයි.

කිසියම් අයෙකු කවරදෙයක් හෝ කෙරෙන් සතුවක් - ආස්වාදයක්, ලබන්නේ යය සිතමු. ඒ තැනැත්තා යම් හෙයකින් විසේ ලැබූ ආස්වාදය කෙරෙනි තාෂ්ණාව උපදාවමින්, දැයිලෙස - බැඳෙනුයේ ආස්වාදය - සතුවම යලි යලින් මෙහෙනි කරයි. යලි යලින් විය ලබන්නට සිතමින් කාමතණ්ඩාව වයයි.

ලංකු සතුට - ආස්වාදය ඉදිරියටත් පවත්වා ගන්නට සිතයි,
ආනාගතයක් පිළිබඳව ඇතිකර ගත් හැඟීමකින් යුතුව -
අනාගතයේදී ද විම සතුට-ආස්වාදය ලැබේමේ අපේක්ෂාවෙන්
හවතන්හාව වඩයි. අත්තොහරයි, සිතයි, මෙනෙහිකරයි,
සිහිකරයි, මතකතබාගනී. අමතකකිරීමට තොකැමැඳිවේ.
මනසිකාරය සකස්වෙමින් ත්‍යාගව සිහිවීමේ, විශ්වන
ස්වහාවය ඇතිකරගනී. පවත්වා ගනී.

යායෝ තත්තා - පුතොහවිකා

භජ්දාරාග සහගතා - තතු තතුහි භජ්දාත්

සෞයනත් දු කාම තත්තා - හව තත්තා - විහවතත්තා.

යම් ලෙසකින් පෙර විශ්වනයට හේතුවූ සිදුවීම් කෙරෙහි
හැඟීම් ඇතිකර ගනීමින්, මහත් වූ ඕනෑකමින් (තත්තාවෙන්)
යුතුව, නිරතුරුව සිහිකිරීමට වීමෙන්, යලුයලිත් විවත්
ක්‍රියාකාරකම් සිදුකරමින් මහත් වූ සතුවෙහි බැඳෙමින්, මෙනෙහි
කිරීමෙන්, කාමතන්හා , (ආස්වාදය ලැබේමේ කැමැත්ත -
ඕනෑකම) හවතන්හා (ලංකාව වූ ආස්වාදයන් විදිමින්,
ඉදිරියටත් පවත්වා ගැනීමට ඇතිවන ඕනෑකම) විහවතත්තා (නමන් අත්විදීම තොකැමැඳි, විහෙත් අත්විදි - අත්විදීමින්
සිටින ක්‍රියාකෙරෙන් වෙන්වීමේ කමැත්ත ඕනෑකම) වශයෙන්
ත්‍රිවිධ තාශ්ණාවන්ම වැඩෙන්නේය.

තත්ත්වාචකෝධය

ඡේවිතය නම් වූ සම්මතය තුළ පවතිනුයේ මොනවාදී?

පක්ද්වලපාදුනස්කඟධ ලෙසින් ඉපදිමට හේතු සකස් වූ හමුවීම්, දැනගැනීම් - හඳුනාගැනීම් - හැඟීම් ඇසුරුණ කරමින් - මතකය (මතය) සකස්කිරීමට අනුගත වූ කරුණු අනුව ඇතිකර ගත් සිතුව්ලිය, සකස්කර ගත් " වචනය " - වච් සංස්කාරයන්ය. ඕනෑම් (තත්තාවෙන්) යුතුව ගේජකර ගත් වැරදි වැටහිමය.

අනාගතය වෙනුවෙන්, තත්තාවෙන් යුතුව සිතුව්ලි ලෙසින් වචනයෙන් සකස්කර ගනුලබන අපේක්ෂාවන්ය, බලාපොරොත්තුය.

තත්තාවෙන් යුතුව, අතිත මතකයන් ඇසුරුකරමින් - අනාගත බලාපොරොත්තු-අපේක්ෂාවන් ගොඩනැගීම හැරුණුකොට වර්තමානයෙහි ඇත්තේ මොනවාදී?

අතිතය ඇසුරුකරමින්, අපේක්ෂා සහගතව, අනාගතය උදෙසා නිර්මාණය කරගන්නා හැඟීම් (සිතුම්-පැනුම්) හැරෙන්නට අන් කිසිවක් වර්තමානයෙහි නොවෙන්නේය.

වර්තමානය හිස්ය, පැහැදිලිය, එහි කිසිවක් නැතිය.

ල් බව වටහා නොගැනීම හේතුවෙන්, මියගිය අතිතයෙහි - මියගිය මතකයන්, අගමුල නොපෙනෙන අගාධයක් වැනි අනාගතයක පැවත්වීමට වෙරදුන්නේය.

බඳුගිය දැකී සිහැකමෙන් යුතුව, කෙලවර නොපෙනහි, අනාගත මායාව හා අනුගතවේමට පවත්වාගනු ලබන මෙනෙහි කිරීම (මක්ද්කදුණු) හේතුවෙන්, තවතාගත නොහැකි, නොත්වතින, සසර ගමනක් වර්තමානය තුළ සකස්කර ගන්නේය.

අතිතය මෙනෙහි නොකරන්නේ නම් හේ මෙනෙහි කිරීමට අතිතයක් නොමැති නම් , අනාගතය හා අනුගත කිරීමට කිසිවක් වර්තමානයෙහි පවතින්නේ දී? . යට්ස්වහාවය පිළිබඳ වැටහිමෙන් නොරව, අනාගතයක් පිළිබඳ අපේක්ෂාවන් ගොඩනැගීම ප්‍රෘතුවන් ක්‍රියාදාමයක් දී?

“ අතිතය ” නාමරුපයකි, ව්‍යෝගීකාරයකි, විය පවතින්නක් නොවේ. යට්ස්වහාවය නොවැටහිම හේතුවෙන් විය අනෝසිවි යානොදී පවත්වාගනු ලබන්නකි.

අනාගතය නාමරුපයකි.ව්‍යෝගීකාරයකි, පවතින්නක් නොවේ. මිරුවකි, මුලාවකි, විනි යට්ස්වහාවය පිළිබඳ වැටහිමෙන්තොර සන්න්වයා - අහසෙහි ඉරු අදින්නාක් මෙන් - අහසෙහි නොපෙනෙන මාලිගාවලට ඉතිමං තනන්නාක් මෙන්, අපේක්ෂාවන් ගොඩනැගි. සිහින දැකිති, සිහිනවල පැටලෙති, දුක විදුති, මියයති, අත්නොහැල බලාපොගේත්තු - සිහැකම - තන්හාව හේතුවෙන් යලි යලිත් උපදිති.අලිත් අලිත්දේ පිළිබඳව සිතුව්ලි ඇතිකරමින් ක්‍රියාකාරකම් පවත්වති. හවයන් පවත්වා ගනිති, යලි යලිත් මැරෙති. වික තැනම කරකැවෙති. සංසාර වට්ටයෙහිම පවතිති.

අතීත-අනාගත හැඟීම් - සිතුවල් මතකයන් නොවෙන්නට-වර්තමානය තුළ කිසිවක් නොමැති බව පැහැදිලිය.

කිසිවක් නොමැති- පිරිසිදු වර්තමානය, අපවිතුවෙනුයේ මියගිය අතීතය නම් කුණු කසළ (කෙලෙස්) විනි අනුගත වීමෙනි.

නොදුකින අතීතයක කැලීකසළ, නොදුටු අනාගතයකට ගෙනයැමේ නිරර්ථක ක්‍රියාවලිය වටහා ගත් ප්‍රජාවන්තයින් - අතීත , අනාගත කෙලෙස් කසළ ඇසුරු නොකරයි. අඩංගුව කෙලෙස් කසළ රැස්වීමට ඉඩනොහරයි.

අතීත, අනාගත ඇසුරුන් වර්තමාන “ සිත ” අපිරිසිදු වීමට ඉඩ නොතබයි.

ධර්මතාවයන් පිළිබඳව වැට්හීමෙන් යුත්, ප්‍රජාවන් බුද්ධ ග්‍රාවකයා, අතීතය ඇසුරු නොකරන්නේය. අනාගත සිහින නොදුකින්නේය. වර්තමානයට නිදහස්ව පවතින්නට හරන්නේය.

තත්ත්වාච්‍යාධිය ලැබූ මොනොතේනිදී තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශකළ ප්‍රථම උදාහරණ වාක්‍යයෙහි මෙසේ දක්නට ලැබෙනවා.

“ විසංකාරං ගතං විත්තං

තත්ත්වා නිං කය මැස්කඩගා ”

සසර පැවත්ම සිදුවන්නේ එහෙමයි.

අතීතයෙහි පවතින්නේ මොනවා දී?

දැනගත්තාය - ඉගෙන ගත්තාය දැන්නවාය, හඳුනනවාය,
වැනි දේවල්,

දැනගන්නේ, හැඳුනාගන්නේ “සංජු” වන්ය.

සංජුවෙහි අැතිවෙන්නේ මොනවාද නාමරූප ව්‍ය සංස්කාරයන්, වචනයෙන් සකස්කරගත් දේවල්.

සංජුවෙන් හැඳුනාගත් රේයේ ද්‍රව්‍ය මේ මොහොතෙහි තියෙනවා දී? නැහැ රේයේ ද්‍රව්‍යක් තිබුණා කියන මතකය - හැඟීම පමණයි තියෙන්නේ.

මේ මතකය - වේතනාව - හැඟීම මත වචනයෙන් සකස්කිරීම නොවනකළ පහනෙහි තෙල්ද , වැට්යද නොවනවිට පහන නිවියන්නාසේ, සංජු නිරෝධයවෙනවා. නිරෝධය වැටහෙනවා, නිවියනවා.

මේ ධර්මතාවය වැටහිමෙන් තොර සත්ත්වයන්, හැඟීම් අසුරකරුනවා, මෙහෙහි කරනවා, වචන උපයෝගිකරමින් තව තවත් සංජුවන් උපදනවා. කාමතන්හා-හවතන්හා විහවතන්හා වඩනවා. සකස්කරනවා.

තෙලුත් - වැටින් දමමින් නිවෙන්නට නොදී පහන දැල්වා තබාගන්නවා වගේ, හවතකාරකයන් පවත්වමින් සසර සැරසරනවා.

ධර්මාවබෝධය ලත් බුද්ධ ශ්‍රාවකයා හැඟීම් අසුරකරමින් වචනයෙන් සකස්කිරීම්වල යෙදෙන්නේ නැහැ. සංජුව වැඩින්නට නොව, නිරෝධවෙන්නට හරිනවා. කිසිවක රුවටෙන්නේ නැතිනිසා, හවතකාරකයන් නැහැ. සසර පැවැත්මක් නැහැ. හවතිනවා. නිවියනවා.

මේ කවර අයුරකින් හෝ වේවා ලංඡු හෝ ඇතිකර ගත් විදුගත්, සතුට - ආස්ථාදය නිත්‍යමලකින් පවතින්හේ නොවේ. විය වෙනස් වෙන්නේමය. දැඩි බැඳීමකින් (හඳුරාගය) යුතුව තමන් විසින් පවත්වාගැනීමට වෙරදරන ආස්ථාදය - සතුට වෙනස්වෙමින් අනිම්වේ ය'යි බිය ඇතිකර ගන්නවා. බිය පවත්වා ගන්නවා විදිනලද ආස්ථාදයන්, - සතුට, නැතිවී යනවිට දුක උපදිනවා උපදින්නා තු එළු දුකද වෙනස්වී නැතිවී යනබව, නොවැටහීම හේතුවෙන් පාර්ශ්වන තහනයේතා උපත් දුක මෙහෙනි කරමින් විභිම ලැගෙමින් ඇයසට වේදනාවට පත්වෙනවා.

ධර්මතාවය නොදුන්නාකම හේතුවෙන්ම ධර්ම ස්වභාවයෙහි මුලාවී, ස්වභාවයන් සත්‍යවශයෙන් පවතිනසේ - සඳහාලිකසේ නිත්‍යව ඇතිසේ පිළිගතිමින් ඒවා මත භාමර්ජ පනවමින් - සකස්කරමින් සිභිකරමින් මෙහෙනි කරමින් මතකයන් තුළ සිර්වී සිටිමින් දුක පවත්වනවා, දුක විදිනවා.

ඇතිවීමේ ධර්මතාවය වටහාගත් ප්‍රජාවන්තය නැතිවීමේ වෙනස්වීමේ ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂානයෙන් දුන්නවා.

විහෙකින් ධර්මාවබෝධයෙන් යුතු ප්‍රජාවන්තය වෙනස්වීම ම ප්‍රත්‍යක්ෂකාව ගත් කිසිවක බැඳෙන්නේ නැහැ.

මධ්‍යස්ථාවෙන් උපේක්ෂණ සහගත වෙනවා. ඇතිවීමෙහි නොබැඳුන නිසා ධර්මතාවයන් වෙනස්වීම අනුව, නැතිවීම පීඩා කරන්නේ නැහැ. දුක උපදින්නේ නැහැ.

ධර්මය නොදත් පුහුදුන් සමාජගත පුද්ගලයින් වෙනස්වන දර්ම ස්වභාවයන් හි අනුගතවෙමින් ව්‍යවධාකාර අදහස් පළකරමින්ලෝක මවනවා. ව්‍යවධ සම්මූතින් පවත්වනවා, ඇතිකරනවා, ඇතිබව කියනවානැතිබව කියනවා වාදවිචාර කරනවා, තම තමන්ගේ හැඟීම්, පිළිගැනීම් - සම්මතයන් - මතවාදයන් අන්දය හටත් පවසනවා . ඒවා පිළිගන්නා අයව අගයකරනවා. නොපිළිගත් අය කෙරෙහි විරෝධය පළකරනවා, දර්මය වටභාගත් ප්‍රජාවන්තයා මේ කිසිදු හැඟීමක් අසුරුකරන්නේ හෝ ප්‍රතිකෙෂප කරන්නේ නැහැ එවත් හැඟීම් මතවාද සංක්ලේෂණවන් සම්මූති නාමරෘප සංස්කාරයන් ඇතිවන නැතිවන ආකාරයන් පිළිබඳ ප්‍රත්‍යාශ්‍යානයෙන් වැටහිමෙන් යුතුව නිරාමිත ප්‍රිතියෙන් උපෙක්ෂා සහගත වෙනවා.

ධර්මතාවයන් පිළිබඳ දර්මාවබේධයලුන් ප්‍රජාවන්තයාහට මෙහෙහි කරන්නට අත්තයක් නැහැ....

මෙහෙහි කරන්නට අතිතයක් හෝ අතිත මතකයන් (විජ්‍යාන) නොමැති නිසා, වර්තමානයක් ලෙසින් පහළවන හැඟීම් නැහැ. අනාගතය පිළිබඳ මාගාකාර හැඟීම් (සිහින) නැහැ.

“ නිවෙනවා ”

දෙසුම අවසන්කළ නායක හාමුදුරුවන් වහන්සේ උපෙක්ෂාවෙන් පිරිස දෙස බලාසිටි සේක.

කානිම ආලෝකයක් ලබාදුන් විද්‍යා විසභේදිවෙමෙන් ලෝකාරමිහයේ දී මෙන් අදුර පැතිර ඇත.

ධර්මගාලාව තුළ සිදුවන - පවතින කිසිවක් දැකගත්තට නොහැකිය. අදුරේදී වුවද ධර්මාවබෝධයලත් පිරිස, ධර්මගාලාවෙති නිසාලය, නිහඩිය, ඔවුන් ලත් ධර්මාවබෝධයේ ආලේකයෙන් නිරාමිශ ප්‍රිතිය තුක්ති විදිනවා වියහැකිය.

පන්සල්වත්තද අදුරෝහිය, විනි පහත් වැවෙනි දැල්වම්න් පැවති සියලු පහත් නිවි ගොසිනි. අනෙම් පහත්වල තෙල්ද, තිරද, තිබියද නිවි ගොසිනි, අනෙම් පහත්වල තිරය තිබියද තෙල් නොමැතිකම්න් නිවි ගොසිනි, අනෙම් පහත් වල - තෙල් තිබියද තිරය දැව්යාමෙන් නිවි ගොසිනි.

විය ගාත්තය, විය ප්‍රතිතිය, යම් ආකාරයකින්-සිතුව්ලි හා වචන අසුරුකරම්න් සිදුකරනු ලබන සකස්කිරීම් නවතාදැමූයේ, සියලු ආකාරයේ නාමරුප සම්මතයන් අසුරුකිරීමෙන් බැහැරවූයේ, තණ්හාව නැතිකර දැමූයේ, බැඳීම් කෙරෙන් බැහැරවූයේ, නැතිකර දැමූයේ, නිවියාමයි. “නිවනයි”.

නිවන

මහතොනි, බුද්ධීන්ත්වය ලැබේමට පෙර මම ඉපදීම ස්වභාව කොට සිටියදී - අභිවන්, නැතිවන වස්තුන් පසුපස දැවුම්. මේවා කෙරෙනිම සැපය රඳා පවතිය'යි විශ්වාස කළේම් පිළිගතිම්. සිතීම් ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාවකොට අභිවෙකුව තිබියදීන් - මම ඒ තත්ත්වයනටම අසු වූ සපුළුණික - අප්‍රාණික වස්තුන් පසුපස හඩා ගියෙම්.

මාද ජාති ජරා ව්‍යාධි මරණ ගේක පරිදේව ආදියට සම්බන්ධ අයෙකුව සිටිමින් - ඒවාටම සම්බන්ධ අමු දුරා පුතු දුරකාදීන් කෙරෙනි ආලය කිරීම උචිත නොවන බව පසුව මට වැටහිනා,

ජාති ජරා ආදියන්සිදුවන විපත් දුටු මම, ජාති ජරා ව්‍යාධි මරණ ගේක පරිදේව වැනි උපදාව කාරකයන් (සම්මත) කෙරෙන් ගැලුවුන අති උතුම් “ නිවන ” ප්‍රත්‍යක්ෂ ගැනීම ගෝගේය'යි සිතීම්.

අතිතය නම් තත්තාව අසුරෙනි පවතින සියලු ආකාරයේ උපදාවකාරකයන් සම්මතයන් මෙහෙනි නොකර අනෝසි වීමට හැර - තත්තාව (ඕනෑසෙම) දුරකොට සියලු බඳුම් අත්හැර - නැතිකර දැමීම “ නිවීම ” වේ.